

21 වන කාණ්ඩය


2 වන කලාපය

Emangany Debole

බ්‍රහස්පතින්ද

1982 අගෝස්තු 5

August



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :

කඩාන්තකතූමානේ සහතිකය

ග්‍රාමමෝදය මණ්ඩල අරමුදල පනත් කෙටුම්පත :

දෙවන වර සහ තුන්වන වර නියමා සංශෝධනාකාරයෙන් සම්මත කරන ලදී

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

වාර්ෂික වාර්තාව :

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

මහජන ආරක්ෂක ප්‍රකාශනය

පරිශීෂ්ඨය

1931
1931

12
2



දැනට ලැබුම්පත්

(විකල්ප)

විකල්ප 1

(විකල්ප)

දැනට ලැබුම්පත්

විකල්ප 1
විකල්ප 2

විකල්ප 3
විකල්ප 4

විකල්ප 5
විකල්ප 6

විකල්ප 7
විකල්ප 8

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

அறிவிப்பு :

சபாநாயகரது சான்றிதழ்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

கிராமோதய சபை நிதியம் சட்டமூலம் :

இரண்டாம் மூன்றாம் மதிப்புக்களிடம் பெற்று திருத்தப்பட்ட
வாறு நிறைவேற்றப்பட்டது

ஆண்டறிக்கை :

இலங்கை அரசு பொறியியல் கட்டுத்தாபனம்

அதுபந்தம்

Volume 21
No. 2

Thursday
5th August 1982

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT :
Speaker's Certificate

ORAL ANSWERS TO QUESTIONS

PUBLIC SECURITY PROCLAMATION

2 - A 65006-3,050 (82/08)

GRAMODAYA MANDALA FUND BILL :
Read a Second, and the Third time, and passed
as amended
ANNUAL REPORT :
Sri Lanka State Engineering Corporation
APPENDIX

பாராளுமன்ற விவாதங்கள்

(ஹஸர்ட்)

சிறப்பு விருந்தினர்

(அதிகாரப்பூர்வ)

விவாதங்கள்

இந்த ஆண்டு நடைபெறும் பற்றிய செய்திகள்
பற்றி விவாதம் நடைபெறும்.
இந்த விவாதம்
இந்த விவாதம்
இந்த விவாதம்

இந்த விவாதம்
இந்த விவாதம்
இந்த விவாதம்
இந்த விவாதம்

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unsettled)

PRINCIPAL CONTENTS

GRAMODAYA MANDALA FUND BILL:
Read a Second, and the Third time, and passed
as amended
ANNUAL REPORT:
5th Lanka State Engineering Corporation
APPENDIX

ANNOUNCEMENT:
Speaker's Certificate
ORAL ANSWERS TO QUESTIONS
PUBLIC SECURITY PROCLAMATION
2 - A 6506-2,020 (81/02)

පාර්ලිමේන්තුව

பாராளுமன்றம்

PARLIAMENT

1982 අගෝස්තු 5 වන මුහුණපත්තිය

வியாழக்கிழமை, 5 ஓகஸ்ட் 1982

Thursday, 5th August 1982

අ. හා. 3 ට පාර්ලිමේන්තුව රැස් විය. කථනායකතුමා [දල් හාජි ජි. අබ්දුල් බාකීර් මාර්කාර්] මූලාශ්‍රයක් විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல்ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR. SPEAKER (AL HAJ M. ABDUL BAKEER MARKAR) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

කථනායකතුමාගේ සහතිකය

சபாநாயகரது சான்றிதழ்

SPEAKER'S CERTIFICATE

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I wish to announce that I have under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the certificate on the following Bill on 26th July, 1982 :

Offences Against Aircraft.

පිළිගන්න ලද වාර්තා

சமர்ப்பிக்கப்பட்ட அறிக்கைகள்

REPORTS PRESENTED

නලිමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

நழீமிய்யா இஸ்லாமிய கலாநிலையச் சங்கம் (கூட்டிணைத்தல்)

சட்டமூலம்

NALEEMIAH INSTITUTE OF ISLAMIC STUDIES SOCIETY (INCORPORATION) BILL

එම්. වින්සන්ට් පෙරේරා මහතා, (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තු ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவலர்கள், வினாயாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Chairman of the Standing Committee "A", I present the Report of Standing

Committee "A" on Naleemiah Institute of Islamic Studies Society (Incorporation) Bill together with the Minutes of the Proceedings.

REPORT

The Committee have considered the Naleemiah Institute of Islamic Studies Society (Incorporation) Bill and have agreed to it as amended in the attached reprint.

පනත් කෙටුම්පත "ඒ" ස්ථාවර කරන සහ වීසින් වාර්තා කරන ලද පිටි 1982 අගෝස්තු 6 වන-සිකුරාදා සඳහා බලන ලැබේ.

சட்டமூலம், நிலையற்குழு "அ" இனால் அறிக்கை செய்யப்பட்டவாறு 1982 ஆகஸ்ட் 6 வெள்ளிக்கிழமை பரிசீலிக்கப்படவிருக்கிறது.

Bill as reported by Standing Committee "A", to be considered upon Friday, 6th August 1982.

පෙත්සම්

மனுக்கள்

PETITIONS

අමරවතී පියසීලී රත්නායක මහත්මිය (වැරියපොල) (திருமதி அமராவதி பியசீலி ரத்நாயக்க—வாரியப்பொல) (Mrs. Amarawathie Piyaseeli Ratnayake—Wariyapola)

දෙමට්ටව, දිවුල්ගස්පිටියේ පදිංචි බී. පබ්ලිස් මහතා ගෙන් ලැබුණු පෙත්සමක් ඉදිරිපත් කරමි.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)

(Dr. W. Dahanayake—Galle)

I present a Petition from Mr. M. B. Asoka de Silva of Mulmediyawatta, Bope, Galle.

මහජන පෙත්සම් කරන සහ වට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.

பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.

Ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

තුනී ලෑලි, කඩදාසි සහ වයර් සංස්ථා: සේවකයෝ ඉටුපොලස, කළුතර, රාජ්‍ය සංවිධානනායකයෝ: ඔහුගේ

PLYWOOD, PAPER AND TYRE CORPORATIONS: EMPLOYEES

110/82 (2)

3. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනලේල)

(திரு. லக்ஷமன் ஜயக்கொடி—அத்தனகல்ல)

(Mr. Lakshman Jayakody—Attanagalla)

කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් අහන ප්‍රශ්නය: (අ) තුනී ලෑලි, කඩදාසි, වයර් යන සංස්ථාවල 1977 සිට සේවක සංඛ්‍යාවන් 1980 සිට සංඛ්‍යාවන් කොපමණද? (ආ) මෙම සංස්ථාවල සේවක පිරිස අඩුවීමට හේතු මොනවාද? (ඇ) (i) ඔවුන් සේවයෙන් ඉවත් කරන ලද්දේ කිනම් හේතු මත දැයි සඳහන් කරනවාද? (ii) නොඑසේ නම්, ඒ මන්ද?

පැරණි මාළු වෙළෙඳ හල, පුත්තලම
பழைய மீன்விற்பனை நிலையம், புத்தளம்
OLD FISH MARKET, PUTTALAM

244/82 (2)

9. එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)
(திரு. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)
(Mr. S. D. Bandaranayake—Gampaha)

අග්‍රාමාත්‍යතුමා සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහා මාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා ගෙන් ඇසූ ප්‍රශ්නය: (අ) පුත්තලමේ කලින් පාවිච්චි කළ මාළු වෙළෙඳ සැල, අලුත් මාළු වෙළෙඳ සැල සකස් කිරීමෙන් පසු අවුරුදු 3 ක් පමණ දැනට ගනවී ඇතිමුත්, පාවිච්චිය සඳහා යොදා ගනු නොලබන්නේ මන්ද? (ආ) එය පාවිච්චියට ගැනීමට කටයුතු යොදන්නේද? (ඇ) නොඑසේ නම් ඒ මන්ද?

பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு நிர்மாண அமைச்சரும் பெருவிதிகள் அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா: (அ) புத்தளத்தில் முன்பு உபயோகத்திலிருந்த மீன் விற்பனை நிலையம், புதிய மீன் விற்பனை நிலையத்தை அமைத்து மூன்று ஆண்டுகள் கடந்தபோதிலும் அது உபயோகிக்கப் படாதிருப்பதென்? (ஆ) அதனை உபயோகிக்க நடவடிக்கை எடுப்பாரா? (இ) இன்றேல், ஏன்?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways : (a) Why is the former Puttalam Fish Market not being put into any use although three years have already elapsed since a new Fish Market was constructed? (b) Will action be taken to put it into use? (c) If not, why?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prince Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways.

(a) The former Puttalam Fish Market has been vacant for about 18 months as there was no demand for fish stalls in the Old Market consequent to the construction of the New Fish Market. (b) Yes. Action is being taken by the Council to convert this space into suitable stalls for the sale of other goods. (e) Does not arise.

යෝජිත “සුපර් මාර්කට්”, පුත්තලම
உத்தேச “சுப்பர் மார்க்கட்”, புத்தளம்
PROPOSED “SUPER MARKET”, PUTTALAM

10. එස්. ඩී. බණ්ඩාරනායක මහතා
(திரு. எஸ். டி. பண்டாரநாயக்க)
(Mr. S. D. Bandaranayake)

අග්‍රාමාත්‍යතුමා සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහා මාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා ගෙන් ඇසූ ප්‍රශ්නය: (අ) පුත්තලමේ පරණ බස් නැවතුම ලග ඉදි කිරීමට බලාපොරොත්තු වන “සුපර් මාර්කට්” එක සෑදීම කොන්ත්‍රාත් දීමටත් පෙර පහළ

තව්ලුවේ එක් කඩ කාමරයක් රු. 50,000 සිට ඉහළ මිල කටත් උඩ තව්ලුවේ කඩ කාමරයක් රු. 30,000 සිට ඉහළ මිලකටත් ටෙන්ඩර් කර ඇති බව එතුමා දන්නේද? (ආ) මෙසේ ටෙන්ඩර් කර ලබා ගන්නා මුදල ආපසු නොදෙන අතර, කඩ කාමරයක් සඳහා වසකට රු. 200 කුලියක් අය කිරීමට බලාපොරොත්තු වන බවත් එතුමා දන්නේද? (ඇ) ඒ අනුව බලන විට කිසිම දිනක දුප්පත් වෙළෙන්දෙකුට කඩ කාමරයක් ලබා ගැනීමට නොහැකි බව එතුමා දන්නවාද? (ඈ) ඒ සඳහා පිළියම් යෙදීමට එතුමා කටයුතු කරන්නේද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு நிர்மாண அமைச்சரும் பெருவிதிகள் அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா: (அ) புத்தளம் பழைய பஸ் நிலையத்திற்குச் சமீபமாக “சுப்பர் மார்க்கட்” ஒன்றினை ஒப்பந்தத்தின்கீழ் அமைக்கக் கொடுப்பதற்குமுன் கீழ்த்தளத்திலுள்ள கடை அறையொன்று ரூபா 50,000 தொடக்கம் கூடிய விலைக்கும், மேல் தளத்திலுள்ள கடை அறையொன்று ரூபா 30,000 தொடக்கம் கூடிய விலைக்கும் கேள்வி கோரப்பட்டிருப்பதை அவர் அறிவாரா? (ஆ) இவ்வாறு கேள்வி மூலம் பெற்றுக்கொள்ளப்படும் பணம் திருப்பிக்கொடுப்பதற்குப் பது மட்டுமல்லாமல் கடை அறையொன்றிற்கு மாதம் ரூபா 200 வாடகையாக அறவிட எதிர்பார்க்கப்படுவதையும் அவர் அறிவாரா? (இ) இவற்றைக் கவனித்தால் ஒருபோதும் ஏழை வியாபாரியொருவர் கடை அறையொன்றினைப் பெற்றுக்கொள்வதென்பது இயலாதொன்றென்பதை அவர் அறிவாரா? (ஈ) இது தொடர்பாக ஏதாவது பரிசீலனாக்காண நடவடிக்கை எடுப்பாரா? (உ) இன்றேல், ஏன்?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways : (a) Is he aware that tenders have been received for the allocation of shop premises in the “Super Market” proposed to be constructed near the former bus halt at Puttalam, at rates of Rs. 50,000 and upwards for each room on the ground floor and Rs. 30,000 and upwards for each room on the upper floor, even before the contract for the construction of this building was awarded? (b) Is he aware that while the tendered amount is not refunded, a monthly rental of Rs. 200 per room is also expected to be charged? (c) Is he aware that this would mean that no poor trader can ever be able to get a room? (d) Will he take action to remedy this situation? (e) If not, why?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways.

(a) Yes. The rate fixed for the ground floor is Rs. 45,000/- and for the upper floor is Rs. 30,000/- (b) Yes. Rental for the ground floor is Rs. 225/- and for the first floor—Rs. 200/- (c) Alternative stalls are available in the Old Market for the traders who cannot pay the stipulated amounts. (d) Does not arise. (e) Does not arise.

கா. பொ. ருத்நிதித் தொழில்

(திரு. கா. பொ. இரத்தினம்)
(Mr. K. P. Ratnam)

தமிழ் உறுப்பினருக்குப் போதிய நேரமின்மை காரணமாக, அவர் தமது கடமையைத் திருப்திகரமாகச் செய்யாதிருப்பதால் அவரது இடத்துக்கு வேறொருவரை நியமிக்க நடவடிக்கை எடுக்கப்படுமா?

விரவணி ஸமரவேரா

(திரு. விரவணி சமரவேரா)
(Mr. Weerawanni Samaraweera)

ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா?

சிலிமேன் கிழித நகர வினா, 1979

இ.நி.சே. மட்டுப்படுத்திய போட்டிப் பரீட்சை, 1979

SLAS LIMITED COMPETITIVE EXAMINATION, 1979

89/82 (2)

1. ஈ. பி. விஜேசிரி (ஹரிஸ்பத்துவா தேவன்)
(එ.ම. හරිච්ඡිරි ඉෂාක් මහතා—මැද කොළඹ තුන්වන—වෙනුවට)

(திரு. ஆர். பி. விஜேசிரி—ஹரிஸ்பத்துவா இரண்டாம் அங்கத்தவர்—ஜனாப் எம். ஹலீம் இஷாக்—கொழும்பு மத்திய மூன்றாம் அங்கத்தவர் சார்பாக)

(Mr. R. P. Wijesiri—Second Harispattuwa—on behalf of Mr. Mr. M. Haleem Ishak—Third Colombo Central)

ரூபப் பரிசீலனை ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா?

பொது நிர்வாக அமைச்சரும், தோட்டத்தொழில் அமைச்சருமானவரைக் கேட்ட வினா: இலங்கை நிர்வாக சேவையில் சேர்த்துக்கொள்வதற்காக 1979 மே 26 ஆம் திகதி 2997 பேருக்கு நடைபெற்ற மட்டுப்படுத்திய போட்டிப் பரீட்சை தொடர்பாக 1980.12.27 இல் மீண்டும் நடைபெற்ற பொது வினாக்களுக்கு (i) தோற்றிய பரீட்சார்த்திகளின் எண்ணிக்கை; (ii) 1979 பரீட்சையில் நேர்முகப் பரீட்சைக்குத் தகுதிபெற்ற 248 பேரில் தோற்றியவர்களின் எண்ணிக்கை; (iii) நாளாந்த கல்லூரியின் சம்பவம் காரணமாக 1979 மே பரீட்சையில் நியானம் பெறுவதற்குத் தகுதிபெற்ற 53 பேரில் தோற்றியவர்களின் எண்ணிக்கை; (iv) நாளாந்த கல்லூரியின் சம்பவம் காரணமாக 1979 மே பரீட்சையில் பொது வினாக்களுக்குத் தோற்றாத 162 பேரில் தோற்றியவர்களின் எண்ணிக்கை; ஆகியவற்றை அவர் வெவ்வேறுகச் சமர்ப்பிப்பாரா?

asked the Minister of Public Administration and Minister of Plantation Industries: In relation to the General Intelligence question paper set again on 27.12.1980 in the Limited Competitive Examination of 26th May, 1979 for recruitment to the Sri Lanka Administrative Service, for which a total of 2997 candidates presented themselves, will he state the following separately: (i) the total number of candidates who sat; (ii) the number who sat from among the 248 candidates who had qualified for interview on the basis of their performance in the examination of 1979; (iii) the number who sat from among the 53 candidates who had qualified for appointment on the basis of the examination of 1979; and (iv) the number who sat from among the 162 candidates who did not present themselves for the General Intelligence paper in the examination of May 1979 due to the incident at Nalanda Vidyalaya?

ஹரிந்திர கோர்யா (நியோஜ்ய ரூபப் பரிசீலனை ஊழியருக்கு)

(திரு. ஹரிந்திர கோர்யா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்)

(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

(i) 1814. (ii) 144. (iii) 05. (iv) 106.

சிலிமேன் கிழித நகர வினா, 1979

இ.நி.சே. மட்டுப்படுத்திய போட்டிப் பரீட்சை, 1979

SLAS LIMITED COMPETITIVE EXAMINATION, 1979

91/82 (2)

ஈ. பி. விஜேசிரி (එ.ම. හරිච්ඡිරි ඉෂාක් මහතා වෙනුවට)

(திரு. ஆர். பி. விஜேசிரி—ஜனாப் எம். ஹலீம் இஷாக் சார்பாக)

(Mr. R. P. Wijesiri—on behalf of Mr. M. Haleem Ishak)

ரூபப் பரிசீலனை ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா? ஊழியருக்குத் தேர்வு செய்து கொடுக்க வேண்டுகிறீர்களா?

பொது நிர்வாக அமைச்சரும், தோட்டத்தொழில் அமைச்சருமானவரைக் கேட்ட வினா: 1979 மே மாதம் நடைபெற்ற இலங்கை பொது நிர்வாக சேவையின் (மட்டுப்படுத்திய) போட்டிப் பரீட்சை தொடர்பாக 27.12.1980 இல் மீண்டும்

[சுப. சி. விசேஷி மொழி]

நடைபெற்ற பொது விவேகப் பரீட்சைக்கு, (i) மீண்டும் பொது விவேகப் பரீட்சை நடைபெறுமென்ப பரீட்சார்த்தி களுக்கு அறிவிப்பதற்காக தபாற் கட்டணத்தின் பேரிலும், உத்தியோகத்தரின் மேலதிக நேர ஊதியத்தின் பேரிலும்; (ii) பரீட்சையை நடத்துவதற்கு பரீட்சை உத்தியோகத்தர் பேரிலும்; (iii) வினாத்தாளைத் தயாரிப்பதிலும், அதனை மொழிபெயர்ப்பதிலும், அச்சிடுவதிலும்; (iv) விடைத்தாளை பார்வையிடுவதிலும், செலவிட்ட தொகையை அவர் வெவ் வேறுகச் சமர்ப்பிப்பாரா?

asked the Minister of Public Administration and Minister of Plantation Industries: Will he state separately the sums of money spent on the following items in relation to the General Intelligence question paper which was reset and fresh tests held on 27.12.1980 in the Limited Competitive Examination of the Sri Lanka Administrative Service of May 1979: (i) the postage involved in informing the candidates that the General Intelligence test was to be held afresh and the payment of overtime to officers who performed that task; (ii) the cost of conducting the test and the expenditure on the examination staff; (iii) the cost of resetting the question paper, the cost of translating and printing the same; (iv) the cost of marking the answer scripts?

சுபிந்தி கோரிய மொழி

(திரு. ஹரிந்திர கொறபா)

(Mr. Harindra Corea)

- (i) Rs. 5,692.00 (ii) Rs. 22,878.87 (iii) Rs. 2,200.00
- (iv) Rs. 3,628.00

பார்லிமென்துவெ கட்டி

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

சுபி. சி. விசேஷி மொழி

(திரு. எம். வினசன்ற் பெரேரா)

(Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Item 1 of Public Business appearing on the Paper be exempted at his day's Sitting from the provisions of Standing Order No. 23."

புள்ளிய விசேஷி மொழி, சபை சிபிமொழி.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

சுபி. சி. விசேஷி மொழி

(திரு. எம். வினசன்ற் பெரேரா)

(Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Items 1 to 3 of Public Business appearing on the Paper be exempted at his day's Sitting from the provisions of Standing Order No. 7."

புள்ளிய விசேஷி மொழி, சபை சிபிமொழி.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

மேலதிக பாதுகாப்புப் பிரகடனம்

பொதுமக்கள் பாதுகாப்புப் பிரகடனம்

PUBLIC SECURITY PROCLAMATION

சுபி. சி. விசேஷி மொழி (பார்லிமென்து கட்டி) கி. வி. சி. விசேஷி மொழி (பார்லிமென்து கட்டி) கி. வி. சி. விசேஷி மொழி (பார்லிமென்து கட்டி)

(திரு. எம். வினசன்ற் பெரேரா — பாராளுமன்ற அலுவல் கள், வினாபாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Hon. Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways, I move,

"That the Proclamation dated July 30, 1982, made by the President under Section 2 of the Public Security Ordinance (Chapter 40), as amended by Act No. 8 of 1959 and Law No. 6 of 1978, bringing into operation the provisions of Part II of the aforesaid Ordinance throughout Sri Lanka, be approved."

Hon. Members of the House would know that the law and order situation in Galle and the possibility of violence spreading necessitated the declaration of an Emergency on the 30th of July. A breach of the peace by certain unruly elements who have engaged in violence and arson arose from an incident of a personal nature which occurred on the 26th of July between a landlord and a tenant in Galle. In the last few days there have been two deaths and ten cases of arson. Cars had been set on fire and houses and boutiques attacked, and attempts had been made to stop buses and cars and to assault the passengers. Sixty-five persons have been injured and hospitalized. About seventy persons involved in these incidents have been arrested. Action has been taken by the police and the armed forces to enforce law and order.

While the situation in Galle is now under control, there is evidence of regimented attempts to create such a situation as to escalate violence in other parts of the country. This would lead to disruption of the normal life of the community and create animosity and unrest. The declaration of the Emergency was to protect the law-abiding people throughout the country and to enable the normal life of the community to go on. A curfew has been declared in the Galle municipal areas, but this has now been lifted since the situation is fast returning to normal.

I commend this Motion to the House.

புள்ளிய விசேஷி மொழி, சபை சிபிமொழி.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question proposed.

අ. ආ. 3.20

ඒ. අමිර්තලිංගම් මහතා (පිරිද්ධ පාර්ලිමේන්තු නායක
තුමා)

(திரு. ஏ. அமிர்தலிங்கம்—எதிர்க்கட்சி முதல்வர்)

(Mr. A. Amirthalingam—Leader of the Opposition)

I wish to make certain observations. While I realize the necessity to be cautious in whatever remarks I may make, I think it is our duty to bring to the notice of the Government certain facts which have been brought to us by a number of Muslim organizations and individuals. I have in my hand a petition signed by about 85 persons, all of whom are Muslims from the Galle District, giving details of various facts. I do not want to go into those details.

I also have another petition signed by the secretary and the president of a Muslim organization. I am not even giving the name of the organization or the individuals concerned because they have in these letters expressed fear that there may be reprisals against them if I bring out names and other particulars.

කළානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

You are not even tabling those documents ?

ඒ. අමිර්තලිංගම් මහතා

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A Amirthalingam)

No, Sir, I do not want to do that because I do not want to make them public. I think it is sufficient for my purpose if I inform the House that whatever submissions I am going to make are based on authenticated information which has been placed before me.

Before that, I want to make certain general remarks. It is unfortunate that communal violence has become an endemic disease in this country. Every year an Emergency has had to be declared or drastic action taken in order to deal with situations of communal clashes and communal violence. I am not seeking to cast aspersions on any particular section of the people, but I think it is a matter which has to receive the serious consideration of the Government and all political parties and leaders as to why this has become endemic, particularly in the recent past. In the last few years, not a year has passed without some communal violence against some section of the people in some part of the country.

Last year we had widespread violence against members of the Tamil community, resulting in untold hardship and suffering. It was whipped up to such an extent that one man drank the blood of a Tamil victim. It was whipped up to such an extent that even foreigners

who came on a pilgrimage were attacked and one man was axed to death. Those were incidents that took place last year. We were hoping that there would be no repetition of that sort of incident. But when there was violence against members of the Tamil community it was said that we of the TULF had been asking for a separate state, that there had been violence by the "tigers" and others, and that is why this violence against the Tamil community was taking place.

Now, this violence is against members of the Muslim community. Has any Muslim party asked for a separate state? Has any Muslim youth indulged in acts of violence? Can we not see that the root cause lies somewhere else? Why have the Muslims in Galle become the victims of this attack? It has been brought to my notice that some villages have had to be evacuated altogether and the people from those villages are living in camps as refugees. This happened to the members of the Tamil community last year; it happened in 1977; it happened in the Trincomalee District in 1978; and it had happened again in 1981. Now it has happened in the Galle District in 1982.

It has been brought to my notice that certain villages had been attacked and all the houses had been virtually razed to the ground. The petition, which is in Tamil, mentions the names of the villages: Duwa, Hirimbura, Haliwela, Makuluwa, Dangedera and Kaluwella, and the Galle City. These are the places which they have mentioned as having been affected.

One of the matters that have been mentioned in these petitions is that when the police was called out on duty they failed to safeguard the minorities. I think that happened in the past. The Government is fully aware that in 1977 the police failed to safeguard the Tamils when they were attacked. Even in 1981 they failed in their duty. It is a well known and accepted fact. I find that even in 1982 they have failed in their duty. These petitions say that it was after the army was brought into the scene that the situation was brought under control—under some measure of control.

So one has to ask oneself the question: what is wrong with the police force in this country? Why is the police behaving like this? Why are they failing to do their duty of maintaining law and order where it takes a communal turn and where the members of the minority communities become the victims?

I say the main reason is because in the recent past the police force has been almost an area which the minority cannot enter. It is overweighted with members of the majority community, so much so—I have got the figures with me—that in a police force which has a strength of 17,500 roughly about 800 belong to the minorities.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

The head is a minority man.

ඒ. අමිර්තලිංගම් මහතා

(திரு. ஏ. அமிர்தலிங்கம்)

(Mr. A. Amirthalingam)

What can the head do? The head cannot go and bring peace to Galle. It is the rank and file—the constables, the serjeants, the sub-inspectors and inspectors—who play a vital role.

I do not want to excite anybody or create any situation. I am only bringing this to the notice of the Government so that we might sit down and think whether a more fundamental solution than just declaring an Emergency, than just calling out the army whenever violence takes place and trying to close the stable door after the horses have fled, cannot be found. We will have to prevent it; preventive action is necessary, and not action to be taken after the violence. In all these instances, after violence, after people were attacked, after houses were razed to the ground, an Emergency was declared, the army was sent and some sort of order was restored. In think it is our duty to take serious note of this situation of deterioration in the relationship between the various sections and the failure on the part of the police to maintain law and order. This did not happen in the past. This did not happen about ten years ago. Even in 1958, when there was communal violence, I think the police acted correctly and impartially. It is in the recent past, during the last few years, that a deterioration has taken place.

I do not say that this Government is responsible for it. The deterioration started even before that. Even under the last Government, in Puttalam and other places there was violence against the Muslims. Even then the police failed their duty. This situation has been steadily going down. So it is high time that the Government and those responsible for law and order sat up and saw to it that a fundamental solution to the problem was worked out rather than depending on declarations of Emergencies after the damage is done.

Now, Sir, with regard to these Muslims who have been rendered homeless, who are living as refugees in various places, I think action should be taken to rehabilitate them and adequate compensation should be paid to them.

I understand that a large number of business establishments such as jewellery shops, hotels, bicycle and electrical goods stores, agricultural implements and fertilizer stores, shoe palaces and sundry goods stores have all been burnt, damaged and looted. I understand that in one establishment, an oil mill, the loss of Rs. 4 million. The loss sustained by the proprietor is in the region of Rs. 4 million.

In fact I am glad that at least in this instance the Government declared an Emergency in time. Last year they failed to declare an Emergency in time. If they had declared the Emergency in time and tried to bring the situation under control, the damage done in Ratnapura and various other parts of the country might have been minimized. This time they have declared the Emergency in time. But they should see that an inquiry is held into this matter, into the root causes of the disturbances, whether there were forces either anti-Government or against any particular community which were responsible for these disturbances that took place in the Galle District.

We cannot say that it was because there was some trouble between two private individuals, between a landlord and a tenant, that this incident has taken place. If that is so, I think every day, every month we will have trouble all over the country. There are landlords and tenants of various communities. Different communities are living as neighbours. If some private dispute between them is the immediate cause for mass violence, attacks on villages and houses being razed to the ground, I think something is radically wrong with the whole set-up.

Therefore, I think a commission of inquiry should be appointed to go into this matter and immediate steps should be taken to pay compensation to the victims.

I am glad that the Government has paid compensation to the victims of the police violence in Jaffna, which occurred last year. That is one step which the Government has taken, on which we compliment the Government. Similarly, the damage should be assessed and compensation paid to the victims of the violence that took place in August last year, and immediate action should be taken to go into the root causes of the violence in Galle so that future violence of this nature in the other parts of the country may be avoided. Adequate compensation should be paid to the victims immediately, and action should be taken to rehabilitate the Muslims who are living in various camps and mosques as refugees. These are matters on which the Government has to take immediate steps to give redress to the affected victims.

You would have noticed, Mr. Speaker, that I have avoided going into the details of the incident because that does not help us. The damage has already been done. These are some of the matters I think it is my duty to place before this House, and particularly as a member of a minority community I feel that it is my duty to raise this matter so that the Government and the leaders of the majority community may give their minds to this problem as to why it is coming up every year and why this violence has been almost an epidemic phenomena in this country.

සරත් මුත්තේවිටුවෙලම මහතා (කලවාන),
(திரு. சரத் முத்தேட்டுவேகம்—கலவான)
(Mr. Sarath Muttetuwegama—Kalawana)

Sir, I want to confine my remarks to certain matters. I have also received certain representations, but I do not want to raise those particular matters because some of them are pending inquiry. But I want to say that in spite of much-vaunted claims by the Government before it came to power, the record on the question of law and order that the Government holds is rather poor. In fact, in August 1977, the moment the government came into power, we saw perhaps the worst post-election violence that this country has ever seen. It has been escalating. (*Interruption*). Yes, yes, I know. Sir, this is the thing, in 1970, in 1965 and in 1960 there were various degrees of violence. (*Interruption*). Have you finished? I was about to say that post election violence has been escalating from election to election, and in 1977 we saw the worst of post-election violence. (*Interruption*). If it gives the Members of the Government any satisfaction to make some noise, I am certainly prepared to accommodate them, but it was not I who said this, it was Chief Justice Sansoni, whom the Government appointed. The Government appointed a Commissioner, a former Chief Justice of this country, Chief Justice Sansoni, and he has said, that the worst incidents of post-election violence took place in 1977. That is *obiter*, because he was inquiring into something else.

By the way, I asked a question in this House from the Hon. Prime Minister, and I got an answer. It is about the D.B.I.P.S. Siriwardhana Commission of Inquiry into the question of compensation to victims of post-election violence in 1977. This is not an ordinary Government. This is not like the 1970 Government. This is a Dharmishta Government, and we do not expect what happened under the 1970 Government to happen under the Dharmishta Government. The Dharmishta Government was quick to respond. They said some un-Dharmishta activity took place after the election and that they were going to give compensation. So, we gave them names, and addresses, and police and various officials looked at the broken, burnt houses, but up to now no compensation has been forthcoming. I want to say that there is a difference. When you are going to look for votes and there are problems with regard to certain minorities, then you give compensation. But for people who are known as Opposition supporters, though they suffered in 1977 they are deliberately not given that compensation. And you are shelving that report: nothing has happened with regard to the D.B.I.P.S. Siriwardhana Report.

Then, look at what happened after 1977 August, after the Government came into power. There was an epidemic of communal violence in 1977 itself. (*Interruption*) Yes, yes, everybody knows. Please, let nobody make me come out with names of people who started things; I did not start it. In August 1981, last

year, we had another outbreak of communal violence. I have said what I had to say on the occasion of the Emergency Debate last year. The most irresponsible behaviour on the part of certain people resulted in that communal violence. This time, nobody will make any allegations like that against any member of the Government. But I want to raise one aspect of the matter and that is one that the Government must seriously look into. This is the information that I have. It may be wrong, because it is only second-hand information but some of it comes from fairly responsible people. I would like the Government to study and investigate closely what role the police played in the incidents of Galle during the last few days, because my information is that some of the *agents provocateurs* were from the police itself and some of the people had been incited by police officers in uniform. There are the incidents that happened in Ratnapara last year and in Galle this year. This Government will probably benefit from a close inquiry into that aspect of the matter.

Then, Sir, there is something that I want to raise with the Hon. Prime Minister. The first communique issued by the Government on the declaration of the Emergency stated that meetings of recognized political parties would not be interfered with.

Now, I have a complaint, Sir. Our party, the Communist Party of Sri Lanka, had applied some time before the declaration of the Emergency for a permit to use a loudspeaker at a meeting in the Thibbotuwa Bazaar in the Akuressa Electorate. The meeting was scheduled for the 4th. The meeting was in fact specifically a meeting called to highlight certain aspects of the Nilwala Ganga Scheme—certain shortcomings, as it were, that we saw in the Nilwala Ganga Scheme. Two or three days before the meeting the police had said, "Come later for the permit." That is the usual thing. Two or three days before the meeting the police had called up the organizers and told them that they were refusing the permit on the basis that there was an Emergency on. Either the Akuressa Police or the Matara Police seems to have acted contrary to the instructions of the Government, or some particular, peculiar situation seems to have arisen in that area. So the Government might look into that.

The United Plantation Workers Union had earlier applied for a permit to hold a meeting in Madalagama Division on Endane Estate in the Nivitigala Electorate. In this instance also there had been an application for a loudspeaker permit. The Kahawatte Police had refused that on the basis that there was an Emergency. There was not a single Muslim anywhere in sight there. (*Interruption*). So it may be that the police anticipated that there was going to be no crowd and did not give a loudspeaker permit. (*Interruption*). We will see, Sir, because in the end it is the person who laughs last who laughs best. And about these people who draw crowds, anybody can say about crowds that have come and

[ஊர்ன் இன்னைடுவேலெ மஹா]
crowds that have gone. We will see at the end who has crowds and who does not have crowds. The point is not whether there was a crowd or not, but why was not the loudspeaker permit given? I do not know whether the hon. Member was responsible. He is so excited. (Interruption). I know the meeting that he had yesterday morning—two meetings. I do not want to say anything about those meetings. Anyway, they were private meetings.

கலாநாயகர் அவர்கள்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Carry on. Do not be disturbed by those remarks.

ஊர்ன் இன்னைடுவேலெ மஹா,

(திரு. சரத் முத்தெட்டுவேகம)

(Mr. Sarath Muttetuwegama)

So I would like the Government to look into those matters. Those are the matters that I wanted to inform the House about.

உ. மி. சிவசிதம்பரம் மஹா (நல்லூர்)

(திரு. எம். சிவசிதம்பரம்—நல்லூர்)

(Mr. M. Sivasithamparam—Nallur)

We are supporting the Government decision to have declared an Emergency to meet the situation that arose in Galle, and we want to state categorically that it is not our intention, by speaking on this occasion, to worsen the feelings between the two communities. But I think, Sir, it is our duty also to place on record and to bring to the notice of the Government the way the police have been behaving before, during, and after the troubles that took place in Galle.

Sir, it is said that the incident that led to the outbreak of violence against the Muslim people was that a Muslim shop-keeper was stabbed by a Sinhalese shop-keeper, and the Sinhalese shop-keeper who lived or who was carrying on the business in that Muslim shop was thrown out.

This apparently, Sir, is the incident that led to all these happenings. Now, Sir, what did the police do in the first instance. If in the first instance the police had acted this trouble would not have arisen. Not only that, Sir.

After that incident, a number of other incidents took place. I have got the complaint of gentlemen who went and made complaint at the police station saying that his shop had been set on fire. The answer given by the police was, "You also go and set on fire". That was the answer that was given at the police station when Muslim gentleman went and complained that his shop had been set on fire! It is this attitude of the police, of refusing to take action where action should be take or looking the other way when something is happening, it is that attitude of the police that has lead to the trouble that we have seen over the last four or five days. After the Army moved in apparently the situation has improved a little. The position today is that the Muslims are still living in

fear. That is the situation that has to be removed, and what they say is that this tension, this fear, will continue as long as the Police are there. They have absolutely no confidence in the Police. They think that the Police are not taking action where action should be taken.

I would ask the Government, Sir, whether it is not necessary to change some of the officials who are in charge of the Galle Police or interdict them, or take some action, so that the people will once again have confidence in the security forces. That is one matter that the Government should look into immediately. The other is, as the Hon. Leader of the Opposition said, there has been very great damage, considerable damage caused, running into lakhs, to a number of people. A number of jewellery shops, a number of textile shops, a big factory—they have all been set on fire. The Government should think of paying compensation to all these people.

Therefore, these are the matters that I would like the Government to consider. Unless the fear of the people is removed, unless something tangible is done to bring those who are responsible to book, there is no use saying that the situation is under control, when those who were responsible for what had happened in the last few days have not yet been apprehended or action taken against them. It is only in that sense that the people will have confidence, they will regain confidence, they will lose their fear and once again life will come back to normal. I do ask the Government, Sir, that where they are satisfied that the Police have not taken prompt action they should deal with those officers, that every step should be taken to bring those who were responsible for the actions in the past few days to book. It is in that state of affairs that the Muslim people will once again have confidence and will be able to carry on their normal life. These are the matters, Sir, that I would wish the Government to consider.

பாடீலேன்து மஹா (மேல் கைலெடு டேவென்)

(ஜாபர் ஜாபிர் எ. காநர் — கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்)

(Mr. Jabir A. Cader—Second Colombo Central)

Mr. Speaker, it is my duty as a Muslim to bring to the notice of this House the sad events which took place last week in the Galle District. During that period I got over 30 to 40 telephone calls a day from Galle asking me, "Your are a U.N.P. man, what are you doing? Your Minister has come by helicopter and done his best and gone back. Therefore, we would like you and some other Muslims along with Sinhalese Ministers to come and see what you could do about the plight of the Muslims as well as the Sinhalese people." When hooligans took the whole thing into their hands it was the Muslims who suffered most pathetically. I would like to remind this House in what a plight the Muslim community was during that time. There were bombs thrown at them, their houses were burnt down, their shops were burnt, their cars were burnt, people were stabbed, and so many atrocities took place.

Now Sir, today, unlike in the time of the previous Government, Parliament has to approve the Emergency. That is a democratic right which has been given to us by our President. I must say that I telephoned the President once, before he went to Kandy. He told me, "I have done everything. Even though the Police were there I have sent the Army and everything will be brought under control." I see some of the hon. Members of the Government are laughing. Sir, this is not a laughing matter. I would like to see them in that position, if they were there.—(Interruption) I know all of you are sorry. You are all my friends, but that is apart from this question. It is my duty to place these facts before the House because such incidents should not take place.

Sir, I also telephoned the SP Galle, Mr. Gunawardena, who was a new gentleman under whom the police were placed, and I must say he was doing his very best. SP Gunawardena and even the Military Commander was doing his very best. I was told that after the Military came in things were better. I do not know, you must surmise for yourself where the fault was.—(Interruption) I should have gone as it was my duty. I tried to telephone the President and I spoke to the Hon. Speaker. The Speaker and I were to go. Unfortunately, we did not get the permission as the President was not in town.—(Interruption) Let me finish my speech and you can reply. Do not disturb me on an important matter like this. I thought you were in sympathy with this cause. If you are, then you must show your sympathy by listening to me.

Sir, I must say the Government took prompt action and prevented the incidents from spreading to other areas, because we were told that people who were going to Galle were also stopped in many places although nothing serious took place. Now the question which arises is how such incidents spread so fast. Are there elements ready to create trouble and waiting for opportunities? The Police in every area should be able to gather information through the Intelligence Division. There may be many other areas in which criminals and other unruly elements are preparing to take advantage of small incidents.

As the hon. Leader of the Opposition (Mr. A. Amirthalingam) and the hon. Member for Nallur (Mr. M. Sivasithamparam) pointed out, it was a very small incident. The incident was, as pointed out, between a tenant and landlord. If a tenant and landlord cannot agree there are the Courts. They have gone before the Courts. The matter is pending before the Courts. In spite of that, these incidents exploded and the people in that area started fighting with each other. Then it started spreading to other areas. So the best thing was for the Police to have taken immediate action and apprehended the wrong-doers.

Then, Sir, here I have got another long letter from the Muslim UNP people of Galle, signed by hundreds of them. I do not want to read out all that they say in this

letter. But I will only read certain extracts. "We the Muslims of Galle bring the following facts of the incidents started". I am trying to bring this to the notice of this Parliament so that we will get the support of the Muslims who have supported us from time immemorial. I spoke to Dr. W. Dahanayake three times and he said that everything is being done to the best of his ability. You can ask whether it is so or not.

Now, I will state some of the things they have stated in the petition. It is an appeal to His Excellency the President and they have sent a copy of it to me. They state that the Muslims of Galle and its suburbs have suffered by the harassment of thugs and hooligans in Galle, which resulted in arson, looting, injury and murder of innocent people. While these unpleasant incidents were taking place the Minister for Muslim Affairs visited Galle. After two days the situation did not ease. The Minister tried to settle some of the problems. In fact, the situation worsened and many other incidents took place. They set upon mosques; business establishments, houses and vehicles were set on fire in spite of the curfew imposed. The security forces on duty even after a state of emergency was declared, found that the situation was not peaceful and many more acts of violence took place.

Because of these incidents they have appealed to Sir Razik, Dr. Kaleel, the Deputy Minister for Mahaweli Development, Mr. M. L. M. Aboosally, and Mr. T. B. Werapitiya, Minister and Deputy Minister of Defence. I am very glad that he at once went there and started to find out whether these incidents were taking place due to any lapse on the part of the police. They were very happy that the Hon. Minister went there subsequently.

I do not want to refer to all the things that they state in their appeal. Muslim women and children were isolated because most of the people could not stay in their houses for fear. They took refuge in mosques and they could not get food because all the shops were closed. You can just imagine their plight! We do not want this type of thing to happen in any part of the country. Because there was an insufficiency of personnel in the police and the army, in places like Talapitiya, Gintota, Katugoda and other places the situation became very serious.

ආර්. පී. විජේසිරි මහතා

(திரு. ஆர். பி. விஜேசிரி)

(Mr. R. P. Wijesiri)

How many pictures are there?

ජබීර් ඒ. කාදර් මහතා

(ஐயாப் ஜாபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cader)

I am sorry that my good friend is joking on every matter. With regard to his own matter also he is joking with both his parties. So, he is a joker!

[ජබර් ඒ. කෘදර් මහතා]

Now, I wanted to telephone the Hon. Prime Minister also, but I could not do so because there were so many calls coming in. After obtaining permission from His Excellency I was trying to proceed to Galle. The Hon. Speaker will vouch for this because I telephone him twice. Unfortunately, he had left for Beruwela and I was unable to contact him.

I am very thankful to you Sir, for allowing me to speak on this matter because my Muslim brethren and my Sinhalese brethren were affected by these incidents. When a riot starts you do not know what will happen! There is arson, looting and raping. Hooligans do not care where they go. They go into any house, whether it be Sinhalese or Muslim.

The All Ceylon Muslim League has sent an appeal to His Excellency the President requesting that a Commission be appointed in order to bring the wrong-doers to book and that those who have suffered damage be compensated as was done in the past.

අ. හා. 4

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)

(திரு. பெரசி சமரவீர—உள்ளநாட்டாளுவலகவர் பிரதி அமைச்சர்.)

(Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs)

ගරු කළාතායකතුමනි, මේ රටේ මෙතෙක් පැවැති හදිසි නීතිය ගැන මේ ගරු සභාව තුළ කතා කරන මේ අවස්ථාවේදී, මුස්ලිම් ජන්දයකයන් හෝ දහන් පමණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු වශයෙන් මාත් මේ සම්බන්ධයෙන් විචනයක් දෙකක් ප්‍රකාශ කළ යුතු යයි කල්පනා කළා. ඇත්ත වශයෙන්ම, මෙතෙක් පැවැත් වුණු කතාවලට සවන් දී සිටින විට මට දැනුණේ මේ වාගේ අවස්ථාවකදී රජය විසින් හදිසි නීතිය පැනවීම හොඳ වුවත්, මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද යම් යම් අවස්ථා හා හේතූන් නිසා මීට වඩා බරපතල තත්ත්වයක් ඇති වන්නට ඉඩ ලැබිය හැකි බවයි. මෙවැනි අවස්ථාවකදී පැවරෙන වගකීම රජයන් විරුද්ධ පාර්ලිමේන්තුවක් යන දෙකම විසින් බාර ගත යුතු බව, මේ ගරු සභාවේ වගකීම යුතු මන්ත්‍රීවරුන් වශයෙන් අපි කල්පනා කරන්න බිනා. එසේ නැතිව, ඇති වුණු තත්ත්වය ගැන අපි විවිධ අදහස් ප්‍රකාශ කරන්න ගියොත් මේ ගරු සභාවෙන් පිටස්තරව වඩාත් බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවනි.

විරුද්ධ පාර්ලිමේන්තුවේ ගරු නායකතුමා ගාල්ලේ සිද්ධියත් යාපනේ සිද්ධියත් සංසන්දනය කරන්නට උත්සාහ කළත් එය කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. ඒ සිද්ධීන් දෙක අතර විශාල පරතරයක් තිබෙනවා. ගාල්ලේ සිද්ධිය සිංහල සහෝදර මහත්මයකුත් මුස්ලිම් සහෝදර මහත්මයකුත් අතර දේපල සම්බන්ධයෙන් හටගත් පොඩි පුශ්නකයින් උද්ගත වුණු දෙයක් බවට සාක්ෂි වශයෙන් ගත හැකි කරුණු තිබෙනවා. කෙසේ

වෙතත්, මේ රටේ සුළු ජාතිකයන් වශයෙන් තමන්ම සඳහන් කරන ද්‍රව්‍ය එක්සත් විමුක්ති පෙරමුණේ ජනතාවත් ඒ වාගේම මුස්ලිම් ජනතාවත් වෙනුවෙන් මේ රජය තරම් ආප කැප වී වැඩ කළ වෙනත් රජයක් නැති බව මම ආබම්බරයෙන් මතක් කරනවා. ඒ බව මේ රටේ ඉතිහාසය දෙස බලන විට පෙනෙනවා.

එසේ නිබියදීත් මේ වාගේ පුශ්නකදී මේ රජයත් පොලීසියත් අසාධාරණ විධියට කටයුතු කරනවාය, එසේ නැත්නම්, එක්සත් ජාතික පාක්ෂිකයන් මේ අවස්ථාවේදී අසාධාරණ විධියට කටයුතු කළාය කියමින් අපි කරුණු ගෙන හැර පාවෙන් එයින් මේ විධියේ තවත් පුශ්න මතු වෙනවා මිස, මේ පුශ්නය තවත් බරපතල වෙනවා මිස, මෙය සමථයකට පත් වන්නේ නැහැ. විරුද්ධ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන්ට, විශේෂයෙන් ද්‍රව්‍ය එක්සත් විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීවරුන්ට මම එක් කාරණයක් කියනවා, තමුත්තාත්සේලා යාපනේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා නම්, තමුත්තාත්සේලාගේ ජනතාවට සාමයෙන් ජීවත් වීමට ඕනෑ නම්, තමුත්තාත්සේලා පොලීසිය වැරදි යයි ප්‍රකාශ කරනතුරු කිසිම කලක ඒක කර ගන්නට බැහැ. රජය වෙනුවෙන් රටේ සාමය ආරක්ෂා කරන්නේ පොලීසියයි. යම් යම් අවස්ථාවලදී මේ ගරු සභාවෙන් යම් යම් කාර්යාලවලත් ඉන් පිටස්තරවත් සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන්නේ පොලීසියයි. ඒ නිසා, අපි පොලීසියට දෝෂාරෝපණය කිරීමෙන් පුශ්නය විසඳන්නේ නැහැ.

දැන් නල්ලුර්ති ගරු මන්ත්‍රීතුමා (එම්. සිවසිතම්පරම් මහතා) බොහෝම භයානක කතාවක් කීවිවා. “තමුසේලාත් ගිහින් කඩ ගිනි තියනවා” යයි. පැමිණිල්ලක් කරන්නට ආ කෙනකුට පොලීසිය කීවිවාලු. බාගවෙලාවට මේ කතාව එතුමා අහපු දෙයක් නොවෙන්නට පුළුවනි. මේක බොහෝම බරපතල දෙයක්. ඒ ගරු මන්ත්‍රීතුමාත් කවුරුත් හෝ කී දෙයක් අහලා මේක කියනවා වෙන්න පුළුවනි. ඒ නිසා, මේ පුශ්නයේ දී අපි වගකිව යුතු පුද්ගලයන් හැටියට ක්‍රියා කළොත් හොඳයි මම හිතනවා.

විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී මැද කොළඹ දෙවැනි ගරු මන්ත්‍රීතුමාට (ජබර් ඒ කෘදර් මහතා) මම එක් කාරණයක් මතක් කරන්නට බිනා. හුඟාක් කලබල කාරීන් බාගවිට තමන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම පිරිමසා ගැනීමට විවිධාකාරයෙන් උපයෝගී කර ගන්නේ මේ වාගේ අවස්ථායි. ගාල්ලේ ජීවත් වන මුස්ලිම් ජනතාව සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන් යයි එතුමා හිතනවා නම් එය වැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් මුස්ලිම් උදවියන් එහි ඉන්නට පුළුවනි. තොහොමද දන්නේ මේ රජයට අගෞරවයක් කරන්න බිනාය කියා හිතා ගන්න යම් යම් උදවිය මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ගිහින් රජය අප නීතිරීයට පත් කරන්න කටයුතු කරනවාද කියා. බණ්ඩාරවෙල ඔහොම සිද්ධියක් මේ ඊයේ පෙරේද වුණා. දැන් ඒ ගොල්ලන් අලාභ ගෙවන්නය කියා—වින්දි ගෙවන්නය කියා—රජයෙන් ඉල්ලා තිබෙනවා. සිද්ධිය සොයාගෙන යන විට එළිදරව් වුණා, ගිහිටිට කඩේ තිබුණු බඩු වික අයිත් කර ගෙන කඩේට ගිනි තබා වන්දි ඉල්ලාගියා කියා.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)

(திரு. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)

(Mr. S. D. Bandaranayake—Gampaha)

ගරු කථානායකතුමනි, හදිසි නීතිය යටතේ අපේ රැස්වීම් තහනම් කරන්න යනවාදෝ කියන කාරණය ඇමතිතුමාට ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂ යෝජනා මේ මාසේ 8 වෙනිදා ගම්පහ ආසනේ රැස්වීමක් සඳහා අපි බලපත්‍රයක් ඉල්ලා තිබෙනවා. ගම්පහ පොලීස් අධිකාරිතුමා කියනවා, දෙන්න බැහැ කියා.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

පාරේ බුදියගන්න.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

වේරපිරිය ඇමතිතුමා කියනවා දෙන්න පුළුවන් කියා.

ටී. බී. වේරපිරිය මහතා

(திரு. டி. பி. வேரப்பிற்றிய)

(Mr. T. B. Werapitiya)

පුළුවන් කිව්වා පමණක් නොවෙයි, ඒක දිලත් තිබෙනවා.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා

(திரு. எஸ். டி. பண்டாரநாயக்க)

(Mr. S. D. Bandaranayake)

බොහෝම සන්තෝෂයි එසේ කර තිබෙනවා නම්. කෙසේ වෙතත් ඒ සඳහා පැහැදිලි පියවරක් ගන්නය කියා මම ඉල්ලනවා. ඒ කාරණාව ඇමතිතුමා වෙත ඉදිරිපත් කිරීමට පමණයි මම බලාපොරොත්තු වුණි.

අ. හා. 4.15

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන)

(ஐனாப் எம். ஹலீம் இஷாக் — கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)

(Mr. M. Haleem Ishak—Third Colombo Central)

I wish to speak a few words on this matter. I personally feel that the Governemnt took the correct step in declaring an Emergency after this unfortunate incident in Galle. Most of these incidents, I think, were sparked off due to personal reivalries between certain people. Very unfortunately, it started spreading to the entire Galle Town area and even to the Akmeemana Electorate, and a lot cf damage has been done to property, shops, business premises and people. I would earnestly request the Government to hold an impartial inquiry into the whole incident and also to pay compensation to the victims of these incidents.

The hon. Second Member for Colombo Central (Mr. Jabir A. cader) spoke of undemocratic actions of the previous Government.

ජබීර් ඒ. කාදර් මහතා

(ஐனாப் ஜபிர் ஏ. காதர்)

(Mr. Jabir A. Cader)

I never said that.

එම්. හලීම් ඉෂාක් මහතා

(ஐனாப் எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

you did.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! Once the Member denies it you must accept it.

එම්. හලීම් ඉෂාක් මහතා

(ஐனாப் எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

He said so, Sir. He said that by not bringing an Emergency—(Interruption).

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! You are fighting a battle within Colombo Central.

එම්. හලීම් ඉෂාක් මහතා

(ஐனாப் எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

I do not want to get into a controversy. I really wanted to confine myself to some of these unfortunate incidents at Galle, but since the Second Member for Colombo Central (Mr. Jabir A. Cader) said that the last Government was undemocratic I would like to ask him one question. They made a solemn promise to the Muslim community of the country during the 1977 general election campaign they would hold an impartial inquiry into the the incidents at Puttalam, and they levelled charges against our Government

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Which Government.

එම්. හලීම් ඉෂාක් මහතා

(ஐனாப் எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

The Government of the Sri Lanka Freedom Party—(Interruption). You mislead the Muslim community right round the country—the innocent Muslim community—(Interruption). I have never been a stooge like you. You talk one thing here and another thing outside—(Interruption).—And another thing in the mosque, as the hon. Member for Attangalla (Mr. Lakshman Jayakody) correctly says.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! I think you might have to withdraw that term.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

The poor Muslim community has been misled by you, by people like you.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! Are you withdrawing that word.?

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

What do you want me to withdraw, Sir?

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

You have called the hon. Member a "stooge". I do not want you to impute any motive to another hon. Member of this House.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

I do not think that word is unparliamentary, Sir.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Are you withdrawing the word "stooge"?

சு.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஸ்ரீ. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

It is parliamentary. It is in the dictionary.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order, please! I do not want anybody to impute any motive to an hon. Member.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

If it is unparliamentary I am prepared to withdraw that word, but it is not unparliamentary.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I am holding that it imputes an improper motive to an hon. Member in the context in which it was used. You must therefore withdraw it.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

If you hold that the word is unparliamentary, I am prepared to withdraw it.

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Yes, now carry on.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

And you capitalized on that situation. The last Government held an impartial inquiry into that incident. The last Government sent a very responsible delegation headed by a Minister and including the former Deputy Speaker, the late Mr. I. A. Cader, and Mr. A. L. A. Majeed. But what did you do? You made use of that incident. You went round the country, went to poor Muslim villages, and said that our mosques was burnt down, our mosque was hit; you made all sorts of charges and promised the Muslim community an inquiry—(Interruption). I can assure this House that we will never come down to that level.—(Interruption).

கிணாயக்கிது

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Order please; Yes, carry on.

உ.தி. ஸ்ரீமதி ஓயாக்கிது

(ஜனாப எம். ஹலீம் இஷாக்)

(Mr. M. Haleem Ishak)

Sir, I started my speech by saying that the Government took the appropriate step by declaring an Emergency at the correct time. The Government sent the Hon. Minister of Transport accompanied by army, navy, air force and police personnel. There was a conference, which was attended by the hon. Member for Galle (Mr. W. Dahanayake,) and certain steps are taken there. We are not prepared to make use of an unfortunate situation of this nature to get cheap publicity. We will always co-operate with the Government when we feel that we have to co-operate.

It is most unfortunate that this has happened. Certain hooligans, thugs, elements, that wanted to make use of an unfortunate situation have burnt down houses,

[එම්. හැලීම් ඉෂාක් මහතා]

damaged shops and burnt cars. I will not say, nor would I endorse what the hon. Deputy Minister of Home Affairs said, that certain SLFP Muslims in Galle would have been responsible for these incidents. I can assure this House that not one SLFPer, whether he be a Muslim or a Sinhalese, would have associated himself with this unfortunate incident. In fact, a leading member of the Galle bar, who is a member of the Opposition party, Mr. Munsoor Marikar, a respected person not only by the Muslims but even by the Sinhalese, was also in some of these peace committees which were formed. There were certain peace committees formed with leading Buddhist priests, Muslim priests, Catholic priests and leading citizens, and Mr. Munsoor Marikar, Attorney-at-Law was one of those persons who associated himself with them. He is a Member of the Lanka Samasamaja Party. He could have said, "No, we will make use of this political situation and get some votes." No; he did not say that. He was in contact with me. Though I do not get 40 to 50 telephone calls daily like the hon. Second Member for Colombo Central (Mr. Jabir A. Cader)—

කථනායකතුමා
(ඡපාඛායකර් අචාර්කර්)
(Mr. Speaker)

It looks like a home and home match !

ආර්. පී. විජේසිරි මහතා
(තිරු. ආර්. පී. විජේසිරි)
(Mr. R. P. Wijesiri)

He gets calls from cinemas !

සරත් මුත්තේටුවෙලම මහතා
(තිරු. සරත් මුත්තේටුවෙලම)
(Mr. Sarath Muttetuwegama)

This is a Debate regarding trouble between the Sinhalese and the Muslims but now it is developing into trouble between some Muslims !

කථනායකතුමා
(ඡපාඛායකර් අචාර්කර්)
(Mr. Speaker)

Not Muslims, but two Muslim Members.

එම්. හැලීම් ඉෂාක් මහතා
(ඉනුආප් එම්. හාලීම් ඉෂාක්)
(Mr. M. Haleem Ishak)

I do not get such a large number of calls. He would have even considered them to be nuisance calls. He is a very busy gentlemen, engaged in so many things, unlike us.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(තිරු. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

The call-girls call !

කථනායකතුමා
(ඡපාඛායකර් අචාර්කර්)
(Mr. Speaker)

Are you speaking on the Emergency ?

එම්. හැලීම් ඉෂාක් මහතා
(ඉනුආප් එම්. හාලීම් ඉෂාක්)
(Mr. M. Haleem Ishak)

Yes, Sir. I was saying that practically everyone participated in that effort to maintain peace. It was a very unfair remark for the hon. Deputy Minister to have made. He said that the SLFP Muslims in Galle would have done this. I can assure this House that neither the SLFP nor, I think, any Opposition party would ever associate themselves when such unfortunate incidents take place in this country. We will co-operate with anybody to see that peace is maintained. But the Government also has a very big responsibility. They cannot forget this incident and say the matter is over. Extensive damage has taken place. There is no doubt about it. People have lost their properties. Some of them have no homes to live in today. Some of them have no clothes. The Government must initiate an immediate inquiry, an impartial inquiry, into this matter and see that compensation is paid to rehabilitate these people. I hope the Government will take this matter very seriously.

ආ. හා. 4.25
එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(ඉනුආප් එම්. එච්. එම්. නයිනා මරිකාර්)
(Mr. M. H. M. Naina Marikar)

Mr. Speaker, I had no intention of speaking, but after the remarks made by the hon. Third Member for Colombo Central, I thought I should intervene to put the record straight. It is true that the Puttlanm incident created a traumatic experience for all of us.

ආනන්ද දසනායක මහතා (කෝත්මලේ)
(තිරු. ආනන්ද දසනායක—කොත්මලේ)
(Mr. Ananda Dassanayake—Kotmale)

ඇල්බි අයිසා හෙයින් ගෙට්ටි යාලු, එක බේරගන්ඩ.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(ඉනුආප් එම්. එච්. එම්. නයිනා මරිකාර්)
(Mr. M. H. M. Naina Marikar)

It was a very trying and very sad episode in the relationship between the Muslims and the Sinhalese in that area. I do not want to go into the origin of the trouble. True enough, the last Government sent three persons there to see for themselves what had happened to the mosque. They came, they saw, and they went back to report on the incidents to the Hon. Prime Minister. I was told—I do not know how far it is true—that the Hon. Minister at that time, Dr. Badiuddin Mahamud, accused them of being irresponsible and not saying that everything was all right. But what I want to say is that in

the mosque premises, the then Member for Anuradhapura, Mr. K. B. Ratnayake, along with us made a speech to the people in which he said that this matter would be inquired into, that there would be a commission of inquiry into the whole incident. But nothing happened after that. I spoke on a number of occasions in Parliament, drawing the attention of the Government to this particular promise and also in respect of compensation for those who had suffered. Nothing was done. I think the hon. Member for Attanagalla knows the number of times I spoke.

එම්. හලීම් ஓஷாக் මහතා
(திரு. எம். ஹலீம் இஷாக்)
(Mr. M. Haleem Ishak)

You made a promise—that is our charge. You promised the people that when you came to power you would hold an inquiry and pay compensation. But you forgot about it. You are there five years now.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(திரு. எம். எச். எம். நயினா மரிக்கார்)
(Mr. M. H. M. Naina Marikar)

I made a plea on the floor of the House that compensation be given to those who had suffered, and it was estimated that the Government was going to give Rs. 1,000 per person who was affected. No money was paid. Nothing was done.

එම්. හලීම් ஓஷாக் මහතා
(திரு. எம். ஹலீம் இஷாக்)
(Mr. M. Haleem Ishak)

What about the promise you made to the people ?

කපානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Let there be order in this House. Allow the hon. Deputy minister to carry on.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்)
(Mr. M. H. M. Naina Marikar)

I am speaking of the period during which they were in power. This happened in 1974 or so, and they went out of power in 1977, after a period of about three years. In spite of constant pressure by me, there was no inquiry held, no compensation was given. The people in the colonies suffered by their lands being destroyed, their houses being smashed up. Some of them were really hurt. Fortunately they ran away. They were not even compensated. Now we are giving land in some other areas to those people who lost their land. We took a record of those who suffered, who had their personal belongings destroyed, and gave the Government an estimate of the damage caused. There was an undertaking given by the then Government that they would be compensated, but nothing was done for three years. We are doing that now.

එම්. හලීම් ஓஷாக் මහතා
(ஜனாப் எம். ஹலீம் இஷாக்)
(Mr. M. Haleem Ishak)
After five years.

කපානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please ! Your allegation was something else. Yes, the hon. Deputy Minister can continue.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்)
(Mr. M. H. M. Naina Marikar)

We are giving land to those people who were deprived of land. We are giving good coconut land.—(Interruption). Yes, we promised an inquiry into the mosque incident. His Excellency wrote to me wanting to know whether an inquiry was to be held. I said, Yes, an inquiry must be held because we gave an undertaking that an inquiry would be held regarding the mosque incident. But that inquiry was not held. The difficulty was that most of the matters that related to the incident in the mosque had to be placed before the Magistrate during the time of the inquest, most of the evidence that transpired in the shooting. Six youths were shot in the mosque incident by the police. Evidence was given there. Unfortunately there was no proper evidence given, and it was felt it was too late now to go into the whole question of an inquiry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

We want a political inquiry, not a legal inquiry.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்)
(Mr. M. H. M. Naina Marikar)

There is no distinction between a political inquiry and a legal inquiry.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why are you hiding that there were no—(Interruption).

කපානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

The Member for Attangalla can have his say. Please do not interrupt now.

Order, please ! The Sitting is suspended till 5 p.m.

உபேதே சீல ஐந்துமணி நேரம் வரையில் தி. க. 5 மணிக்குள் கபாநாயகரது [நேர்மறை சேவையின்] உள் உட்கார்ந்து வரவேண்டுகிறேன். அதன்படி, ஆம்ரவு பி. ப. 5 மணிவரை இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆசம்பமாயிற்று. பிரதீச் சபாநாயகர் [திரு. நோமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.
Sitting accordingly suspended till 5 p.m. and then resumed, Mr. Deputy Speaker (Mr. Norman Waidyaratna) in the Chair.

එම්. එම්. එම්. නයිනා මරිකර් මහතා
(ஐனாப் எம். எச். எம். நயினா மரிக்காரர்)
(Mr. M. H. M. Naina Marikar)

Mr. Deputy Speaker, I intervened to show, first of all, that the allegation of the hon. Third Member for Colombo Central was incorrect and misleading when, he said that we used the Puttalam incident to gain political advantage. In fact, during the course of the General election campaign we brought the incident to the notice of the Muslims all over this country as an instance of the injustices perpetrated by the last Government.

Be that as it may, the second point that I want to place before this House, to correct the record, in that from 1974 up to 1977 no compensation, no relief, nothing was given to these unfortunate people in spite of my repeated requests, in spite of my repeated appeals on the Floor of this House. Most of the compensation and rehabilitation we did on our own, and now we have set that right by giving lands elsewhere, good lands, to those people who had lost their lands and they are satisfied with that, and also by giving compensation to those people whose families had suffered as a result of the deaths of these youths.

The other point I wish to place before this House is about the promise given by His Excellency the President at the General Election that an inquiry would be held into the shooting incident in the mosque, not generally as to why there was that flare-up in the Puttalam town and the Puttalam area. It was clearly said that we would have an inquiry into the shooting incident, and that promise is still there. His Excellency wrote to me and wanted to know whether he should proceed with the inquiry, and I said Yes. And so we will have that inquiry although it has taken a lot of time. There may be difficulties of proper evidence, but we will have to see whether any more evidence than what had been placed during the time of the inquest proceedings is there. At the inquest proceedings the Magistrate held that it was justifiable homicide. We disagree with this verdict and we still think that there will be more evidence to clear up the incident that happened in the mosque.

But the then Prime Minister, when this thing flared up, got up in this House—I do not blame her, it was on the report of the Police—and said that the Muslims in Puttalam were armed with guns and deadly weapons and so on and they were shooting and fighting the Police, which is totally untrue. When the matter was raised on the Floor of this House the impression given was that the Muslims were responsible for the flare-up and that the police were justified in shooting. As far as I am aware, in the Puttalam incident, the police were mainly and wholly responsible for the destruction of property and the hardships caused to the people. It is a situation where the police take delight. Unfortunately, the police under the last Government were not properly controlled. That

is my charge against that Government. They were ruling under Emergency laws, and under Emergency laws the police and army authorities come up on top.

So, those are the two matters that I wish to place before this House in order to correct the picture that the hon. third Member for Colombo Central pointed here that we were using the incident for political purposes in the election campaign. In a way that is true. We had to tell the Muslims all over the country what was happening in Puttalam. Their leader, the Hon. Badiuddin Mahamud, was also supposed to be in charge of Muslim affairs at that time. (*Interruption.*) He is trying to link me to some relationship. The relationship does not matter. He did not ever come there to have a look at the place. Anyway it is a past incident and we are all very sorry. We all regret that these incidents keep cropping up from time to time in this country under the pretext of communal tension.

But I think there is something more sinister than that. I feel that there are other forces at work in order to destroy the unity, stability and peace. We are living in a world that is torn apart by many international forces. You know what is happening today in Lebanon, Africa, Iraq in the Middle East, Kampuchea and Malaysia. We are the backwash of all these forces and all these eruptions that take place between two communities, Muslims, Sinhalese or Tamil. I have a dreaded feeling that there is something much more sinister than the mere surface reasons and I think, therefore, the Government should be aware of that, take note of what is happening and as early as possible nip it in the bud. It is very unfortunate that common eruptions like this take place. It takes a little time for them to bring these disturbances under control.

My own view is that we must immediately declare an Emergency, put the police and the armed forces into action and nip it in the bud, because most of these disruptions, most of the deaths caused are due to hooliganism, due to those people who want to create trouble for the sake of creating trouble, for the sake of taking advantage of the loot. And in that, the others are also part sharers. Therefore, the Government must take a firm stand.

I think His Excellency has done well. He is always a great proponent and champion of law and order. Without law and order we cannot live in this country and we must therefore applaud him for having taken steps to bring the Galle incident under control. Of Course, people have suffered, and we must see to it that those who have suffered are duly compensated, that the feeling of good relationship is established again by the leaders of the various communities. We must not let this incident be a cause of rancour in the minds of various communities so as to be a fine ground for further communal disturbances.

I think we can do that because our people are very good, they are very tolerant and they understand each other unless they are roused by some kind of communal, religious or racial feeling. Otherwise, I have not seen any other country in the world where the people who are living so peacefully as in our country. I think we can maintain that. This Government will do that.

Therefore, I want to share the sorrow and the suffering of the Muslims of Galle in the damage they have suffered. I can assure them that this government will do its best to see that they are rehabilitated, that peace and order is established, and I trust that the good relationship which existed between the Muslims of Galle and the Sinhalese will again flower out into something much nicer. After all, Galle was the place where the Arabs first landed, they have been living there for centuries. The Muslims, not merely in Galle, Puttalam, Mannar and the Eastern Province, but everywhere, must continue to live peacefully. Whatever the divisions, the strifes that there may be, maintenance of law and order is a must. We must endeavour to see that law and order is maintained with the co-operation of all parties, whether it be the SLFP, the UNP or any other party, because it is vital for the peace and stability of our country.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (සී. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)

I really did not want to enter into this Debate but I am doing so because I want to clarify a point that was raised by the Deputy Minister of Finance and Planning, the hon. Member for Puttalam. I can recollect the incidents that took place in Puttalam. I heartily endorse what the hon. Second Member for Colombo Central (Mr. Jabir A. Cader) said in his speech. He said that we sent an official delegation to Puttalam. It consisted of the Hon. K. B. Ratnayake, the Hon. I. A. Cader and the Hon. A. L. Abdul Majeed and they reported back to us as to what we should have done and what we should do to nip it in the bud. As the hon. Deputy Minister of Finance and Planning said, we took steps immediately to see that it was stopped. We took immediate notice of it and nipped it in the bud and did not allow it to spread.

Now, we all realize that in a situation like this there is so much hooliganism that goes on and a Government has no alternative but to clamp down on it immediately. We had a situation like that long, long ago in Jaffna. I do not want to recall that situation. It was such a sordid affair. As Deputy Minister of Defence at that time, every time I went to my table the first thing I saw on my table was a note about deaths that had taken place in various forms, murders of various forms and so on. It is a gruesome thing to see early in the morning every day photographs of all these murders. I do not envy the situation of my successor who has been a police officer himself. These were things that I saw early in the morning during our time.

I would like now to say a few words about the police itself. I must say very categorically that the police try to do the best in the situation, but those who are outside feel that the police are not doing their best. It is a human feeling that we all get the police should have done this and the police should have done that ; they should have been more active. it is the normal human thinking that we have. If we were in their position, we would realize what they are doing. We do not think in that way. But I dare say that sometimes the police are remiss. By the time the Government decides to send the army, the police has done half the job, and when the army arrives, they have little to do. Everyone fears them. The people know the strength and the power of the army, the navy and the air force. They are much more powerful than the police. The police is only a civilian organization.

Therefore, I would like to state that it is not very fair to be critical of the police, but if there has been some hooliganism and some police officer had got up and said what the hon. Member for Nallur (Mr. M. Sivasithamparam) says, and if that is true—I reiterate the words 'if that is true'—then of course the police will have take a very strong view of the matter.

Therefore, I would like it to go on record that the Sri Lanka Freedom Party would not tolerate violence, more particularly violence of a communal nature, that is something we have to stamp out in this country because ours is a multi-racial and multi-religious community.

I am sorry, I have delayed the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) from speaking, It was mainly because the hon. Deputy Minister's remarks that I got up, I am thankful to you for giving me this opportunity.

අ. හා. 5.15

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
 (සී. ආනන්ද ත්‍යාගායක—කොත්මලේ)
 (Mr. Ananda Dassanayake—Kotmale)

ගරු නියෝජ්‍ය කළානායකතුමනි, හදිසි නීතිය පැන විම අනුමත කිරීම සඳහා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු වට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ඇති වූ වැදගත්ම එදා ගත් කාලෝචිත පියවරක් හැටියට අපි හිතනවා.

මන්ත්‍රීවරයෙක්
 (අනුකූලතාව ඉටුකර)
 (A Member)

හිතලා වැඩක් නැහැ, පිළිගන්න.
ආනන්ද දසනායක මහතා
 (සී. ආනන්ද ත්‍යාගායක)
 (Mr. Ananda Dassanayake)

ම, එසේ කියන්නේ මේ රටේ ජීවත් වන සිංහල, දෙමල, මුස්ලිම් කියන ජාතීන් තුනම— කොටස් තුනම— සහෝදරත්වයෙන් ජීවත් විය යුතුය කියන එක අපි

[අනන්ද දසනායක මහතා]

කාගේත් හැඟීම නිසයි, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලුම ජාතින් සමඟ මිත්‍රත්වයෙන් සිටින පක්ෂයක්. ඒ නිසාම අපේ පසුගිය පාලන අවධියේදීත් සිදු වුණු සිද්ධීන් සම්බන්ධව ඉතාම හදිසියෙන් පිළියම් යොදා ඒ ප්‍රශ්න විසඳීමට කටයුතු කර තිබෙන බව පැහැදිලිව කිව හැකියි.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

කොහේද? බොරු කියන්නට එපා.

අනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

පුත්තලමේ සිද්ධිය වුණු අවස්ථාවේදී ඒ විභාග හදිසියෙන් කරලා තිබෙන්නේ. ආණ්ඩුවක් මේවා දේශපාලන වාසිය තකා ගන්නා පියවරවල් තොවෙයි. මොනගම් පක්ෂයක් හෝ ජාති වාදය අවුස්සා ජාති වාදයෙන් ඡන්දය ගරා ගැනීමට උත්සාහ කරනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ය කියා මම ගිහන්නේ නැහැ.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

අත්තනලේලේදී මොනවාද කළේ ?

අනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ඒ නිසා මෙවැනි ප්‍රශ්න ගැන අපි දේශපාලන වශයෙන් මෙතැනදී බලන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳුවෙන් නැහැ ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මේ පිලිබදව වේදිකාවල කතා කිරීම, සම්මන්ත්‍රණවල කතා කිරීම පවා නුසුදුසුයි කියන මතය අපි පිළිගන්නා. ඒ මොකද? එහෙම කළොත් ඒ තත්ත්වය තවදුරටත් විහිදී යන නිසයි. එයින් තවත් ප්‍රශ්න මතු වන නිසයි. එයින් ඇති වන හානිය කොතෙක්ද කියා අපි දන්නේ නැහැ. එහෙම කළොත් එයින් සිදු වන දේවලට කාට පවා ගෙවන්නට සිදු වෙයිද කියන්නට දන්නේ නැහැ.

අපි ජීවත් වන්නේ සිංහල, දෙමල, මුස්ලිම් යන තුන් ජාතියම ජීවත් වන ප්‍රදේශයකයි. මම නිතර විධියට මේ විධියේ ප්‍රශ්නයක් අපට කාලයකින් ඇවිදින්නැහැ. සමහර කාලවල ලංකාවේ මේවාගේ ඒවා සිදු වෙලා තිබෙනවා. ඒවායින් ලැබූ පාඩම් නිසා මේ හැම ජාතියක්ම ටිකක් පරෙස්සම් වෙනවා. ඒ කියන්නේ ඒවායින් ඇති වී තිබෙන දුර්විපාක නිසා හැම කෙනෙක්ම පරෙස්සමෙන් කටයුතු කරනවා. ඒ මන්ද කියනවා නම් පුංචි වචනයකින් පුළුවනි මුළු ජාතියක්ම ගිනිබත් කරන්න. ඒ විධියේ දේවල් සිදු වෙනවා. සිදු වුණා. ඒවාගේමයි මේ සිද්ධියත්. රජය කියන විධියට, සපයා තිබෙන වාර්තාවල හැටියට පෙනෙන්නේ පුද්ගලික ආරවුලක් හැටියට ගිය පුංචි දෙයකින් මෙය සිදු වුණු

බවයි. ඒ සිද්ධිය උඩ දෙපක්ෂයක් එකතු වී ඒ දෙපක්ෂය අතරේ මේ ආරවුල දිග් ගැසී තිබෙනවා. මොන නීතිය දමා හෝ ඒ ආරවුල සමතරයකට පත් කිරීම ඉතා මත් වැදගත්ය කියන එක අපි පිළිගන්නවා. රටක ඒ විධියේ බැරැරුම් ප්‍රශ්න මතු වෙන්නට ඉඩ නොදී, ඇදිරි නීතිය දමා හෝ, හදිසි නීතිය දමා හෝ එහෙමත් නැත්නම් ජාතීන්ගේ නායකයන් එකතු වී පීස් කවුන් සිල්' වගේ ඒවා ඇති කර හෝ ඒවා ඉතාම ලෙහෙසියෙන් නවත්වන්නට පුළුවන් නම් ඒ කටයුතු කළ යුතුයි කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය පිළිගැනීමකි.

ඒ සම්බන්ධයෙන් ඊළඟට තිබෙන ප්‍රශ්නය මෙයයි. දේශපාලන වශයෙන් බැඳුවොත් පසුගිය කාලයේදී, විශේෂයෙන් 1977 ඡන්දයෙන් පස්සේ විරුද්ධ පක්ෂය හැටියට සලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළ හානිය අපි කවුරුත් හැමදාම මතක් කරනවා. මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට ගරා අගමැතිතුමා කීප වතාවකදීම කිව්වා ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන මහත්මයා—ඒක පුද්ගල කොමිසමක්—පත් කළාය කියා, ඒ ගැන පරීක්ෂා කරන්නට. ඒ කොමිසම මැරී ගියාද නැත්නම් ඒකට මොකක්ද වුණේ කියලත් මම ඇසුවා. දැන් අවුරුද්දකට පෙරදී ඒ කොමිසන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරනවාය කිව්වා. ඊටපසු හතර පස් වතාවකදීම අපි ඒ ගැන ප්‍රශ්න කළා. කලවානේ ගරු මන්ත්‍රීතුමාත් කීප වතාවකදීම ඒ ගැන ප්‍රශ්න කළා. ඒ අනුව අපට ඉවමනා කරන්නේ සාධාරණය ඉෂ්ට වෙනවා දකින්නටයි.

1977 දී යම් පිරිසකට හානියක් වුණා නම් ඒ වැරදි කළ මිනිසුන්ට අපක්ෂපාතව, නීති මාර්ගයෙන් දඬුවම් දිය යුතු බව අපි එදත් කිව්වා. ඊළඟට ඒ අලාභ හානි සිදු වූ පුද්ගලයන්ට වන්දි ගෙවන්නට ඕනෑ. සමහර අසරණයින්ගේ ගෙවල් කැඩුවා; ගෙවල් ගිනි තැබුවා; සමහරුන්ගේ ව්‍යාපාර විනාශ කළා. ඒ සෑම සිද්ධියකින්ම වූ අලාභ සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සෑම ගරු මන්ත්‍රීවරයකුම වාගේ විටින් විට මේ ගරු සභාවේදී කරුණු ඉදිරිපත් කළා. මේ ආණ්ඩුව බලයට පත් වී දැන් අවුරුදු පහකුත් අවසානයයි. නමුත් අද දක්වා එම වාර්තාව අනුව—සිරිවර්ධන වාර්තාව අනුව—කටයුතු කර නැහැ. ඇත්ත වශයෙන්ම එහෙම වාර්තාවක් තිබෙනවාද කියලවත් අපි දන්නේ නැහැ. මගේ හැඟීම නම් ඒ සිද්ධීන් ගැන විභාග කළේ නැත යන්නයි. මේ විධියට නම් රටක් ආණ්ඩු කරන්නට බැහැ. රටක් ආණ්ඩු කරන ආණ්ඩුවක වැදගත්ම ප්‍රතිපත්තිය විය යුත්තේ රටේ සාමය රැකීමයි. විශේෂයෙන්ම රටේ සාමය ඇති කරන වාය කියා එදා අගමැති වශයෙන් සිටි ගරු ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කර නැහැ. ඒවාගේම ගරු අගමැතිතුමාත් අපේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීප වතාවකදීම කියා සිටියා 1977 දී ඒ දුක් ගැහැටවලට ලක්වුවන්ගේ දුක්ගැනවිලි ගැන විභාග කර සාධාරණව කටයුතු කරනවාය කියලා. නමුත් අද දක්වා එහෙම කටයුතු කර නැහැ ඊළඟට ඒ සිද්ධීන් වි මාස කීපයක් ඇතුළත 1978 අගෝස්තු සිද්ධිය ඇති වුණා. ඒ ඇති වූ කලබල ගැන සොයන්නට සන්සේනි කොමිසම පත් කළා. ඒ කොමිසන් සභාවේ වාර්තාවන් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙතෙක් ඒ සම්බන්ධ වත් කිසිම පියවරක් අරගෙන නැහැ.

කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කරන්නේ පුස්තකාලවල තබන්නා නොවෙයි. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ආණ්ඩුව හරියට කටයුතු කරනවාය කියා පිළිගැනීමක් ඇති වෙන්නේ එතකොටයි. දැන් ගාල්ලේ මේ සිද්ධිය ඇති වුණා. දැන් මේ සිද්ධියේදීත් “හරි, අපි මේ විභාග කරනවා, අලාභ භානිවලට වන්දි ගෙවනවා, ඒ හිරිහැරයට පත් වූ අය ගැන බලනවා. ඒ අයට ගෙවල් දොරවල් හදා දෙනවා” යනුවෙන් ගරු අගමැතිතුමා උත්තර දෙයි. ආණ්ඩුව ඒ විධියට ප්‍රකාශ කරයි. නමුත් ඒ ප්‍රකාශ ගැන දැන් මිනිසුන් තුළ විශ්වාසයක් නැහැ. රජය ගැන විශ්වාසයක් නැහැ. මහජන විශ්වාසය කඩ නොවෙන්නට තමී කිව්ව දේ කරන්නට ඕනෑ. දුන් පොරොන්දු ඉෂ්ට කරන්නට ඕනෑ. අන්ත ඒකයි, අපි කියන්නේ. හදිසි නීතිය ප්‍රකාශ කර රටක් ආණ්ඩු කරන්නට බැහැ කියා තමුත්තාත්සේලා කලින් හදිසි නීතියට විරුද්ධ වුණොට මේවාගේ දේවල්වලට හදිසි නීතිය කැතිව බැහැ. රජයට ඇති වන ආබාධ වලක්වන්නට සමහර විට මේ නීති ඕනෑ වෙනවා. රටක හදිසියෙන් ඇති වන කැරලි කෝලාහල මැඩපවත්වන්නට හදිසි රෙගුලාසි ඕනෑ වෙනවා. සමහර විට ඒක තවදුරටත් පවත්වාගෙන යන්න වේදැයි කියන්නත් බැහැ. තමුත්තාත්සේට කියන්න බැහැ. තමුත්තාත්සේට ඇති වන රෝගයක් ගැන. වාතාබාධයක් හැදුණොත් අවුරුදු ගණනක් බෙහෙත් ගන්නට වෙනවා. ලෙවැනි අවස්ථාවලදී අපි මධ්‍යස්ථ වෙන්නට ඕනෑ. ඒ සම්බන්ධව සාධාරණව කටයුතු කරන්නට ඕනෑ. ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන කොමිෂන් සභා වාර්තාව සභාගත කරන මෙන් මා විශේෂ යෝජනා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සිද්ධිත්වලදී අලාභ භානි වූ අයට වන්දි ගෙවනවාද? ඒක පැහැදිලි කරන්නට ඕනෑ. දැන් මේ සිද්ධියේදීත්, ඒ ගැන විභාග කරනවාය කියාපි. අපක්ෂපාතව පරීක්ෂණ පවත්වනවාය කියාපි. නමුත් ඊළඟට ඒ පරීක්ෂණ කොහේ ගියාදැයි අපි දන්නෙ නැහැ. ඒවා නිකමිම පැත්තකට තල්ලු වෙනවා. මේ විධියට කටයුතු කරන්නට බැරි බව මා කියනවා.

හදිසි නීතිය පැනවීම නිසා ලියාපදිංචි කොටු සමහර දේශපාලන පක්ෂවලට හානියක් වුණා. මම දන්නවා එක් පක්ෂයකට සිදු වුණ හානියක් ගැන. කලුතර ධර්ම සේකර කියන මහත්මයා පිහිටුවා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියන එකේ රැස්වීමක් අවලංගු කර තිබෙනවා. එසේ අවලංගු කර තිබෙන්නෙ පොලිසියෙනුයි. ඒ මහත්මයා අපට ලියා එවා තිබෙනවා, හදිසි නීතිය උඩ ඒ රැස්වීම අවලංගු වුණොය කියා. මා හිතන විධියට එසේ රැස්වීම් අවලංගු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ලියා පදිංචි වුණ හෝ නොවුණ දේශපාලන පක්ෂයක් තිබෙනවා නම්, ඒවාට යම්කිසි පිරිසක් බැඳිල ඉන්නවා නම්—සාමාජිකයන් පිරිසක් ඉන්නවා නම්—ඒ හැම පක්ෂයකටම රැස්වීම් පැවැත්වීමේ අවසරය දෙනවා නම් හොඳයි කියන එකයි, මගේ හැඟීම. ස්තූතියි.

අ. හා. 5.26

විරවන්ති සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)

(*ශ්‍රී. ඩී. රාමනුජම් පාරමිසරි—කර්නට් පීට්‍රි ආයතන*)
(Mr. Weerawanni Samaraweera—Deputy Minister of Education)

ගරු නියෝජ්‍ය කාන්තායකතුමනි, මේ හදිසි නීතිය පිළිබඳ ඇති වූ කතා පිළිබඳව මගේ අදහස් විකක් දක්වන්නට මා තමුත්තාත්සේගෙන් ඉතා ස්වල්ප වේලාවක්

ඉල්ලා සිටින්න කැමතියි. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) සදහන් කලා, දේශපාලන වාසි ලබා ගැනීමට, ඡන්ද වාසි ලබා ගැනීමට ජාතිවාදය ඉවහල් කර ගන්නවාය කියා, ඡන්ද වාසි ලබා ගැනීමට ජාතිවාදය ඉවහල් කර ගන්නා දේශපාලන නායකයෙක් මේ රටේ හිටියා නම් ඒ, 1956 දී මේ රටේ අගමැති වුණ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බව මා සදහන් කරන්න කැමතියි. 1956 මැතිවරණයේදී මුළුමනින්ම දේශපාලන කරලියේ ඇති වුණ විශාල වාදය නම් පැය 24 න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරනවාය කියන කාරණයයි. ඒ උදවිය මත විශාල විධියට—

ආනන්ද දසනායක මහතා
(*ශ්‍රී. ආනන්ද ජනනායක*)
(Mr. Ananda Dassanayake)

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වුණ නිසයි බව ඉන්නෙත්

විරවන්ති සමරවීර මහතා
(*ශ්‍රී. ඩී. රාමනුජම් පාරමිසරි*)
(Mr. Weerawanni Samaraweera)

පංච මහා බලවේගය කියා එකක් ඇති කරගෙන මොකක්ද කලේ? සිංහල භාෂාව මුල් කරගෙන, සාමයෙන් සමාජයෙන් ගම්මානවල ජීවත් වුණ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව හේද කලා. මේ හැම ජන කොටසකටම තම තමන්ගේ ජීවිත සකස් කරගනිමින් අවුරුදු සිය ගණනකට පසු ලැබුණු දේශපාලන නිදහසින් රටේ කවුරු හෝ පත්වෙන නායකයෙක් යටතේ ආර්ථික වශයෙන් නිදහසක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙත් සාමකාමීව ජීවත් වුණා. ඒ මිනිසුන් අතරේ හේදයක් ඇති කලේ 1956 මැතිවරණ කාලයේදීයි. ඒ උදවිය තමයි, අපේ පක්ෂයේ එදා සිටි දිවංගත නායක සර් ජෝන් කොතලාවල අගමැතිතුමා හික්මුත් වගන්සේලාට—මහ සහ රුවනට—නියා කරනවාය කියා ජනතාව අතරේ යම්කිසි හේදකාරී තත්ත්වයක් ඇති කර, මහා සංඝයා වගන්සේලාට අනන්ත අප්‍රමාන බලාපොරොත්තු ඇති කර, පාර්ලිමේන්තුවට පත්වෙලා ආවේ. ඊළඟට මහා සංඝයා වගන්සේලාගේ බලවේගයෙන් ඇති වූ විරෝධය නිසාම බණ්ඩාරනායක අගමැතිතුමාට යම් යම් පනත් කම්බි වැට්ටල් අස්සේ පිංගා ගෙන ඉරා දමන්න සිදු වුණා. ඒ හේදකාරී තත්ත්වය නිසාම තමයි 1958 දී මේ රටේ ජාතිවාදී අරගලය ඇති වුණේ. බදුලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආ ඒ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමති වරයෙක් වූ කේ. ඇම්. පී. රාජරත්න මහත්මයා ගෙන ගිය ව්‍යාපාරය මොකක්ද? අපි පුංචි කාලයේදී, අපි පාසල් යන කාලයේදී, දෙමළ කඩවල—දුඩ්ඩ සහෝදරයින්ගේ කඩවල්වල—තාර ගාන්නය, ‘ශ්‍රී’ අකුර අදින්නය කියා ගාල්ලේ ජෝන් රාජදාස කියන කවියත් සමග එකතු වී මහා රැස්වීම් තබමින්, ගාලගෝට්ටි ඇති කරමින් සාමය කඩ කරමින්, ජාතිවාදී අරගල ඇති කළ හැටි අපට මතකයි. නොයෙක් අන්දමට ජාතිවාදී අරගල ඇති වුණේ, ජාතීන් අතර හේද ඇති වුණේ 1958 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලයේදීයි. ඒ වගේම මේ ගාල්ලේ සිද්ධිය ගැනත් අපේ ආබා සංවිධානවල සහෝදරවරුන් අපට ලියා එවා තිබෙනවා. සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පිලේ සරත් වයස් මහතා ගාල්ලේ සිද්ධියේ දී

[විරවන්ති සමරවීර මහතා]

දේශපාලන වාසි ලබාගන්න මූලික වුණොය කියා අපට ආරංචි ඇවිත් තිබෙනවා. අපට ලියුම් මගින් දන්වා එවා තිබෙනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා කීවවා අපි දේශ පාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවාය කියා. ඒ තරම් පහත් විධියට පත් වුණ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ නැති බව මා ඉතා ගෞරවයෙන් ප්‍රකාශ කරන්න ඕනෑ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1970-77 කාලයේ දී මහියංගනයේ හිටපු මන්ත්‍රීවරයාට තමන්ගේ ආසන යෙන් පැනල වෙනත් ආසනයක තරග කරන්න සිදු වුණේ මොකද? මහියංගනයේ පහරගම්මන කියන මුස් ලීම් ගම්මානයකට ගහල, විනාශ කරල, ගෙවල් 17 ක් පුළුවා දමා තිබෙනවා. අපේ ගරු කම්කරු ඇමතිතුමා සාක්ෂි දරනවා ඇති. ගෙවල් 17 ක් පුළුවලා, කඩ පුළුවලා, බඩුවලට ගිනි තබා, මුළු ගම්මානයම අනාථ තත්ත්වයට පත් කලා. අද එබිවින් වික්‍රමරත්න මහත්මයා බදුලු දිස් ත්‍රිකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක භාවයට කටයුතු කරනවා. නමුත් අදින්න ගියොත් ඒ දේවල්, ඒවා මේ ගරු සභාවේ කියන්න බාරි තරම් ඉතා මත්ම කැන තින්නදින දේවල්; ඒ තරම් කැන දේවල් සිද්ධ වෙලා තිබෙන්නේ. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ගියානේ බණ්ඩාරවෙල රැස්වීමට? ජනතාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ කණ්ඩායම පිළිගන්නවා නම්, හදිසි නීතියෙන් දේශපාලන වාසි ලබාගන්න අපි මහත් සි ගන්නවා කියා ජනතාව ගිනනවා නම්, බණ්ඩාර වෙල රැස්වීමට ලොකු සෙනහක් එන්න ඇති නේද? කොපමණ සෙනහ ආවාද බණ්ඩාරවෙල රැස්වීමට? තුන් සියයක්! තුන් සියයක්!!

මන්ත්‍රීවරු
(அங்கத்தினர்)
(Members)

ලැජ්ජයි, ලැජ්ජයි.

විරවන්ති සමරවීර මහතා
(திரு. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

හිටපු මන්ත්‍රීතුමා මයික් එක අතට අරගෙන කථා කර නවා. 'සහෝදරවරුනි, පීච්චියට බගින්ත, දන් අවිච නා. දන් අවිච නා, ඉර අවිච නා.' නමුත් කවීරුවත් නැහැ. වේදිකාවේ ඉන්න තුන් හතර දෙනා බගින්තා නම මිසක්, වෙන කවීරුවත් නැහැ. අපේ ගම්පහ ගරු මන්ත්‍රී තුමාත් (එස්. ඩී. බණ්ඩාරනායක මහතා) ගිනිත් හිටියා.

කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමකුත් තිබුණා. අපේ කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේට්ටුවෙගම මහතා) කථා කල ඒ රැස්වීමට නම් පත්සියක් හයසිය යක් පමණ සිටියා. නමුත් ඊට අඩුයි අපේ ගම්පහ මන්ත්‍රී තුමාත් ගිය අර රැස්වීමට සිටි සංඛ්‍යාව. ඒ රැස්වීමට තුන් සියයක්ම පමණ පිරිසක් තමයි හිටියේ. පුළුවන් නම්, නෑ කියා කියන්න, දන්. එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් කොත්මලේ ගරු මන්ත්‍රීතුමා ගණන් හදලා ඡන්ද ප්‍රතිඵල පවා තිකුත් කරලයි ආවේ. බදුල්ල දිස්ත්‍රික් කයේ ඡන්ද භාරලක්ෂයක් තිබෙනවාලු. නමුත් එක

ආසනයක්වත් ලැබෙන්නට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකක්වත් එක්ගත් ඡන්ද පක්ෂයට ලැබෙන්නේ නැතිලු. [බාධා කිරීමක්] තමුත්තාත්සෙයි—කොත් මලේ මන්ත්‍රීතුමායි—කරලා තිබෙන්නේ මේ වාගේ විහිලු ප්‍රකාශ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රජය මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වශයෙන් වාසි ලබාගන්නට නොවෙයි. ඩිනාම ජන සමාජයක, ජන කොට්ඨාශයක—සිංහල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, දෙමළ හෝ වේවා—කිසියම් පුංචි සිද්ධියක් ඇති වුණොම ඒ මගින් අනර්ථකාරී ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන මිනිස්සු අද කොයි ජන සමාජයකත් ඉන්නවා. අන්න ඒ මිනිස්සු නියා තමයි ජන සමාජයේ යම් යම් අවස්ථාවල කලබල ඇතිවෙලා තිබෙන්නේ. එසේ වන්නේ ඒ අයගේ මානුෂික මට්ටම එතරම් දියුණු නැති නිසයි. නීති පනවන්නේ හැදිවිච, ගුණ ගැක මිනිසුන් ජන සමාජයේ හැම තැනම නැති නිසයි. මුළු සමාජයම ආරක්ෂා කරන්නයි මේ නීති පනවන්නේ. එහෙම නැතිව දේශපාලන වාසි ලබාගන්න නොවෙයි මේ නීති පනවන්නේ. නමුත් හදිසි නීතියෙන් දේශපාලන වාසි ලබාගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

ජනාධිපති තරඟයකට සිටිමා බණ්ඩාරනායක පිළෙත් කොබ්බාකඩුව එනවාලු, පුජාතන්ත්‍රයවාදය ආරක්ෂා කර ගන්න. 1972 අතුරු මැතිවරණයේ දී රත්නපුර ආසනයේ ගිලීමලේ කොට්ඨාශයේ ඡන්ද වැඩකටයුතු සංවිධානය කරන්නට මා ඇතුළු තවත් තරුණ සහෝදරවරුන් කිහිපදෙනෙකුට පැවරී තිබුණා. 'මැතිවරණය පැවැත්වුණු දවසට කලින් දවසෙ රු. පී. ඩී. විමලනාග, හිටපු මන්ත්‍රී තුමාත්, එල්ලාවල රත්නපුර හිටපු මන්ත්‍රීතුමාත් කොබ්බාකඩුව මහත්මයාත් විශාල පොලිස් වාහනයකින් ඇවිල්ලා—රු එකොළහමාරට පමණ—අපි නිදා සිටි ස්ථානයේ දොරට පයින් ගහලා කඩලැලි ඔක්කොම කඩලා කුණුහරුපයෙන් බණ්ඩාර් ඒක ඇතුළට කඩා වැදුණා. අපි කිහිප ප්‍රදේශයකින් ගිය තරුණයෝ—කෝට්ටේ ප්‍රදේශයෙන් ගිය තරුණයෝත් හිටියා අප සමග—12 දෙනෙක් පමණ ඒ අවස්ථාවේ එතැන නිදා ගෙන සිටියා. ඔවුන් ඇතුළු වී අප සියලු දෙනාටම එළියට ආදලා ගත්තා. "මෙහෙ දේශපාලනය කරන්න තොපි කොහෙන්ද ආවේ," කියා අපෙන් ඇහුවා. පොලීසියේ ලොකු මහත්වරුන් ඉස්සරහපිට අපි කීවවා, "බණ්ඩාර වෙල, කෝට්ටේ" ආදී වශයෙන්. "කෝට්ටේ ඉදලා මොනවාටද යකෝ මෙහෙ එන්නේ, මේක රත්නපුරේ මිනිසුන්ට විතරයි. තොපි යන්න ඩිනා හෙට එළිවෙන්න ඉස්සරවෙලා." මේ කථා කරන්නේ කවිද? එල්ලාවල උත්තාහේ, මෙතැන කොබ්බාකඩුව මහත්මයාත් අනෙක් අයත් ඉන්නවා.

අපි පොලිස් වාහනයට නගිනකොට වචේ තිබුණු ගල් පොලු ආදිය ඔක්කොම ඒකට දැම්මා. ඒ අවස්ථාවේ අපේ දැන් සිටින කාමිකර්ම ඇමතිතුමා තමයි එදා ඒ මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රධාන සංවිධායකයා භාවයට සිටියේ. රු 12 ට පමණ අපව ගෙනල්ලා පොලීසියේ කුඩුවට දැම්මා. අපි පුළුවන් තරම් මහත් සි ගන්නා අප ගැන පොලීසියේ රුළුහැමිලා දෙතුන්දෙනෙකුට කියලා උදේ අට—නවය වෙන්න කලින් සංවිධායකතුමාට දන්වා පොලීසියෙන් එළියට එන්න. නමුත් අපේ

ගාමිණී ජයසූරිය ඇමතිතුමා ඒ බව දැනගෙන, එදා එතැනට එන විට, මහෙස්ත්‍රාත්තුමා ඉදිරියට පමුණුවලා වැලිකඩට ගෙන යන්න මාංවුත් දමා තිබුණා අපි 12 දෙනාට. දවස් 12 ක් පමණ අපව වැලිකඩ තබාගෙන සිටියා. පසුව තවුළු විසි කලා. මෙන්ත, කොබ්බෑකඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැටි එදා අතුරු මැති වරණයේ දී. එයා තමයි ජනාධිපති තරඟයට එන්නේ, අනාගතයේ දී අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා එවකට විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා වශයෙන් ලංකාව පුරා රැස්වීම් 100 ක් එක දවසේ පවත්වන්න කටයුතු යොදා තිබූ අවස්ථාවේදී හදිසි නීතිය දමා, අදුරු නීතිය දමා ඒ රැස් වීම් පැවැත්වීම තහනම් කළේ පසුගිය ආණ්ඩුව නොවේ යිද? ඒ විධියට හදිසි නීතිය දේශපාලන වාසිය සඳහා යොදා ගත්තේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය නොවේ යිද? එදා ඒ විධියට ඒ රැස්වීම් 100 පැවැත්වීම තහනම් කළේ මොනවාට හසින්ද? තමන්ගේ දේශපාලන වාසිය සඳහා හදිසි නීතිය යොදා ගත්තේ ඒ ගොල්ලන්ම බව දැන් කොත්මලේ මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) අමතක කරන්නේ ඇයි?

හාලු ප්‍රදේශයේ කිසියම් සිද්ධියක් ඇති වුණා. අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කර බලා ඒ අහිංසක මිනිසුන් මොන ආගමේ වුණත්, මොන ජාතියේ වුණත්, මොන භාෂාව කථා කරන්නත් වුණත් ඔවුන් සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් සලකා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා හදිසි නීතිය සහ අදුරු නීතියත් ක්‍රියාත්මක කළේ මේ රටේ ජනතාව ආරක්ෂා කර ගන්නා මේ රජය දිවුරුම් දී තිබෙන නිසයි.

නමුත් සරත් බයස් වැනි උදවිය එවැනි ගැටුම් තුළින් ජාති වාදය අවුස්සා දේශපාලන වාසි ලබා ගන්න, ලග එන ජනාධිපති මැතිවරණයේදී සිරිමා පිලට ලාභ-ප්‍රයෝජන ලැබෙන විධියට වැඩ කටයුතු සලස්වා ගන්න කටයුතු කර තිබෙන බව ඒ ප්‍රදේශයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සහෝදරයන් අපට දන්වා තිබෙනවා. එම නිසා ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මේ රජය විසින් හදිසි නීතිය පනවන ලද්දේ ඒ ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ ආරක්ෂාව සඳහා බැවින් මේ යෝජනාව අනුමත කරන බව ප්‍රකාශ කරමින් මා නිශ්චයව වෙනවා.

අ. හා. 5.37

රනිල් වික්‍රමසිංහ මහතා (යෞවන කටයුතු හා රැකියා ආමේතුමා සහ අධ්‍යාපන අමතිතුමා)
 (බ්‍රි. රාණිල් වික්‍රමසිංහ—இராணில் அனுவல்கள், தொழில்வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்)
 (Mr. Ranil Wickremasinghe—Minister of Youth Affairs & Employment and Minister of Education)

නියෝජ්‍ය කථානායකතුමනි, කොත්මලේ මන්ත්‍රී තුමාගේ කථාවේදී සඳහන් වුණා, හදිසි නීතිය පැනවීම ගැන 1970—77 කාලයේදී එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණය කියා. අප එදා විරුද්ධ වුණේ හදිසි නීතිය පැවිවීම කළ ආකාරය ගැනයි. විවින්-විට රට තුළ ඇති වන බැරෑරුම් අවස්ථාවලදී ආණ්ඩුවත්, මහජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා මහජන ආරක්ෂක

පනත ක්‍රියාත්මක කළ යුතු බව අප පිළිගන්නවා. එම නිසා තමයි, මහජන ආරක්ෂක පනත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා ඇතුළත් කර තිබෙන්නේ.

1970-77 කාලයේදී අප විශේෂයෙන්ම විරුද්ධ වුණේ, එවකට පැවතුණු ඒ හදිසි නීතිය ගැන පාර්ලිමේන්තු වේදී විවාද කරන්න අවස්ථාවක් නොදීම ගැනයි. ඒ කාලයේ හදිසි නීතිය දීර්ඝ කීරීම ගැන මාසයකට වරක් පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවස්ථාවලදී ඒ ගැන විවාදයක් ඉල්ලා සිටියත් එවකට තිබුණු ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැහැ. එම නිසා එවකට විරුද්ධ පාර්ශ්වයේ සිටි එක්සත් ජාතික පක්ෂයත්, දුඛ එක්සත් විමුක්ති පෙරමුණත් ඒ ගැන තදින්ම විරුද්ධත්වය පළ කලා. ආණ්ඩුවෙන් පත්වන දැමීමට පස්සේ සමසමාජ පක්ෂයත් අපට එකතු වී විරුද්ධත්වය පළ කලා. නමුත් දැන් නැවතත් සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න යනවා. නමුත් මේ අවස්ථාවේදී මා ඒ ගැන කථා කරන්න යන්නේ නැහැ.

මා මේ අවස්ථාවේදී කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගාල්ලේ ඇති වුණ අවාසනාවන්ත සිද්ධි ගැනයි. එම සිද්ධීන් නිසා අහිංසක ජනතාවට මුහුණ දෙන්න සිදු වන හානිවලින් ඔවුන් බේරා ගැනීම සඳහා අපේ ආණ්ඩුව හදිසි නීතිය පැනවීමත් ඒ ගැන සාකච්ඡා කරන්න, විවාද කරන්න අප අවස්ථාව දී තිබෙනවා. ගාල්ලේ ඒ සිද්ධීන් ඇති වුණේ සිංහල හා මුස්ලිම් දෙකොටසක් අතර ඇති වුණ පෞද්ගලික මත හේදයක් උඩයි. නමුත් එය උග්‍ර වී අන්තීමේදී හදිසි නීතිය, අදුරු නීතිය පවා පනවන්න අණ්ඩුවට සිදු වුණා.

ඒ සිද්ධීන් හා හදිසි නීතිය පැනවීම ගැන ආණ්ඩු පාර්ශ්වයේ මෙන්ම විරුද්ධ පාර්ශ්වයේත් මන්ත්‍රී වරුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කලා. සමහරු කීවා, පොලීසියේ දැඩිපාඩුකම් ඊට හේතු වුණාය කියා. තවත් සමහරු වෙනත් හේතු ඉදිරිපත් කලා. කලාවානේ මන්ත්‍රීතුමා 1977 මැතිවරණය ගැනත් සඳහන් කලා. හදිසි නීතිය පැනවීම ගැන ඒ විධියට විචිත් විට තමා-තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න මන්ත්‍රීවරුන්ට මේ ආණ්ඩුවෙන් අවස්ථා ලබා දුන්නත්, 1970-77 කාලයේ පැවැති පසුගිය ආණ්ඩුවෙන් එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ, එවකට තිබුණු විරුද්ධ පාර්ශ්වයට. ආණ්ඩු පාර්ශ්වයේ වේවා, විරුද්ධ පාර්ශ්වයේ වේවා මේ ගරු සහාවේ මන්ත්‍රීවරුන් ක්‍රියා කර තිබෙන්නේ වගකීමක් ඇතිවයි. එම නිසා මා කියන්නේ නැහැ, මේ ගරු සහාවේ ඉන්න මන්ත්‍රීවරුන් අර ගැටුම්වලින් දේශ පාලන ඵල-ප්‍රයෝජන ගන්න කටයුතු කර තිබෙනවාය කියා.

නමුත් මට කියන්න බැහැ, විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් දේශපාලන පක්ෂවලට බැදී සිටින මන්ත්‍රී වරුන් නොවන අයත් ඒ විධියට වගකීමක් ඇතිව කටයුතු කර තිබෙනවාය කියා. අපට ලැබී තිබෙන ආරංචිවල හැටියට විරුද්ධ පාර්ශ්වයට අයත් ඇතැම් උදවිය අර පෞද්ගලික සම්බන්ධය තුළින් දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කර තිබෙනවා. එම නිසා ඒ වැඩ පිළිවෙල අපි හෙලා දකින්න ඕනා.

[රනිල් වික්‍රමසිංහ මහතා]

නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා කීවා වාගේ සරත් සියස් මහතා ඒ කාල සීමාවේදී ගාල්ලේ ක්‍රියා කර ඇති අන්දම රහස්‍යක් නොවෙයි. සරත් සියස් මහත්මයා පමණක් නොවෙයි, කුලතිලක මහත්මයාත් ඒ අන්දමට ක්‍රියා කර තිබෙනවා. අපේ කොත්මලේ මන්ත්‍රීතුමා වාගේ අය වගකීමකින් ක්‍රියා කර නැහැ. ඒ අය බලා තිබෙන්නේ මේ අවස්ථාවේදී දේශපාලන ප්‍රයෝජන ලබා ගන්න. එක එක ජාතීන් ඇවිස්සෙන කතා, කට කතා මුළු ප්‍රදේශය වටේම යවල තිබෙනවා. ඒ කතා මම මෙතැන කියන්න කැමති නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ ප්‍රශ්න තවත් ඇවිලීම මිස විසදීමක් නොවෙයි. යම් කෙනෙක් ඒ විධියට අවුල්වනවා නම් අපි ඒ ක්‍රියාව හෙළා දකිනවා. මේ කණ්ඩායම අයිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සිටීමා බණ්ඩාරනායක පිළිට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරියට “වර්ජිඩ් කප්” පාපන්දු තරඟය වාගේ කණ්ඩායම් ගණනාවක්ම ගහනවා, නායකත්වය ලබා ගන්න. කණ්ඩායම් දෙකක් නොවෙයි. මම හිතන්නේ මේ දෙන්නා ගෙන ගිය ව්‍යාපාරය බණ්ඩාරනායක මහත්මිය පවා දන්නවා. අපි ඒක හෙළා දකිනවා. කොත්මලේ මන්ත්‍රීතුමා වාගේ වගකීමකින් ක්‍රියා කරනවා නම්, එහෙම නම් අපි ඒ අයට ප්‍රශංසා කරන්න ඕනෑ. එහෙම කළේ නැහැ. වෙන එකක් කියා විරුද්ධ පක්ෂයේ ඒ පිළි මන්ත්‍රීවරු, මේ වෝදනා අසත්‍යය කියලා ප්‍රකාශ කර නැහැ. අපේ නියෝජ්‍ය ඇමති තුමා කතා කළා; ඒත් ඒ වෝදනා අසත්‍යය කියලා කිව්වේ නැහැ. අද සිදු වී තිබෙන්නේ මොකක්ද? කැලී කැලීවලට කැඩී තිබුණත් ඒ අය බලය ලබා ගන්න ඕනෑම අන්දමකට ක්‍රියා කරන්න ලැබැස්සීයි. ඉස්සෙල් ලාම ආර්ථික ප්‍රශ්න ඇද්දා? නමුත් අද රටේ දකින්න තිබෙනවා, සිංහල රජ කාලයේ පවා නොතිබුණු දියුණුවක්.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී ල. ඥානප්‍රභ ත්‍යාගයක) (Mr. Ananda Dassanayake)
වැරදි හැඟීමක්.

රනිල් වික්‍රමසිංහ මහතා
(ශ්‍රී ල. රනිල් වික්‍රමසිංහ) (Mr. Ranil Wickremasinghe)
ඔබතුමා ගැන නොවෙයි මම කියන්නේ, එයා හොඳ මිනිසා

ඊට පස්සේ උත්සාහ කළා, වෘත්තීය සමිති ඇද ගෙන වැඩ වර්ජනා ඇති කරන්නට ඒකත් අසාර්ථක වුණා. ඊට පස්සේ බැලුවා පාර්ලිමේන්තුව පෙරලා. දමන්න, කඩලා දමන්න. ඒත් බැරි වුණා. දැන් ඊට පස්සේ ජාති වාදය අවුස්සන්න උත්සාහ කරනවා. මේ මලකදන් සොයන එක අලුත් දෙයක් නොවෙයි. අපි දන්නවා 1966 ජනවාරි මාසයේදී පෙළපාලි ඇති කරල, සිවුරු පෙරවාගත් උත්වහන්සේ නමකගේ මරණය ඇති කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව. එදා, ‘ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ’ කියලා කෑ ගහගෙන, පෙළපාලි යන්න එපා කියා පොලිසිය කියද්දී පවා, ඒ නියෝගය කඩලා, විහාරමහා දේවි උදානායෙන් පවත් ගත් පෙළපාලිය පාර්ලිමේන්තුව වටලන්න එන අවස්ථාවේදී ඇති වුණු සිද්ධියෙන් එදා එක් නමක් මිස ගියා.

මන්ත්‍රීවරයෙක්
(අනුප්‍රාප්තවරු ඉරුවාර) (A Member)

ඒකෙන් මන්ත්‍රී ආසනෙන් ගහල ගියා.

රනිල් වික්‍රමසිංහ මහතා
(ශ්‍රී ල. රනිල් වික්‍රමසිංහ) (Mr. Ranil Wickremasinghe)

මන්ත්‍රීවරයාගේ ආසනයත් ගහල ගියාලු. එදා එබඳු තත්ත්වයක් ඇති කළා. අදත් ඉන්නවා. ඒ වාගේ තත්ත්ව ඇති කරන්නට උත්සාහ කරන පුද්ගලයන් මේ පිළි. අපි ඒ ක්‍රියා හෙළා දකිනවා. අද බැලුවොත් තත්ත්වය මොකක්ද? සිංහල අයට ගිහින් කියනවා, මුස්ලිම් අයට තමයි ඔක්කොම වාසි ලැබෙන්නේ සිංහල අයට නැතක් නැහැයි කියලා. මුස්ලිම් අයට ගිහින් කියනවා එක්සත් ජාතික පක්ෂය සිංහල අය බලා ගන්නවා, මුස්ලිම් අයට හිරිහැර කරනවාය කියලා. මේ විධියේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ.

මේ පුද්ගලයන් දෙන්නා විතරක් නොවෙයි, ගාමිනී කිරිතිවන්ද කියලා තවත් පුද්ගලයෙක් ඉන්නවා. ලංකාව වටේ තිබෙන පත්සල්වලට යනවා ජාතිවාදය අදින්න. මේ ගාමිනී කිරිතිවන්ද මහත්මයා තමයි ලන්ඩන් නුවර ව්‍යාපාරයක් පවත්වා ගෙනගියේ පරණ මෝටර් රථ අලුත් වැඩියා කරන්න. ඒක පරණ කාර් පැක් කරන සමාගමක්. 1977 දී මැතිවරණයට පස්සේ ගම්පොල හිටපු මන්ත්‍රීවරයන්, පොල්ගහවෙල හිටපු මන්ත්‍රීවරයන් ලංකාවෙන් පැනල එංගලන්තයට ගිහින් මේ සමාගමේ රැකියාව කළා. එයා දැන් ආපසු ලංකාවට ඇවිත් තිබෙනවා.

ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා (නියෝජ්‍ය මහාමාත්‍ය ඇමතිතුමා)
(ශ්‍රී ල. ඉ. ආම්. ප්‍රේමචන්ද්‍ර—බ්‍රහ්මචාරීන්ගේ ප්‍රධාන අමාත්‍ය) (Mr. G. M. Premachandra—Deputy Minister of Highways)

අනුර බණ්ඩාරනායකගේ ගෝලය.

රනිල් වික්‍රමසිංහ මහතා
(ශ්‍රී ල. රනිල් වික්‍රමසිංහ) (Mr. Ranil Wickremasinghe)

මම දන්නේ නැහැ ඒක. එයා අද රට වටේ පත්සල් ගානෙ යනවා හැමතැනම ජාතිවාදය අවුස්සන්න. ඒක බොරු නම් තැගිටල මේක අසත්‍ය ප්‍රකාශයක්ය කියලා කියන්න. මේ කරුණ සෑම කෙනෙක්ම දන්නවා. එහෙම නැතිනම් හැම එක්කෙනාම නිකම් නම් කරන්න යන්නේ නැහැ. සාධාරණ අන්දමට ක්‍රියා කරන, වගකීමකින් ක්‍රියා කරන මන්ත්‍රීවරු ඉන්නවා, කොත්මලේ මන්ත්‍රීතුමා වාගේ අය. ඒ අයට අද තැනක් නැහැ. ඒ කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති තරඟයට ඉදිරිපත් කරන්න ඉන්න හොඳම අපේක්ෂකය, අපේ කොත්මලේ මන්ත්‍රීවරයායි. නමුත් අද තැනක් නැහැ. එළියට දමලා. ඒත් මම කැමතියි, මේ මන්ත්‍රීතුමා 1970 සිට 1977 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සිටියේ නැති නිසා මතක් කරන්න, අපේ

කම්කරු ඇමතිතුමා හිරේ දැමීම බව අවුරුද්දක් හිරේ දැමීම. තවම අසන්නියෙන් ඉන්නේ. නමුත් එක දවසක් අවස්ථාව දුන්නාද, පාර්ලිමේන්තුවට ඇවිත් ඒ ගැන විවාදයක් කරන්න.

හදිසි නීතිය ගැන කියනවා සිරිවර්ධන කොමිෂිය ගැන කියනවා. 1970 මැතිවරණයෙන් පස්සේ ගෙවලට කඩා වැදිලි ගෙවල් පුළුවලා කී දෙනෙක් මරා දැමීමද? එතැනින් ආරම්භ කෙළේ මොකක්ද? මම මතක් කරන්න ඕනෑ, හැත්තාවේ මැතිවරණය ගැන. හැත්තාවේ මැතිවරණයේ දී වංචාංශික පක්ෂ ලැහැස්ති වුණේ එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් එක්සත් ජාතික පක්ෂය නැති කරන්නයි. එදා තමයි, ඒ තරුණ තරුණියන් පුහුණු කෙළේ. අවසානවට හැත්තා එකේ අප්‍රේල් මාසේ ඒක වැදුණේ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවටයි.

අපි හැම එක්කෙනාම දන්නවා, හැත්තා එකේ මොකද වුණේ කියා, ඒ තත්ත්වය ඇති කරන්න ඉඩ දුන්නේ නැහැ, 1977 දී අපි පුළුවන් තරම් අපේ ආසන වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් ආරක්ෂා කලා. ඒත් සමහරවිට මේ රටේ ආණ්ඩුවකින් තරුණ තරුණියන් 10,000 ක් මරා දැමීමට සමහර දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට බොහෝම ලොකු වේදනාවක් ඇති වෙනවා. අපට ඒ සියලු දෙනාම පාලනය කරන්න බැරිවුනා. නමුත් අපට කියන්න පුළුවන් හැත්තා හතේ මැතිවරණයෙන් පස්සේ හැත්තාවට වඩා හොඳ තත්ත්වයක් මේ රටේ ඇති වුණාය කියා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආනන්ද සභනායක)
(Mr. Ananda Dassanayake)

ඇයි, පොලීසියට පැමිණිලි භාරගන්න එපාය කිව්වේ?

රනිල් වික්‍රමසිංහ මහතා
(ශ්‍රී. රනිල් වික්‍රමසිංහ)
(Mr. Ranil Wickremasinghe)

පොලීසියට පැමිණිලි භාරගෙන අපේ පක්ෂිකයන් කීප දෙනෙකුට විරුද්ධවත් නඩු දමා තිබෙනවා. අද ගිහින් බලන්න, තවමත් උසාවිවල තිබෙනවා, හැත්තා හතේ මැතිවරණයෙන් පස්සේ දමා තිබෙන නඩු. හැත්තාවේ මැතිවරණයෙන් පස්සේ එහෙම කෙළේ නැහැ. අපි එක්කෙනෙක්වත් අනුමත කරන්නේ නැහැ, මැතිවරණයකින් පස්සේ කාටවත් ගිරිහැර කරන එක. නීතිය අනුව ක්‍රියා කරන්න ඉඩ දෙන්න ඕනෑ. නමුත් මේවා මතක් කරන්නේ දැන් ඒ ගොල්ලන්ට හදිසි නීතිය අමතක වෙලා තිබෙන නිසයි.

හැත්තා දෙකේ ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලුම මානව අයිතිවාසිකම් නැති වුණා. පාර්ලිමේන්තු කාල සීමාව අවුරුදු 5 සිට 7 දක්වා වැඩි කලා. ඒ ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක ඇමති තමයි. ආචාර්ය කොල්වින් අර්. ද සිල්වා මැතිතුමා. අද එනවා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒක හරියට නරියට කැකුළු භාර දෙනවා වාගේ වැඩක්. අපට ඒ එකක්වත් අමතක නැහැ.

මන්ත්‍රීවරයෙක්
(අක්ෂත්තවාරි ඉරුවාරි)
(A Member)

දිවුලපිටියේ ගාන්ධි මැරුවේ කොහොමද?

රනිල් වික්‍රමසිංහ මහතා
(ශ්‍රී. රනිල් වික්‍රමසිංහ)
(Mr. Ranil Wickremasinghe)

එදා ඒ ව්‍යවස්ථාවෙන් පස්සේ සියලුම අයිතිවාසිකම් නැති කර දැමීම. උසාවියට යන්න බැරි වුණා. අද මේ කොල්වින් අර්. ද සිල්වා තමයි, වයි. එම්. සී. ඒ යාලාවට ගිහින් කියන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ය කියා.

මම බලාපොරොත්තු වුණේ නැහැ, හදිසි නීතිය ගැන කපා කරන්න. ඒත් අපේ කොන්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඉදිරිපත් කරද්දී, මමත් ගිවුවා, ඒ ගැන වචනා ස්වල්පයක් ප්‍රකාශ කළ යුතුයි කියා. 1971 සිට 1977 වන තුරු හදිසි නීතිය දමා අහිංසක මිනිසුන්ගේ ඉඩම් අරගත්තා. අහිංසක මිනිසුන් පොලීසියේ තියාගත්ත. බලන්තොඩ පොලීසියෙන් ගහල මැරුණු ළමයෙකුගේ කපාවක් මම දන්නවා. බොහෝ දෙනෙක් හදිසි නීතිය යටතේ හිර භාරයට ගත්තා. මාවතගම මන්ත්‍රීතුමා (ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා) සහ අපේ වෙළඳ ඇමතිතුමා ආදීන් හිර භාරයට ගෙන තිබුණා. ඒ කරුණු සියල්ලම මතක් කරන්න වුවමනායි. ඒ මොකද? එදා කාගෙවත් අයිතිවාසිකම් ආරක්ෂා කෙළේ නැහැ. ආරක්ෂා කෙළේ බලවතුන්ගේ අයිතිවාසිකම් පමණයි. නමුත් මේ අවස්ථාවේදී ආණ්ඩුව සාමය ආරක්ෂා කරන්න, නීතිය ආරක්ෂා කරන්න තදින් ක්‍රියා කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ වාගේම විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්ත්‍රීවරු වශයෙන් වගකීමක් සහිත කළ ප්‍රකාශ ගැන මම ප්‍රශංසා කරනවා. ඒ වාගේම මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිරිමා පිළි ජාතිවාදී කෝලාහලවලට ජාතිවාදී ප්‍රශ්නවලට විරුද්ධ නම්, එන සතිය අවසන් වන්නට කලින් සරත් ඩයස් කුලතිලක, ගාමිණී කීර්තිවන්ද කියන තුන් දෙනා පක්ෂයෙන් පළවා හරින්නටය කියා අභියෝග කරමින් මගේ කපාව අවසන් කරනවා.

එම්. එල්. එම්. අබුසාලි මහතා (නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා)
(ඉහුආ ආම්. ආම්. ආම්. අපුසාලි—මහවැලි අප්‍රවිකුක්‍රමි පිරාඩි අමාත්‍යාණ්ඩු)
(Mr. M. L. M. Aboosally—Deputy Minister of Mahaveli Development)

Mr. Speaker, I did not intend to speak on this Resolution under the Public Security Ordinance today, but as the hon. Second Member for Colombo Central read out a petition in which my name also transpired. I feel it my duty to say a few words and explain the position, because he gave the impression that all those whose names were mentioned in that petition did nothing about the incidents in Galle. That is the impression I got. Anyway, as the Hon. Minister of Education just mentioned, we must thank His Excellency the President

[එම්. එල්. එම්. අබුසාලි මහතා]

and this Government for giving the opportunity to hon. Members to express their views on an occasion when an emergency has been declared, and that too within one week or ten days of declaring the Emergency. This is as it should be.

During the period of the Emergency of, I think, nearly six years of the last Government many things did take place in this country, and only those who were involved in it or those around a particular village knew exactly what happened. The country did not know. Hon. Members of the House were not made aware of it, unless they heard about it from here and there.

The Hon. Minister of Education in passing mentioned the name of young Robert who was brutally murdered by the police in 1974 on May 1st, when under the Emergency or a Gazette notification all meetings of the UNP were banned. The then Inspector of police, Balangoda, Gamini Perera—now I understand he has been promoted SP—came to my house and warned me that if I came to Balangoda town he had instructions to shoot me. I told him; “You can go ahead and shoot. If you kill me at least people might know that.” I am telling you on the Floor of this House, at 7 o'clock in the morning he came to my house and in the verandah of the house he said, “Mr. Aboosally, if you come to Balangoda town I have instructions to shoot you.” Those are the very words that he used (*interruption*). Not third persons; it was Gamini Perera, Inspector of Police. I conveyed that message to the then Leader of the Opposition, Mr. J. R. Jayewardene, His Excellency the President today. That is not all. If you want proof of this, this matter came up in the District Court of Ratnapura. We filed action against the Government, against the police, claiming damages for the death of that young boy, 21 year old Robert, whom the police kicked and hammered and killed. They tried their best to prove that case was wrong. They even charged the District Judge that he was taking sides. Ultimately the District Judge refused to hear this case, and we had to go before another court.

I see the hon. Member for Attanagalla shaking his head. He was then the Deputy Minister of Defence.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

What happened to the case?

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ඉඹුල්ලු ආර්. ආර්. ආර්. අබුසාලි*)

(Mr. M. L. M. Aboosally)

I can understand the discomfiture at this revelation, but I can tell you this. I can tell this House I was at Dedigama during the by-election and saw the hon. Member for Attanagalla travelling in his car, 6 Sri 1974,

and how he came to the police station and ordered the police “Take these people into custody!” And I was there (*Interruption*).

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

I have denied this many a time, Sir, and if the Government is not going to accept it, it is not my fault. I have never visited a single police station.

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ඉඹුල්ලු ආර්. ආර්. ආර්. අබුසාලි*)

(Mr. M. L. M. Aboosally)

I am not giving way. The hon. Nanda Mathew, the Member for Kolonne—

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

There was no complaint made against me. It is a lie.

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ඉඹුල්ලු ආර්. ආර්. ආර්. අබුසාලි*)

(Mr. M. L. M. Aboosally)

He was brought to the police station in my presence. He was to be remanded. Tissa Senanayake was assaulted and cars were burnt. I was in charge of five polling booths with Mr. Niyathapala. Every one of the polling agents in those five polling booths was taken into custody at 5.30 on the day before the polling. You were there in the police station, and I saw you. You were the Deputy Minister of Defence at that time; the Police were under you.—

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි*)

(Mr. Lakshman Jayakody)

I never gave them any instructions, Sir.

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ඉඹුල්ලු ආර්. ආර්. ආර්. අබුසාලි*)

(Mr. M. L. M. Aboosally)

I wanted to make a statement, but the police refused to take my statement down. Then I said that I wanted to see some person higher up, and I had to go to the ASP who was upstairs. Fortunately I knew him. He had been at Ratnapura. I asked him: “What is the meaning of this? Is this the law? Is this your police station?” I forced him to record my statement. That is the statement the then Leader of the Opposition read out in this House. I know that several Members were assaulted. That is the type of Emergency you had at that time, and that is the police that was on duty then. I think the hon. Second Member for Harispattuwa (Mr. R. P. Wijesiri) will bear witness to what I am saying, because he was there and he was also assaulted.

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)

(Mr. R. P. Wijesiri)

One dash to Kandy!

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ஐனப் எம். எல். எம். அபுசாலி*)

(Mr. M. L. M. Aboosally)

Anyway, Sir, I did mention this. But the hon. Member for Attanagalla said that all the blame cannot be put on the police. If responsible politicians force the police to do this type of thing, how can you blame the police? I think there are 15,000 or 16,000 policemen. All of them cannot be blamed for the fault of a few. I know, I have been somehow or other involved or I have been in the thick of things—in 1958 when the Tamils were badly handled in Balangoda and other places, in 1962, in 1965 when the elections were going on when Buddhist priests were assaulted and the police were watching, when my brother-in-law was assaulted in the presence of the present SP, then IP, Mr. Seneviratne, who looked the other way. These incidents are very clear in my mind. I remember how, after the 1970 elections, the Balangoda Police was taken over by a few thugs and a Buddhist priest, and the inspector was almost pushed into the remand cell. These are all very clear in my mind.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)

(A Member)

What about Mallika Ratwatte?

එම්. එල්. එම්. අබුසාලි මහතා

(*ஐனப் எம். எல். எம். அபுசாலி*)

(Mr. M. L. M. Aboosally)

I know about 1970 and 1977. I do not want to relate here the difference between 1970 and 1977.

Anyway, today we are discussing the unfortunate incident that took place in Galle, I would like to confine myself to a few remarks. There were many people who represented matters, and everything that could be done has been done by the Government. The Hon. Minister of Transport and Muslim Affairs was sent to Galle by helicopter, and I know he came back and reported to His Excellency the President. I was with the Hon. Minister, and he was in constant contact with the army Commander, the SP for Galle, the Hon. District Minister for Galle and other responsible people. Everything possible was done to bring about peace in Galle, and I am sure the Police themselves acted well. There may have been one or two instances where the policemen did look the other way. But on the whole, you cannot blame the Police, because I know the incidents that took place in 1981 too. You cannot blame everybody just because of one or two bad hats.

I remember I did hear the Hon. Leader of the Opposition saying that these incidents now occur almost every year. But you must not blame 99 per cent of the

people, be they Sinhalese, the Tamils, the Muslims—the majority of them are good law-abiding people. There are just a few hooligans and thugs, and I must say here that there are extremists on both sides. Muslims have never been involved in this. It is very unfortunate that this incident took place in Galle. It is the direct result of extremists on both sides—the Tamils as well as the Sinhalese. Fortunately there are no Muslim extremists. But because of this the Muslims have got into this jam. I do not blame any party. I do not think it is the TULF or the UNP or the SLFP. Whatever parties are there, there are some extremists. If the leaders of all parties can get together and control these extremists, these communal troubles will stop. Otherwise, I am afraid this will be a sort of yearly occurrence.

This is the unfortunate part of it, and now these incidents are becoming very sophisticated too. I know that in 1958 people were assaulted or they were dumped into the Beira Lake. But today they have learnt the art of making petrol bombs. They just go in a passing car and throw these bombs into boutiques, houses and shops and set fire to buildings damaging them to the extent of thousands of rupees—(Interruption.) Now it has become postal bombs too. I do not know where they learnt this. Some say it was in Vietnam, others say it was in Lebanon. But wherever they learnt it, they are bringing some bad examples that they have learned into this peaceful Sri Lanka.

I know one other thing that happened in Galle, and it happened at Ratnapura too. Many of the people who could take an active part and stop it, do not do it. They just keep to themselves. This reminds me of Edmund Burkes' saying "Evil will triumph if good men do nothing about it".

I am sure that is what has happened in Galle too. If people of responsibility could have come out, I am sure this could have been stopped. I know the Hon. District Minister of Galle Mr. Rupa Karunatileke, with whom I have been in contact—I have spoken to him on more than one occasion on the telephone—was doing an extremely good job. Night and day you could get him on the telephone and he would say "Yes, Aboo, it is under control—it is just an incident here and there". So was the hon. Member for Galle Dr. Dahanayake. He did his best. He was only an M.P., but still in his old age, I must tell on behalf of the Muslims that he did his very best. He did all he could to bring the situation under control. So did Mr. Sumanadasa Abeywickrama, my Friend from Akmeemana. You must give the devil his due.

I thank all these people, and I hope all of them will do their best for the Muslims of Galle, and that they will not only try to get compensation for what they have lost but also give encouragement to them and see that they get back to their houses and their businesses as soon as possible.

ඇල්බට් ද සිල්වා මහතා (කඹුරුපිටිය)

(කි.ල. අංක 104 ක් 104—කඹුරුපිටිය)
(Mr. Albert de Silva—Kamburupitiya)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය දවස්වල ශාල්ලේ ඇතිවුණු සිද්ධිය ගැන මම ඉතාමත්ම කණගාටු වෙතවා. ඒ ගැන කථා කරන්නට අයිතියක් තිබෙනවා. අවුරුදු දෙකක පමණ කාලයක් මම ශාල්ලේ මන්ත්‍රීවරයා හැටියට සිටියා. ඒ අතර 1977-78 කාලයේදී මේවාගේ සිද්ධියක් වුණා. ඒ අවස්ථාවේදී මම වහාම ජනාධිපති උතුමාණන්ගෙන් උපදෙස් අරගෙන ජීප් රථයක් 'ලවුබ්ස් පිකර්' එකක් හසි කරගෙන, සර් රසික් fපරිච්ඡි හිටපු මන්ත්‍රීතුමන් සමග හැම තැනම, හැම හන්දියක් ගානේම ගිහින් "සිංහල සහෝදරවරුනි මේක නවත් වන්න—මුස්ලිම් සහෝදරවරුනි මේක නවත්වන්න, අපි සියලු දෙනාම එක හා සමානව සහෝදරත්වයකින් ඉන්න ඕනෑ" කියා අවබෝධ කර දී දවසකින් දෙකකින් ඒ අරගලය නැවැත්වුවා. ඒ විධියට කටයුතු කරලා ඒ අරගලය නවත්වන්නට මට පුළුවන් වුණා. නමුත් මම කණගාටු වෙතවා. අවාසනාවකට මෙන් මම අද ඒ ආසනයේ නැහැ. ඇත්ත වශයෙන්ම මම ඔය ආසනයේ සිටියා නම් මේ ප්‍රශ්නය මෙවිට දුර යන්න දෙන්නේ නැහැ. සිංහල සහෝදරයන් මුස්ලිම් සහෝදරයන් කවු රුත් එකට ඉන්න ඕනෑ. අද මම නැති නිසා ඒ අය බොහොම දුක් වෙතවා. මම හිටියා නම් මේ ප්‍රශ්නය දවසකින් දෙකකින් අවසන් කරනවා. මම එය විශේෂයෙන් කියන්නට කැමතියි.

මේවාගේ දේවල්වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා ගැනීමට බලාපොරොත්තු වෙතවා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි 1977 මැතිවරණයේ දී රාජ කුලතිලක මහතා ශාල්ල ආසනයෙන් ගත්තේ ඡන්ද හය දහස් ගණනයි. නමුත් ලබන මැතිවරණයේදී මම එයගේ ඇපයත් නැති කරනවා. මම ඒ තරමට වැඩ කර තිබෙනවා. සිංහල මුස්ලිම් ජනතාව කවුරුත් මට සැලකිල්ලක් දක්වනවා. එමනිසා ඒ ගැන බිය වෙන්නට එපා. මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් කරන ලෙස මම ශාල්ලේ දිසා ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

රූපසේන කරුණාතිලක මහතා (ශාල්ල දිසා ඇමති තුමා)

(කි.ල. රූපසේන කරුණාතිලක—කාලි ගාච්ච්ච අගමාලා)
(Mr. Rupasena Karunatilleke—District Minister, Galle)

ශාල්ලේ ඇතිවුණු අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳව ශාල්ලේ දිසා ඇමතිවරයා හැටියට වචනයක් දෙකක් ප්‍රකාශ කිරීම ගේ යුතුකමක් හැටියට මම සලකනවා. මේ සිද්ධිය අපි බලාපොරොත්තු නොවුණ අවස්ථාවක දී බලාපොරොත්තු නොවුණ අන්දමකට සිදු වුණා. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ, ශාල්ලේ ජීවත් වන සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත්, දෙමළ ජනතාවත් ඉතා විශාල සහෝදරත්වයකින් යුතුව සිටින වෙන්නේ. එවැනි තත්ත්වයක් තිබියදී පුද්ගලික ආරවුලක් මෙවැනි තත්ත්වයකට හැරවීම ගැන අපි කවුරුත් කණගාටු වෙතවා. ගරු ජනාධිපතිතුමාත් රජයත් කාලෝ විතව, අවස්ථානුකූලව කටයුතු කළ නිසා ඒ තත්ත්වය තවදුරටත් පැතිර යන්නට ඉඩ නොදී ඉතා ඉක්මණින් මැඩ පවත්වා ගන්නට පුළුවන් වුණ බව මතක් කරන්නට ඕනෑ.

28 වැනි දා රාත්‍රී 1 ට පමණ පොලීසිය මේ ගැන දැන ගත් වහාම හමුදාව කැඳවා මේ තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කළා. මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි ශාලා නගර සභාවට ස්තුතිවන්ත වෙන්නට ඕනෑ. ශාල්ලේ ගිනි තැබීම් කීපයක් ඇති වුණු අවස්ථාවේ එදා රාත්‍රියේම ගිනි නිවන හමුදාව ශාල්ලට ගෙන යන්නට ලැබීම නිසා ඒ තත්ත්වය බොහෝදුරට මැඩ පවත්වා ගන්නට පුළුවන් වුණා. මම ඒ සියල්ලක්ම දීර්ඝව විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ සිද්ධීන් ආරම්භ වුණු පිළිවෙල පිළිබඳව අපක්ෂපාත පරීක්ෂණ පැවැත්වීමට දැනටමත් කටයුතු යොදා තිබෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමතියි. මේවාට සම්බන්ධ පුද්ගලයින් කවුද කියා සොයා බලා යම්කිසි අඩුපාඩුවක් සිදු වී තිබෙනවා නම් ඒ ගැන කටයුතු කරන්නට දැනටමත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ ක්‍රියා පටිපාටියේදී සිංහල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා දෙපක්ෂයටම රජය අපක්ෂපාතව කටයුතු කළාය කියන එක මම මතක් කරන්නට ඕනෑ. ශාල්ලේ මුස්ලිම් ජනතාව ඊට සාක්ෂි දරනවා ඇති. ශාල්ලේ කවීවේරියේ පැය විසි හතරම කාර්යාලයක් විවෘතව තබාගෙන ඔවුන්ගෙන් ලැබෙන සියලුම පැමිණිලි පිළිබඳව අපි පරීක්ෂණ පැවැත්වුවා. යම් යම් බාධා, කරදර සිදු වුණා නම් ඒ හැම දෙයකටම සහනය ලබා දෙන්නට අපි කටයුතු කළා. ස්වල්ප දෙනෙක් අතරම වී සිටිනවා. ඒ උදවියටත් ඉක්මණින් සහනය ලැබෙන විධියට කටයුතු කරන්නට සියල්ලක්ම දැනටමත් සංවිධානය කර තිබෙනවා. මේ අවස්ථාවේදී තිලධාරීන් කිසිම ජාතියේදයකින් තොරව කටයුතු කළ බව මම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑ. විශේෂයෙන් පොලීසිය ගත් පියවරවල් පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්නට ඕනෑ.

මා දන්නා කරුණු සියල්ලක්ම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අනවශ්‍ය කට කතා නිසා බොරු පුවර නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වූ බව මා කියන්නට ඕනෑ. මේ සිද්ධියේදී හමුදාව ඉතාම ක්‍රියාශීලීව කටයුතු කළා. ඒවාගේම දිසාපති ඇතුළු සියලුම තිලධාරීන් මේක තමන්ට වූ දෙයක් හැටියට සලකා එය මැඩපැවැත්වීම සඳහා ඉතාම උනන්දුවෙන් කටයුතු කළා. ඒ සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙන්න ඕනෑ. දින තුනක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වන්නට පුළුවන් වුණේ ඒ සියලු දෙනාගේම සහයෝගය ලැබුණු නිසයි. කඹුරුපිටියේ ගරු මන්ත්‍රීතුමාත් (ඇල්බට් ද සිල්වා මහතා) කිව්වා වාගේ විශේෂයෙන්ම මුස්ලිම් නායකයෙක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ නායකයෙක් ඒවාගේම කතෝලික පූජකවරුන් යන මේ සියලු දෙනාම ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ගැන යම්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් කථා කළා. පසුගිය දින කීපය ඇතුළත කිසිම සිද්ධියක් ගැන වාර්තා වී නැහැ. මේ වැරදි ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් නීතිය ඉදිරියට පමුණුවන්නට සියලුම කටයුතු සංවිධානය කර තිබෙන බවත් මා මතක් කරන්නට ඕනෑ. මේ මොහොත වන විටත් දෙපක්ෂයටම අයත් සැහෙන සංඛ්‍යාවක් පොලීසි අත්අඩංගුවට අරගෙන තිබෙන බවත් මා කියන්නට ඕනෑ. මේ අවස්ථාවේදී මා දීර්ඝ වශයෙන් කථා කරන්නට අදහස් කරන්නේ නැහැ.

ගම්පහ මන්ත්‍රීතුමා (එස්. ඩී. බණ්ඩාරනායක මහතා) කිව්වා රැස්වීම් පවත්වන්නට අවස්ථාවක් නැහැ කියල ඉඹ වගේ හයානක තත්ත්වයක් තිබියදීත් ඇදිරි නීතිය පනවා තිබියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය කිසිම බාධාවක් නැතිව ගාලු දිස්ත්‍රික්කයේ රැස්වීමක් තිබිබා. පසුගිය 31 වැනිදා අම්බලන්තොඩේදී ඇය රැස්වීමක් තිබිබා. ඊට සැනපුමකට පමණ එහායින් දුම්රිය ස්ථානයක් විවෘත කරමින් අපේ නියෝජ්‍ය කථනායකතුමාත් රැස්වීමකදී කථා කර තිබෙනවා. මට ආරංචි හැවියට ඒ රැස්වීමෙන් තුනෙන් පංගුවක් තරම්වත් සෙනඟ හිටියේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමට අත්තිමට ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා පැය බාගයක් කතා කර තිබෙනවා. එතකොට පිට්ටනියේ පනහක්වත් ඉඳල නැහැ. ඊටසුවදා සිරිමා, බණ්ඩාරනායක මැතිනිය ඇල් පිටියේ රැස්වීමක් තිබිබා. ගම්පහ මන්ත්‍රීතුමාට කියන්නට කැමතියි ඔය වගේ රැස්වීම් පවත්වන්නට අපි කවදාවත් බාධා නොකරන බව. මොකද? ඔය වගේ රැස්වීම් තියන්න තියන්න අපේ තත්ත්වය ආරක්ෂා වන තිසයි. ඇල් පිටියේ රැස්වීමේදී සිරිමා බණ්ඩාර නායක මැතිනියට හු කිව්වේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොවෙයි. හැහෙන හුවක් තිබිබා. සංවිධායකයා වේදි කාවේ ඉඳගෙන “අම්මට...” කියල පටන්ගන්න කොටම තවත් කවුද ශබ්ද විකාශන යන්ත්‍රය උදුරා ගෙන “කලු අල්බවි අපට එපා” කියල කැහැසුවාලු. මෙන්න මේ වගේ තත්ත්වයක් තිබෙන්නේ මේ රැස්වීම් දෙස බලා එකසන් ජාතික පාක්ෂිකයන් තවළුවනසක් ලබනවා. හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ ඇල්බවි කාරියවසම් ගැන සදහන් කරමින් දූෂණයෙන් සහ අල්ලසින් පාරා ජිකා වූ ඒ පුද්ගලයා ගැන මගේ යම් අනුකම්පාවක් තිබුණා. අද ඒ අනුකම්පාවත් සම්පූර්ණයෙන්ම නැති වුණාය කියා සිරිමා, බණ්ඩාරනායක මැතිනිය වේදිකාවේදී ප්‍රකශ කලා. හදිසි නීතිය පනවන විටම අපේ ජනාධිපති තුමා ප්‍රකාශ කලා පිළිගත් ලියාපදිංචි කරන ලද දේශ පාලන පක්ෂවලට රැස්වීම් පවත්වන්නට ඉඩ දෙනවාය කියල. ඒ ගැන එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.

කොත්මලේ මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) දේශපාලන වාසියක් ගන්නද කොහෙද කථා කලා. ඒ කථාවට නියම පිළිතුර අපේ ගරු අධ්‍යාපන ඇමතිතුමා දුන්නා. පසුගිය අණසුව පැනවූ හදිසි නීතිය ගැන අවුරුදු හයක් ගත වන තෙක් අපට කථා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි දේශපාලන වාසියක් ගන්නට කථා කරන්නේ නැහැ. ඉඹ සිද්ධිත්වලට සම්බන්ධ වුණේ මුස්ලිම්වරුන් හෝ වේවා සිංහලයන් හෝ වේවා ඒ කොයිම අවස්ථාවකදීවත් අපි දේශපාලන වාසියක් ගන්නට කථා කලේ නැහැ. පත්‍ර වාර්තාකරුවන් පමණක් මගෙන් තත්ත්වය ගැන ප්‍රශ්න කළ සෑම අවස්ථාවකදීම මා ඔවුන්ට කියා සිටියේ “ප්‍රචාරිනි ගැන සොයන්නට එපා, ජාතිය ගැන කල්පනා කරන්න” ය කියලයි. අපි එහෙම දේශපාලන වාසියක් ගන්නට කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට අපි හැම අවස්ථාවකදීම කල්පනා කරන්නේ මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවට හෝ වේවා සිංහල ජනතාවට හෝ වේවා දුටුම ජනතාවට හෝ වේවා ඒ සියලු දෙනාටම එක හා සමානව ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දී ඔවුන්ට මේ රටේ නිදහසේ ජීවත් වෙන්නට අවස්ථාව ලබා දීමට බව මා කියන්නට ඔහු.

මේ අවස්ථාවේදී ඉතාම කාලෝචිතව අවස්ථාවෝචිතව කටයුතු කළ නිසා මෙම සිද්ධීන් ගාලු නගරයෙන් පිටතට පැතිර ගියේ නැහැ. මැද කොළඹ තුන්වන මන්ත්‍රීතුමා (ගලුම් ඉෂාක් මහතා) කිව්වා අක්මීමනත් කලබල වුණාය කියල. නමුත් එක ගමක සුළු කලබලයක් පමණක් ඇතිවුණේ. මේ අවස්ථාවේදී යම් නිලධාරියකුගෙන් වරදක් වුණ, නමුත් ඒ ගැනත් මේ රජය නියම ආකාරයට කටයුතු කරන බව මනක් කරමින් ගාල්ලේ සියළු දෙනාටම අද සමයෙන් නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් කම ලැබී තිබෙන බවත් ගාල්ල නගරයේ හා ඒ අවට සෑම ප්‍රදේශයකම මුස්ලිම් ජනතාවගේ කඩ දැන් විවෘත කරගෙන යන බවත් මනක් කරමින් මා නිහඬ වෙනවා.

අ. හා. 6.15

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)
 (Dr. W. Dahanayake—Galle)

Mr. Deputy Speaker, my name was mentioned several times in the course of this very interesting and valuable debate. I thought that I could remain silent on the question because all aspects of this trouble had been fully canvassed by the hon. Members of the House. But I felt that I should stress certain aspects and also contradict some of the theories that have arisen as a result of the remarks that have been made.

First of all, Mr. Deputy Speaker, it has been said that the trouble that arose in Galle was communal. It was certainly not communal. It started as a dispute between a landlord and a tenant. You can call it a tenancy dispute. you can call it a housing dispute. It so happened that one of the two who fought each other was a Muslim and the other a Sinhalese, but that did not make the dispute a communal dispute.

Mr. Deputy Speaker, I want to tell you and I want to tell the people of this country that in Galle, we the Sinhalese and the Muslims have lived in perfect harmony for the last nine centuries. One of the sea port towns of Ceylon where the Arabs first came and settled down was Galle. You find Muslim names in deeds of lands which are over four or five hundred years old. The Muslims and the Sinhalese in Galle have always lived in the best spirit of harmony and brotherly feeling. What happened on this occasion was that the dispute between the landlord and the tenant was seized upon by hooligans in order to gain something for themselves.

Now, Mr. Deputy Speaker, who would not have notified that the greater part of the damage that arose in Galle was due to looting? When there is looting a crowd assembles and there is mob violence. The greater part of the trouble that occurred in Galle was on a different *modus operandi*. A single man used petrol bomb unseen by anybody else, threw it to a building, and for a few minutes nobody noticed anything. Then the smoke rose up in the air showing that a building was on fire.

[ආචාර්ය ඩබ්ලිව්. දහනායක]

In the course of the Debate, Mr. Deputy Speaker, the police was blamed. I do not think the police can be blamed. At the begining of this uprising the Galle Police was badly under staffed. You are aware that the police as a Department today is badly under staffed. Besides being under-staffed, the Police had to deploy some of its men to the Kataragama Festival and still more of its men to the Kandy Dalada Festival. Thus when this trouble arose, the Police were very much short of men. They immediately got down men from Badulla and Ratnapura and other police stations The Police did a very good job indeed. if there was damage, if there was injury, during the seven days of disturbances, it is not the Police that can be blamed. I think we must blame ourselves. That there are elements who become rowdies whenever the opportunity offers itself to them is something over which everybody should be concerned. My view, Mr. Deputy Speaker, is that the Police and the Army both did a capital job of work during the seven days of disturbances.

Then, Sir, I want to stress one more valuable point. What took place during the last seven days is not what matters. I think what matters is what are we going to do in the future from the lessons that we have learned from the past ?

I, therefore, even as a Member of the Government, ask His Excellency to appoint a full Commission of inquiry to go into the incidents that took place in Galle. Such an inquiry is very necessary in our society today.

I recall the troubles that arose in the first Bandaranaike Government in 1956, when as a Member of Mr. Bandaranaike's Government I asked for a Commission of Inquiry. No Commission of Inquiry was give us then. When trouble arose under the second Bandaranaike Government in 1971, I kept on asking for a Commission of Inquiry every year that followed. From year to year I stressed the necessity for a Commission of Inquiry. No Commission of inquiry was given to us. Now, today, we have in this honourable House seen the spectacle of various hon. Members very honestly expressing views one way or the other. It is only an independent Commission of Inquiry that can tell us where the fault lay. I, therefore, ask my own government to appoint a full Commission of Inquiry. As far as I was able to see from what took place, I cannot blame any party, I cannot lay the blame on any political party, nor can I blame the authorities. I think the authorities acted extremely well. I should mention the fact that preparations are being made for consultations at a high level, not merely to consider the question of compensation and avoidance of the recurrence of such trouble, but also to explain the root causes of troubles like this, because in the troubles that arose in Galle is the germ of bigger troubles that may arise in the future.

Sir, in our country we have for thousands of years lived in great harmony in various places and amongst various communities. During the time of the Sinhala Kings, the Muslims had honoured places in the Royal Court. There are Muslims who bear Sinhala names. Muslim villages are scattered all over the Island, in little corners which are like islands and they are surrounded entirely by the Sinhalese.

Mr. Speaker, during the last 900 years the Muslims have never even for a day become aggressive ; they never were agressors. They did not come to this country in order to conquer our country, like the Portuguese, the Dutch and the English who came here and conquered us and made slaves of us. But the Muslims, the Arabs came here purely for purposes of trade, and they have lived in the closest of friendships and harmony with the Sinhalese. So, let there be no communal disharmony between the Sinhalese and Muslims at any time in the future. That is what I would ask my government to ensure for the future of our country. Let the Muslims and the Sinhalese be brothers in every sense of the word in the years to come.

අ. හා. 6.27

ආර්. ඩී. විජේසිරි මහතා (හාට්ස් පත්තුව දෙවන)

(සිං. ඉර. පි. බිලීයෙහි—ஹாரிஸ்பத்தුව இரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispattuwa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සිද්ධිත් සිදු වුණට පසුව හදිසි තීතිය පනවන්නේ නැතිව, සිද්ධිත් පටන් ගන්නා විටම පළමුවන වරට හදිසි තීතිය පැනවීම නිසා ගාල්ලේ තත්ත්වය ඉතා කෙටි කාලයකදී යථා තත්ත්වයට පත් කරන්නට හැකි වුණ පමණක් නොවෙයි, ඒ තත්ත්වය කරදර අඩුවෙන් බේරුම්කර ගැනීමටත් හැකි වීම ගැන රජයට අපේ ස්තුතිය පිරිනමන්නට මම කැමතියි. එහෙත් වචන දෙකක් තුනක් කථා කරන්නට සිදු වී තිබෙනවා, මැද කොළඹ දෙවන ගරු මන්ත්‍රීතුමා (ජේම්ස් ඒ. කාදර් මහතා) කළ කථාව—පෙත්සම් ගැන එතුමා කළ කථා කළ ආකාරය—ගැන කල්පනා කර බලන විට. එතුමා කමල් එක පැත්තකට පමණක්—ඒකපාක්ෂික විධියට—වෝදනා එල්ල කරන අන්දමේ කථාවක්. මා කණගාටු වෙන් වුණත් මතක් කරන්නට ඕනෑ, මේක නොවෙයි එයට අවස්ථාව කියා. මෙවැනි සිද්ධියක් වූ අවස්ථාව නොවෙයි, ඒ විධියට කථා කිරීමට සුදුසු අවස්ථාව. ඒ ගැන තියම තත්ත්වය රජය මගින් පරීක්ෂණ මාර්ගයෙන් හා වාර්තා මාර්ගයෙන් සොයා ගෙන ඇති කියා මා හිතනවා. එතුමා උත්සාහ ගත්තේ එතුමාට එවූ පෙත්සම් ගැනත් දුරකථනයෙන් කථා කළ අය කී දේවල් ගැනත් පමණක් කල්පනා කර ඒ උඩ යම් ආයතනයක් නැත්නම් ඉල්ලීමක් කරන්නයි. එහෙත් මේ සිද්ධියේදී මරු මුවට පත් වූයේ කවුද කියන එක එතුමාගේ සිතියට ආවේ නැති එක ගැන මම කණගාටු වෙනවා. මේ සිද්ධිය ගැන මම මීට වඩා දීර්ඝ වශයෙන් කථා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

[ආර්. පී. විජේසිංහ ගෙනා]

සාප්පු 52 ක් කොල්ලකනු ලැබුවා. එක් ගොඩනැගිල්ලක් ගිනිබත් කරනු ලැබුවා. එහි සිටි දෙදෙනෙක් අළු වුණා. නමුත් අද වනතුරු ඒ කිසිම කෙනෙකුට කිසිම මුදලක් ගෙවා නැහැ. මාසයකට රුපියල් පනහක ආධාර මුදලක් පමණක් දුන්නා. මොකද? ඒ තැන්වල වළඳක්වත්— පොල්කටුවක් තරමවත්—ඉතුරු නොවී විනාශ වුණු නිසා. රුපියල් පනහක ආධාරයක් පමණක් තමයි ඒ අයට රජයෙන් දුන්නේ. නමුත් ඒ අයට වන්දි ගෙවිය යුතු බවට සන්සෝනි කොමිෂම වාර්තාකර, යෝජනා කර තිබෙනවා.

යාපනේ වන්දි ගෙව්වා, රත්නපුරයේ ගෙව්වා. දුන් ගාල්ලේත් ගෙවන්න යනවා. එහෙම නම්, 1977 අවසාන වන්න සිද්ධීන් නිසා කරකියා ගත හැකි දෙයක් තැනී වුණු වත්තේගම නගරයේ ව්‍යාපාරිකයන්ට වන්දි ගෙවන්නට කටයුතු කරන ලෙස මම ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා.

අ. හා. 6.35

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(කිතු. ඡුර්. පිරිමිපාස—පිරිමිපාස අමාත්‍යවරයාගේ දේපල රාජ්‍ය, බිඳකොටු, තිරිසාණ අමාත්‍යවරයාගේ දේපල රාජ්‍ය අමාත්‍යවරයාගේ දේපල රාජ්‍ය)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ යෝජනාවට මුළු සහායම කැමැත්ත තිබෙන බවයි පේන්නේ. මේ අවස්ථාවේදී හදිසි නීතිය පැනවීම ඉතාම සුදුසු ක්‍රියා මාර්ගයක් බවට මේ මුළු සහායම අනුමත කළා. නමුත් අපි මේ හදිසි නීතියේ ඉතිහාසය විකක් සොයා බැලීම වටිනාවා. මේ ඉතිහාසය 1947 වකවානුව දක්වා ඇතට යන පැරණි එකක්. මේ නීතිය පළමුවෙන්ම ගෙනාවේ. සී. එස්. සොනානායක මැතිතුමායි. ඒ, ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නටත් ඉස්සරවෙලා.

රටේ හදිසි තත්ත්වයක් ඇති වුණොත්, සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බැවි අවස්ථාවක් ඇති වුණොත් මහජන දේපල හා ජීවිත ආරක්ෂා කර ගන්නට යම් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ වෙලාවේදී මේ විධිවිධාන ඇති කිරීම ගැන දරුණු ලෙස විරුද්ධ වුණු පක්ෂ තමයි විශේෂයෙන් මාක්ස්වාදී පක්ෂ. 1950 ගණන්වල බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණු හැටියේම ඒතුමා ඉදිරිපත් කළ පොරොන්දුවක් තමයි, “ මට බලය ලැබුණු අවස්ථාවක මම නීති පෙනෙන් ඉවත් කරන පළමුවැනි නීතිය හදිසි අවස්ථා නීතිය ” යන්න.

අපි මේ අතීතය විකක් මතක් කළ යුතුයයි මම හිතනවා. බණ්ඩාරනායක මැතිණියගේ පළමුවැනි මැතිවරණ පොරොන්දුවෙන් එහෙම තිබෙනවා. එදා එහෙම කියූ පක්ෂවල නියෝජිතයන් මේ වකවානුවේදී, හදිසි නීතිය පැනවීම ප්‍රමාද වුණොයයි ඇතැම් විට අපට දොස් පවරනවා.

මගේ හිතේ හදිසි නීතියෙන් වැඩියෙන්ම ප්‍රයෝජන අරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් ආණ්ඩුවයි. මේ හදිසි නීතිය ගෙන ඒම ගැන එදා ඉදල එක්සත් ජාතික පක්ෂයට දොස් පවරපු උදවිය තමයි. හදිසි නීතියෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්නේ. කලවාන ගරු මන්ත්‍රිතුමා (සරත් මුත්තෙට්ටුවෙලම මහතා) මේ වැනි අවස්ථාවලට වලදී අලුත් මත ඉදිරිපත් කරන බව අපට පේනවා. එය බොහොම හොඳයි. ඒතුමා කීව්වා, මීට ඉස්සරවෙලා තිබුණු ආණ්ඩුවගේ නොවෙයි මේ ආණ්ඩුව ධර්මිෂ්ඨ අණ්ඩුවක් ය, ඒ නිසා මෙවැනි ආණ්ඩුවක් උට පාලනය කරගෙන යන වෙලාවේදී මෙවැනි දේ සිදුවීම ගැන මොකක්ද කියන්න තිබෙන්නේ කියා. මම කැමතියි ඒතුමාට පිළිතුරක් දෙන්න. ඒතුමා එකග වෙනවා නම් හැමදාම හදිසි නීතිය පවත්වාගෙන යන්න, මම පොරොන්දුවක් දෙනවා. මෙවැනි සිද්ධීන් ඇති නොවන තත්ත්වයට වග බලාගන්න. වෙනස ඒකයි. ගියආණ්ඩුවෙන්, මේ ආණ්ඩුවත් අතර ඇති වෙනස ඒකයි. කොත් මලේ මන්ත්‍රිතුමාට (ආනන්ද දසනායක මහතා), අත්තනගල්ල මන්ත්‍රිතුමාට (ලක්ෂ්මන් ජයකොඩි මහතා) එය මතක තැනී වි තිබෙනවා. අවුරුදු හතෙන් හයක ම මේ උට පවත්වාගෙන ගියේ හදිසි නීතියෙන්. මේ උපය කාලයේදීත් හදිසි නීතිය පනවනවා; හැකි තාක් ඉක්මණින් එය ඉවත් කරනවා. හදිසි නීතියක් යටතේ උට පාලනය ගෙන යන විටත්, සාමාන්‍ය නීතිය යටතේ උට පාලනය ගෙන යන විටත් විශාල වෙනසක් තිබෙනවා. හදිසි නීතියේදී බලය එන්නේ මොකටද? අවි ආයුධවලට, තුවක්කුවලට. හමුදාවලට වුවමනා විධියට වෙඩි තබන්න පුළුවන් වෙනවා. මරණ පරීක්ෂණ නැහැ. නඩු විභාගත් නැහැ. මේ උපය කැමති නැහැ ඒවැනි තත්ත්වයක් ඇති කරන්න, මේ උපයේ පාලනය යටතේ. අපි ඉතාමත් පිළිකලෙන් තමයි හදිසි නීතිය පනවන්නේ. අපි කොහෙන්ම කැමති නැහැ.

මේ පාලන කාලය තුළ ඇතැම් අවස්ථාවලදී අපට දොස් කීව්වා, හදිසි නීතිය දමන්න අපි පරක්කු වුණොය කියා. එහෙම පරක්කු වෙන්නේ හදිසි නීතිය දැමීමෙන් ඇති වෙන තත්ත්වය අපි දන්නා නිසයි. එයින් යුක්තියට වැඩිය බලය එන්නේ මොකකටද කියන එක තමුත් නාත්සේලා දන්නවා. අපි ඒ පාඩම් ඉගෙන ගන්න කණ්ඩායමක්. අවුරුදු හතෙන් හයක ම හදිසි නීතිය දමා ගෙන බණ්ඩාරනායක මහත්මියගේ උපය ගෙන ගිය කාලයේ පැවති පාලනයේ කටක අත්දැකීම් අපට තිබෙනවා.

හදිසි නීතිය යටතේ ආණ්ඩුව පවත්වාගෙන යාම බොහොම ලෙහෙසියි. පෙළපාලි තහනම් කරල, රැස්වීම් තහනම් කරල, විවේචන තහනම් කරල, පන්තර තහනම් කරල, ප්‍රවෘත්ති පාලනය කරල පාලනය ගෙන යන්න පුළුවන්. එහෙම කලොත් කලවාන ගරු මන්ත්‍රිතුමා කියන සිද්ධීන් අඩු, ආරවුල් අඩු, කල කෝලාහල අඩු පාලනයක් පෙන්වන්න පුළුවන්. නමත් ඒ වෙනුවට අපි ගෙවන වන්දිය මොකක්ද? මිනිස් නිදහස. සාමාන්‍ය නීතිය තිබෙන විට තැන් තැන්වල ආරවුල් ඇති වෙනවා. මේ ගාල්ලේ සිද්ධියත් ඒ වගේම සිද්ධියක්. ඒ සිද්ධිය පිළිබඳ ඉතිහාසය—මොකක් නිසා මෙය ඇති වුණා ද කියන එක—දැන් හොඳට මෙතන කියා වුණා. නමුත් මම කැමතියි. මෙවැනි අවස්ථාවක හදිසි

නීතිය පිළිබඳ කරුණු ගැන තොකය ටිකක් අඳුන් කරන්න. හදිසි නීතිය පැනවීම ගැන පැය ගණනාවක් තිස්සේ විවාද කරන්නට අද අවකාශ ලැබුණා. නමුත් පසුගිය ආණ්ඩුව යටතේ අවුරුදු හතෙන් හයක්ම හදිසි නීතිය පනවාගෙන ගියාත් මෙහෙම කතා කරන්නට අවස්ථා කියක් ලැබුණාද කියා අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා දන්නවා. මගේ හිතේ එතුමාට කිසිම සැකයක් නැතුව, අද නම් අතීතය මතක් වෙනවා. ඒ නිසා තමයි එතුමා අද බොහොම තැත්පත් ගතියෙන් කථාවක් කළේ. අද එතුමා කළ කථාව ආණ්ඩුව වෙනුවෙන් කළ හොඳම කථාව; පොලීසිය වෙනුවෙන් කළ හොඳම කථාව; සුද්ධ හමුදාව වෙනුවෙන් කළ හොඳම කථාව; නාවුක හමුදාව වෙනුවෙන් කළ හොඳම කථාව; ගුවන් හමුදාව වෙනුවෙන් කළ හොඳම කථාව. අද එතුමාට ඒවා, ඔක්කොම මතක් වෙලා තිබෙනවා. අන්ත එහෙම මතක් කරගෙන මෙතැන කථා කරන්නවා නම් වඩා හොඳයි.

ඒ වාගේම මට කල්පනා වුණා, ලඟ එන ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා, ඒකෙන් ජයග්‍රහණය කරලා, ආරක්ෂක අමාත්‍යාංශය භාර ගන්න ඉදගෙන, එතුමා කළ කථාවක් දෝ කියාත්.

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

බබතුමාට ඒක ලැබෙන්නෙ නිකම්ම නිකම් නේ ?

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

තමුත් තාත්සේට තරම් අයිතියක් මට නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

ඇයි නැත්තේ ?

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

මම සිරිමා බණ්ඩාරනායක පක්ෂයේ නොවන නිසා.

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

එහෙමද ?

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

නියෝජ්‍ය කථානායකතුමනි, අද අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා කළ කථාව දෙස බැලූවොත් තමුත් තාත්සේට පෙනෙයි ඒක මේ වකවානුවේදී එතුමා, ජෙට්කොටල කරන කථාවකට වඩා වෙනස් කථාවක් බව. ඒක නිසයි එතුමා

අද ඉංග්‍රීසියෙන් කථා කළේ හැන්සඩ් වාර්තාවේ සිංහලෙන් පළ වුණාම ඔක කියවන්නවා සිංහල උදවිය. මගේ හිතේ එතුමා පාර්ලිමේන්තුවේ කලක් ඉඳලා මේ සුකුරුතා එහෙම හොඳට ඉගෙනගෙන තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

බබතුමා වාගේ.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

නියෝජ්‍ය කථානායකතුමනි, මා නියත් කරන කමිතිය, එතුමා පරීක්ෂණයකුත් ඉල්ලූ බව මේ සිද්ධිය ගැන. මොන විධියේ පරීක්ෂණයක්ද ඉල්ලන්නේ ?

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

Independent Commission of Inquiry මට ඉස්සර වෙලා ගාල්ලේ මන්ත්‍රීතුමාත් ඉල්ලුවා. ඒ එක්කම කීව්වා [බාධා කිරීමක්].

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

තමුත් තාත්සේත් ඔකට කමිතී නේ ? නමුත් තමුත් තාත්සේලා ඔවුනි සිද්ධීන් ඇති වුණාම 'ඉන්ඩිපෙන්ඩන්ට් කොමිෂන්ස්' ඉල්ලන්නෙ විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නකොට විතරයි.

ලක්ෂමන් ජයකොඩි මහතා

(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(Mr. Lakshman Jayakody)

තමුත් තාත්සේ ඉල්ලුවාද? මම දන්නෙ නැහැ, මට මතක නැහැ.

ආර්. එම්. කරුණාරත්න මහතා (උගව-පරණගම)

(*ශ්‍රී. ආර්. එම්. කරුණාරත්න—ඉච්චා-පරණගම*)
(Mr. R. M. Karunaratne—Uva-Paranagama)

දිවුලපිටියෙ ගාන්ධි මරපු එකට තවම කොමිෂන් එකක් නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ආර්. ප්‍රිමොදාස*)
(Mr. R. Premadasa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අත්තනගල්ලේ මන්ත්‍රීතුමාට මතක නැත්තේ මම මතක් කරන්න කම නිසි. දැදිගම අතුරු මැතිවරණයේදී ඇති වූ භයානක සිද්ධි එතුමා සුළුකොට පෙන්වන්නට උත්සාහ කළා. මා ලඟ තිබෙනවා ඒ අතුරු මැතිවරණයෙන් පසුව අපි

[ආර්. ප්‍රේමදාස මහතා]

පාර්ලිමේන්තුවට ගෙන යෝජනාව. අපි ඉල්ලුවා, "A Select Committee on Dedigama By-Election" විශේෂ පරීක්ෂණයක් වත් ඉල්ලුවේ නැහැ.

"Select Committee on Dedigama By-election, -Whereas at the By-election held in the Dedigama Constituency on the 9th July, 1973, during the period of the election campaign-

- (a) 32 complaints of mischief, robbery, assault and damage to property including motor vehicles were made by supporters of the U.N.P. candidate to the Police and recorded by them ;
- (b) 62 supporters of the U.N.P. candidate were arrested by the Police without making any inquiries, on the orders of Members of the Government Party, and 99 per cent of them were released by the Kegalle Magistrate due to lack of evidence, the Police not even filing B reports because there was no evidence to justify their arrests, and whereas they have all made statements which were recorded by the Police ;
- (c) statements describing the acts of violence and intimidation they saw and suffered have been made to the Police and recorded by them, by the following among others :-

- J. R. Jayewardene, M.P., Leader of the Opposition;
- Shirley Corea, ex-Speaker;
- Hugh Fernando, ex-Speaker;
- M. H. Mohamed, ex-Minister of Labour;
- M. L. M. Aboosally of Balangoda;
- Tissa Senanayake, Colombo;
- Ckhandra Karunaratne, ex-M.P.;
- Nanda Mathew, ex-M.P.;
- Cyril Mathew, ex-M.P.;
- J. L. Sirisena, ex-M.P.;
- R. P. Wijesiri, ex-M.P.;
- P. A. J. Niyathapala, ex-M.P.;
- Rukman Senanayake, M.P.;

(d) Police Officers who were stationed in the District were transferred just before and during the election and replaced by officers who were relations or friends of Members of the Government and they carried out their orders in violation of all Police rules of impartial and disciplined conduct ;

(e) Members of the United Front that organised the Dedigama By-election utilised the State machinery to the fullest ; Corporation and Government vehicles, Government and other State Officials and the Armed Services, particularly the Police ; from Nomination Day they threatened and intimidated U.N.P. workers ; they manned the Police Force with their favourites and relations ; on the day before elections, the 8th, massive crowd wearing red and blue, lined some of the streets and hooted and jeered at U.N.P. vehicles, stoned them, broke U.N.P. offices and, surrounded houses in which U.N.P. workers were staying ; later that evening some of the U.N.P. workers were taken into custody and among them were several of Polling Agents; they were brought on false or frivolous complaints and remanded. This behaviour continued on the 9th too ; the tragedy of all these incidents is that they were committed with the connivance and active help of many of the Police officials who were specially imported into the Electorate for the election campaign ; some Ministers, Deputy Ministers and Government M.P.'s were seen in Police Stations and other places instructing and directing the Police ; some Police officers who wished to perform their duties faithfully were prevented from doing so ; at some Polling Booths voters were prevented from casting their votes by threats. ඒ විධියට අපි 'Select

Committee' එකක් ඉල්ලුවා. ඒ ගැන නොයෙකුත් විට ඒ රජයට කරුණු ඉදිරිපත් කළා. නමුත්

ඉල්ලීම ඉටු නොකළ ඒ උදවියම දැන් රැස්වීම්වලට ගිහින් කියන්නේ මොකක්ද? [බාධා කිරීම්] මේ රජය යටතේ සාධාරණ මැතිවරණයක් තබන්න ලැබෙයිදෝ කියන සැකයක් තිබෙනවායි දැන් ඒ උදවිය කියාගෙන යනවා. [බාධා කිරීම්].

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

They are in that list.

ආර්. ප්‍රේමදාස මහතා

(ශ්‍රී. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

Where ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

They are in that list ?

ආර්. ප්‍රේමදාස මහතා

(ශ්‍රී. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

Yes. I am one of the Movers.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

You were one of the Movers ; but nothing happened to you.

ආර්. ප්‍රේමදාස මහතා

(ශ්‍රී. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

" Mr. J. R. Jayewardene " -

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

But nothing happened to you.

ආර්. ප්‍රේමදාස මහතා

(ශ්‍රී. ආර්. ප්‍රේමදාස)

(Mr. R. Premadasa)

If anything had happened to me I would have looked after myself. You know my way of dealing with things.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)

I want to know whether the Hon. Prime Minister attended the Dedigama by-election. That is all I want to know.

රනිල් වික්‍රමසිංහ මහතා (යොවන කටයුතු හා රැක
රක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)

(திரு. ரணில் விசுவாமிசுந்தரம்—இளைஞர் அலுவலர்கள்,
தொழில்வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்)

(Mr. Ranil Wickremasinghe—Minister of Youth
Affairs & Employment and Minister of Education)

Our names are not there. During the by-election you
were in the police station. We were in houses. That is all.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயகொடி)

(Mr. Lakshman Jayakody)

I want to know whether the Hon. Prime Minister
attended the by-election.

රනිල් වික්‍රමසිංහ මහතා

(திரு. ரணில் விசுவாமிசுந்தரம்)

(Mr. Ranil Wickremasinghe)

If you were in the police station how did you know
what was happening in houses?

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

I will reply. "Mr. J. R. Jayewardene, Mr. M. M.
Mustapha"—now one of your great leaders—"Dr. W.
Dahanayake, Mr. M. H. M. Naina Marikar, Mr. V.
Dharmalingam, Mr. R. Premadasa, Mr. N. Wimalasena,
Mr. A. C. S. Hameed, Mr. E. L. Senanayake, Mr. G. J.
Paris Perera, Mr. Gamini Dissanayake, Mr. V. N.
Navaratnam, Mr. Rukman Senanayake."

නියෝජ්‍ය කථානායකතුමා, පසුගිය ආණ්ඩුවේ පාලන
කාලය වූ අවුරුදු 7 න් 6 ක්ම හදිසි නීතිය පවත්වාගෙන
ගිය ඒ උදවිය අද මොනානට ඇවිත් හදිසි නීතිය ගැන
කථා කළේ හරියට සාක්ෂිවරයන් වගෙයි. පොලීසිය
ආරක්ෂා කරමින්, හමුදා ආරක්ෂා කරමින් අද අන්තන
ගල්ලේ මන්ත්‍රිතුමා මේ ගරු සභාවේදී කථා කළත්, මහ
ජන රැස්වීම්වලට ගිහිනි කථා කරන්නේ ඒ විධියට
නොවෙයි. එතුමා කියන්නේත්, කලටතේ මන්ත්‍රිතුමා
(සරත් මුත්තේවිවේගම මහතා) කියන එකමයි. එතු
මන් ලා කියන්නේ මොකක්ද? 'මේ ආණ්ඩුව යටතේ
දැන් කී පාරක් මේ ආරුචල් ඇති වුණාද; බලයට පත්
වුණු හැටියේම—1977 අගෝස්තු මාසයේදී—එකක් ඇති
වුණා; ඊට පස්සේ යාපනේ නටත් එකක් ඇති වුණා;
ඊටත් පස්සේ තවත් දිහාවක ඇති වුණා; ඔන්න දැන්
ගාල්ලෙන් ඇති වෙලා තිබෙනවා; මේ ආණ්ඩුවට පාලන
යක් ගෙන යන්න යන්නියක් ඇත්තේ නැහැ.
කලටතේ මන්ත්‍රිතුමා කීවේ, ඒකයි.

The hon. Member for Kalawana said that this
Government is inefficient, ineffective. That was the
charge that he was making in his speech.

ශ්‍රී ආණ්ඩුව එහෙම නොවේය කියනවා. නමුත්
අන්තනගල්ලේ මන්ත්‍රිතුමාට අමතක වුණේ. ඒ ආණ්ඩුව
අවුරුදු 7 න් 6 ක්ම ගෙන ගියේ හදිසි නීතිය යටතේ බව.

So, if he wants an affective government, we also can
do it. If he says that a government that governs through
Emergency regulations, governs through the Public

Security Act, is an efficient government. we can perform
that task to his full satisfaction. Then what happens? No
public meetings, no demonstrations. Then what will his
papers publish?

අපිටත් එහෙම කරන්න පුළුවනි. නමුත් අපි එහෙම
කළොත් ඒ උදවිය කරන්නේ මොකක්ද? ඒ උදවියගේ
පත්‍රවල දමනවා, 'ඔච්ච කඬවා', 'කපා දැමීම', 'වලිගෙ
කැපුවා' කියා. යම්-යම් කොටස් අවිච්ච ගහන්නේ නැතිව
ඒ විධියට සඳහන් කිරීමයි, ඒ අය කරන්නේ. මේ
ආණ්ඩුවට වුවමනාවක් නැහැ, එවැනි තත්ත්වයක් ඇති
කරන්න.

මා කලින් සඳහන් කළ ආකාරයට පසුගිය ආණ්ඩු කාල
යේදී, යම් සිද්ධියක් සම්බන්ධයෙන් අප ඉල්ලා සිටියා,
පරීක්ෂණයක්. නමුත් එවැනි පරීක්ෂණයක් ලබා
දුන්නේ නැහැ, පසුගිය ආණ්ඩුව. නමුත් දැන් විරුද්ධ
පාර්ශ්වයට ගිහිනි පරීක්ෂණයක් ඉල්ලමින් අන්තන
ගල්ලේ මන්ත්‍රිතුමා අද කථා කළේ කොහොමද? එදා
පරීක්ෂණයක් ඉල්ලා සිටි අවස්ථාවේදී එතුමා අපට
ලත්තර දුන් ආකාරය එතුමාගේම වචනවලින් මම
පෙන්වා දෙන්නමි.

1973 ජූලි 10 වැනි දා හැන්සාඩ් වාර්තාවේ 2208 වන
තීරුවෙන් මම කියවන්නමි.

"ලක්ෂ්මන් ජයකොඩි මහතා (රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු
නියෝජ්‍ය ඇමතිතුමා)

ගම්පොල ගරු මන්ත්‍රිතුමන්, මැද කොළඹ ගරු පළමුවන මන්ත්‍රී
තුමන් මේ සඳහා පරීක්ෂණයක් ඉල්ලුවා. විරුද්ධ පාර්ශ්වයේ
නායකතුමා මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් සමෝචිත විශේෂ
කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලුවා. ඇත්ත වශයෙන්ම පසු
ගිය ව්‍යවක මෙවැනි පරීක්ෂක කාරක සභාවක් පත් කර තිබුණ
නිසා, අපට පෙනී ගියා, ඒ සිද්ධීන් පිළිබඳව සාමාන්‍ය විධියට පරීක්
ෂණ පවත්වන්නට පොලීසියට ඉඩ දුන්නා නම් ඒවා පහසුවෙන්
ඉක්මනින් අවසන් කර ගන්නට ඉඩ තිබුණ බව, වෙන විධියකට
ඒක කරන්න ගියොත් කාලාන්තරයක් ගත වන අතර, සිද්ධීන්
පිළිබඳව පරීක්ෂා කිරීම බොහෝසෙයින් ප්‍රමාද වෙනවා."

නියෝජ්‍ය කථානායකතුමා

(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Order, please! Mr. Speaker will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්,
කථානායකතුමා මූලාසනාරූඪ විය.

அதன்பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கதாசனத்தி
னின்றி அகலவே சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR.
SPEAKER took the Chair.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

එහි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා:

"මම විවිත්විට වරකාපොල පොලීස් ස්ථානයට ගිය වෙලාවලදී
දැක්කා, දෙපක්ෂයේම උදවිය යම් යම් පැමිණිලි කරන්නා පැමිණ
සිටි බව. ඔය විධියට පැමිණිලි රාශියක් තිබෙන නිසා, කාරක සභාවක්
මගින් හෝ වෙනත් පරීක්ෂණ මාර්ගයකින් මෙය කරන්නට
ගියොත් බොහෝම ප්‍රමාද වෙනවා. එම නිසා මම එක පොරොන්දු
වක් දෙන්නා කැමතියි. එනම් එසේ ලැබී ඇති සෑම පැමිණිලිලක්ම
පිළිබඳ පොලීස් වාර්තා අනුව අපි පරීක්ෂා කර බලන බවයි." [සාධා
කිරීමක්]

[ආර්. ප්‍රේමදාස මහතා]

You want a police inquiry? I misunderstood, Sir. I thought that they were asking for a special investigation.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

Because the entries are made in the police station.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

Even in this instance you want a police inquiry?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

A full inquiry by a special officer of the police.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

By the police?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

Yes.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

Are we to understand—

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

What I say is that it should be an independent inquiry.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

I want to get this clear. Is it the position of the SLFP (S) headed by the hon. Member for Attanagalla that there should not be a special inquiry or a commission of inquiry or a Select Committee but a police inquiry into the matters arising out of the whole incident?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

That was my stance even then. They were asking for a Select Committee. I said: "No. There are certain entries that have been made at the police station. Let us have a police inquiry."

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

I know. That is your past. What is your present position?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

I am asking exactly same thing.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

Are you asking the same type of inquiry?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

The only thing is, there should be an independent inquiry.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

No. No. Now you are making it an independent inquiry.

රනිල් වික්‍රමසිංහ මහතා

(තිரு. රනිල් වික්‍රමසිංහ)

(Mr. Ranil Wickremasinghe)

You all made no inquiry about the Dedigania by-election, and finally Inspector Pussella, Your henchman, was shot and he was in hospital—Pussella whom you all used as your henchman.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(තිரு. ලක්ෂ්මන් ඉයාකොඩි.)

(Mr. Lakshman Jayakody)

I can appreciate what the Prime Minister says. There are certain submissions that have been made at the police station. That is the only place where entries have been made. The accusation can be made that those policemen might not have an independent inquiry as between themselves. So, in order to have an independent inquiry bring a police officer who is not involved in this incident, and have an independent inquiry. That is all.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ආර්. පිරේමදාස)

(Mr. R. Premadasa)

No, No. ඇයි එදා 'ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ක්වයරි' ගැන කතා කළේ නැත්තේ? මගේ වෛද්‍යව මේකයි. අන්තර්ගලලේ මත්ත්‍රිතුමා ආණ්ඩුවේ ඉන්න කොට එක මතයක්. විපක්ෂයට යන කොට වෙනත් මතයක්. මම එක ඔප්පු කරන්නටයි යන්නේ. මම දන්නව විරුද්ධ පක්ෂය මුන්නාස්සේ මේක අනුව රටේ හැමතැනම ගිනිත් අපට දොස් පවරන්න පටන් ගත්තව. දැනටමත් පටන් අරඟෙන තිබෙනව. අන්න එ

නිසා මම මේ කාරණය පැහැදිලි කරගන්න ඕනෑ. අපටත් ඕනෑ මහජනයා අතරට ගියාම පෙන්වා දෙන්න මේ අය ගෙ දෙබිඩි ප්‍රතිපත්තිය. ඒ අය අපට කියා දුන්නේ මොකක්ද? ඔය විශේෂ පරීක්ෂණ කරන්න ගියාම මේවා ප්‍රමාද වෙනවා, වැඩේ කෙරෙන්නේ නැහැ, හොඳම ක්‍රමය පොලිස් පරීක්ෂණය කියලා නොවෙද? අද ඇවිත් 'ස්වාධීන පරීක්ෂණයක්' ගැන කියනවා. මට ඕනෑ කළේ මේ අයගෙ දෙබිඩි ප්‍රතිපත්තිය පෙන්වා දෙන්නටයි. දැන් මේ ප්‍රකාශනයෙන් තවත් කාරණයක් එළියට එනවා. ඒකෙ වැදගත්ම එක මෙන්ම මේකයි: "මම විටින් විට වරකාපොල පොලිස් ස්ථානයට ගිය වේලාවේදී දැක්ක දෙපක්ෂයේම උදවිය යම් යම් පැමිණිලි කරන්න පැමිණ සිටි බව" මම අහන්නේ යම් යම් අවස්ථාවලදී වරකාපොල පොලිසියට ගියේ මොකටද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*කි.ල. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(*Mr. Lakshman Jayakody*)

මම කිසිම නියෝගයක් දීල නැහැ.

ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා

(*කි.ල. ඉ. ආම්. ප්‍රිමොචන්ද්‍ර*)
(*Mr. G. M. Premachandra*)

එදා යක්ෂමන්—අද ලක්ෂ්මන්.

ආර්. ප්‍රේමදාස මහතා

(*කි.ල. ආර්. ප්‍රිමොදාස*)
(*Mr. R. Premadasa*)

අපේ කර්මාන්ත ඇමතිතුමා අත්තනාගල්ලේ මන්ත්‍රී තුමාට බාධා කරමින් ඔය වරකාපොල පොලිසියට ගිය කාරණය ගැන කියන කොට, මම හොඳින් බලාගෙන සිටියා, එතුමා නැහැයි කිව්ව.

I was there. I was watching. The Hon. Minister of Industries quite rightly interrupted the hon. Member for Attanagalla and said, "You were interfering with the Police activities during the time of the Dedigama by-election." He denied. මන්ත ඒක අස්සෙ මේකත් අව එළියට.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*කි.ල. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(*Mr. Lakshman Jayakody*)

This is the only thing that you have.

ආර්. ප්‍රේමදාස මහතා

(*කි.ල. ආර්. ප්‍රිමොදාස*)
(*Mr. R. Premadasa*)

I cannot let you go so easily. I know what you are saying in public meetings. ප්‍රසිද්ධ රැස්වීම්වලට ගිහිත් කියන ඒව මම දන්නවා. ගරු කථානායක තුමනි, මොකටද මේ මන්ත්‍රීතුමා එදා වරකාපොල පොලිසියට ගියේ? එතුමා නියෝජ්‍ය ඇමතිවරයා. ඒක ඇත්ත. පැමිණිල්ලක් දමන්න ගියා නම් හරි. පොලිස් නිලධාරියෙකුට විරුද්ධව කළ පැමිණිල්ලක්

ගැන සොයා බලන්නට ගියා නම් ඒකටත් අයිතියක් තිබෙනවා, නියෝජ්‍ය ඇමතිවරයා හැටියට. නමුත් නිකම් මොකටද ගියේ? පැමිණිල්ලක් කරන්න ගියා නම් මම කලින් කිව්ව වගේම ඒකටත් අයිතියක් තිබෙනවා. මම ඒ අයිතිය සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. රාජ්‍ය රක්ෂක ඇමතිවරයා හැටියට නැතිනම් පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිවරයා හැටියට එතුමාට පොලිසියට යන්න බැරිකමක් නැහැ. යන්න පුළුවනි. නමුත් එදා ගියේ මොකටද කියලා මට කියන්න. ඕනෑ නම් හිරකුඩු පවිත්‍රව තිබෙනවාද, වෙනත් මහජන පහසුකම් හොඳට තිබෙනවාද, මෙතෙක්ට පැමිණිලි කරන්න එන අයට හොඳට සලකනවාද, ඒ ගොල්ලන්ගෙ ඉළ ඇට එහෙම ඉතුරුවෙලා තිබෙනවාද ඔන්න ඔබ ගැන සොයා බලන්න ගියා නම් කමක් නැහැ. මන්ත්‍රීතුමාට පුළුවන්නම් දැන්වත් කියන්න එදා ගියේ මොකටද කියලා? මේ මැතිවරණ දවසේ තමන්ගෙ පක්ෂයේ අපේක්ෂකයකුත් ඉදිරිපත් කර ඉන්නවෙලාවේ මන්ත්‍රීතුමා වරකාපොල පොලිසියට ගියේ මොකටද?

ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා

(*කි.ල. ඉ. ආම්. ප්‍රිමොචන්ද්‍ර*)
(*Mr. G. M. Premachandra*)

පාපෝච්චාරණය කරන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*කි.ල. ලක්ෂ්මන් ඉයාකොඩි*)
(*Mr. Lakshman Jayakody*)

මම වරකාපොල පොලිසියට වරින්වර යන්න ඇති. නමුත් එකක් කියනවා. මම පැහැදිලි වශයෙන් කියන්න කැමතියි—මම මීට පස්සෙ කියන්නේ නැහැ, අවසාන වශයෙනුයි කියන්නේ—මම කවදාවත් කිසිම නියෝගයක් දී නැහැ, ඔය මැතිවරණය සම්බන්ධයෙන්.

රනිල් වික්‍රමසිංහ මහතා

(*කි.ල. රනිල් වික්‍රමසිංහ*)
(*Mr. Ranil Wickremasinghe*)

Inspector Pussella was disbelieved by Court!

ආර්. ප්‍රේමදාස මහතා

(*කි.ල. ආර්. ප්‍රිමොදාස*)
(*Mr. R. Premadasa*)

Sir, let him say something positively. He is speaking in the negative today. He is saying, "I may have gone" (*Interuption*).

කථානායකතුමා

(*ආචාර්ය ආර්. ප්‍රිමොදාස*)
(*Mr. Speaker*)

Order, please!

Government back benchers, please do not disturb your Prime Minister!

ආර්. ප්‍රේමදාස මහතා

(*කි.ල. ආර්. ප්‍රිමොදාස*)
(*Mr. R. Premadasa*)

I want these things to get into record.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ඉර. පිරොමතාප*)

(Mr. R. Premadasa)

කථානායකතුමනි, මම භාරිස්පත්තුවේ ගරු මන්ත්‍රී තුමාගෙන් අහන්න කැමතියි, එතුමා කොහොමද ඒ නම් ගැන දන්නෙ කියා. දන් මේ සඳහන් කළ අය එතුමාත් එක්ක එක පක්ෂයේ වැඩ කරන අය නොවෙයි නො.

ආර්. පී. විජේසිරි මහතා

(*ශ්‍රී. ඉර. පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.*)

(Mr. R. P. Wijesiri)

නැහැ, මම ඒ කථාවට සවන් දුන්නා. ගාල්ලේ සරත් ඩයස් මහතා මගේ හොඳ මිත්‍රයෙක්. ඒ මහතාගේ නම සඳහන් කළා. රාජා කුලතිලක මහතාගේ නම සඳහන් කළා. නමුත් ඒකට ඒ අයගේ සම්බන්ධකම් තිබෙනවා නම් මොකක්ද ආණ්ඩුව ඒ ගැන අරගෙන තිබෙන පියවර කියා මම අහනවා.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ඉර. පිරොමතාප*)

(Mr. R. Premadasa)

ආ, ඒක හරි. හරි හරි, මම දන්නවා, නමුත් නාන්සේ මේක මෙහෙම කිව්වේ මොකද කියලා. මම දැන් දන්නවා, අත්තනගල්ලේ මන්ත්‍රීතුමාටත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කොත්මලේ ගරු මන්ත්‍රීතුමාටත් (ආනන්ද දසනායක මහතා) හිතැතිව, ඒ ගාල්ලන්ට උදව්වට ඒ ප්‍රශ්නය ඇසුවා නොවේයි කියා. නමුත් එහෙම හිතලා, තමයි "විත්තිරෝ" කියන එක ගැන දෙන්නම නැතිවිට.

ආනන්ද දසනායක මහතා

(*ශ්‍රී. ඉර. ඉනන්ද තණනායක*)

(Mr. Ananda Dassanayake)

ගරු අගමැතිතුමා ඒ විධියට හිතනවා නම් කරුණා කර ඒක හිතෙන් අස්කර ගන්න. ඒ විධියේ හේදයක් අපේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී. ඉර. පිරොමතාප*)

(Mr. R. Premadasa)

ගරු කථානායකතුමනි, භාරිස්පත්තුවේ දෙවන ගරු මන්ත්‍රීතුමා (ආර්. පී. විජේසිරි මහතා) මතු කළ ප්‍රශ්නයේ සත්‍යයක් තිබෙනවා. අධ්‍යාපන ඇමතිතුමා ඉදිරිපත් කළ කාරණය පදනම් විරහිතයි කියන එකයි එතුමා කියන්නේ. ඒ ගැන හරියට තොරතුරු දුනගෙන නොවෙයි. "පදනම් විරහිත වෙන්න ඕනෑ, මොනවාද ඒ ගැන කරලා තිබෙන්නේ" කියලයි එතුමා කියන්නේ. නමුත් මට කියන්නට තිබෙන්නේ මේකයි. අධ්‍යාපන ඇමතිතුමාට ලැබිවිට තොරතුරු අනුව ඒ ප්‍රකාශය කළා. නමුත් මේ හැම දෙයක් ගැනම නිසි පරීක්ෂණයක් කර ගෙන යනවා. යම්කිසි කෙනෙක් යම්කිසි වැරදි වැඩ පිළි වෙළකට වගකිවයුත්තක් නම් ඇත්ත වශයෙන්ම මේ රජය හරියට කරුණු සොයා බලා ඒ ගැන ක්‍රියා කර නවා. නොපිරිහෙලා ඒ ගැන ක්‍රියා කරනවා.

මිනාම පක්ෂයක අණ—ගුණ අහන්නේ නැති අය ඉන්න පුළුවන්. අපේ පක්ෂයේත් සිටියා. අපි එය නැහැයි කියන්නේ නැහැ. බණ්ඩාරනායක මහත්මියම එතුමාගේ පාලන කාලයේදී පාර්ලිමේන්තුවේදී අපේ පක්ෂයේ ඇතැම් උදවියගේ නම් ගම් පවා සඳහන් කර මින් වෝදනා කළා. නමුත් නාන්සේලාගේ පක්ෂයේ අසවලා, අසවලා මේ මේ දේවල් කළාය කිව්වා. ඒ දවස් වල විපක්ෂයේ සිටි අපේ නායකතුමා එකපාරටම නැගිටලා නැහැයි කිව්වේ නැහැ. ඒ ගැන යොයා බලලා. මම කියන්නට කැමතියි, පසු කාලයේදී එතුමාගේ නායකත්වය මේ පක්ෂයට ලැබුණට පස්සේ ඒ උදවියට පක්ෂයෙන් දොච්ච යන්නට ක්‍රියා කළ බව. මම එය නැහැයි කියන්නේ නැහැ. විශේෂයෙන්ම දාමරික ක්‍රියාවන් සම්බන්ධයෙන්, නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අපේ දැඩි අවධානය අපි යොමු කරනවා. මතයේද තිබෙන්නට පුළුවන්. ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. ඒවා ගැන නොවෙයි, පක්ෂයක වගකිවයුත්තන් හැටියට නීතිය කඩන්න, පක්ෂයට අගෞරවයක් දෙන්න ක්‍රියා කරනවා නම් අපි හැම විටම අපේ ශක්ති ප්‍රමාණයෙන් ආණ්ඩුවක සිටගෙනම රටට ආදර්ශයක් දෙන්න ක්‍රියා කර තිබෙන බව මම මතක් කරන්නට කැමතියි. එහෙම අය නොයෙක් පක්ෂවල ඉන්න පුළුවන්. නමුත් මෙතැනදී දෙපැත්තෙන්ම වාසිය ලබන්නට උත්සාහ කරන්නට නරකයි. මොකක් හරි සිද්ධියක් වුණම ඊළඟට කල්පනා කරන්නේ මේ සිද්ධියේ පාපය කොහොමද අපි ආණ්ඩු පක්ෂයට දාන්නේ කියලයි.

විශේෂයෙන්ම 1977 මැතිවරණයෙන් පසු, අපි පාලනය පිහිටුවලා අපේ කාර්යයන් ආරම්භ කළාට පසුව ජාති හේද වාදය, කුල හේද වාදය, ආගම් හේද වාදය, පලාත් හේද වාදය වැනි පටු වාද හේද අපේ පාලනය තහවුරු කර ගැනීමට අපි පාවිච්චි කළාය යියා වෝදනා කරන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය මම අවධාරණයෙන් අහන්නට කැමතියි. අපට ඇතැම්විට වෝදනා එන්නේ ඒ විධියට කටයුතු කරන්නේ නැහැ කියලයි. අපි, මේ රටේ හැම දෙනාම මනුෂ්‍යයින් හැටියට සලකන මේ රටේ සියලුම ආගම්වලට නිසි ගෞරවය දෙන මේ රටේ යම් පුද්ගලයෙකු කුමන ජාතියකට, කලයකට, පත්තියකට හෝ ගෝත්‍රයකට අයිති වුණත් කුමන භාෂාවක් කථා කළත් ඒ හැම පුද්ගලයාටම මේ රටේ සමාන අයිතියක් තිබෙනවාය කියන පිළිසක්, අන්න ඒක වැරදියි කියන එකයි අපටකරන වෝදනාව. ඒක වෝදනාවක් හැටියට කරනවා නම් මම ඒක භාර ගන්න කැමතියි.

රජය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මම කියනවා අපට කුමන දේශපාලන වාසියක් ලැබුණත් අපි පටු වාදහේද දඩ මීමා කර ගන්නට කෙහෙහත්ම ලැස්ති නැති බව. අපේ දේශපාලන ව්‍යාපාරයේ අමු ද්‍රව්‍ය ඒවා නොවෙයි. මා මේ ගරු සභාවටත් මේ සභාව තුළින් රටටත් කියන්නට කැමතියි, එක්සත් ජාතික පක්ෂය නමැති මන්දිරය—අපේ බල කණුව—ගොඩනගා තිබෙන්නේ සමගිය, සාමය, සංවරය සහ සමාදායීය නමැති අභිමත මත බව. කුලයක් තවත් කුලයක් සමග හප්පා, ජාතියක් තවත් ජාතියක් සමග හප්පා භාෂාවක් තවත් භාෂාවක් සමග හප්පා දේශපාලන වාසියක් ගන්නට අප ලැස්ති නැති බව මා

[ආර්. ප්‍රේමදාස මහතා]

කියන්නට කැමතියි. සමහරු උතුරට එක කතාවක්, දකුණට වෙන කතාවක්. නැගෙනහිරට තවත් කතාවක්. කොළඹට ආවම වෙන එකක්. නුවරට ගියම තව එකක්. වලව්වට ගියම වෙන කතාවක්. ඒ වැඩ විළිවෙළ අපි අනුගමනය කරන්නේ නැහැ. අන්න ඒ විශ්වාසය අපේ ජනතාව තුළ තිබුණේත් අපට ඇති. මේ පක්ෂය—එක්සත් ජාතික පක්ෂය—පටු වාද හේද, පටු ප්‍රතිපත්ති පක්ෂයේ වාසිය තකා පාවිච්චි කරන්නේ නැත යන විශ්වාසය මේ රටේ බහුතර ජනතාව තුළ තිබෙනවා. “ඔව්, අපි ගිහිල්ල බලමු” කියල කලවානේ ගැරු මන්ත්‍රිතුමා (සරත් මුත්තෙට්ටුවට්ටෙම මෙනා) කිව්වා. “ඔව් ගිහින් බලමු” ය කියල මම දන්නිය පිටකම කියල තිබෙනවා. නමුත් නාන්සේලා හිතුවාට වඩා ඉක්මණින් අපි යන්නට ලැස්තියි මහජනතාව ඉදිරිපිටට. අපේ ජනතාව ගැන අපේ විශ්වාසය තිබෙනවා. ජනතාව තුළ අප කෙරෙහි විශ්වාසයක් තිබෙන බව අපි දන්නවා. එමනිසා හිතන්න එපා අපේ මේ ව්‍යාපාරයේ දේශපාලන අනාගතය වාද හේද මත මිනිසුන් අතර ඇති වන්නාවූ කල කෝලාහල මත රඳවා ගන්නට අපි බලාපොරොත්තු වෙනවාය කියල. අපට එහෙම වුවමනාවක් නැහැ.

ඇතැම් විට හදිසි නීතිය පනවන්නට අපි ප්‍රමාද වෙන්නේ මා මුලින් කිව්වා වාගේ හදිසි නීතිය පනවා ක්‍රියාත්මක කරගෙන යන විට මොන තරම් අසාධාරණ සිද්ධි වෙනවාද කියා අප දන්නා නිසයි. සමහර අවස්ථා වලදී අපට සිද්ධි වෙනවා හදිසි නීතිය පනවන්නට. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරු කියයි, මුළු සහවම කියයි 1971 සිට හදිසි නීතිය පනවා තිබුණු කාලයේ රට පුරාම මොන විනාශයක් සිද්ධ වුණද කියල. හදිසි නීතිය යටතේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, අපි ආයුධ අතට දී තිබෙනවා නම් මුනිස්සම් දී තිබෙනවා නම්, ඒවා පාවිච්චි කරන අයට රු දටල් නැතිව වැඩ කරන්නට සිදු වී තිබෙනවා නම් ඒ මිනිසුන්ගේ කල්පනා යක්තිය වෙනස් වෙන එක පුද්ගලයන් නොවෙයි. ඒ මිනිසුන්ට තරහ යන එක පුද්ගලයන් නොවෙයි. තිබෙන බලය සුළු දෙයකටත් පාවිච්චි කරන එක පුද්ගලයන් නොවෙයි. නමුත් ආණ්ඩුවක යතුකමක් තිබෙනවා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වන්නට. බොහොම ලෙහෙසි දෙයක් තමයි මේතැනට ඇවිත් පොලිසියේ උදවියට, හමුදාවල උදවියට බැඳීම. ඒ උදවියට එක් අතකින් කියනවා “දැන් තියෙන්නෙ හදිසි තත්ත්වය, උඹලා හය නැතිව ඔනා එකක් කරපන්” ය කියල. යම් ආර:වුලක් ඇති වෙනවා. ඒ අය කල්පනා කරනවා, “දැන් අපට බලය තිබෙනවා” ය කියල. පසළ බෙනවා, යමක් කරන්නට. කළාට පසු ඒ උදවියට බණිනවා. නැහැ, ඒක නොවෙයි කල යුත්තේ. ඒ වග කීම රජය ගන්නට ඔනා.

වන්දි ගෙවනවද කියලත් අපෙන් ඇහුවා. යාපනේ දැන වූ සිද්ධිවලට පමණක් වන්දි ගෙවන්නෙ ඇයි කියල ඇහුවා. මේ වන්දි ගැන මා ටවනායන් කියන්නට ඔනා. ඒ සිද්ධියේදී රජයට පෙනී ගියා රජය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ අයගෙන් ඒ වැරදි සිද්ධි වී තිබෙන බව. ඒ නිසා රජය බැඳී සිටිනවා වන්දි ගෙවන්න. ඇයි? රජයේ නීතිය ක්‍රියාත්මක කරන්න ගිය අයගෙන්

එය සිදු වුණු නිසා. මෙහිදී නැගිට වන්දි ගැන කතා කරන්නට අපට බොහෝම ලේසියි. අහිංසක උදවියට අලාභයක්, අසාධාරණයක් ඇති වුණොත් ඔවුන්ට වන්දියක් ලැබෙන්නට ඔනා. නමුත් අපි කල්පනා කල යුතු තවත් පැත්තක් මෙහි තිබෙනවා.

දෙන්නෙක් අතර යම්කිසි කාරණයකට පෞද්ගලික ආරාධුලක් ඇති වෙනවා. මේක දිහා බලා සිටින තවත් කවරියක්, අසුවල් තැන හොඳ කඩ කීපයක් තිබෙනවාය, බඩුමුටුටු තියෙනවාය කියා කල්පනා කරලා එහාට මෙහාට ගලක් ගහනවා. “අපේ ජාතියේ මිනිසෙකුට ගැහුවා, මරපන්, ගහපන්, කඩපන්” කියා තව කවරියක් කියනවා. හොරුන් අතට බඩුමුටුටු ඇදී යනවා. කිසිම සම්බන්ධ කමක් නැති අහිංසක මිනිසුන්ගේ ගේ දොර කැඩී බිදී විනාශ වී යනවා. ඒ විධියේ දේවල් මීට කලින්ත් ඇති වී තිබෙනවා. එවැනි දේවල් පිළිබඳ ලැයිස්තු මා ළග තිබෙනවා.

අහිංසක උදවියට යම් හානියක් වුණොත් වන්දි දෙන්න ඔනා බව අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් කවුද මේක කළේ? කළ මිනිස්සු පැත්තක. රජයටත් එතරම් අමාරුවක් නැහැ, වන්දි ගෙවනවා, නමුත්, මේ වන්දි වලයෙන් දෙන්නේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික සල්ලිද? නැහැ. භාණ්ඩාගාරයේ සල්ලි. කොහොම ලැබුණ සල්ලිද? මේ රටේ ජනතාවගේ වරිපනම්වලින් එකතු කළ සල්ලි. මේ රටේ ජනතාවගේ දියුණුවට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ජලයට, පාරවලට, සංවර්ධනයට යොදවන්නට තිබෙන සල්ලි. වන්දි ගෙවන්න කියන්නත් ලේසියි, දෙන්නත් ලේසියි. නමුත් අපි මේ ගැන කල්පනා කරන්න ඔනා.

මම හිතන හැටියට මේ කාරණය මේ පාර්ලිමේන්තුවේ හැම පක්ෂයකම මන්ත්‍රිවරුන්ගේ කාරක සභාවක් විසින් සලකා බැලිය යුතු කාරණයක් මොන අවස්ථා වලදද අපි වන්දි ගෙවන්නේ? මේ විධියේ සිද්ධි ඇති වුණොත් වන්දි ගෙවනවාට කැමති කවරියකට ඔනාකමින්ම මේ විධියේ දෙයක් ඇති කරන්න බැරිද, වන්දි ගන්න බලාගෙන? මම මේ අදහසක් සභාව ඉදිරියේ තබනවා. කල්පනා කිරීම සදහා. යම් කෙනකුට වුවමනා නම්, මේ විධියේ දෙයක් ලැස්ති කර ඒ අනුව ක්‍රියා කරන්න බැරිද? ඉතින් අපි, අතිරේක වැය ඇස්තමේන්තුවක් ගෙනත් වන්දි ගෙවනවා.

මේ රටේ මැතිවරණයකට පස්සේ දේශපාලන විරුද්ධ වැදිත්ට ගැහිල්ල පටන් ගත්තේ 1956 න් පසුව බව තමුන්නාන්සේ දන්නවා. ඊට ඉස්සර මැතිවරණ කීපයක් තිබුණා.

ආනන්ද දසනායක මහතා
(*ශ්‍රී. ආණන්ද සභාපායක*)
(Mr. Ananda Dassanayake)

හතළිස් හතේත් තිබුණා.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රියොධරාජ*)
(Mr. R. Premadasa)

තිබුණා. නමුත්, අර විධියේ අසාධාරණකම් තිබුණාද? මට පෙන්වන්න. මේක පටන්ගත්තේ 1956 න් පස්සේ තමයි. මැතිවරණයක් අතරතුර කාලයේදී යම් යම්

ආරාධිල් තියෙන්න ඇති. නමුත් මැතිවරණයෙන් පස්සේ මේ තත්ත්වය ඇති වුණේ 1956 න් පසුවයි. රතු පෙට්ටි, කොළ පෙට්ටි, සුදු පෙට්ටි තිබුණු කාලයේදී යම් යම් ආරාධිල් තිබුණ. කුල, පන්ති හේද උඩ ආරාධිල් තිබුණ. නැහැයි කියන්නේ නැහැ. නමුත් මැතිවරණ ප්‍රතිඵල පිට වුණාට පසු දේශපාලන විරුද්ධවාදීන්ට ගැහිල්ල පටන්ගත්තේ 1956 න් පස්සේ ඒක පැතිරී ගියා.

1970 දී මොන විධියේ තත්ත්වයක්ද ඇති වුණේ? නිට්ටබුවේ හන්දියේ සිට මිනිසුන් දණගස්වාගෙන ගියා සමාධිය ලඟට. ගිහින්, සමාධියට වැදපල්ලාය කිව්වා. උදින විට කොන්දට ඇත්තා. [බාධා කිරීම්] මම ඒ පුද්ගලයා දැකලත් තිබෙනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි*)
(Mr. Lakshman Jayakody)

1960 දී සමාධිය තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක අවේ.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රේමදාස*)
(Mr. R. Premadasa)
හඟුරන්කෙත මන්ත්‍රිතුමාගෙන් අහන්න. තවමත් ඒ තරුණයා ජීවත්ව සිටිනවා. ගෙදරින් පැනල ගිහිල්ල හිටිය නිසා බේරුණ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි*)
(Mr. Lakshman Jayakody)

නැහැ, නැහැ, 1960 දී සමාධිය තිබුණේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රේමදාස*)
(Mr. R. Premadasa)

1970 දී. මේ හඟුරන්කෙත මන්ත්‍රිතුමාගෙන් අහල බලන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි*)
(Mr. Lakshman Jayakody)

1960 දී සමාධියක් තිබුණේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රේමදාස*)
(Mr. R. Premadasa)

1960 දී නොවෙයි, 1970 දී. මම කිව්වේ 1970 දී කියලයි. ගරු කථානායකතුමනි, හඟුරන්කෙත මන්ත්‍රිතුමාගෙන් ඇහුවොත් විස්තරය කියව්. ඒ තරුණයා ගෙදරින් පැනල ගොස් සිටි නිසා බේරුණ. ඒ තරුණයාගේ මුළු ගෙයම ටිට කරල පිදුරු දමල—දෙමව්පියන් ඔක්කොට ඇතුළේ—පුච්චල, විනාශ කරල දැමීම. මට කියන්න පුළුවන් මේ විස්තරය. 1970 දී බණ්ඩාරනායක

මහත්මියයි, ඩී. ඩී. අයි. සිරිවර්ධන මහත්මිය පත් කළේ. හන් අවුරුද්දකට වාර්තාව එළියට දුන්නේ නැහැ. අපේ වාර්තාව ඇවිත් තිබෙනවා. මම නිප වතාවක්ම මගෙන් පුස්තක කරන විට උත්තර දුන්නා, වාර්තාව ගැන ආණ්ඩුව කල්පනා කරනවයි කියලා. ඒ වාර්තාව ගැන කල්පනා කරනවයි කියලා කියන්නේ මේ නිසයි. ඒ වාර්තාවට අනුව වන්දි ගෙවන්න සිදු වෙන්නේ 1970 වාර්තාවට අනුව වන්දි ගෙවීමෙන් පසුවයි.

ආනන්ද දසනායක මහතා
(*ශ්‍රී. ආනන්ද ත්‍යාගායක*)
(Mr. Ananda Dassanayake)

කොයි එකටත් වන්දි දෙන්න බනා.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රේමදාස*)
(Mr. R. Premadasa)

තමුත්තාත්සේලා ලැස්තද තමුත්තාත්සේලාගේ කොවියාගවලට දෙන විමධාගන අයවැයේ සල්ලිවලින් ඒ වන්දි ගෙවන්න? තමුත්තාත්සේලා ලැස්තද කියා මම අහනවා. කොහෙන්ද තුත්තම් මේ සල්ලි ගෙවන්න වෙන්නේ? තමුත්තාත්සේලා ලැස්තද තමුත්තාත්සේලාගේ ඒ ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරුන්ගේ බුදලයෙන් ඒ සල්ලි ගෙවන්න? අපි ලැස්තයි, අපේ දේපලවලින් 1977 සිදුවුණ සිද්ධිත් සම්බන්ධයෙන් වන්දි ගෙවන්න. Let us face this issue quite practically. ගරු කථානායකතුමනි, ඇත්තවශයෙන්ම මා මෙය දැනගන්න කැමතියි. 1977 සිදු වුණු සිද්ධිවලට වන්දි ගෙවන්න බනා. එහෙම නම් 1970 සිදු වුණු දේවලටත් වන්දි ගෙවන්න එපය? මේ වාර්තාව ගෙනාව වෙලාවේ මේ ගැන අපි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා. මතු වුණ පුස්තක එයයි. මේ ගැන කල්පනා කර බලනවයි කියා මම විටින් විට කිව්වේ ඒ නිසයි. තමුත්තාත්සේලා කියන්නේ “1970 මතක නැති කරපන් ; 1977 ට වන්දි දියන්” කියලද? එය පුදුම තීන්දුවක්. කැකිල්ලේ රජ්ජරුවන්ගේ නඩු තීන්දුව වගේ එකක් නේ.

ආනන්ද දසනායක මහතා
(*ශ්‍රී. ආනන්ද ත්‍යාගායක*)
(Mr. Ananda Dassanayake)

එදා පොරෙන්දු වුණ, පරීක්ෂණ පවත්වා ඒ අයට වන්දි ගෙවනවා කියා. අද වෙන තර්කයක් ඉදිරිපත් කරනවා.

ආර්. ප්‍රේමදාස මහතා
(*ශ්‍රී. ආර්. ප්‍රේමදාස*)
(Mr. R. Premadasa)

අපි පොරෙන්දු වුණේ මේකයි. අපි පරීක්ෂණයක් පවත්වනවා කිව්වා.

ආනන්ද දසනායක මහතා
(*ශ්‍රී. ආනන්ද ත්‍යාගායක*)
(Mr. Ananda Dassanayake)

ඔව්. වන්දිත් ගෙවනවයි කිව්වා.

ආර්. ප්‍රේමදාස මහතා
 (ශ්‍රී ලං. ඥා. පිරිමතාප)
 (Mr. R. Premadasa)

තමන් නාන්සේගේ අගමැතිණියයි වන්දි කතාව කිව්වේ. මේ බලන්ත [බාධා කිරීමක්] මම මේ කියන එක අභගන්ත. ඒ පාර වෙන කතාවක්. මෙය අභගන්ත. ප්‍රශ්නයක් අසා උත්තර දෙන විට අභගන්ත. 1973 ජූලි මස 10 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ 2202 නිදාවේ මෙසේ සඳහන් වෙනවා. සභාව කල් තැබූ අවස්ථාවේදී මේ විධියට කියල තිබෙන්නේ මමයි.

"නියෝජ්‍ය ඇමතිතුමා දන්තවා පසුගිය මහ දෙවරක්ගෙන් මේ රටේ ඇති වුණ දරුණු තත්ත්වය."

මමයි මේ කතා කරන්නේ.

"විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයෙන්ම නොයෙක් විධියේ අඛණ්ඩවම, කරදර ගිරහැර ඇති වුණා. ඒ අවස්ථාවේදී විපක්ෂ නායකතුමන්, උතුරු කොළඹ ගරු මන්ත්‍රිතුමන් (වී. ඒ. සුගතදාස මහතා)—අවාසනාවකට මෙන් එතුමා අභාවප්‍රාප්ත වුණා.—

"මාත් ගරු අගමැතිණිය හමුවීමට ගොස් ඒ තත්ත්වය පිළිබඳ කරුණු එතුමියට ඉදිරිපත් කොට පරීක්ෂණයක් ඉල්ලා සිටියා. එතුමිය පරීක්ෂණයක් කිරීම සඳහා සිව්වර්ධන මහතා පත් කලා. එතෙක් ඒ පරීක්ෂණය පිළිබඳ වාර්තාව මේ මොහොත වන තුරු අපට ලැබී නැහැ. ඊයේ පැවැත්වුණු දදිගම අතුරු මතිවරණයේ දීත් හුඟක් දරුණු ක්‍රියා, අඛණ්ඩවම, ගිනි තැබීම්, සමහර තැන්වල ජන්ද දායකයන්ට ජන්ද පොලවලට ගැටීම අවකාශ නොදීම යනාදිය සිදුවී තිබෙන බව රහස්‍යක් නොවෙයි."

මම මේ විධියට කියාගෙන ගොස් තිබෙනවා. එතකොට අපට ඩී. බී. අයි. සිව්වර්ධන කොමිටිය දන්නා, අපට එදා බණ්ඩාරනායක මහත්මිය කිව්වා "ඔව්, හුඟක් අඛණ්ඩ තේවිටම් වෙලා තිබෙනවා. මටත් සිදුවුණා ස්ටැන්ලි සේනානායක මහත්මයා යවන්න. බලන්ගොඩ පළාතේ කෙරි ගෙන ගිය විනාශය නවත්වන්න මගේ ප්‍රනාචන් යවන්න සිදු වුණා" කියා. එදා අපි සමග සාකච්ඡාවේදී ඔය විධියට කිව්වා. එදා එහෙම කීවේ අගමැති කාර්යාලයේ දීයි. දැන් එතැන අපේ විදේශ කටයුතු භාර ඇමති තුමාගේ කාර්යාලය. පරීක්ෂණයක් කරනවයි කිව්වා. පරීක්ෂණයක් කර අසාධාරණයක් සිදු වී තිබෙනවා නම් වන්දි දෙනවාය කියා කිව්වා.

1977 අපේ මැතිවරණය තිබුණා. අපි දිණුවා. නොයෙක් සිද්ධීන් ඇති වුණා. නැතැයි කියා මම කියන්නේ නැහැ. අපි පරීක්ෂණයක් පැවැත්වුවා. වාර්තාව ලැබී තිබෙනවා. දැන් මොකක්ද මේ වාර්තාවට කරන්නේ? තමුන් නාන්සේ කියවනවා වන්දි ගෙවන්න කියා. කොයි එකට ද වන්දි ගෙවන්නේ? කියන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ශ්‍රී ලං. ලක්ෂ්මන් ඉයාජ්ජොදා)
 (Mr. Lakshman Jayakody)
 වාර්තාව ප්‍රසිද්ධ කළේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා
 (ශ්‍රී ලං. ඥා. පිරිමතාප)
 (Mr. R. Premadasa)

තමන් නාන්සේ ප්‍රසිද්ධ කළේ නැහැ වාර්තාව. නමත් වාර්තාව ප්‍රසිද්ධ කිරීමද ඕනෑ, නැත්නම්, වන්දි ගෙවීමද ඕනෑ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ශ්‍රී ලං. ලක්ෂ්මන් ඉයාජ්ජොදා)
 (Mr. Lakshman Jayakody)
 දෙකම ඕනෑ.

ආර්. ප්‍රේමදාස මහතා
 (ශ්‍රී ලං. ඥා. පිරිමතාප)
 (Mr. R. Premadasa)

දෙකම ඕනෑ නම්, දෙකටම වන්දි දෙන්න ඕනෑ.

ගරු කාර්යාලයකතුමනි, මේ ගැන මේගොල්ලෝ කල් පතා කරන්නේ මේ ඊයේ පෙරේදා උපන් අය වාගෙයි. මොකුත්ම දන්නේ නැහැ. අහසින් පහල වුණ මිනිස් සු. වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවා. වන්දි දෙන්න ඕනෑ. මෙතුමන් ලා කියනවාද 1977 සිද්ධීන් වලට විතරක් වන්දි දෙන්න කියා? එහෙම නම් සාධාරණ නැහැ. 1970 වත් දෙන්න ඕනෑ. නමුත් කොහෙන්ද මේ වන්දි දෙන්නේ? කොහෙන්ද මේ සල්ලි එන්නේ? මෙන්න මේවා. ප්‍රශ්න. කාගෙන්ද මේ සිද්ධි ඇති වුණේ? නිලධාරීන්ගෙන් නොවෙයි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ශ්‍රී ලං. ලක්ෂ්මන් ඉයාජ්ජොදා)
 (Mr. Lakshman Jayakody)
 තමුන් නාන්සේ ලාට හම්බවෙනවා.

ආර්. ප්‍රේමදාස මහතා
 (ශ්‍රී ලං. ඥා. පිරිමතාප)
 (Mr. R. Premadasa)

හම්බ වෙනවා නොවෙයි. දෙන්න කැමතියි. තමුන් නාන්සේගේ මුදල්වලින් දෙන්න තමුන් නාන්සේ ලැස්තීද? කොහෙන්ද මේ සල්ලි එන්නේ? මම ඒකයි කිව්වෙ, කරුණා කර, මේක ගැන මත හේදයක් ඇති කර ගන්න වුවමනා නැහැ. රජය ලැස්තීයි—රජය වෙනුවෙන් කියන්න කැමතියි—හැම දේශපාලන පක්ෂයකම නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කාරක සභාවකට භාර දෙන්න, වන්දි දිය යුතු පිළිවෙල නම නියම කරන්න. යු ටෙල් අස්. අපට ක්‍රමයක් දෙන්න. 1970 වත් දෙමු. 1977 වත් දෙමු.

නොයෙකුත් සිද්ධීන් රටේ ඇති වුණා. දන් ගාල්ලෙන් සිද්ධීන් කිහිපයක් ඇති වෙලා තිබෙනවා. මම දන්නවා නියාකටම, කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැති උද වියන දේපොල විනාශ වෙලා තිබෙනවා. නිතම් ගෙවල් වලට පැනලා කොල්ලකා තිබෙනවා. අභිසේක අයට අඛණ්ඩ තේවිටම් කර තිබෙනවා. බොහෝදුරට මංකොල්ල කරයන්ට ඒක රජදහනක් වෙලා තිබෙනවා. මම කිහිප වතාවක් මේ සභාවේදී කියා තිබෙනවා මෙවැනි අවස්ථා වලදී ඔවුන් ප්‍රයෝජන ගන්නා හැටි. ඔවුන් මෙවැනි අවස්ථා ලැබෙන තුරු බලාගෙන ඉන්නවා.

මේ සිද්ධිය වෙන කොට—27 වැනිදා—ගාල්ලේ පොලී සියේ තත්ත්වය කමක්ද? ගාල්ලේ ගරු මන්ත්‍රිතුමාත් ඒ ගැන කිව්වා. ඒ එක්වි මහත්වරුන් ඉඳලා තිබෙන්නේ දෙන්නයි. ඉන්ස්පෙක්ටර් මහත්වරුන් දෙන්නයි. පොලිස් සාප්තීලා පස්දෙනයි. කොස්තාපල් මහත්වරු 29 දෙනයි. අතින් අය? තමුන් නාන්සේ දන්නවා කතර ගම උත්සවයත් මහනුවර උත්සවයත් ඒ වකවාණුවේ

පැවැත්වෙන බව. ඒ උත්සව දෙකට විශාල වශයෙන් පොලීසිය අවශ්‍යයි. මේ වගේ කැරැල්ලක් යම් ප්‍රදේශයක පටන් ගන්නාම, ඒ ප්‍රදේශයේ පොලීසිවලට බොහොම අමාරුයි, ඒ ගැන ක්‍රියා කරන්න, මෙවැනි උත්සව සමයක.

මේ තත්ත්වය මැඩ පැවැත්වීමට ජනාධිපතිතුමා එක් වරම හදිසි නීතිය පැනව්වා. එහෙම කළේ, මේ සිද්ධීන්ගේ මූලාශ්‍රය වෙන්න පුළුවන් මෙවැනි මංකොල්ලකෑම් කරන්නට ඉදිරිපත් වෙන බවට ආරංචි ලැබුණු නිසයි. නොයෙක් නොයෙක් කට කපා පතුරා වන්නට පටන් ගන්නා. අපට ලැබුණු ආරංචි අනුව මේ අවස්ථාව පාවිච්චි කරන්නට ගියා දෙවර්ගයක්. ඒ අප රාධි මංකොල්ල කරයෝයි, දේශපාලන මංකොල්ල කරයෝයි. Two groups: Criminal and Political looters. මේ දෙගොල්ලෝ ලැස්ති වුණි. “ඒයි, ඔන්න දැන් දෙන්න වෙලාව”, අපරාධ මංකොල්ලකරයෝ කිව්වා. “මොකක් හරි සොයා ගන්න පුළුවන්”. දේශ පාලන මංකොල්ලකරයෝ කල්පනා කලා, “ඉලෙක්ෂන් එක දිනත්ත මෙන්න වෙලාව. ගහපල්ලා හතර වටෙන්”.

ගරු කපානායකතුමනි, තමුත්තාන්සේ හිතනවාද 1977 අගෝස්තු මාසයේ ඇති වුණේ ජාති වාදී කොලහල යත්ත කියා? නැහැ, සම්පූර්ණ දේශපාලන මංකොල්ල කෑමක් සිදු වුණේ. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් ද්‍රවිඩ ජනතාව සොය සොයා ගැනුවා. ජනාධිපති තුමාත්, මමත් යන්න පුළුවන් හැම ස්ථානයකටම ඒ අවස්ථාවේ ගියා. ඒ ගොල්ලෝ වගේ අපි හදිසි නීතිය දමා ගෙදර බුදිය ගත්තේ නැහැ. කරදරවලට පත් වුණු ඒ ජනතාව බලන්න අපි ගියා. අපි ගිය හැම තැනකදීම ඒ අය අපට කීවේ මොකක්ද? ‘අපට අපේ භාෂාව නිසා, අපේ ජාතිය නිසා ගහපු ගැහිල්ලක් නොවෙයි, මේක; අපි ප්‍රසිද්ධියේ ගිහින් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දැමීම; ඔන්න ඒකට වන්දි ගෙවන්න අපට සිද්ධ වුණු හැටි’ කියායි, ඒ අය කීවේ. මා ඒ සදහන් කළේ 1977 අගෝස්තු කලබල ගැනයි. එහෙම නම් අපි ඒකටත් වන්දි ගෙවන්න එපාය?

වගකීවයුතු මන්ත්‍රීවරුන් වශයෙන් අප කල්පනා කරන්න ඕනා. අපටත් මේ මුදල් සම්බන්ධයෙන් වග කීමක් තිබෙන බව. මෙවැනි වන්දි ගෙවීම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරෙන්නේ මේ ගරු සභාවෙන් ඒවා අනුමත වුණොත් පමණයි. එම නිසා අපි කවුරුත් එකට එකතු වී තීරණයක් ගනිමු, ‘මෙන්න මේවාට වන්දි ගෙවන්නේ’, මෙන්න මේ අකාරයටයි’ කියා. ඒ විධියට යම් ප්‍රතිපත්තියක් අපි ඇති කර ගනිමු. මේ ගරු සභාව එවැනි ප්‍රතිපත්තියක් පිළිගන්නවා නම් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න රජය වෙනුවෙන් මම පොරොන්දු වන බව මතක් කරන්න කැමැතියි. අප මතක තබා ගන්න ඕනා, මෙය අප සියලු දෙනා අතේම තිබෙන වගකීමක් බව.

කපානායකතුමනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් සැහෙන කරුණු රාශියක් ප්‍රකාශ වුණු නිසා ඒ ගැන දිගින්—දිගටම කපා කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් මේ වගේ සිද්ධි අවස්ථා මේ වගේ අවස්ථා, මේ වගේ මත හේද තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය කර නොගන්නා තීරණය කර නොගන්නා තාක් මෙවැනි සිද්ධීන් වළක්වන්න බැරි බව

සියලුම දේශපාලන පක්ෂ වලට මතක් කරන්න කැමතියි. හැම දේශපාලන පක්ෂයක්ම පටු ජාති හේද වාදී, ආගමි හේද වාදී පිළිවෙත් අත්හැර පුළුල් දේශ පාලන ප්‍රතිපත්ති මත තමන්ගේ ගමන් මාර්ගය සකස් කර ගත යුතු බව මේ අවස්ථාවේදී අවධාරණයෙන් මතක් කරන්න කැමැතියි. ඒ විධියේ අධිස්ථානයක් ඇති කර නොගන්නා තුරු, මේ වගේ පුළුස්සීම් මත ඇති වන සවිච්ඡින නවත්වන්න පුළුවන් කියා; මා හිතන්නේ නැහැ. මේ වගේ කලබලවලින් බැට කන්නේ කවුද? අහිංසක පුරවැසියෝයි. මංකොල්ලකරයන් ජාතිය බලන්නේ නැහැ. ඒ උදවිය ජාතිය දඩමීමා කර ගන්නවා, ආගම දඩමීමා කර ගන්නවා, අහිංසකයන්ගේ දේපොළ මංකොල්ල කරන්න. ඒ අතර තවත් කවිටියක් ඒ විධියටම ඡන්දය මංකොල්ල කරනවා, අපට පුළුවනි, දේපොළ මංකොල්ලකරයන් ගැන ක්‍රියා කරන්න. එම නිසා මම එකක් කියන්න කැමැතියි. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ, පොදු මනුෂ්‍යත්වය සලකා වැඩ කරන්න තීරණය කර ගන්න ඕනා. එය ඉතාමත් වැදගත් කාරණයක්.

එහෙම නැත්නම් කරන්න තිබෙන්නේ එකම එකයි. ඒ ක්‍රමය අනුව නම් සිදු වෙනවා, හැම හදිසි නීතිය යටතේ පාලනය ගෙන යන්න. නමුත් මේ රජය ලැස්ති නැහැ, එවැනි පාලනයක් ගෙන යන්න. එවැනි පාලනයක් ගෙන යන්න මේ රජය කැමැති නැති නිසයි, මේ විධියේ සිද්ධීන් විවිධ—විවිධ ඇති වන්නේ. මේ සිද්ධියේ මුලත් එයයි. බොහොම පුළුස්සීම් උඩයි, මේ සවිච්ඡිනයන් ඇති වී තිබෙන්නේ. නමුත් එය විශාල වශයෙන් පැතිරෙන්න පටන් ගන්නා. ඒ අතර කට කපා පතුරුණේ. ඒ අතර නොයෙක් උදවිය නොයෙක් අන්දමින් ඊට රුකුල් දුන්නා. එවැනි නත්ත්වයන් උඩ තමයි, මෙය පැතිරී ගියේ.

නමුත් මේ අවස්ථාවේදී බොහොම සන්නෝෂයෙන් මතක් කල යුතු අතර කාරණයකුත් තිබෙනවා. මේ සිද්ධියේදී ක්‍රියා කල ආකාරය ගැන අපේ මැති—ඇමති වරුන්ට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල නොවීම ගැන මා සන්නෝෂ වෙනවා. අපේ දිසා ඇමතිතුමාට විරුද්ධව චෝදනා නැඟුණේ නැහැ. පොලීසියට ගිහින් ‘අරයා අල්ලන්න, මෙයා අල්ලන්න, අරයාට කුඩුවෙ දමාපත්, මෙයාට කුඩුවෙ දමාපත්’ කියන තාලෙන් නොවෙයි, අපේ දිසා ඇමතිතුමා වැඩ කර තිබෙන්නේ. මේ සිද්ධියේදී අපක්ෂපාතව ක්‍රියා කිරීම ගැන සියලු දෙනාම අපේ දිසා ඇමති තුමාටත්, අපේ මන්ත්‍රීවරුන්ටත් ප්‍රශංසා කරනවා.

ඒක තමයි, අපේ පක්ෂයේත්, රජයේත් ප්‍රතිපත්තිය. මෙවැනි සිද්ධීන්වලින් එල ප්‍රයෝජන ගන්න අප කිසි සේත් ලැස්ති නැහැ.

මේ සිද්ධියේදී රජය ගත් පියවර නිසා, පොලීසියේ සහ හමුදාවේ ක්‍රියා මාර්ග නිසා ඇදීරි නීතිය ඉක්මනින් ඉටුත් කරන්න අපට පුළුවන් වීම ගැන අප සන්නෝෂ වෙනවා. ඒ වගේම හදිසි නීතියත් පුළුවන් තරම් ඉක්මනින් ඉටුත් කිරීම සඳහා අප පුලු—පුලා බලා සිටින බවත් මා ප්‍රකාශ කරන්න කැමතියි. එක දවසක් එක මොහොතක් හදිසි නීතිය ගන්නට බලාපොරොත්තු වන්නේ නැහැ, අනවශ්‍ය ලෙස. මම කලින් කීව්වා; වගේ මේ රජය පිළිකුල් කරන වැඩ පිළිවෙලක්, හදිසි නීතිය. අපි බොහොම අප්‍රියතාවකින් කරන දෙයක්. හදිසි නීතිය

[ආර්. ප්‍රේමදාස මහතා]

පැනවීම. අපි දන්නවා හදිසි නීතිය ඇති වුණොම ඇති වන තත්ත්වය. අවශ්‍යතාවයකට මිස අනවශ්‍ය ලෙස එය පවත්වා ගෙන යන්නට අපි බලාපොරොත්තු නැහැ, කිසිම විධියකින්.

මේ පරීක්ෂණවලදී කවුරු ඊට සම්බන්ධව සිටියත්— සමහර විට නිලධාරීන් සම්බන්ධව සිටින්නට පුළුවන්, වෙනත් නොයෙක් උදවිය සම්බන්ධව සිටින්නට පුළුවන්—පුද්ගලයින් දෙස බලා හෝ ධාන්‍යාන්තර දෙස බලා හෝ ක්‍රියා තුරන්තට අපේ බලාපොරොත්තුවක් නැහැ. නිසි අන්දමකින් පරීක්ෂණ පවත්වන්නට කියා තිබෙනවා. මේ තත්ත්වය සමත්වීමට පත් වුණොම අපට කල්පනා කරන්න පුළුවන් වෙයි මොන විධියේ පරීක්ෂණ තිබෙනවා. මේ තත්ත්වය සමත්වීමට පත් වුණොම අපට කල්පනා කරන්න පුළුවන් වෙයි, මොන විධියේ පරීක්ෂණයක්ද අවශ්‍ය කියා. ඒ අවශ්‍ය පරීක්ෂණය දෙන්නට මේ රජය ලැබුණේ නිසි.

මේ රජයට හංගන්නට කිසිම දෙයක් නැහැ. අපේ ප්‍රතිපත්ති මහජනයා දන්නවා. අන්තතලේලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) එදා කිව්වා වගේ මම කියන්නේ නැහැ, එය විශේෂ පරීක්ෂණ වලින් කාලය නාස්ති වෙනවා. ඕනෑ දිග්ගැස්සෙනවා, මෙය පෙ.ලීසියෝන් ම කළොත් ඒ ඇති කියා. විශේෂ පරීක්ෂණයක් අවශ්‍යයි කියා, කල්පනා වුණොත් ඒ පරීක්ෂණය දෙන්නට රජය සූදානම්. මේ සම්බන්ධයෙන් අප තුළ තිබෙන්නේ විවෘත කල්පනාවක්. අපට ඕනෑ සමය හා සාධාරණයයි. අසාධාරණයට ඉඩ දෙන්න අපි කොහෙන්ම ලැබුණේ නැහැ. මම විශේෂයෙන්ම ඉල්ලා සිටින්නට කැමතියි, ඒ ගැලු ප්‍රදේශයේ පොදු ජනතාව ගෙනුන් ඒ ඒ ආගමික හා ජාතික නායකයින්ගෙනුන් මේ තත්ත්වය සමත්වීමට පත් කරන්නට එතුමන්ලා මෙතෙක් ගෙන ගිය ක්‍රියා කලාපය—සාම කම්ප්‍රි වශයෙන් හැදී ගෙන ගිය ක්‍රියා කලාපය—තවදුරටත් ගෙන ගොස් ගැලු පුරවරය යථා තත්ත්වයට පත් කරන්නට ක්‍රියා කරන්නය කියා වතුමන්ලා ගෙනගිය ඒ ක්‍රියා කලා පයට අපේ ප්‍රසංශාව හිමි වෙනවා. එමෙන්ම මින් ඉදිරි යට එවැනි තත්ත්වයක් ඇති නොවන විධියට වග බලා ගන්නා හැටියටත් මම ඉල්ලා සිටින්නට කැමතියි.

ගාල්ලේ ජනගහනය ගැන කල්පනා කරන විට ඔවුන් එකට එක් වී ජීවත් වන ආකාරය ගැන කල්පනා කරන විට සුළු සුළු සිද්ධීන් ඇතිවීම වළක්වන්නට බැරි බව පෙනෙනවා. සිංහල අය 58,000 ක් සිටිනවා. මුස්ලිම් උදවිය ඉන්නවා 18,000 ක්. ඒ ඔක්කොම එකට සහෝදර බැම්මෙන් බැඳිලා. ඥාති මිත්‍රයින් වගේ ජීවත් වෙනවා. ගාල්ලේ මන්ත්‍රීතුමා (ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා) ඒ ඉතිහාසය බොහොම ලක්ෂණව කිව්වා. ගාල්ලේ ගිටපු මන්ත්‍රීතුමා (ඇල්බට් ද සිල්වා මහතා) කිව්වා මොන විධියේ සුහදභාවයක් තිබෙනවාද කියා. අපි කල්පනා කර බලමු සමාන්‍ය ජනතාව අතර ඇති වන සාමාන්‍ය සිද්ධි මොන මොන තත්වයන් කරා යන්නට පුළුවන්ද කියා, ගිටපු මන්ත්‍රීතුමාත් සිටින මන්ත්‍රීතුමාත් අතර තිබෙන මේ සහෝදරත්වය ගැන කල්පනා කර බලා. මේ සභාව තුළ තිබෙන තත්ත්වය මේක නම් මේ සභාවෙන් පිටත

මෙවැනි දේවල් ඇතිවීම පුද්ගලයන් නොවෙයි. මේවා මනුෂ්‍ය ස්වභාවය. මේවා ගැනත් දිනපතා විශේෂ කොමිෂන් පත් කරන්නද?

මේ වගේ සුහද ලෙස විසඳා ගන්නට තවත් හුඟක් දේ වල තිබෙනවා. මේ තත්ත්වය යම් යම් ප්‍රදේශවලට ගෙන යන්නට අපට බැහැ. මේ අය එකට හිරි වී ජීවත් වන නිසා, කොබොම කිව්වුවෙන් ජීවත් වන නිසා, බොහොම සුළු සිද්ධියක් ඇති වුණත් කෙනෙකුට පුළුවන් එය වෙන අතකට හරවා කියන්නට. ඒ තත්ත්වයට ඉඩ දෙන්න හැරකයි. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා බර්ගජි හෝ වේවා, මේ රටේ ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම පුරවැසියෙකුටම තමන්ගේ ජාතිය කුලය පන්තිය හාභාව හා වාරිත්‍ර වාරිත්‍ර නිසා කිසිම අසාධාරණයක් ඇති වන්නට මේ රජය බලයේ සිටින තාක් කල් අපි රුකුල් නොදෙන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මන්ද, මේ රජය පිළිගෙන තිබෙනවා හැම දෙනාටම සමාන අයිති යක් තිබෙනවා කියන එක. ඔය සුළු ජාතිය මහ ජාතිය කියන එක අපි කියන්න හරකයි. ඕකෙන් ඇති වන හීන මානස මහ මානස තමයි මේවාට තුඩු දෙන්න. අපි ඔක්කොම එක රටේ වක උරුමයක් ඇති සහෝදර පිරිසක් කියලා කල්පනා කරන්න ඕනෑ. මේ ආත් මයෙදී අපි සිංහලයන් වී සිටින්න පුළුවනි. සිංහලයන් වෙන්නට පෙර ගිය ආත්මයෙදී මොන මොන තත්ත්වයන් සිටියද කියා කොහොමද දන්නේ? මේ ආත්මයන් වුනා වී ගිහින අපි මුස්ලිම් පවුලක උපදිසිද, දුච්ච පවුලක උපදිසිද, බර්ගජි පවුලක උපදිසිද, වෙනත් රටක උපදිසිද කියලා අපි කොහොමද දන්නේ? එහෙම නම් ඇයි අපි මේවා මනුෂ්‍යත්වය බෙදන්නට පාවිච්චි කරන්නේ?

මා සඳහන් කළ අන්දමේ ආගමික හැඟීම් අපේ ජනතාවට දිය යුතුයි. දේශපාලන ඵල ප්‍රයෝජන පිණිස මේවා පාවිච්චි කළොත් ඒ සපය අපටම අත් පත් වෙනවා. අපි කිසිසේත්ම ලැබුණේ නැහැ, එවැනි වඩ පිළිවෙලකට රුකුල් දෙන්න. එම නිසා ගරු කථානායකතුමනි, මේ අවස්ථාවෙදී මෙම යෝජනාව සම්මත කරන්නට එකඟ වීම ගැන ගරු සහායට ස්තූති කරමින් මගේ කතාව මෙයින් සමාප්ත කරනවා.

ප්‍රශ්නය මිමසන ලදීත් සහ සම්මත විය.
ඕනෑ ක්‍රියාකාරීත්වයට ඉඩ හරවා ගැනීමට සූදානම්.
Question put, and agreed to.

ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත් කෙටුම්පත
கிராமோதய சகைய நிதியச் சட்டமூலம்
GRAMODAYA MANDALA FUND BILL

දෙවන වර කියවීමේ නියෝගය යටතේ ලදී.
இரண்டாம் மதிப்பீற்தரண சட்டமூல வானிச்சுப்பட்டு.
Order for Second Reading read.

අ. හා. 7.45

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇතැම්ම, හො මාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(*திரு. ஆர். பிரமதாசு—பிரதம அமைச்சரும் உள்நாட்டி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் தெருஞ்சாலைகள் அமைச்சரும் பாசாளுமன்றச் சபை முகல்வரும்*)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු කළානායකතුමනි, ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත් කෙටුපත දෙවන වර කියවීම සඳහා මම ඉදිරිපත් කරන්න කැමතියි.

තමුන්නාන්සේ දන්නවා ඇති, මේ රජය පළාත් පාලන ක්ෂේත්‍රයේ විශේෂ වෙනසක් කර ගෙන යන අවස්ථාවක් බව, මේ අවස්ථාව. තමුන්නාන්සේ මෙහි ඉතිහාසය ගැන දන්නවා. අපි බලාපොරොත්තු වුණා, මේ රටේ නගර සභා, පළාත් ආණ්ඩු සභා සහ ග්‍රාමීය සභා ක්‍රමයක් ඇති කරන්නට. මේ ග්‍රාමීය සභා ක්‍රමය ඇති කරන්නට ගියාම, ග්‍රාමීය සභාවල සීමා නිර්ණය කරන්නට ගියාම, සියලුම පක්ෂවලට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වුණා. එය කරන්නට කමිටුවක් පත් කළ අවස්ථාවටදී මේ සභාවේ සියලුම දේශපාලන පක්ෂවලට පෙනී ගියා, මේ නිසා, ඒ ඒ ප්‍රදේශවල විශාල ආරවුල් ඇති වෙන්නට ඉඩ ඇති බව. ජාති, කුල ආදී බෙදී උඩ, මේ ග්‍රාමීය සභා නිර්ණයට නොයෙකුත් විධියේ බලපෑම් එන්නට පටන් ගත්තා. ඒ වෙලාවේදී තමයි අපි තීරණය කළේ, දිස්ත්‍රික් මට්ටමෙන්, දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ගෙන එන්නට, ජන්දයෙන්. ඊළඟට අපි කල්පනා කළා, ජන්දයෙන් ගමේ මට්ටමට යම් වැඩ පිළිවෙලක් ගෙනවිහිමින් හුඟක් දුරට මේ වාදනේද ඒ මට්ටමට යන්නට පුළුවන් ය කියා. එම නිසා මේ රජයේ ප්‍රතිපත්තියක් සැටියට කල්පනා කළා. අමතූ සීමා නිර්ණයක් කරන්නට දිවයිනාවක් නැහැ කියා, ග්‍රාම සේවක මට්ටමේ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන්න; ග්‍රාම සේවක මට්ටමේ තිබෙන ස්වේච්චා සංවිධානවල නියෝජිතයන් ගෙන්, ඒ වාගේම ගමේ මට්ටමේ සිටින රාජ්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන්න.

ගරු කළානායකතුමනි, ලංකාවේ ග්‍රාම සේවක කොට්ඨාශ 4300 ක් පමණ තිබෙනවා. ඒවා දැන් 4100 ක පමණ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවා තිබෙනවා. මේ ග්‍රාමෝදය මණ්ඩල, ඒ ගමේ ආර්ථික තත්ත්වය, සාමාජික තත්ත්වය මිනිස් සම්පත් ආදී කරුණු පිළිබඳව, ඒ ගමවල ඉතාම වැදගත් සමීක්ෂණයක් පවත්වා තිබෙනවා. අපි මෙය අත්හදා බැලීමක් හැටියටයි කළේ. මුලින්ම අපි කල්පනා කළා, මේ ග්‍රාමෝදය මණ්ඩලය ගමේ මට්ටමේ නියෝජිතයන්ගේ මණ්ඩලයක් බවට පත් කර බලන්න. දැන් අපට පේනවා, මේ සංවිධානය රටේ සංවර්ධනයට සම්බන්ධ වන්නට සුදුසු තත්ත්වයක සිටින බව. ඒ නිසාමම බලාපොරොත්තු වෙනවා, රජයේ අනුමැතියත් ඇතිව ලබන මාසයේ දිස්ත්‍රික් සංවර්ධන සභා, පනතට අවශ්‍ය සංශෝධන කීපයක් ඉදිරිපත් කරන්න. ඒ සංශෝධන මගින් සංවර්ධන සභාවල වැඩ කටයුතුවලට සහාය වන්නට, සහභාගී වන්නට බලතල ග්‍රාමෝදය මණ්ඩලවලට ලැබෙන්නට යනවා. ග්‍රාමෝදය මණ්ඩලවල

සහාපතිවරුන්ගෙන් උප දිසාපති මට්ටමේ ප්‍රාදේශීය මණ්ඩල පිහිටුවා ඒ මණ්ඩලවලටත් දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩ කටයුතුවලට සහභාගී වී ක්‍රියා කරන්නට අවකාශය ඒ අනුව ලැබෙනවා.

ඒ අතර මම කියන්න කැමතියි, විශේෂයෙන්ම මම අසන්නට ඇමෙරිකාවේ ප්‍රතිකාර ගන්න අවස්ථාවේදී මෙම ග්‍රාමෝදය මණ්ඩල කටයුතු ගැන දැන කියා ගත් කාලී විද්‍යානීය ප්‍රදේශයේ ස්වේච්චා ආයතනවල නියෝජිතයන් කීප දෙනෙක් මා හමු වී තොරතුරු විමසූ බව, මේ අපේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයත් ඒ ක්‍රමය යටතේ ඇති කළ ග්‍රාමෝදය මණ්ඩලත් ගැන. මොකද, ඒ උදව් යට ඒ ගැන සොයන්න කල්පනා වුණේ? ප්‍රථම වරට ආණ්ඩුවක වැඩ පිළි වලකට ස්වේච්චා සංවිධානවලට සම්බන්ධ වෙන්නට අවකාශයක් ඇති කර තිබෙන බව ඔවුන්ට දැනගන්නට ලැබුණු නිසයි.

තමුන්නාන්සේ දන්නවා ලෝකය පුරාම නොයෙකුත් රටවල රජයේ ආයතන ඇරැඹු විට ස්වේච්චා සංවිධාන මඟින් රාශියක් තිබෙන බව. ඇමෙරිකාවේ, ජපානයේ, එංගලන්තයේ, ජර්මනියේ ඔය විධියට නොයෙකුත් රටවල ස්වේච්චා සංවිධාන තිබෙනවා. ඒවා, මහජනතාව විසින් ඇති කරගත් සංවිධාන. ඒ සංවිධාන මගින් නොයෙකුත් පොදු කටයුතු කරනවා, තමන්ගේ රටටත්, පිටරටවලටත්. මෙය විස්තර කළාම—මා ලඟ ඒ පනත පනත තිබුණු නිසා එය මම ඒ උදවියට දන්නා.—ඒ උදවිය ලොකු පැහැදීමකට පත් වුණා. ඒ උදවිය කිව්වා, ලෝකයේ නොයෙකුත් රටවල මේ ස්වේච්චා සංවිධාන තිබෙනවා, මේ ස්වේච්චා සංවිධාන නොයෙකුත් රටවලට ගිහින් නොයෙකුත් ආධාර කරනවා, තමුත් තමුන්නාන්සේ ලා ඇති කර තිබෙන මේ අලුත් ක්‍රමය අනුව මෙහෙ ස්වේච්චා සංවිධාන ඇතිත් ඔහාට අමුතුවෙන් යමක් කරන්න ඔහා නැහැ, මේ සංවිධාන මාගියෙන් අපට පුළුවන් නොයෙකුත් අනිත් ආධාර උපකාර කරන්න, මිල මුදල් වලින් ආධාර උපකාර කරන්න පුළුවන්, උපකාරණ වලින් නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කරන්නත් පුළුවන්, ඒ සඳහා විශේෂ අරමුදලක් ඇති කළොත් කියා. මම මේ ගැන තව පිකක් සොයා බැලුවම මට පෙනුණා, මේ සඳහා පුදුම විධියේ ආධාර ලබාගන්න පුළුවන් බව; මිල මුදල් වලින් පමණක් නොවෙයි, සමහර විට ගම්වල වැඩ කටයුතු කරන්න වුවමනා කරන යන්ත්‍රෝපකරණ, රෝහල්වලට අවශ්‍ය කරන උපකරණ, පාසල්වලට වුවමනා කරන දේවල් ආදී නොයෙකුත් ආධාර උපකාර ද්‍රව්‍යවලින් ලබාගන්න පුළුවන් බව.

ඒ වාගේම ඒ ගමනේදී ඇමෙරිකාවේ රැකී රක්ෂා කරන ලාංකික උදවිය බොහෝ දෙනෙක් මට හමු වුණා. මම ඒ අදහස ඒ උදවියට කිව්වම ඒ උදවියත් කිව්වා, අපටත් පුළුවන් ආධාර කරන්න කියා; අපට පුළුවන් විදේශ විනිමයෙන්ම ඒ ආධාර එවන්න කියා. ඇත්ත වශයෙන්ම මම ඊට කලින් ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ—ඒ රටේ ලාංකිකයෝ අතිශය ල සංඛ්‍යාවක්, 45,000 ක් පමණ ඉන්නවා—මේ අදහසම ඒ ගොල්ල ඉදිරිපත් කෙළේ නැහැ, මොකද ඒ වෙලාවේ මෙවැනි අදහසක් සකස් වී තිබුණේ නැති නිසා. නමුත් ඒ වෙලාවේ ඒ උදවිය කිව්වා, අපි හොඳට හරි හමින කරන නිසා, අපටත් පුළුවනි, යම් ආකාරයකට යම් යම් වැඩ කටයුතුවලට උදව් උපකාර කරන්න. තමුත් සමහර මිට අපි යවන ලියුම්

[ආර්. ප්‍රේමදාස මහතා]

වලටවත් පිළිතුරක් ලැබෙන්නේ නැත කියා. පසුගිය ඔක්තෝබර් මාසේ රාජ්‍ය කාර්යාලයන්ගේ සම්මේලනයට මස්ට්‍රෝලියාවට ගොස් මා පැමිණි හැටියේම කැබිනට් මණ්ඩලයට කියා, මම එක්තරා අංශයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇති කළා, එවැනි ලාංකිකයන්ගේ ආධාර උපකාර යම් යම් ආයතනවලට ලබා දෙන්නට. ඒකේ පොඩි අංශයක් ඇති කළේ. ඒ අංශය මගින් හුඟක් වැඩ දැන් කෙරී තිබෙනවා. මම තියන්නට කැමතියි, මේ ලෙසට සුව කරන්නට බැරි යයි කියා රෝගියෙක් සම්බන්ධයෙන් තොරතුරු යවා ලක්ෂ ගණනක වියදමක් යන දෙයක් අපට කර ගන්නට පුළුවන් වුණු බව. ඒ රෝගියාට අමෙරිකාවට යවා ගන්නට පුළුවන් වුණා. ඒ රෝගියාට මාස ගණනක් වුණත් නොමිලයේ ප්‍රතිකාර කරන්නට ලැස්ති වුණා. ඔක්කොම කරලා ඒ රෝගියාව අපි පිටත් කළා. 'එයාදී ලංකා' ආයතනයත් අපට උදව් කළා. ඒ ඔක්තෝබර් මාසයේදී. මේක දෙසැම්බර් මාසයේදී ඇති වුණේ.

මේ පිළිබඳව තවත් සොයා බලන්නට මට පෙනුණා ලෝකය පුරාම ලාංකිකයන් විශාල පිරිසක් සිටින බව, ඒ අය ලැස්තියා සිටිනවා, මේවාගේ අරමුදලකට උදව් කරන්නට. මම දැන් විදේශ කටයුතු පිළිබඳ අමතෘතිය මගින්, අපේ විදේශ තානාපති කාර්යාල මාර්ගයෙන් ලෝ පුරාම සිටින ලාංකිකයන්ගේ ලිපිනයන් එකතු කර ගෙන යනවා. ඒ අය විශාල පිරිසක් සිටිනවා. මේ පනත් කෙටුම්පත අද තමුන් නාන්සේලා සම්මත කළාට පසුව මම ඒ උදවියට පුද්ගලික ලියවිණක් යවන්නට බලාපොරොත්තු වෙනවා. අපි ආර්ථික කළ නිවාස සංවර්ධන අරමුදල, මහජනතාවගෙන් ආධාර වශයෙන් ගත් ගම් උදාව ලොතරැයිසෙන් ලැබුණු ආධාර මුදල රුපියල් එක සිය අසූ ලක්ෂය දක්වා දැන් වැඩි වී තිබෙනවා. අපි ඉස් ඉස්සෙල්ලාම ඒකෙන් රුපියල් හතලිස් පන් ලක්ෂයක් මෙවැනි අරමුදලකට පරිත්‍යාග කළා. රජය රුපියල් දස ලක්ෂයක් දෙන්නට ලැස්තියි. එය මේ පනතින්ම පිළි ගෙන තිබෙනවා. මෙවැනි පනතක් ගෙනෙනවාය කියා ආරංචි වූ වෙලාවේ සිටම මට නොයෙක් උදවියගෙන් පරිත්‍යාගයන් පිළිබඳව පොරොත්තු ලැබෙනවා. එක මහත් මගෙක් විදේශීය අරමුදලකින් ඉතිරි වී තිබෙන මුදල් වශයක්—රුපියල් දස ලක්ෂයක්—පරිත්‍යාග කරන්නට ඩනා බව මා සමග කිව්වා. ඒ අන්කිසිවෙක් නොවෙයි, මේ ගරු සභාවේ හිටපු මහලේකම් තුමායි. එතුමා සම්බන්ධ යම් ආයතනයක මුදල් වශයක් එසේ පරිත්‍යාග කරන්නට සූදනම්. මේ අරමුදල විනිවිදවීම මුදල් හදල් වලින් පමණක් නොවෙයි, නොයෙකුත් උපකරණ ආදියෙන් අපට ආධාර ලබා ගන්නට පුළුවන් බව මට පෙනෙනවා.

මට ලාංකිකයන් විශේෂයෙන්ම කියපු දෙයක් තමයි, යම් ආධාරයක් කරන විට ඒ අය නම තියම කරන ප්‍රදේශයට ඒ ආධාරය දෙන්න පුළුවන් ක්‍රමයක් ඇති කනරුවා නම් හොඳයි කියන එක. දැන් ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය තිබෙන නිසා එසේ කරන්නට පුළුවන් බව මම ඒ අයට කිව්වා. මේ පනත අනුව—මේ පනතට අවශ්‍ය සංශෝධන කීපයකුත් මම ඉදිරිපත් කරනවා—රට පුරාම තිබෙන හාර දහස් ගණනක් වූ ග්‍රාමෝදය මණ්ඩලවලට තමන්ට අරමුදල් ඇති කර ගන්නට පමණක් නොවෙයි, ක්‍රියාත්මක ලෙස ගමේ සංවර්ධන කටයුතු කිරීමටත් වැඩ පිළිවෙලක්

යෙදෙනවා. යම් ග්‍රාමෝදය මණ්ඩලයක් තමන්ගේ ගම් වාසීන් සමග එකතු වී තමන්ගේ ගම් දියුණු කර ගන්නා, පාරවල් හදාගන්න. ජල සම්පාදනය ඇති කරගන්න, පාසල් දියුණු කරගන්න, කාලිකාර්මික වැඩ පිළිවෙලට—කාර්මික වැඩ පිළිවෙලට ගම් මට්ටමින් ඇති කර ගන්න ලැස්ති නම්, තමන් කැප වෙලා වැඩ කරන්නට කැමති නම් මේ අරමුදලින් ආධාර කරන්නට අපිත් ලැස්තියි. ඔවුන්ගේ ග්‍රමය වෙන් ක පුළුවන්, ඔවුන්ගේ මනාස්සිය වෙන් ක පුළුවන්, එහෙම ලබා දෙනවා නම් අපෙහුන් අවශ්‍ය ආධාර දෙන්නට අපි ලැස්තියි. එහෙම නැතිව නිකම් මුදල් බෙදා දීමෙන් කඩදාවත් මේ වැඩ පිළිවෙල සාර්ථක කර ගන්නට පුළුවන්කමක් නැහැ.

ඉස්සර තිබුණු ගම් සභා ක්‍රමය ගැන තමුන් නාන්සේ දන්නවා. ටීප්පනම් ගන්නා, අණ මුළුම ආධාර ගන්නා, නමුත් වියනියදම් කරන්නට ගියාම ඒවායේ ඇති වුණු දුෂ්ණ ගැන තමුන් නාන්සේ දන්නවා. මේක එහෙම නොවෙයි. තමන්ට උපකාර කර ගන්නට කැමති පිරිසකට අපිත් උපකාර කරනවා. යම් වැඩ පිළිවෙලකට පහෙන් තුනක් ඒ ගමෙන් පරිත්‍යාග කරනවා නම් අපි ලැස්තියි අනික් පහෙන් දෙක දෙන්න. සමහර තැන්වල එහෙම බැරි ගම්ගෙන තිබෙනවා. එහෙම තැන්වලදී අපි සියයට සියයක්ම උපකාර කරන්නට කැමතියි. මේක සංවර්ධන වැඩ කටයුතු සඳහා රජයේ විමර්ශන අයවැයෙන් ලැබෙන ආධාර මුදල් හැරුණුකොට ලැබෙන ආධාර ක්‍රමයක්. ගමේ මට්ටමට, 4300 ක් පමණ වන ග්‍රාම සේවක කොමසාරිස් මට්ටමට මේ මගින් දීමේ වැඩ පිළිවෙලක් යොදන්නටයි, අපි බලාපොරොත්තු වෙන්නේ.

ආර්ථිකයක් හැටියට අපි 1983 සැප්තැම්බර් මාසයේ සිට 1983 පෙබරවාරි මාසය දක්වා තරඟයක් පවත්වනවා. සියළුම ගරු මන්ත්‍රීවරුන්ට දැනටමත් මේ දිප ව්‍යාප්ත ග්‍රාමෝදය මණ්ඩල තරඟය ගැන විස්තර පත්‍රිකා ලැබී ඇති. මේකේ කාරණා 63 ක් තිබෙනවා. ග්‍රාමෝදය, මණ්ඩල විටින් විට රැස් වෙනවා. ඒකට ලකුණු ලැබෙනවා. කාරණා 63 මේවායි :

01. ග්‍රාමෝදය මණ්ඩල රැස්වීම් පැවැත්වීම.
02. රැස්වීම් වාර්තා පිළියෙල කිරීම සහ අවශ්‍ය කාර්යාල පහසුකම් සපයා ගැනීම.
03. සේවාවන් ඉටු කිරීම සඳහා සමීති සහ ස්වේච්ඡ, සංවිධාන ශක්තිමත් කිරීම.
04. රජයේ සහ පොදු උපයෝගී සේවා සම්බන්ධීකරණය.
05. සම්පත් ලේඛන පිළියෙල කිරීම.
06. සංඛ්‍යාලේඛන පිළියෙල කිරීම.
07. ප්‍රදේශීය ප්‍රජා අවශ්‍යතා සපුරාලීම.
08. සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම.
09. සංවර්ධන මණ්ඩලයට සැලසුම් සහ නිර්දේශ අදිරිපත් කිරීම.
10. ජනතා සහභාගිත්වය ලබාගැනීම.
11. ස්වයංකේතයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් අවශ්‍යතා සපුරා ගැනීම.
12. ග්‍රාමීය නායකයන් පුහුණු කරවීම.
13. විවිධ සේවාවන් ඉටු කිරීම සඳහා මහජන ආධාර ලබාගැනීම සහ මහජන සහභාගිත්වය ලබා ගැනීම.
14. සංවර්ධන සභාවල උප කාර්යාලවලින් ඉටුකරන සේවා සහ කටයුතු ගැන විමසීමත්වීම සහ තිබෙන යම් අඩුපාඩු විමසා සංවර්ධන සභාව වෙත යොමු කිරීම.

- 15. සංවර්ධන සභාවේ අංශයේ මාර්ග වැඩිදියුණු කිරීම සඳහා නව ආදායම් මාර්ග යෝජනා කිරීම.
- 16. පොදු ප්‍රජා පහසුකම් ඇති කිරීම.
- 17. මාර්ග පහසුකම් ඇතිකිරීම, ඒදඬු, පාලම්, බෝක්කා ආදිය ඉදි කිරීම.
- 18. අවමංගලාධාර සැලසීම.
- 19. පොදු වෙළඳ පොලවල් සහ සති පොලවල් ඇති කොට අලෙවි සංවර්ධන කටයුතු දියුණු කිරීම.
- 20. ආහාර අපිරිසිදුවීම වැලැක්වීම.
- 21. සන්නිවේදන සේවා ඇති කිරීම.
- 22. සෞඛ්‍ය සේවා පහසුකම් ඇතිකිරීම.
- 23. ජල සම්පාදන, ජලාපවහන, ලෝපවහන සේවා ඇතිකිරීම.
- 24. පාරිසරික සංවර්ධනය.
- 25. ආගමික දියුණුව, සදාචාර දියුණුව සඳහා ඉටුකර ඇති සේවය.
- 26. ප්‍රජා සමය ඇති කිරීම.
- 27. සේද, ආරවුල්, වියවුල් සමයකට පත්කිරීම හා පවුල්වල සාමය ඇතිකිරීම.
- 28. අපරාධ වැලැක්වීම.
- 29. නීති සහන සේවා ඇතිකිරීම.
- 30. ලදැවන්ගේ පෝෂණ හා අභිවෘද්ධි සේවා ඇති කිරීම.
- 31. දැවවන් රැකබලා ගැනීම හා දාරක සෞඛ්‍ය සේවා ඇති කිරීම.
- 32. ගර්භනී මවු වැනිගේ පෝෂණ අවශ්‍යතා සහ පහසුකම් ඇති කිරීම.
- 33. පුර්ව පාඨශාලා අවශ්‍යතා ඉටුකිරීම.
- 34. දඩයන පහසුකම් සැලසීම.
- 35. ක්‍රීඩා පහසුකම් හා පුස්තකාල පහසුකම් ඇති කිරීම.
- 36. ජන සංකීර්ණ මාර්ග සහ පහ පොහොසත් භාවය සහ බුද්ධි වඩානය සඳහා පහසුකම් ඇතිකිරීම.
- 37. කලා හවුල්, නාට්‍ය සංගම් ආදිය විනිවිදමෙන් උසස් රැවසක් වර්ධනය කිරීම.
- 38. වැඩිහිටි අධ්‍යාපන සේවා සැලසීම.
- 39. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපන පහසුකම් ඇතිකිරීම.
- 40. රෝගීන්ට හා ආබාධිතයන්ට සේවා සැලසීම.
- 41. අනාච දැවවන්ට, දිලීන්දන්ට හා වැඩිහිටියන්ට සහන සැලසීම.
- 42. තරුණ සේවා ඇති කිරීම.
- 43. කාන්තා සේවා ඇති කිරීම.
- 44. පස සංරක්ෂණය හා කොම්පෝස්ට් පොහොර භාවිතය ප්‍රතිප්‍රිය කිරීම.
- 45. වන වගාව.
- 46. හෙවතු වගාව.
- 47. පශු සම්පත් සංවර්ධනය.
- 48. එළවළු, පලතුරු හා පලාවර්ග වගාකිරීම ව්‍යාප්ත කිරීම.
- 49. බෝග නව්‍යන් ඇති කිරීම.
- 50. සත්ව පාලනය දියුණු කිරීම.
- 51. ගෘහ කාර්මික සංවර්ධනය.
- 52. ණය පහසුකම් සැලසීම හා ඉතිරි කිරීම ව්‍යාප්ත කිරීම.
- 53. වැව් ප්‍රතිසංස්කරණය.
- 54. වාරිමාර්ග, ඇලවේලි ඉදිකිරීම හා නඩත්තු කිරීම.
- 55. නිව්‍ය ක්‍රම භාවිතයෙන් ගොවිතැන් ව්‍යාප්ත කිරීම.
- 56. වැව්ලි කාර්මිකනය දියුණු කිරීම.
- 57. නැවත වගා කිරීම ජනප්‍රිය කිරීම.
- 58. පොහොර භාවිතය ක්‍රමවත් කිරීම.
- 59. ජීව වාස, සූර්ය බලයක් නි වැනි විකල්ප බලයක් නි මාර්ග වැඩි දියුණු කිරීම.

- 60. රජයේ ගොඩනැගිලි යන්ත්‍රසූත්‍ර අලතේ යාල වැලැක්වීම.
- 61. අර්ථික වශයෙන් වැදගත් රැකියා නියුක්තිය ඇති කිරීම.
- 62. කාර්මික ව්‍යාපාර ආරම්භ කිරීම.
- 63. දේශීය හා විදේශීය ඉතිරිකිරීම් උපයෝගී කරගෙන නිධි ආයෝජන ක්‍රම හුරුපුරුදු කිරීම.

මේ වාගේ කරුණු සහ ක්‍රියා මාර්ග ග්‍රාමෝදය මණ්ඩලය මගින් ග්‍රාම සේවා මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට උප දිසාපති මට්ටමෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ජාතික මට්ටමෙන් මෙම භය මාසය ඇතුළත ලකුණු දෙමින් තරඟයක් පවත්වනවා. විනිශ්චය මණ්ඩලය තුළින් කරන ආකාරය ගැනත් අයදුම් පත් ගැනත් මේ විස්තර පත්‍රිකාවේ සඳහන් වෙනවා. මා කුමතිසි මේ විස්තර ගැන සාධී* ගත කරන්නට. මේ සියල්ලම කියවා කාලය ගන්නට මා කුමති නැහැ. දිවයිනේ හොඳම ග්‍රාමෝදය මණ්ඩලයට රු. 10,00,000 ක ත්‍යාගයක් පිරිනමනවා. එයින් අට ලක්ෂයක් ඒ ග්‍රාම සේවා කොට්ඨාශයේ දියුණුව සඳහා වියදම් කරන්නට පුළුවනි. දෙලක්ෂයක් ග්‍රාමෝදය මණ්ඩලයේ සාමාජිකයන්ට පිරිනැම වශයෙන් දෙනවා. ඒ තරඟයෙන් දිසා මට්ටමෙන් ජය ලබන ජයග්‍රාහකයන්ටත් තැනි දෙනවා. ඒ වාගේම උප දිසාපති මට්ටමෙන් තැනි දෙනවා. මෙය ආරම්භයක් පමණයි. මේ තරඟය සඳහා අවශ්‍ය අරමුදල් තමයි දැන් නිවාස අරමුදලින් දී තිබෙන්නේ. ඒ මුදල් දී තිබෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් නොවෙයි. ඒ හැරෙන්නට, මේ අරමුදලට එකතු කරනු ලබන මුදල්වලින් මා කලින් කී ක්‍රමයට ග්‍රාමෝදය මණ්ඩලවලට ආධාර කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

Sir,

The Act ; provides for the establishment of a fund called the "GRAMODAYA MANDALA FUND ". It specifies the manner in which the Fund would be managed and controlled, defines the objects of the Fund, indicates its powers and functions, and refers to such other matters which are connected with the running of a Fund of this kind.

The express purpose of the Fund is to enable the Gramodaya Mandalayas, which have been set up in every part of the country (there are now over 4,300 in operation) to undertake development works in the areas of their authority, which are within the purview of the subjects that have been assigned to Development Councils. It terms of the Act, the objects of the Fund are quite comprehensive. It provides for :

- (a) the provision of service facilities to strengthen the village economy. These could include, minor irrigation works, repairs to tank bunds, clearing of channels, provision of agricultural access roads, electricity, water service ;

*වැඩ කටයුතු අවසානයේ පළ කර ඇති පරිශ්චය බලන්න.
 *සියලු සම්පත් විකල්ප බලයක් නි වැනි විකල්ප බලයක් නි මාර්ග වැඩි දියුණු කිරීම.
 See Appendix at end of proceedings.

[අ.ප. ප්‍රේමදාස මහතා]

(b) to assist Gramodaya Mandalayas in works which would contribute to village social welfare, and cultural and community development. This would include preventive health, dispensaries, cultural centres, community halls ;

(c) A general provision which would enable the Fund to assist Gramodaya Mandalayas to undertake any work pertaining to subjects assigned to District Development Councils under the District Development Councils Act, No. 35 of 1980.

As the House would know, the specified subjects range over the entire gamut of local development, and the Gramodaya Mandalaya as the primary unit in the scheme of decentralisation, would thus be able to play a full part in providing development services to people at village level.

The administration, management and control of the Fund will lie with the Board of Governors. The Board will consist of, the Minister of Local Government as Chairman, and seven (7) other Cabinet Ministers, whose areas of work will largely be covered by the activities of the Gramodaya Mandalaya. These are : the Minister of Finance & Planning, the Minister of Cultural Affairs, the Minister of Agricultural Development & Research, the Minister of Education, the Minister of Social Services, the Minister of Rural Development, and the Minister of Rural Industrial Development.

In addition, to ensure that there will be complete impartiality and objectivity in the assistance rendered by the Fund to Gramodaya Mandalayas, we have included the Leader of the Opposition in Parliament on the Board of Governors. There is provision also for three appointed members, whom the Minister will select, and generally these will be persons who have a proven record of service and experience in community development work at village level. The two officials on the Board will be, the Secretary to the Ministry of Local Government and the Secretary to the Prime Minister.

Since the main object of the Fund is to assist financially the 4,300 odd Gramodaya Mandalayas throughout the country to fulfil their purposes of development, it would inevitably be necessary for the Fund to have a large and continuing volume of financial resources. As will be observed from a reading of the Bill, we have transferred to the Gramodaya Mandala Fund, certain monies which had already been collected and were lying to the credit of a Gramodaya Mandalaya Account in the Bank of Ceylon. These comprise of a cash donation of Rs. 50,000/- by me personally, and Rs. 4,500/ donation by the Sevana Fund of the National Housing Development Authority.

In addition, there is provision for a Government grant also of Rs. 1 million, as an initial grant to the Fund.

It is proposed to raise the rest of the funds which will be required by public donations, both locally and abroad.

One of the primary duties of the Board of Governors will be to initiate and International Fund Raising Campaign. There has been a very fine response, especially from Sri Lankans abroad to the idea of Village Re-Awakening through the Gramodaya Mandalaya Movement, and it is intended to mobilize our large and affluent expatriate population to assist in this venture.

During official visits abroad, the eagerness of the Sri Lankan communities in countries, such as , the United States of America, Australia, England, Japan, Malaysia, Singapore, India, Africa, and the Middle East—I have got pledges from the Middle-East also has been so great that a ready response to an appeal for funds, is expected. An opportunity will be given to persons contributing to the Fund from abroad to specify the village or Gramodaya Mandalaya to which they wish their contribution to go. This will ensure that the 'home' village of our expatriates will receive a direct benefit from one of its sons and that the links between the person abroad and his 'home' village will be maintained and continued.

The powers, duties and functions of the Board are explained in the Bill. In fact, the Gramodaya Mandalayas have already been activated through an island-wide competition to select, both on a District basic and on an island-wide basis, the best Gramodaya Mandalaya in terms of how well it has carried out its objectives. It is hoped by this to stimulate the Gramodaya Mandalayas to perform enthusiastically.

Members of the House may wish to know the manner in which the Fund is intended to work. It is hoped that the projects put up for financing to the Fund by the Gramodaya Mandalayas, will be evaluated at District level (the Fund may have to be decentralized in some way for effective evaluation and supervision) and those projects which are approved by the Board of Governors of the Fund, will qualify for financing. It is the intention not to grant a 100% financing for a project, but to provide 75%, leaving a quarter of the costs of the project to be met by the Gramodaya Mandalaya itself.

But there is provision also in exceptional cases to fund fully any project.

The contribution of the people could be in the form of goods like cement, bricks, sand, etc. or voluntary labour—shramadana. This would encourage people's participation which is very much a feature of the entire Gramodaya Mandalayas Scheme. The monitoring of monies given to the Fund is considered a very important aspect, and there will be frequent reports to the Board from District staff who will be looking at the progress of

the projects. The Development Council will be fully aware of the projects which are funded through the Fund, and will keep the progress of these projects under review.

There has been some feeling that the Gramodaya Mandalayas have not had sufficient work to do, and one of the reasons for this is said to be the lack of finance. The intention of the Gramodaya Mandalaya Fund is to provide such a source of funds for projects that are deemed to be viable and productive.

The Fund has been made exempt from income tax or wealth tax, and this should greatly help in the collection of donations. The other sections of the Act deal with the manner in which employees will be remunerated and their terms and conditions.

Also, Sir, I am bringing in some necessary amendments at the Committee stage of the Bill to make this Fund more effective. They are to empower a Gramodaya Mandalaya to undertake works which would contribute to strengthen the village economy, to undertake works which would contribute to village social welfare, cultural and community development, to undertake subjects assigned to the Development Council to enable the Fund to grant financial and other assistance to any Gramodaya Mandalaya and to provide for financial control and accounting procedures relating to disbursement of funds to the Gramodaya Mandalayas and for the laying down of conditions for the proper use of funds granted to the Gramodaya Mandalayas.

I shall be moving the amendments at the Committee stage.

ප්‍රශ්නය සහතික කරන ලදී.
ඹිලා ගලුණු ප්‍රශ්නයක් පිළිබඳව.
Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ගරු කළානායකතුමා, අන්තර්ජාතික වශයෙන් මේ මණ්ඩලයේ අරමුදල සම්බන්ධයෙන් කල්පනා කරන විට, ග්‍රාමෝදය ව්‍යාපාරයෙහි ඇති වී තිබෙන නව අඩුපාඩුකම් ගැන සාකච්ඡා කරන්නට කාලයක් ගත වන නිසා අපේ මේ විවාදය කෙටි කරන්නට සිදු වී තිබෙන බවයි පෙන්වේ. ඒ කෙසේ වී නමුත් මම ගරු අගමැතිතුමාගෙන් ඉතා බලාපොරොත්තු එක් කරන්නේ ඉල්ලා සිටින්නට කැමතියි. දැන් මේ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රියාත්මක වන නිසා අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ වී. සී. නැහැ. දීර්ඝ කතාවක් සම්පීණ්ඩනය කර කියනවා නම්, දැන් ගමේ "මෙමිබර්" නැහැ. අත්තන ගල්ල කොට්ඨාසයේ වී. සී. මෙමිබර්ලාත් නැහැ. සංවර්ධන සහ ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරයෙක් වත් නැහැ.

කළානායකතුමා
(ආචාර්යවරයා)
(Mr. Speaker)

Order please! The Hon. Deputy Speaker will now take the Chair.

අනතුරුව කළානායකතුමා, මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කළානායකතුමා [නෝමන් වෙද්දරත්න මහතා] මූලාසනායුග්‍රහණය විය.

අනුරාධපුර, ආචාර්යවරයන් අතිරේකයන්ගේ මහලය, පිටුපස, පිටුපස ආචාර්යවරයන් [ශ්‍රී ලංකා නොර්මන් වයිආරාත්නා] තනතුරු හැරීය.

Whereupon MR. SPEAKER left the Chair and Mr. Deputy Speaker (MR. NORMAN WIDYARATNA) took the Chair.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ඒ වාගේ තත්ත්වයක්, මට්ටමක් තිබෙන අතර අන්තර්ජාතික වශයෙන්ම කාලය මදි නිසා මේ ගරු සභාවේ මන්ත්‍රීවරයන්ට මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ කෙසේ වී නමුත්, අන්තර්ජාතික වශයෙන් මේ ග්‍රාමෝදය ක්‍රමය සමහර විට තමන්ගේ සේවයේ හැටියට හොඳ වෙන් කළ හැකිය. නමුත් මගේ කල්පනාවේ හැටියට නම් මෙය අසාර්ථකයි. ඉතා දිග කතාවක් කෙටිකර කියනවා නම්, මම ඉතා බලාපොරොත්තු වී මේ ගරු සභාවට කියන්නේ අපට වැඩක් කරන්න අවශ්‍ය නම් නැවත වරක් පරණ වී. සී. ක්‍රමය ඇති කළ යුතු බවයි. කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්තිය මේක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් දවසක පාලන බලයට ආවොත්.....

මන්ත්‍රීවරයෙක්
(අනුප්‍රාප්තවරයා)
(A Member)
හිතෙන්.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී ලංකා ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

හොඳයි, හොඳයි, හිතෙන් හරි කමක් නැහැ. නැවත වරක් පරණ වී. සී. ක්‍රමය එන බව මම කියන්නට ඕනැ. (බාබා, කිරීමේ) කවුරුවත් මේක විහිදවකට තහනම් කට ගණන් ගන්න එපා.

මම ගරු අගමැතිතුමාගෙන් ඉතා කාරුණිකව එක ඉල්ලීමක් කරනවා. අත්තනගල්ල කොට්ඨාසය සඳහා එක් නිලධාරී මහත්මයෙක්, එතුමා නම් කරන ඕනෑම කෙනෙක් දෙන්න. අත්තනගල්ල කොට්ඨාසයට වඩා මම දිවුලපිටිය ගැන හොඳින් දන්නවා. ඒ කෙසේ වෙතත් අත්තනගල්ල කොට්ඨාසයේ හැම පාරක් පාරක් ගානෙම ගිහින්, හැම ගමක් ගමක් ගානෙම ගිහින්, හැම කඩමණ්ඩියක් ගානෙම ගිහින්, ඒ වගේම හැම ඇලක් දොළක් ගානෙම ගිහින් එහි තිබෙන අඩුපාඩුකම්, දැන් ඇති වී තිබෙන තත්ත්වය ගැන බලවැඩ ඉතාමත් ශ්‍රේණිගතව බව කියන්න ඕනැ. පාරක යන්න බැහැ. වී. සී. පාරවල් වික ඔක්කොම කැලෑ බවට පත් වෙලා. ඒ නිසා මම ගරු අගමැතිතුමාගෙන් එක් ඉල්ලීමක් කරනවා. කරුණාකර මට එක් නිලධාරී මහත්මයෙක්

මන්ත්‍රීවරයෙක්

(අங்கුණචාරී ඉරුවර)
(A Member)

ඔබ් කොම විසුරුවා හැරියා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

මගේ එක් ඉල්ලීමක් තමයි ඔය ඉදිරිපත් කළේ. දෙවැනි ඉල්ලීම මේකයි. අපට ලක්ෂ 25 ක් දී තිබෙනවා—

රයිටර් තිලකසේකර මහතා (අම්බලන්ගොඩ)

(ති.ල. රාජ්‍ය සේවක—අම්බලාංගුණ)
(Mr. Ryter Thilakasekara—Ambalangoda)

අත්තනලේල මන්ත්‍රීතුමනි, මට පොඩ්ඩක් ඉඩ දෙනවාද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I am not giving way.

අපට ලක්ෂ 25 ක මුදලක් දීම තිබෙනවා. එයින් කිසිම අයුත් වැඩක් කරන්න එපා. ඒ පැත්තේ. නමුත් එකක් කරන්න. දැන් තිබෙන පාරවල් වික නඩත්තු කරන්න ඒ මුදල් වික යොදවන්න. පාසල්වල හුණු වික ගාත්ත කැඩිවිල වලටද ගන්න ඒ මුදල් යොදවන්න.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.ල. ජ්‍ය. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

ඉතින් තමුත්තාත්තේ ඒ මුදල් යොදා ගන්න.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I am amazed, because the Hon. Prime Minister knows that money has been given by the Ministry of Plan Implementation for capital expenditure. We cannot spend money given for capital expenditure on recurrent expenditure, or on improvement. I found it extremely difficult to include repairs under improvement. You have turned repairs to improvement and the Public Accounts Committee is questioning the validity of it. What I say is, let him give a directive that this sum of rupees twenty-five lakhs will be used only for repairs in the existing organization because they are breaking down, including the little community centres under rural development which you have formed. They are breaking down and we want to repair them.

ගන්න ඒ කාරණාවල් දෙක පමණක් මට ඉටු කර දෙන්න. අනික් සංවර්ධන සහ ගැන මම කිසි දෙයක් කියන්න යන්නේ නැහැ. මොකද? මම දන්නවා ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති බව ඒවා අසාර්ථකයි. කෙසේ වෙතත් මේ—

විමලා කර්නන්ගර මහත්මිය (ග්‍රාම සංවර්ධන පිළිබඳ දැනුම)

(ති.ල. විමලා කර්නන්ගර—ති.ල. අග්‍රාම අමාත්‍යවරයා)

(Mr. Wimala Kannangara—Minister of Rural Development)

ඉරු කාර්යාලයකුමනි, ග්‍රාම සංවර්ධන සමිතියලා ගන්නන්න නඩත්තු කරන්නන් ගරු මන්ත්‍රීතුමා විමසාගත අයවැයෙන් මුදල් දෙන්න මිනු. මන්ත්‍රීතුමා කියන අදහස ඇත්තයි. ගමේහා පාරවල් නඩත්තු කිරීම කෙරෙන්නේ නැහැ. අර කමිකරුවන් දැන් ඉස්සර වගේ මහත්සි වෙන්නේ නැහැ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

එතුමිය කියනවා “ මන්ත්‍රීතුමා කියන අදහස ඇත්තයි ” කියලා. ඔබ්ටත් වඩා සහතිකයක් දෙන්න මිනු නැහැ නේ ?.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.ල. ජ්‍ය. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

You have boycotted the Development Councils. Your development work has to be done through the Development Councils.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

It is precisely so.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.ල. ජ්‍ය. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

You are not going there. You have boycotted it. You are boycotting your Development Council.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

The work is not being done because that money is not sufficient. No work is being done. To tell you frankly, no work is being done. We are in Parliament and if we do not know what is really happening, it is a very serious matter where village development is concerned. We have to develop the villages. We may be divided here politically and we might do politics, but at the village level, in our temples and so on, I can assure you that there is no politics at all. We work together as a team.

ආර්. ප්‍රේමදාස මහතා

(ති.ල. ජ්‍ය. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

See the contradictions that you are making. On the one hand, you say do not do politics here, but you are not taking part in the work of the Development Councils. You are criticising here. What can we do ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

I am not criticising. Look at what the Hon. Minister of Rural Development said.

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

She is saying something else.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

She says, 'සහතික ඇත්ත. පාරවල් හඳෙන්නේ නැහැ'.

විමලා කන්නන්ගර මහත්මිය

(*திருமதி விமலா கன்னங்கர*)

(Mrs. Wimala Kannangara)

මම කියන්නේ මේ ග්‍රාමෝදය මණ්ඩලයේ තිබෙන අඩු පාඩු නැති කරන්න තමයි මේ පනත ගෙනත් තිබෙන්නේ, මේ පනතින් මුදල් ලැබුණම පාරවල් නඩත්තුවෙයි, හඳෙයි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

මේ පනතෙන් ඒක බැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා නම් රුපියල් පනස් දහසක් දී තිබෙනවා.

I do not know how he has given the money—whether as Mr. R. Premadasa or Mr. R. Premadasa, the Hon. Prime Minister. He has put the money into the Fund. Then he is getting another one million rupees from the Contingencies Fund to be put into it as a grant from the Government.

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

From Housing.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

Then Rs. 4.5 million he has got from the Housing Fund or the NHDA. So, the total comes to Rs. 5.5 million. He is also accepting money from others. What I want to know is whether this money is going to be used for the particular purposes that were outlined just now. He is going to have a lottery or something like that or a *tharange*.

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

That is a different thing.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

දැන් මම අහන ප්‍රශ්නය මේකයි : මම යන්නේ නැහැ මේ ප්‍රින්සිප් එක කොහොමද කෙරෙන්නේ කියන එක ගැ බැලීමට. නමුත් මම ඒ ගැන එක ප්‍රශ්නයක් දෙකක් අහන්න කැමතියි. මේ ප්‍රින්සිප් එකට මුදල් දෙන උදව්‍යයට දී තිබෙන 'පිබේට්ස්' සම්බන්ධව, සහන සම්බන්ධව මා අහන්නට කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්.

Now, the Minister in charge of the subject of Finance may exempt the Fund from the payment of any custom duty on any goods imported by the fund if the import of such goods is considered to be conducive to the advancement of the aims and objects of the Fund. So, that means, if anything is imported into this country to be utilized by this Fund or if the person imports it -

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

There is no person who imports. It is the Fund that imports.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

If the Fund imports, he says that there is a custom duty rebate. That is, the Fund is going to ask for a custom duty rebate and that is going to be exempted. But, if an individual who is contributing to this Fund, wants to get down a vehicle or something like that and wants to give it to the Fund, then he has to pay custom duty. If I want to import a vehicle to hand over—

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

You have to pay the money to the Fund. The Fund will give you income tax concessions. We would not allow individuals to import.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

I am on clause 13 (1).

ආර්. ප්‍රේමදාස මහතා

(*திரு. ஆர். பிரேமதாச*)

(Mr. R. Premadasa)

That does not go to the individuals.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

That is precisely what I say. Say, I am going to import an ambulance for this organisation and give it to the Fund ; have I then to pay custom duty ?

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

In other words, a person need not pay income tax. He will pay it to the Fund. In lieu of the income tax, here is the money.

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

That is granted. It is the normal practice.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

It is not the normal practice.

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

Of course, it is. You look at the BMICH Act.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know, but you have to get permission from the Minister of Finance.

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

Of course, it has to be so.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

There is the third one, Section 15 which says—I am going through this very fast—

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

Why not we take it up at the Third Reading?

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I, am going to finish it.

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

The hon. Member is reading the Bill for the first time.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

No, I have studied the Bill. Where prosecutions are concerned, it states :

“No suit or prosecution shall be instituted against any member of the Board or against any officer, servant or agent of the Fund appointed for the purpose of this Act for any act which is in good faith done.....”

Now, who determines that the person has done it in good faith?

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

These are the usual clauses.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

When it becomes to a fund where so much of rebates are involved?

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

The courts will decide.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That means someone will have to go to court?

ஊர். ப்ரேமதாசா மெம்பர்

(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

Yes.

கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

My personal opinion is that this fund may operate, but there will be a lot of mischief. So I urge the Hon. Prime Minister to have a close tab on this fund and how it is going to be operated.

டி. னா. 8.30

ஊர். பி. விஜேசிரி மெம்பர் (காரிசுபத்து)

(திரு. ஆர். பி. விஜேசிரி—ஹாரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்)

(Mr. R. P. Wijesiri—Second Harispattuwa)

நியோஜ கமிட்டியைக் குறித்து, ஹாரிஸ்பத்துவின் மன்றத்தில் குறிப்பிடப்பட்டிருக்கிற (கனெக்ஷன் பீஸ்கோடி மெம்பர்) கமிட்டி அங்கத்தவர் கமிட்டிக்கு உட்பட்டதாகும். அதன் மூலம் கமிட்டிக்கு உட்பட்டதாகும். அதன் மூலம் கமிட்டிக்கு உட்பட்டதாகும். அதன் மூலம் கமிட்டிக்கு உட்பட்டதாகும்.

මාත්, මැද කොළඹ තුන්වන මන්ත්‍රීතුමාත් (හලීම් ඉෂාක් මහතා) එක්ස් ජාතික පක්ෂයේ ගැත්තන්ය කියා. නමුත් අත්තනගල්ලේ මන්ත්‍රීතුමා කළ කටාවට සටන් දුන්නට පස්සේ මට ලොකු වේදනාවක් ඇති වුණා. හාපිස්පත්තුවේ දෙවැනි මන්ත්‍රී භූපියට පසුගිය අවුරුදු පහ තුළ විමධ්‍යගත අයවැයෙන් මගේ ජන්ද දායකයන්ට සහ 5 ක් වත් වැඩක් කර දෙන්න මට බැරි වුණා. නමුත් අත්තනගල්ලේ මන්ත්‍රීතුමා කීවා, එතුමා ගේ කොට්ඨාශය සඳහා විමධ්‍යගත අයවැයෙන් රුපියල් විසිපන් ලක්ෂයක් එතුමාට මේ රජයෙන් ලැබුණය කියා. නමුත් මට බැරි වුණා. සහ 25 ක් වත් ලබා ගන්න. එහෙම නම් එතුමන්ලාගේ කණ්ඩායමත්, මේ රජයත් අතර මොකක් හෝ යටිතල වැඩ පිළිවෙලක් තිබෙන බවයි, එයින් හැඟෙන්නේ. මේ රජයෙන් සහ 5 ක් වත් ලබා ගන්න බැරි වුණු මා වැනි මන්ත්‍රීවරුන් යූ. එන්. පී. ගැත්තන්ය කියනවා නම් රුපියල් විසිපන් ලක්ෂයක් ලබා ගත් එතුමා වැනි උදවියට කොහොම කියන්න ඕනෑද? ඒ කරුණු අනුව බලන විට එතුමන්ලාගේ කණ්ඩායමත්, මේ රජයත් අතර රහස් ගිවිසුමක් තිබෙන බවක් ඒත්තු යන බව ප්‍රකාශ කරන අතර, අඩු තරමින් මේ වර්ෂයේදීවත් හාපිස්පත්තුවේ දෙවන මන්ත්‍රීවරයා වශයෙන් මගේ ජනතාවට සේවය කිරීම සඳහා විමධ්‍යගත අයවැයෙන් මටත් රුපියල් විසිපන් ලක්ෂයක් වෙන් කර දෙන ලෙස ඉල්ලා සිටිමින් මා නිහඬ වෙනවා.

අ. හා. 8.32

ඩී. වින්සන්ට් ඩයස් මහතා (බදුල්ල)
 (ශ්‍රී ලං. ම. බිඤ්ඤා උපායං—ආනා)
 (Mr. D. Vincent Dias—Badulla)

නියෝජ්‍ය කළානායකතුමානි, ගරු අගමැතිතුමා විසින් මේ ගරු සභාවට ඉදිරිපත් කෙරුණු ප්‍රාදේශීය මණ්ඩල අරමුදල් පනත් කෙටීමේ පිළිබඳව ආකල්පය කෙරෙන මේ අවස්ථාවේදී අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කළ කටාවට ඇහුම්කන් දුන් පසුව මටත් හිතුවා, වචන ගායනක් කළා කලොත් හෙදයි කියා. එතුමා සඳහන් කළා, අපේ විමධ්‍යගත අයවැයෙන් වෙන් කෙරෙන මුදල් ගැනත්. එම නිසා මා එතුමාගෙන් අහන්න කැමැතියි, පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කාලයේදී විමධ්‍යගත අයවැයෙන් ඒ ඒ ජන්ද කොට්ඨාශ සඳහා වෙන් කෙරුණේ කොයි තරම් මුදල් ප්‍රමාණයක්ද කියා. ඒ ආණ්ඩු කාලයේදී පාරක ඇවිදීමේ අවස්ථාවටත් ගම්බද මිනිසුන්ට ලැබුණේ නැහැ. ඒ කාලයේ ගම්බද මේ තරම් පාරවල් තිබුණේ නැති බව එතුමාට මතක් කරන්න කැමැතියි. තිබුණු පාරවලත් වල් බිහි වී තිබුණා. ඇතැම් පාරවල් වාරිමාර්ග බටට පත් වී තිබුණා. පාරවල් කැඩී-බිදී ගියින්, බෝන්කු කඩා වැටී තිබීම නිසා අපේ ගම්බද මිනිසුන්ගේ ගමනාගමනයට බොහොම දුෂ්කරතා ඇති වී තිබුණු බව දැන් එතුමාට අමතක වී තිබීම ගැන මා පුදුමයට පත් වෙනවා.

ආර්. පී. විජේසිරි මහතා
 (ශ්‍රී ලං. ජ්‍ය. පී. බිඤ්ඤා)
 (Mr. R. P. Wijesiri)

දැන් නම් මොකද, ගම්බද හැම පාරකමත් 'කාර්පච්' දමලා නොවැ!

ඩී. වින්සන්ට් ඩයස් මහතා
 (ශ්‍රී ලං. ම. බිඤ්ඤා උපායං)
 (Mr. D. Vincent Dias)

විමධ්‍යගත අයවැයෙන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රී වරුන් වන අපට ලැබෙන මුදලම විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ටත් ලැබෙනවා. සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහාම රුපියල් විසිපන් ලක්ෂය බැගින් ලබා දෙනවා. එම නිසා අද ගම්බද ජන්ද කොට්ඨාශවල විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. අපේ රජය කිසිම හේදයකින් තොරව සාධාරණ අන්දමට ඒ මුදල් බෙදා දෙන නිසා අද අත්තනගල්ලේ මන්ත්‍රීතුමාටත් නැතිව කියන්න පුළුවන්කම ලැබුණා. තමාටත් රුපියල් විසිපන් ලක්ෂයක මුදලක් ලැබුණාය කියා. ඒ විධියට මේ රජය කිසිම හේදයකින් තොරව සෑම ජන්ද කොට්ඨාශයක් සඳහාම විමධ්‍යගත අයවැයෙන් මුදල් ලබා දීම ගැන අප සන්තෝෂ වෙනවා. ඒ විමධ්‍යගත අයවැය මුදල් පාලනය කරන්නෙන් සැලසුම් කරන්නෙන් පළාතේ මන්ත්‍රීවරයා, අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ් මන් ජයකොඩි මහතා) ඉදිරිපත් කළ තර්කය පුහු වර්කයක්. පහර ගහන්න මොකක් හෝ හේතුවක් සොයනවා මිසක් මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ කාර්යය හරියට තේරුම් ගෙන එතුමා ක්‍රියා නොකරන බව අපට පෙනෙනවා. විමධ්‍යගත අයවැය මුදල් පාලනය කරන්න ඕනෑම මන්ත්‍රීවරයෙකුට පුළුවන්. සැලසුම් සකස් කරන්නත් පුළුවන්. අලුත් කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම කාර්යයක් හෝ තමන්ගේ ආසනයේ ජනතාවගේ ප්‍රයෝජනය පිණිස සැලසුම් කිරීම විමධ්‍යගත අය වැය මුදල්වලින් කරන්නට අපට පුළුවන් වුණා නම්, අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාට කරන්නට බැරි වුණේ ඇයි කියා මම අහන්න කැමැතියි. ඒ අය රැස්වීම්වලට යන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමුන්තාත්සේලාගේ ආණ්ඩුව කාලයේ මොකක්ද කළේ? මේ රටේ ගම්බද ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා, ගැමි ආදිලිකය දියුණු කිරීම සඳහා, ඇති කර අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණු, මේ රටේ ජාතියේ පියා හැටියට විරුද්ධවලී ලබා සිටි සී. එස්. සේනානායක ශ්‍රී ලිංගිණන් මේ රටට හඳුන්වා දුන් පළාත් පාලන සභා ක්‍රමය නිසා අපේ ගැමි ආර්ථිකය දියුණු වූබව අපට නිසැකවම කියන්නට පුළුවන්. ගැමියන්ගේ සිතූම් පැතුම් දියුණු කරන්නට ඒ අයගේ අවශ්‍යතාවයන් ලබා දෙන්නට තිබුණු එකම මාර්ගය වන ඒ පළාත් පාලන සභා ක්‍රමය පසුගිය ආණ්ඩුව කාලයේ ප්‍රතික්ෂේප කර පළාත් පාලන ජන්ද තබන්නේ නැතිව, තිබුණු සභා විසුරුවා හැර ඒවායේ ඒකාධිකාරී පාලනයක් ඇති කර ජනතාවට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට තිබුණු ස්ථානය වසා දැමීම. ඒ වෙනුවට මේ රජය සංවර්ධන සභා ඇති කළේ.

ලෝකය දියුණු වන විට අපි අලුත් අලුත් මාර්ග සොයන විට අපට බැහැ, වැඩවසම් යුගයේ තිබුණු ක්‍රමය කට නැත්නම් අධිරාජ්‍යවාදී ක්‍රමයකට ආපසු යන්නට. අපි අලුත් මාර්ග සොයා ඒවා අනුගමනය කර ඒවා ක්‍රියාත්මක කරන්නට ඕනෑ. ජනතාවට වඩා වඩාත් පහසුකම් ලබා දෙන්නට. ඒ අනුව තමයි ගරු අග්‍රාමාත්‍ය තුමා ගරුතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ සංවර්ධන සභා මේ රටට හදුන්වා දුන්නේ. ඒ සංවර්ධන සභා ක්‍රමය නියම අන්දමින් ක්‍රියාත්මක කරන්නට නම්

[ශ්‍රී. වික්‍රමවංශ මහාපාද]

ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රාදේශීය මණ්ඩල පිහිටුවීමේ අවශ්‍යතාව අපි සියලු දෙනාම දන්නවා. ඒවායේ සම්බන්ධීකරණයක් ඕනෑ. විශේෂයෙන්ම සංවර්ධන සහ චක්‍ර අග්‍රයන් වන්නේ එක්තරා දිස්ත්‍රික්කයකටයි. ඒ නිසා ආසන මට්ටමින් හා ගම් මට්ටමින් ඒවා සම්බන්ධ කරන්නට ආයතන අවශ්‍යයි. ඒවා, ක්‍රියාත්මක කරන්නට අලුත් ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රදේශීය මණ්ඩල පිහිටුවා ඒවායේ සම්බන්ධීකරණයක් ඇති කර දැන් අලුතින් ඇති වන සංශෝධන තුළින් වඩාත් සමීප සම්බන්ධයක් ඇති කර ගමේ වැඩ කටයුතු කරගෙන යන්නට මාර්ගයක් සකස් කර තිබෙනවා.

අපි දන්නවා අඩුපාඩු තිබෙනවා, කිය. මේක ක්‍රියාත්මක කළා පමණයි. ඒ නිසා සැහෙන් න අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු මැකී යන්නේ නැති වී යන්නේ, තව තවත් මේවායේ ක්‍රියාත්මක පාටිය ඇති වන විටයි කියා අපි දන්නවා. අත්තනාලයේ ගරු මන්ත්‍රීතුමා කළා කළේ විශේෂයෙන්ම මුදල් ගැනයි. එතුමන්ලා හැම දේම මුදල්වලින් කරන්නයි බලාපොරොත්තු වන්නේ. මා හිතන විධියට අපේ ගරු අගමැතිතුමා මේ පනතින් එකක් බලාපොරොත්තු වෙනවා. අපේ ගම්බද ජනතාව ස්වෝත්සාහයෙන් නැගී සිට ගමේ සමගියක් ඇති කර ගමේ ආර්ථිකය, තමන්ගේ ආර්ථිකය හා තමන්ගේ දියුණුව, තමන් තුළින්ම ඇති කරගෙන අභිමානයක් ඇති කරගෙන ගම දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීම මේ තුළ ගැබ් වී තිබෙන බව අපට හොඳාකාර පෙනෙනවා.

මුදලට වැඩිය ජනතාවගේ ශ්‍රමය අගය කරන බව අපට මේ තුළින් කැපී පෙනෙනවා. යම් කිසි ජාති මමන්වයක් ඇති වී මේ මගේ ගම, මේ මම යන පාර, මේ මගේ දරුවන් යන පාර, මේවා අපි ගොඩ නගන්න ඕනෑය කියන හැඟීම අදහස මේ පනත තුළ ගැබ්වී තිබෙන බව අපට හොඳාකාරව පෙනෙනවා. හැම දේකටම මුදල් දෙන්නට පුළුවන්ද? ඇත්ත වශයෙන්ම අපේ ආසනය වාගේ ආසන දියුණු කරන්නට, මම හිතන විධියට රුපියල් ලක්ෂ 150 කටත් වඩා වියදම් කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. වෙනත් වෙනත් පිටස්තර අර මුදල් ගැන කල්පනා කර බලන විට, සෑම ආසනයකම වාගෙ කෙරෙන මහා පරිමාණයේ යෝජනා ක්‍රම, වාරි මාර්ග යෝජනා ක්‍රම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ආදී හැම අංශයකම කර ඇති වැඩ කටයුතු ගැන කල්පනා කර බලනවා, රුපියල් ලක්ෂ 150 කටත් 200 ටත් අතර මුදලක් වියදම් කර ඇති බව පෙනෙනවා.

නිවාස යෝජනා ක්‍රම ගැන සලකා බලමු එසේ බලනවාම, වියදම් කර ඇති මදල සීමා රහිතයි, වියදම් වුණු මුදලවත් කියන්නට බැරි තරමයි. සෑම ආසනයකම වාගේ නිවාස තුන්සිය, හාර සිය, පන් සිය ඇතැම් විට හය සිය, හත් සිය දක්වා තනා තිබෙනවා. ඒ වාගේම ක්‍රියාත්මක කර ඇති ජල යෝජනා ක්‍රමත් එහෙමයි. මේ විධියේ සංවර්ධනයක් ඇති වී තිබෙන යුගයකදී අපේ ගැමි ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම පිණිස, ඒ ගැමි ජනතාව තුළ කිසියම් හැඟීමක් ඇති කර, ඒ අයගේ ශ්‍රමය, බුද්ධිය ප්‍රයෝජනයට ගැනීමට කල්පනා කරන්න ඕනෑ. එසේ කිරීමේදී ගමේ අවශ්‍යතාවන් පිළිබඳව අවබෝදයක් ලබාගෙන, අපේ ජනතාවගේ හැඟීම් තුළින්

බුද්ධිය තුළින්, ශ්‍රමය තුළින් මොනවාද කරන්නට පුළුවන් වෙන්නෙ කියා සොයා බලා කිසියම් සැලැස්මක් ඇති කර, ඒ අනුව ක්‍රියා කරන්නට ඕනෑ බව මතක් කරන්න කැමතියි.

ගරු කළානායකතුමනි, මෙහි තවත් වැදගත් කරුණක් තිබෙනවා. ස්වේච්ඡා සංවිධානවල සහායවරු, අවමංගලාධාර සමිතිවල සහායවරු, පාසල් සංවර්ධන සමිතිවල සහායවරු එක්තරා කිරීමෙන් ගමේ එක්තරා විධියක පිබිදීමක්, සමගියක් මෙමගින් ඇතිකර තිබෙනවා. මේ හැම දෙනාම එකට එකමුතු වී අත්වැල් බැඳගෙන තමන්ගේ ගම හදන්න, තමන්ගේ ගම නිර්මාණය කරන්න වැඩ පිළිවෙලක් මේ තුළින් සකස් වී තිබෙන බව අපට හොඳාකාරවම පෙනෙනවා.

අපි දන්නවා යම් යම් අඩුපාඩුකම් තිබෙන බව. යළි කාලයෙදී එම අඩුපාඩුකම් නැති කර ගන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අය, හදපු ගමන්ම හැම දෙයක්ම ඉටු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මේ වැඩ පිළිවෙලට අකමැති බව අපි දන්නවා. සමහර විට ඒ අයට ඊර්ෂ්‍යාවක් ඇති. ඒ අය බලයේ සිටිද්දී ගමේ ජනතාව ගැන, ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන අවබෝධයකින් කටයුතු කළේ නැහැ. ගමේ පාරවල් ගැන හිතුවේ නැහැ, ගමේ ආල ගැන හිතුවේ නැහැ. ඒවා හදන්න සල්ලි දුන්නෙ නැහැ. ඒවා කරන්නට ධෛර්යයක් තිබුණෙ නැහැ. ඕනෑකමක් තිබුණෙත් නැහැ. නමත් මේ රජය ඒ ගැමි ජනතාවගේ අවශ්‍යතාවන් තේරුම් ගෙන තිබෙනවා. මෙහි අඩුපාඩුකම් තිබෙනවා. අපි ඒවා නැහැයි කියන්නෙ නැහැ.

ගරු කළානායකතුමනි, මෙහිදී ගරු අගමැතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමති තවත් එක් කරුණක් තිබෙනවා. අපි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවලදී, විශේෂයෙන්ම ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ග්‍රාමෝදය මණ්ඩලවලට බොහෝ දුෂ්කරතා පැන නැගී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම ග්‍රාමෝදය මණ්ඩලවල හා ප්‍රාදේශීය මණ්ඩලවල ලේකම්වරුන්ට ලිපි ද්‍රව්‍ය ලැබෙන තෙ නැහැ. එම කිසි දුෂ්කරතා පැන නැගී තිබෙන්නේ. ඒ වාගේම ග්‍රාමෝදය මණ්ඩල යෝජනා ප්‍රාදේශීය මණ්ඩලයට ඉදිරිපත් කර ඉන් යටත යෝජනා සංවර්ධන මණ්ඩලයේදී විස්තර සහිතව හා අවශ්‍යතාවය පැහැදිලි කර ගැනීමට ප්‍රාදේශීය මණ්ඩල නියෝජිතයෙක් සංවර්ධන මණ්ඩලයේ නොමැතිකම එක්තරා අඩුපාඩුවක් වී තිබෙනවා, මොකද? උප දිසාපතිතුමා නැතිනම් ග්‍රාමෝදය මණ්ඩලයේ ලේකම්තුමා නැතිනම් සේවා සහායකයෝ හරි කවුරු හරි කෙනෙක්, නිලධාරී මට්ටමෙන් ඉදිරිපත් වෙනවා. නමුත් අර මා සඳහා කළ නියෝජිතත්ව මට්ටමෙන් කරුණු පැහැදිලි කර දෙන්න අවස්ථාවක් නැහැ. ගරු අගමැතිතුමාගේ කළාවෙන් පැහැදිලි කර දුන් පරිදි ඉදිරියේදී ඇති වන සංශෝධනවලින් ඒ අවස්ථාවට ඉඩ ලැබෙනවා යයි මම හිතනවා.

ඒ වාගේම මේ මහ නගර සභාවල පිහිටවා තිබෙන ග්‍රාමෝදය මණ්ඩල ගැන තත්ත්වය විකක් තවදුරටත් පැහැදිලි විය යුතුයි. මහ නගර සභාව සංවර්ධන මණ්ඩලයේ නියෝජිතය නොවන අතර, මහ නගර සභා සීමාව

තුළ තිබෙන ග්‍රාමෝදය මණ්ඩල යෝජනා මහ නගර සභාව නොපිළිගන්නා අතර—සමහර නගර සභා පිළිගන්නේ නැහැ. සමහර නගර සභා පිළිගන්නවා, හුඹාක් දුරට මා දැක තිබෙන කාරණයක් තමයි පිළිගන්නේ නැති එක—මහ නගර සභා සීමාව නිසා සංවර්ධන වැඩවලදී යම්කිසි ක්‍රියාත්මක භාවයක් ඇති වෙන්නේ නැහැ. එම නිසා සංවර්ධන සභාව මහ නගර සභාව නියෝජනය වන අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් ඉතාමත් උචිත වන බව මගේ අදහසයි.

ඒ වාගේම මේ ග්‍රාමෝදය මණ්ඩල ඇතිවීමෙන් ගමේ ජනතාව තුළ මානසික වශයෙන් සහ ආර්ථික වශයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ඇතිවීමට මෙහි පසුබිම සකස් වී තිබෙන බව අපි දන්නවා. මේ කාරණා මතක් කරන අවස්ථාවේදී මම විශේෂයෙන් අග්‍රාමාත්‍ය තුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි, සෑම ග්‍රාමයකම, විශේෂයෙන් අපේ කොට්ඨාශවල තිබෙන චතුරල, ගම් කොට්ඨාශවල තිබෙන මුඩු ඉඩම් ගැන. ඒවා කිසිම ප්‍රයෝජනයකට ගන්නේ නැහැ. එවැනි තේ ටතු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජලාශ්‍රිත මුඩු ඉඩම් තිබෙනවා. මෙම ග්‍රාමෝදය මණ්ඩල ව්‍යාපාරය තුළින් ඇති කර තිබෙන තරඟකාරී භාවය නිසා යම් යම් ග්‍රාමෝදය මණ්ඩල තුළ එක්තරා විධියක උනන්දුවක් ඇති වෙනවා, ඉදිරියට යන්න.

ප්‍රතිපත්තියක් වශයෙන් සෑම ග්‍රාමෝදය මණ්ඩලයක් මගින්ම අර මුඩු ඉඩම් සංවර්ධනය කරන්න මූලික වැඩ පිළිවෙළක් යොදන්න පුළුවන් ස්වේච්ඡා මට්ටමෙන් සුළු අපනයන බෝග, කෘෂිකම්, ජනවසම්, වැවිලි, සංස්ථා ආදී අංශ සහභාගී කරවා ගෙන වගා කිරීමේ වැඩ පිළිවෙළක් ඇති කරන්න පුළුවන්. අපේ හුඹාක් කපුටල දිය සිරුටල් සිදිගෙන යනවා. මොකද, පසිනස් ගස් වාගේ, ගම් ගස් වාගේ අලුත් අලුත් ගස් වර්ග දැන් අපේ පැත්තේ හිටවාගෙන යනවා. කොහෙන් ගෙනාවත් හිට වනවද කියා මම දන්නේ නැහැ. බොහෝම ඉක්මනින් පැලවෙන ගස්. නමුත් මොනවා හෝ හෝගයක්—කොස්, දෙල්, අඹ ආදී හෝගයක්—හිටවනවා නම් ඒ ගස් වැටේ න්නා වාගේම ජලය ආරක්ෂා කරන්නට පුළුවන් ; ජලාශ්‍රිත භාවයක් ඇති කරන්න පුළුවන්. ඒ වාගේම ඒවායේ පල ජනතාවගේ පරිභෝජනයට ගන්නත් පුළුවන්.

එම නිසා ඒ මුඩු ඉඩම් වික සංවර්ධන සභාවට පවරා ගෙන ග්‍රාමෝදය මණ්ඩල ව්‍යාපාරය යටතේ යම් වැඩ පිළිවෙළක් ඇති කරනවා නම් අර fපසිනස් ගස්, ගම් ගස් වැවිම වාගේ නිෂ්ප්‍රයෝජන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපේ ගමේ මිනිහෙකුට ගිනින් අර fපසිනස් ගහක් දෙස බලාගෙන සිට ගම් ගසක් දෙස බලාගෙන සිට ඇති වන පලය මොකක්ද? කොස් ගසක් වැවි වොත් අපේ ගමේ මිනිහෙකුට හදිස්සියකට ගිනින් කොස් ගෙඩියක් පොළොස් ගෙඩියක්වත් කඩාගෙන කන්න පුළුවන්. එපමණක් නොවෙයි ඒ ගහෙන් වටිනාකමක් තිබෙනවා. ඒ නිසා අපේ පළාත් වැනි දිවයින පුරාම පිහිටි පළාත්වලට ප්‍රතිපත්තියක් වශයෙන් සංවර්ධන සභා මගින් ඒ විධියේ යම් වැඩපිළිවෙළක් සකස් කර ඒ තුළින් විශාල ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් කියා මා කියන්න කැමතියි.

අවසාන වශයෙන් මේ අවස්ථාව මට ලබාදීම ගැන මම ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වාගේම හොඳ හිත කින් මේ රට ගැන කැක්කුමක් ආදරයක් ඇතිව සෙනෙ

හසක් ඇතිව ඉදිරිපත් කර තිබෙන මෙම පනත වැඩිකල් යන්නට මත්තෙන් ක්‍රියාත්මක බවට පත්වීමෙන් අපේ ගම්වල ආර්ථික සංවර්ධනයක් මෙන්ම අපේ ගාමියන් ගේ මානසික සංවර්ධනයක්ද ඇති වීමෙන් එය ජාතියේ දියුණුවට ඉවහල් වෙනවා ඇතැයි ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

අ. භා. 8.50

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් කාල වේලාව බොහෝම ගත වී තිබෙන නිසාත්, යෑම තන්න ඕනෑ කරන වේලාව ඇතිත් තිබෙන නිසාත් මම දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

මන්ත්‍රීවරයෙක්
(*அங்கத்தவர் ஒருவர்*)
(A Member)

කැම තිබෙනවා, කථා කරන්න. මෙතෙන්දී තමයි, කථා කරන්න ඕනෑ.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ඇත්ත වශයෙන්ම ග්‍රාමෝදය මණ්ඩල අරමුදලක් ඇති කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයට අපි විරුද්ධ වුණා. ඒවාගේම ග්‍රාමෝදය මණ්ඩල ගැනත් අපේ කිසිම විශ්වාසයක් නැහැ.

1947 දී මේ රටේ ග්‍රාම සංවර්ධන සමිති ආරම්භ වුණා. ඒ ග්‍රාම සංවර්ධන සමිති එදා ආරම්භ කලේ එක්සත් ජාතික පක්ෂයෙන්මයි. ඒ ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාවේ තිබෙන්නේත් අද මේ ග්‍රාමෝදය මණ්ඩල රෙගුලාසි යටතේ තිබෙන පිකමයි. ඒ වැඩ කොටසමයි, කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එම නිසා මේකේ කිසිම වෙනසක් නැහැ. ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාවේත් ග්‍රාමෝදය මණ්ඩල ව්‍යවස්ථාවේත් තිබෙන්නේ එකම කරුණු. ඒ දෙකෙන්ම කරන්නට යන වැඩ විකත් එකමයි. ග්‍රාමෝදය මණ්ඩල, ග්‍රාම සංවර්ධන සමිති යන දෙකින්ම බලාපොරොත්තු වෙන්නේ ගම් දියුණු කිරීමයි. මේ දෙකම හඳුන්වන වචන වික පමණයි, වෙනස් වෙලා තිබෙන්නේ. මේ දෙකින්ම කරන වැඩ කොටස එකක් නම් ග්‍රාම සංවර්ධන සමිතිවල තත්ත්වය මොකක්ද? ඒවාට අදාල අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව ගන්නා පියවර මොනවාද? ඒක අපි දැනගන්නට ඕනෑ.

අපට ග්‍රාම සංවර්ධන ඇමතිතුමියගේ උදව් ගන්නට ඕනෑ. ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ උදව් ගන්නට ඕනෑ. ඒ අතරේදී ග්‍රාමෝදය මණ්ඩල කියා තවත් එකක් ඇවිදින්න තිබෙනවා. ඒක එන්නේ ගරු අගමැතිතුමාගේ පළාත් පාලන අමාත්‍යාංශය යටතටයි. මේ දෙකින් අපි කෝකද තෝරා ගන්නේ? ග්‍රාම සංවර්ධන සමිතිවලින් දැන් අපි වැඩ කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම කිය තවා නම් ග්‍රාම සංවර්ධන සමිති වලින් අපේ ප්‍රදේශවල සැහෙන වැඩ කොටසක් දැනටමත් කර තිබෙනවා; කර ගෙන යනවා. ඔය කියන විධියේ දේවල්මයි, කරලා

[ආනන්ද දසනායක මහතා]
 තිබෙන්නේ. කිරි පවිටි ඇති කිරීම, හරකුන් බෙදාදීම, කුඩා කර්මාන්ත ආරම්භ කිරීම වගේ ඒවාමයි, කරලා තිබෙන්නේ.

මන්නිවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)

හොඳ දෙනුන් ඉන්නවාද?

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ගරු මන්නිතුමාට වුවමනා කරනවා නම් මම හොඳ දෙනක් එවන්නම්. කොහෙන් හරි හොයලා හරි එවන්නම්, වුවමනා නම් කියන්න.

රයිටර් තිලකසේකර මහතා (අම්බලන්ගොඩ)
 (திரு. ரைட்டர் திலகசேகரா—அம்பலாங்கொடை)
 (Mr. Ryter Thilakasekara—Ambalangoda)

ග්‍රාම සංවර්ධන සමිතීන්, ග්‍රාමෝදය මණ්ඩලන් එකතු කළොත් නමුත් තාක්සේලාන් එකතු වෙනවාය කියන එකද කියන්නේ

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

කරුණාකර නමුත් තාක්සේ වාසි වෙන්න, සිවුරක් දරාගෙන ඉන්දදී මහොම කතා කරන්න හොඳද?

1947 ඉදලාම ග්‍රාම සංවර්ධන සමිතී පවත්වාගෙන එනවා. විටින් විට ඒවා මැරෙනවා. විටින් විට ඒවා ගැන තොසලකා හරිනවා. නමුත් ග්‍රාම සංවර්ධන සමිතිය කියන එක අද ගම්වල මිනිසුන්ට කටපාඩම් වෙලා තිබෙනවා. ග්‍රාම සංවර්ධන සමිතී අද අහෝසිවෙලා නැහැ. ඒ සමිතීවලින් කෙරෙන වැඩ අද සැහෙන දුරට කෙරීගෙන යනවා. ඒ සමිතියේ ව්‍යවස්ථාව අනුව ගමේ ග්‍රාම සේවන, ගමේ ස්කොල මහත්වරු ගමේ පන්සලේ හාමුදරුවරු, තවත් ගමේ සිටින උගතුන් ඒ හැම දෙනාම එහි සාමාජිකයෝ. ඒවායේම ගම් සභාවේ හිටපු නියෝජිත මහත්මයා ආදී හැම දෙනෙක්ම මෙයට සහභාගී වෙනවා. මෙතෙක් කල් ඒ විධියට කටයුතු කලා. නමුත් දැන් ගම්වල තව එකක් ඇති කරනවා, ග්‍රාමෝදය මණ්ඩල නමින්, එක එක කාලයට එක එක ඇමතිවරුන් පහළ වෙන විට මේ විධියට ගම් දියුණු කරන්නටය කියා නොයෙකුත් ආකල්ප ඇති කරනවා. අපි ඒකට විරුද්ධ නැහැ. මොන භ්‍රමයකින් හරි රට දියුණු කරන්නට ඕනෑ. විශාල ප්‍රමාණයක් සමිතී සමාගම් ගමට දමා ගම්වල දැන් පවත්වාගෙන යන තත්ත්වය යම්කිසි විධියකින් අවුල් කරනවා නම් ඒවාට අපි හැමදාම විරුද්ධයි.

එක් කාලයක විවිධ සේවා සමුපකාර සමිතී කියා එකක් ආවා. ඒ විවිධ සේවා සමුපකාර සමිතී ව්‍යවස්ථාවටත් මේ ග්‍රාමෝදය මණ්ඩල ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු පියා ඇතුළත් කරලා තිබෙනවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ ඒ විකමයි. ඒක ක්‍රියාත්මක වුණා. එහෙත් සැහෙන තරම් දුරට ක්‍රියාත්මක කරන විට ඒක ගෙමින්ම මහජනතාවට එපාවන තැනකට ආවා.

ග්‍රාම සංවර්ධන සමිතී එදා සිටම මේ රටේ තිබෙනවා. නමුත් සැහෙන දියුණුවක් නැහැ. ඇයි? එකක් අස්සෙ තවත් එකක් ගන්නවා; අලුත්කාල් අස්සෙ රුපියල් ගහ තව වගෙ එකක් අස්සෙ තවත් එකක් ගහනවා. එක එක විධියෙ සමිතී සමාගම් ඇති කරනවා, එකම දේ කරන්නට. මේ හැම එකක්ම නැති කරලා ගමට ඇති කරන්න ඕනෑ කරන්නේ එක සමිතියක්. ග්‍රාම සංවර්ධන සමිතිය තිබෙනවා නම් මේ හැම දෙයක්ම කරන්නට පුළුවනි. එය ව්‍යවස්ථාවට ඇතුළු කර තිබෙනවා. ඒක සංයෝධනය කරන්නට පුළුවනි. ඒක මාර්ගයෙන් ගම් දියුණු කරන්නට බැරිද? අපි අහන්නේ ඒ ප්‍රශ්නයයි. ගරු අගමැතිතුමා ආරම්භ කළාය කියලා ඒක මේ විධියේ ඒවායින් පැවරෙන්නේ නැත කියලා අපට කියන්නට බැහැ.

එක් කාලයක ගමක් ගමක් ගානේ හතු පිපෙන්නක් මෙන් පුජා මණ්ඩල ඇතිවුණා. නමුත් ටික කලක් ගත වන විට මුදල් නැතිව ඒවා එහෙමම මැරීගෙන ගියා. ක්‍රීඩා පිට්ටනි ඇති කිරීම, ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කිරීම, ආදී ටික සැලසුම් සකස් කිරීම, සමීක්ෂණ පැවැත්වීම යනාදී මේවා අපේ ගම්වලටත් ජනතාවටත් අමුතු දේවල් නොවෙයි. මුලින්ම පනත් සම්මත කරනු කොට තිබෙන උදෙසාගය පසුව ටිකෙන් ටික අඩු වෙනවා. මක්නිසාද? වුවමනා කරන මුදල් සොයා ගැනීමට නුපුළුවන් වන නිසයි. 1947 දී ආරම්භ කළ ග්‍රාම සංවර්ධන සමිතී යන්න මින් හරි ජීවත්වේගෙන එනවා. සුළු වශයෙන් හෝ මෙතෙක් ග්‍රාම සංවර්ධන සමිතී මගින් ගමේ පාරවල් සෑදීම, ග්‍රමදානයෙන් පාරවල් කැපීම, ලිං කැපීම සහ ශුද්ධ කිරීම, වැව් සහ ඇළ වේලි ශුද්ධ කිරීම, ගොවීන්ට සැහෙන උදව්වක් වන වැඩ කටයුතු කිරීම යනාදී දේවල් කෙරුණා. හැබැයි. මුදල් නැතිකමේ අඩුපාඩුව නිසා නියමිත වැඩ කොටසක් කරන්නට බැහැ. මුදල් තමයි, වුවමනා කරන්නේ. නම් මාරු කිරීම නොවෙයි, වුවමනා කරන්නේ.

දැන් රැස්වීම් රාශියකට යන්නට වෙනවා. ග්‍රාම සංවර්ධන සමිතිය තියෙන කොට ඒකට යන්නට ඕනෑ. ග්‍රාමෝදය මණ්ඩලය තියෙන කොට ඒකට යන්නට ඕනෑ. විවිධ සේවා සමුපකාර සමිතිය තියෙන කොට ඒකට යන්නට ඕනෑ. පුජා මණ්ඩලය තියෙන කොට ඒකට යන්නට ඕනෑ. මේ විධියට සමිතී සමාගම් රාශියක් ඇති වෙනවා. ඒ සෑම සමිතියක්ම කරන්නේ එකම වැඩක්. එකම වැඩක් කරන්නට රැස්වීම් ගණනාවක් තැබීම පමණයි මේකෙන් වෙන්නේ. වැඩ නැහැ. වැඩ කඩදාසිවලට සීමා වෙනවා, වාර්තාවලට සීමා වෙනවා. හරියට වාර්තා තැබීම, රැස්වීම්වලට පැමිණීම, හරියට පරීක්ෂණ පැවැත්වීම යනාදියට තැබී දෙනවාය කියා ගරු අගමැතිතුමාගෙන් කියැවුණා. එතකොට මේකෙන් වෙන්නේ මොකක්ද? පොතේ ගුරුල ටිකක් ඇතිවීමයි. වැඩ කෙසේ වෙතත් හරියට වාර්තා තැබීම. දැනුත් ඒක කරනවා. ග්‍රාම සංවර්ධන සමිතියේ වාර්තාව හරියට ලියනවා. ඒක නම් අඩු වක් නැතිව තියෙනවා නමුත් ගමේ වැඩ කෙරී නැහැ. කිරි නිෂ්පාදනය ගැන හරියට වාර්තා සපයනවා. නමුත් හිරි නැහැ. හරියට වාර්තා සපයයි. ඒකේ කිසිම අඩුවක් නැහැ, තරහයක් තිබෙන නිසා. නමුත් වැඩ නැහැ.

ගරු අගමැතිතුමා ගැන අපි කතා කරන්නේ ගරුත්වයකින්. අපි අනික් ඇමතිවරු එක්ක කරන සෙල්ලම් ගරු අගමැතිතුමා එක්ක කරන්නට යන්නේ නැහැ. ඒ

මොකද? අපේ රටේ දෙවැනි නායකයා හැටියටයි අපි එතුමා ගණන් ගන්නෙ. මම මේ විරුද්ධත්වය දක්වනවා නොවෙයි. මම මේ කියන්නේ මේවායින් වන අවුල් ගැනයි. පසුගිය ආණ්ඩුව අවුරුදු හයක් තිස්සේ පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ නැත කියා තමුන් නාත් සේලා කියනවා. බලන්න ඒ විශේෂ කොමසාරිස්වරු අද දක්වන්නේ නැද්ද? ඇයි, ඔවුන් එහෙම ඉන්නේ? අද හැම තැනම ඉන්නවා, විශේෂ කොමසාරිස්වරු. මගේ ආසනයේත් ඉන්නවා. තමුන් නාත් සේලා ගම් සභා මැතිවරණ පවත්වා නැහැ. ටී. සී. හෙවත් සුළු නගර සභා නැති කළාය කිව්වා. ඒත් කෝ ජන්දය පැවැත්වූ තැන්? අවුරුදු පහක් ගත වුණා. ඒ අවුරුදු පහටම තමුන් නාත් සේලා ඒවායේ ජන්ද පවත්වා නැහැ. [බාධා කිරීම්] ඒ දිස්ත්‍රික් සභා ක්‍රමය මොකක්ද? මගේ කොට්ඨාශයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ භාරසිය ගණනක් වුවමනා තැනට තමුන් නාත් සේලා පස් දෙනෙක් පමණක් තෝරා තිබෙනවා. ගම්බද තිබෙන තත්ත්වය සාමාන්‍ය වශයෙන් ගෙන අපි කරුණු කිව්වා. ගමේ පිලිලක් බැඳීම, ලිදක් බැඳීම ආදිය සම්බන්ධයෙන් අද තත්ත්වය මොකක්ද? මම ස්තුතියක් කරනවා ගරු අගමැතිතුමාගේ පළාත් පාලන අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ දෙකක් දීලා, එයින් ගම්බද සුළු වැඩ දෙක තුනක් කෙරෙනවා. දැනට යන්තම් හෝ පාරක් නඩත්තු වී තිබෙන්නේ එයින් පමණයි. ඒක මූල ධන වියදමක් හැටියට යනවා. සුළු වශයෙන් හදි වැඩක් වෙන්නෙ එයිනුයි. ලංසු 25 හේ අනෙක් මුදලින් ගමට කිසිම වැඩක් කරන්නට ලැබෙන්නේ නැහැ. “අපි ඒවා කරන්නම්” කියා මන්ත්‍රීවරුන් එය බාර ගන්නත් මන්ත්‍රීවරුන්ට ඒවා කරන්නට ලැබෙන්නේ නැහැ. වැඩ කෙරෙන්නේ නිලධාරී මහත්වරුන් හදන ‘ප්‍රයෝජිත ලිස්ට්’ අනුවයි.

රයිටර් නිලකසේකර මහතා

(*திரு. ரைட்டர் திலகசேக்கர*)
(Mr. Ryter Thilakasekara)

සම්පූර්ණතෝම වැරදි ඒ කතාව. මෙයා ලංකාවේද ඉන්නේ? හදේ ඉදන්ම කතා කරන්නේ?

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

නිලධාරීන්ගේ ලැයිස්තු අනුව තමයි වැඩ කෙරෙන්නේ. ඊට වැඩියමක් වෙන්නේ නැහැ. නිලධාරීන්ගේ ප්‍රමුඛතා ලැයිස්තු අනුවයි වැඩ තෝරන්නේ. තමුන් නාත් සේලා යෝජනා කරයි. තමුන් ඒ යෝජනා ස්ථිර වන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ—[බාධා කිරීම්]

රයිටර් නිලකසේකර මහතා

(*திரு. ரைட்டர் திலகசேக்கர*)
(Mr. Ryter Thilakasekara)

ගරු නියෝජ්‍ය කථනායකතුමනි, මේ ගරු මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන්ම වැරදි අවබෝධයක් අනෙක් ගරු මන්ත්‍රීවරුන් තුළ ඇති කරන්නට කතා කරනවා. රුපියල් ලක්ෂ විසිපහේ විමධ්‍යගත අයවැයේ මුදල් වියදම් කිරීමට ගණන් ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුයි. මෙතුමා හොඳටම තත්ත්වය පෙනී පෙනී, සභාව නොමග යවන්නට මේ අසත්‍ය ප්‍රකාශ කිරීම ගැන වහාම ක්‍රියා කරන මෙන් මම තමුන් නාත් සේලාගේ ඉල්ලා බීටනවා.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

කලබල වෙන්න එපා, සිවුර ගැලවෙයි. සිවුරේ ඉදගෙනම මාළු අල්ලනවා. මම ගරු අගමැතිතුමාට කියන්නේ මේ වැඩ ගැන කල්පනා කරන ලෙසයි. මගේ කොට්ඨාශයේ කලින් ගම් සභා පහක් තිබුණා, සුළු නගර සභා වත් තිබුණා. මේ හැම එකක්ම දැන් වැඩ නොකරන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒවායේ කාර්යාල තිබෙනවා. ඒවාට පත් කරන ලද විශේෂ කොමසාරිස්වරුන් එහෙමම සිටිනවා. ඒ අයගෙන් මොන වැඩක් කෙරෙනවාදැයි මම දන්නේ නැහැ. පුස්තකාලයට අධාර මුදලක් දෙන ලෙස දන්වා ඉදි කිරීමට අපට ලියුමක් එවනවා. දෙපාර්තමේන්තුවට යවන ලිපියකින් ඒ ජන්ත තුමාට යවන ලිපියකින් මටත් පිටපතක් එවනවා. ‘අපි මෙහෙම අනුමත කළාය’ කියා අපිත් ඒකට පිළිතුරු යවනවා. ඊට වැඩි දෙයක් ඒ අයගෙන් කෙරෙන්නේ නැහැ. මුදල් ලැබුණද නැද්ද යන වගවත් අපි දන්නේ නැහැ.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)
(A Member)

එහෙමවත් දෙනවනේ, තමුන් නාත් සේලාට!

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

කලින් එහෙම නොවෙයි. ටී. සී. හෙවත් ගම් සභාවේ නියෝජිතවරුන් සිටි කාලයේදී ගමේ යම් කිසි වගකීමක් ඒ අයට තිබුණා. ඔහු ගමේ ජන්දයක් ගන්න බලාගෙන වැඩ කරන්න ඕනෑ. ගමේ පාරක් හදන්න ඔහු පොරොන් දුටුක් දුන්නා නම්, ඔහු ඊළඟ වාරයේත් ජන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔහු ඒ පාර හදා දෙන්නම ඕනෑ. අවුරුදු තුන ඇතුළතදී ඒ අනුව ඔහුට පාර හදන්න බැරි වුණොත් ඔහුට ඊළඟ වාරයේදී ජන්දය ලැබෙන්නේ නැහැ. ජන්දය ඉල්ලන්නවත් දෙන්නේ නැහැ. ගමේ ජනතාව එකතු වී ඔහු තෙරපා දමා ඒ වෙනුවට වෙනත් කෙනෙක් දැනවා. ලීද හදා දුන්නේ නැත්නම් ඔහු ජන්දයෙන් පරදිනවා.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)
(A Member)

සල්ලි හම්බ වුණද එදා ඒවා කරන්න.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

සල්ලි හම්බ වුණා.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)
(A Member)

ගම් සභාවේ සභාපතිවරයා ගත්තේ, තියෙන තියෙන අය ගත්තේ.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

සල්ලි ගන්න අය හුඟදෙනෙක් ඉන්නවා. නොයෙක් දූෂණ ගැන මේ පාර්ලිමේන්තුවේත් කතා වෙනවා. ඒ මිනිසුන් තැනි තැන ඔවුන් ගැන කතා කරන්න එපා. දූෂණ කරන අය අහු වුණාම ඔවුන් ගැන කතා කරමු.

ඒ දවස්වල අඩු වරිපණම් අය කර, නාත්තම් අඩු බදු අය කර ඒ මුදල්වලින් යම් කිසි වැඩ කොටසක් කළා. ඒ වැඩ කොටසට ආධාර වශයෙන් තමයි, පළාත් පාලන දෙපාර්තමේන්තුව හැම අවුරුද්දේම මුදලක් දුන්නේ. අපේ ගරු අගමැතිතුමා මේ වතාවේ පමණක් නොවෙයි, පළාත් පාලන ආමතිවරයා වශයෙන් සිටියේ. මම හිතන හැටියට 1967 සිට අවුරුදු දෙකක් පමණ හිටියා. වැඩි කාර්යක් ඉන්න ලැබුණේ නැහැ. එහෙම නම් අමුතුවෙන් ලෝකයකට ඇවිත් නැහැ. එතුමා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩ කළා. ඒ ගම්බද පළාත්වලින් එකතු වූණ බදු මුදල්වලින් හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දෙන මුදල්වලින් තමයි වැඩ කළේ.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)
(A Member)

‘ග්‍රාන්ථි’ එකක් දුන්නා.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ඔව් එකක් දුන්නා වතුරට. එකක් දුන්න පාරවල්වලට. මම ඒක නැහැයි කියන්නේ නැහැ. එතකොට ඒ විධියේ වත් වැඩක් අද අපට කරගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ගම්බද පාරක යන්න බැහැ. ගම්බද පාරවල් වල කැලෑව වැවිලි හුද්ධ කරන්නේ නැහැ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

කොළඹ—නුවර පාරත් එහෙමයි.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ඒ වගේමයි මහා මාර්ගත්. අපි ගරු අගමැතිතුමාට දෝෂාරෝපණය කරනවා නොවෙයි. තමුන්නාන්සේ උත්සාහ ගන්නත් නිලධාරීන්ගෙන් හරි කොහෙන් හරි යම්කිසි බාධාවක් ඇතිවී තිබෙනවා. වැඩ කරන්නේ නැහැ. අපි පසුගිය දවසකා ගියා කරන්දෙන්නියට. ඒ පාරේ කොහොම බස් යනවද කියල මම දන්නේ නැහැ. ඒ පාරේ යන බස් මොන විධියට අබලන් වෙනවාද කියල අපි දන්නේ නැහැ.

ලයනල් ජයතිලක මහතා (ඇමතිතුමා)

(*திரு. லயனல் ஜயதிலக்க—அமைச்சர்*)
(Mr. Lionel Jayatilke—Minister)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අදාළ පනත ගැන නොවෙයි කතා කරන්නේ. වෙනත් අමාත්‍යාංශයක් ගැන කතා කරන්නේ. මහා මාර්ග ගැන—

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මහා මාර්ග ගැන කිව්වාම මොකද? ගරු අගමැතිතුමා මහා මාර්ග ඇමතිතුමා නේ. ඉතින් රෙගුලාසියටම බල නවා නම් ඒ වචන ගැලපෙන්නේ නැහැනමයි. නමුත් මම හිතන්නේ නැහැ ගරු අගමැතිතුමා ඒ කරුණු ප්‍රතික්ෂේප කරවිය හියා. ගරු අගමැතිතුමා ප්‍රතික්ෂේප කරනවා නම් මම නිශ්ශබ්ද වෙනවා. අපට කමක් නැහැ. දැන් තිබෙන පාරවල් ගැන මම ගරු අගමැතිතුමාට කිව්වා. මගේ කොටසාශයේ එදා නිබුණ රැස්වීමට අපේ සම්පූර්ණ ආධාරය දුන්නා, ඒ රැස්වීම හර්පික කර ගැනීමට මම උදව් කළා. ඇයි? රාජ්‍ය උත්සවයක් වශයෙන් මම එයට සහාය දුන්නා. මම අපේ සාමාජිකයින්ට ලියුම් යවල ගෙන්නුවා. මම ඒ බව ඔප්පු කර පෙන්වන්නම්. ඒ මොකද? ගරු අගමැතිතුමා අපේ පළාතට ගිය පළමු වැනි වතාව එය නිසා; අපි එතුමා පිළිගන්නා. අපි එතැනදී තමුන්නාන්සේගේ ඒ වැඩපිළිවෙලට කිසිම හානියක් කළේ නැහැ. අපි හොඳ දෙයට උදව් දෙනවා. අපි විරුද්ධ පක්ෂයේ ඉන්නවාය කියා පත්වුණ ආණ්ඩුවකට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් එන විට අපට බැහැ නිශ්ශබ්ද වෙන්න. පාර වල් අබලන්ව තිබෙනවා නම් අපට කියන්න බැහැ පාර වල් හොඳට තිබෙනවාය කියා.

කොත්මලේ—පස්සැල්ලාව—උලපනේ පාර තමුත් නාන්සේ කරුණාකර ගිහින් බලන්න. මම මේ ගැන විසි තිස් වතාවක් මේ ගරු සභාවේදී කිව්වා. දැන් අවුරුදු පහක් ගත වී තිබෙනවා. තවම එක තැනක රෙපයාර් එකක් කරල නැහැ. බස් කාරයෝ යියනවා, බස් යන්න බැහැ නවත්වනවා කියල. ඒ අතරේදී මම බස් ඩිපෝ එකේ ඉන්න ඩිපෝ මැනෝජරි මහත්මයාට විකක් තදින් කතා කරල කියනවා. නැවැත්තුවොත් බලාගෙනයි. බස් දවන්න දෙන්නෙම නැහැ කියල. ඒ විධියට තදින් කතා කරන නිසා කොහොම හරි හැමදම බස් දවනවා. අබලන් වෙන බස් රෙපයාර් කරනවා. හැතැප්ම දහය පහලොව දුර සිට එන පාසැල් ළමයි ඉන්නවා. මම ඉන්නේ ගම් පොල අම්බලුවාට පාරේ. ගම්පොල-මාවනැල්ල පාරේ කරුණාකර ගිහින් බලන්නාය කියා මා තමුන්නාන්සේ ගෙන් ඉල්ලා සිටිනවා. පාර දෙපැත්තේ මාන වැවිලි පාර මැද යමිතම් අඩි දෙකක් පමණ ඉතිරි වෙලා තිබෙනවා.

ඒ. එම්. ආර්. බී. අත්නායක මහතා (නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා)

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க—உயர் கல்விப் பிரதி அமைச்சர்*)

(Mr. A. M. R. B. Attanayake—Deputy Minister of Higher Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, [බාධා කිරීම].

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

එතැනින් තමයි මම ජීප් එක අරගෙන එන්න බිනා.

එ. ඩී. බී. අබේරත්න මහතා
(*திரு. எச். பி. அபேரத்ன*)
(Mr. H. B. Abeyratne)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද සභාවට ඉදිරිපත් වී තිබෙන්නේ ග්‍රාමෝදය මණ්ඩල අරමුදල් පනත් කෙටුම්පතයි.

නියෝජ්‍ය කථානායකතුමා
(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

කරුණාකර ග්‍රාමෝදය මණ්ඩල අරමුදල් පනත් කෙටුම්පත ගැන කතා කරන්න.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

පිහි ප්‍රශ්නයක් තිබෙනවා.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගමේ පාරවල් පික. ගමේ ඇවිදින්න තිබෙන පාරවල් පික හදන්න එපා කියලද කියන්නේ.

නියෝජ්‍ය කථානායකතුමා
(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

එවා ගැන කතා කරන්නත් පුළුවන්. නමුත්—

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මම කියන්නත් ඉස්සෙල්ල [බාධා කිරීම්]

ආර්. පී. විජේසිරි මහතා
(*திரு. ஆர். பி. விஜேசிறி*)
(Mr. R. P. Wijesiri)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිහි ප්‍රශ්නයක් තිබෙනවාලු!

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා පෙන්වා දෙන්න යන්නේ ග්‍රාමෝදය මණ්ඩල අරමුදල් පනත ගැන විවාදයක් කරගෙන යන වෙලාවයි මේ. මම ඒ ගැන බොහොම සන්තෝෂ වෙනවා. නමුත් අයවැය විවාදයේදී කතා කරන මහා මාර්ග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තු මට්ටමේ ඇති දේවල්—

නියෝජ්‍ය කථානායකතුමා
(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

මග ප්‍රශ්නය ගැන තමයි මම දැන් මේ කතා කළේ.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

‘පොසිත්ටි’ එකක් නැහැ. ‘පොසිත්ටිලස්’.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම නමුත්තාත්සේට කියන්න යන්නේ වැදගත් කරුණක්. Necessity and accident කියා දෙකක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය හා අහම්බය කියන දෙක. මේ අවශ්‍යතාවයක් උඩ නොවෙයි කථා කරන්නේ, අහම්බයක් උඩයි.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

Sir, am I to speak or shall I allow him to speak ?

නියෝජ්‍ය කථානායකතුමා
(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

Order please !

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

On a point of Order, Sir.

මේ අහම්බය කියන එක බලවත් දෙයක්. මන්ත්‍රීවරයා වුනත්, රජ්ජරුවෝ වුනත්, පිස්සු තත්ත්වයකට වැටෙන්න පුළුවන්. මෙය, මට පෙනෙන හැටියට, ඔහුදිලිවම විකාර ස්වරූපයකින් මේ කථා කරන්නේ.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

Withdraw, that word !

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

මේක, ‘ඇක්සිඩන්ට්’!

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

Withdraw that word. Do not utter vulgar words.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා
(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

මම ඔප්පු කරනවා, මේක ඇක්සිඩන්ට්. මෙතුමාට පිස්සු. මෙතුමාට විකාරයක් තිබෙනවා.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

You are uttering vulgar words.

‘පිස්සු, පිස්සු’. You have to withdraw that word.

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

Order, please !

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

මට අයිතියක් තිබෙනවා කථා කරන්න. Necessity and accident කියා දෙකක් තිබෙනවා.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

You are one of the Deputy Ministers, the Deputy Minister of Higher Education. This is a disgrace to the Ministry. (*Interruption*)

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

නැහැ, මම 'විත්චෝ' කරන්නෙ නැහැ.

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

කරුණාකරලා දෙන්නාම වාචිවෙන්න. What is the objectionable word ?

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

'පිස්සා, පිස්සා' He stid,—'පිස්සා'

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

May I know what the word is ?

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

He should withdraw, Sir.

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

What is the word ?

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

'පිස්සා'

ආර්. පී. විජේසිරි මහතා

(*திரு. ஆர். பி. விஜேசிரி*)
(Mr. R. P. Wijesiri)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා කිව්වෙ නැහැ කොන්මලේ මන්ත්‍රිතුමා පිස්සා කියා. එතුමා, එතුමාටම නියාගන්නා වෙන්න ඇති, 'පිස්සා' කියා.

ආනන්ද දසනායක මහතා

(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

එයාටම කියාගන්නා පිස්සා කියා ?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

නැහැ, නියෝජ්‍ය කථානායකතුමනි. මම මේක පැහැදිලි කර දෙන්නමි.

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

'පිස්සා' කියන වචනය පාවිච්චි කළාද ?

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

මම පාවිච්චි කළේ එතුමාට නොවෙයි. මම එහෙම කිව්වෙ වෙන කාරණයක් පැහැදිලි කරන්නයි. එතුමා මගේ කථාවට කන් දුන්නෙ නැති නිසාත්, තමුන්නාන්සේ මගේ කථාවට ඇහුම්කන් දුන්නෙ නැති නිසාත් ප්‍රශ්නය අවුල් වුණා. මම කියන්න ගියේ, යම්කිසි සිද්ධියකදී කරුණු දෙකක් මුල් වෙන බවයි.

නියෝජ්‍ය කථානායකතුමා

(*உப சபாநாயகர் அவர்கள்*)
(Mr. Deputy Speaker)

කරුණාකරලා අපේ කාලය නාස්ති කරන්න එපා. 'පිස්සා' කියන වචනය පාවිච්චි කළා නම් ඒක ඉල්ලා අස්කර ගන්න.

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා

(*திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க*)
(Mr. A. M. R. B. Attanayake)

නියෝජ්‍ය කථානායකතුමනි, මම මන්ත්‍රිවරයකුට පිස්සා කිව්වෙ නැහැ. එතුමා පිස්සු අදහසක් ඉදිරිපත් කළා. ඒ අදහසටයි මම කිව්වෙ. ඒකට මම කිව්වෙ 'ඇක්සිඩන්ට්' කියලා. 'අහම්බෙ' කියා සිංහලෙන් කියනවා. 'නෙසෙසිට්' කියන්නෙ අවශ්‍යතාවය. අවශ්‍ය තාවය ඉක්මවා යනවා නම් ඒවා වැටෙන්නෙ 'අහම්බෙට' අහම්බෙට යනවා නම් ඔහුට පිස්සු ගතියක් තිබෙන්නට පුළුවන්.

නියෝජ්‍ය කථානායකතුමා

(உப சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

කරුණාකරලා වාඩිවෙන්න. වෙලාව හොඳ නැහැ. කොත්මලේ මන්ත්‍රීතුමා තව කොපමණ වෙලාවක් ගන්නවාද ?

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

I am not worried, whether he is prepared to withdraw it or not.

නියෝජ්‍ය කථානායකතුමා

(உப சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

I think you are very sensible, extremely sensible. How long will you take ?

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

About 5 or 10 minutes.

නියෝජ්‍ය කථානායකතුමා

(உப சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Very good.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පහත මෙටුනි අවස්ථාවකට ගෙනා එන ගැන අපට කරන්න දෙයක් නැහැ. ඒ වුනත් ප්‍රශ්නය තිබෙන්නේ අපේ ප්‍රදේශවල තිබෙන වැඩ ගැන අපි ගන්නා පියවර මොකක්ද යන්නයි. ගම්බද පාරවල් යුද්ධ කරන්නෙ නැහැ. ඒ හැම තැනකින්ම පැමිණිලි ලැබෙනවා. අපි ගම්බද රැස්වීම්වලට ගියාම අපට ඒව දකින්න ලැබෙනවා. ඒ වාගේම ඒ ප්‍රදේශවල ජනතාව ඇවිත් අපට ඒව කියනවා. මම මේවා ගරු අගමැතිතුමාට කියන්නේ මේ පහත ගෙනා නිසාම නොවෙයි. තමුන්නාන්සේගේ ප්‍රතිපත්තිය උඩ ඉමෝදය ගෙන යන්න පුළුවන් නම් ඉතාම විශිෂ්ට විධියට, ඒ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. තමුන් මිට පෙරත් මය විධියේ මණ්ඩල තිබුණා. විවිධ සේවා සමුපකාර සමිති, ඉම සංවර්ධන සමිති ආදිය ඇතිකර තිබුණා. ඒවා සෑම එකක්ම වාගේ අද අසාර්ථක වෙලා තිබෙනවා. මේකත් ඒ විධියට වෙයිද කියන එක අපි දන්නෙ නැහැ. ඒකට මොනවා වුනත් ගමේ ලීඳ බැඳගන්න මුදල් ඕනෑ. ෆෆ්ස් මිනි පිට්ටනියට මුදල් ඕනෑ. මිනි පිට්ටනිය යුද්ධ කරගන්න මුදල් ඕනෑ. පිට්ටනියකට ඉඩමක් වෙන්කර ගන්න මුදල් ඕනෑ. ඒ විධියේ වැඩ පවා අද කර ගන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා, මුළු රටේම.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

ඒව තමයි ඕකෙන් කරන්න හදන්නේ. [බාධා කිරීම්] ඒවා දැන ගන්න තමුන්නාන්සේ යන්න එපාය, සංවර්ධන සහ, රැස්වීම්වලට ?

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

තමුන්නාන්සේ ගමට යන්නේ තැනිට සංවර්ධන සහ වලට යන්න කියා මට කියන්නේ කොහොමද ? එතුමා ගමට යා ගන්න බැරිව දඟලනවා.

මේ ඉමෝදය මණ්ඩලවල තිබෙන නීති—ජීතීන්, ඉම සංවර්ධන මණ්ඩලවල තිබෙන නීති—ජීතීන්, බලා පොරොත්තුවන් එක සමානයි. එහෙම නම් මේ විධියේ මණ්ඩල වර්ග දෙක—නූතන් ගමකට අවශ්‍ය නැහැ. එක මණ්ඩලයක් පත් කර එමගින් ඒ කටයුතු කරවා ගන්න පුළුවනි. එකකෝ ඉමෝදය මණ්ඩල, එහෙම නූත්තම් ඉම සංවර්ධන මණ්ඩල යන දෙකින් එකක් තිබුණාම ඇති. එකක් ඉම සංවර්ධනය, අනෙක ඉමෝදය. ඉම උදයක් ඇති කිරීමත්, ඉම සංවර්ධනයක් ඇති කිරීමත් යන දෙකම එකයි. ඒ දෙකේ ඒ තරම් වෙනසක් නැහැ. එම නිසා එක මණ්ඩලයක් පමණක් ඇති කර මේ වැඩ කරගෙන යන්න පුළුවන් නම් හොඳයි.

තමුන්නාන්සේලාගේ කාලයෙන් දැන් අවුරුදු 5 ක් ගෙවී ඉවරයි. තව ඉතිරි වී තිබෙන්නේ අවුරුද්දකට කිවිටු කාලයක් පමණයි. එම නිසා මේ වැඩ පිළිවෙළ ඒ කාලය තුළ කරන්න පුළුවන්ද යියා බලන්න ඕනෑ. අපි ප්‍රාදී එනා කරන්නම්, එය කරන්න පුළුවන්කම් ලැබේවාය කියා.

අ. හා. 9.17

විමලා කන්නන්ගර මහත්මිය (ඉම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමිය)

(திருமதி விமலா கன்னங்கர—கிராம அபிவிருத்தி அமைச்சர்)

(Mrs. Wimala Kannangara—Minister of Rural Development)

නියෝජ්‍ය කථානායකතුමනි, කොත්මලේ මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඉමෝදය මණ්ඩලත්, ඉම සංවර්ධනයත් ගැන අදහස් ඉදිරිපත් කලා. ඇත්ත වශයෙන්ම ඒ ඉම සංවර්ධන සමිතීන්, ගම් සභාත් යන දෙක තමයි, මේ රටේ ගම් දියුණු කිරීම සඳහා ඇති කර තිබුණු පැරණිම ක්‍රම දෙක. වොක්සි කොමිෂන් සභාව ආදී කොමිෂන් සහා නිර්දේශ අනුව අවුරුදු 20 ක පමණ කාලයක් තුළ ගම් සහා ක්‍රමයේ තැත්තම් පළාත් පාලන ක්‍රමයේ නොයෙකුත් වෙනස්වීම් ඇති වුණා.

ඒ විධියට අවුරුදු ගණනාවක් තුළ ලැබූ අත්දැකීම් තුළින් අපේ ගම්බද මිනිසුන්ට ගම් සහා වල නියෝජිත වැරැදුන් වටහා ගත්තා, ඒ ක්‍රමයේ තිබෙන නොයෙකුත් අඩුපාඩුකම්. කඩයකින්. පොඩි වත්තකින් සුළු බද්දක් අය කරගෙන ඒ ගම් සභාවල වියදම් පියවා ගන්න බැරි බව ඒ අයට පෙනී ගියා. ගම් සභාවේ ලේකම්ව, ලිපි දුවා වලට හා වෙනත් නොයෙකුත් නඩත්තු ආදියට විශාල මුදලක් වියදම් වෙනවා. එම නිසා ඒ ගම්වල දියුණුව සඳහා ඇති කර ගත යුතු අලුත් ක්‍රමය මොකක්ද කියා නොයෙකුත් විධියේ සාකච්ඡා ඇති වුණා. ඒ විධියට තොයෙක් දෙනා අතර ඇති වුණු ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි, හරියට අර කථාවක තිබෙන කිකිලිය දැමූ රත්රන් බිත්තරය වගේ තමයි, මේ සංවර්ධන සහා යෝජනා ක්‍රමය නූත්තම් ඉමෝදය මණ්ඩල ක්‍රමය ඇති වුණේ.

[විදිලා කන්නන්ගර හෙන්මිය]

පැරණි ගම් සභා ක්‍රමය යටතේ පත් වූණු නියෝජිත වරුන් 100-150 ක් භාවිතා කළ බලතල ඔක්කෝම සංවර්ධන සභා ක්‍රමය යටතේ 11 දෙනකු අතර බෙදා දුන්නා. පරණ ක්‍රමය අනුව යම් වැඩක් කරවා ගන්න කොයි තරම් අමාරුද? නිලධාරියාගෙන් ලේකම්ට තැත්තම් කොම භාරිස්ට ලියකියවිලි යන්න ඕනෑ. ඒ ලියකියවිලි අරයා ගෙන් මෙයට, එහෙත් මෙහාට ආදී වශයෙන් තැනින් තැන රස්තියාදු වුණ. ඊළඟට ටෙන්ඩර් කැඳවනවා. ඊට පස්සේ බලනවා, ඒ වාසින් පිළිගන්න පුළුවන් මොන ඒවාද කියා. ඒ විධියට හොයා බලා එකක් අනුමත කර නවා. ඔය ආකාරයට වැඩ කරන්න ගියාම පොඩි වැඩක් කර ගන්න පවා හය මාසයක් විතර ගත කරන්න වෙනවා. ගම්වල දියුණුව සඳහා වැඩ කිරීමේදී ඇති වන ඒ අනවශ්‍ය ප්‍රමාදය නැති කිරීම සඳහා ගත යුතු වැඩ පිළිවෙළ ගැන අපි අදහස් විමසා බැලුවා. ඒ ගැන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළා. අගමැතිතුමා එහිදී කැරුණු ඉදිරිපත් කළා. අර ප්‍රමාදයන් වළක්වාගෙන, ඒ ගම්වල තිබෙන නොයෙකුත් විධියේ වසම් නියෝජනය කිරීම සඳහා තමයි, ග්‍රාමෝදය මණ්ඩල නියෝජනයන් පත් කර ගන්නේ. ඒ අනුව හැම වසමකටම වාගේ නියෝජිතයන් ඉන්නවා, ග්‍රාමෝදය මණ්ඩලයේ. අද ග්‍රාමෝදය මණ්ඩලවල සභාපතිවරුන් අතුරින් 90% ක් පමණ ඉන්නේ, ග්‍රාම සංවර්ධන සමිතීන්ට සභාපතිවරුනුයි. ඒ ග්‍රාමෝදය මණ්ඩලවල නියෝජිතවරුන්ගේ ජන්දයෙන් තමයි, ඒවායේ සභාපතිවරුන් පත් වන්නේ.

නමුත් ඒ අයට අද මුහුණ පාන්න සිදු වී තිබෙන්නේ මොන තත්ත්වයකටද? ඒ අය අදාළ කාර්යාලවලට—උප දිසාපති කාර්යාලවලට, කවිචේරිවලට—යන්න ඕනෑ. නමුත් එවැනි ගමන්-බිමන් වෙනුවෙන් ඒ උදවියට ගමන් ගාස්තුවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අය දැනත්දුවෙන් වැඩ කරනවා. ඒ වෙනස ගම් පළාත්වලට ගිය විට අපට පෙනෙන්න තිබෙනවා.

නමුත් පරණ ක්‍රමය යටතේ තිබුණේ කොයි විධියේ තත්ත්වයක්ද? පරිපාලන නිලධාරීන් ඒ ගම් සභාවලට විරුද්ධවයි, වැඩ කළේ. 'බල්බි' එකක් දමා ගන්න ඕනෑ වුණත්, ඒ නිලධාරියා කියනවා, 'පලයන් කවිචේරියට' කියා. ඒ විධියේ අමාරුකම් රාශියක් තිබුණා, ඒ කාලයේ. ඒ තත්ත්වය වැටහී තමයි, අපේ අගමැතිතුමා මේ විධියේ වැඩ පිළිවෙළක් යෝජනා කළේ, ග්‍රාමීය ජනතාවගේ යහ පත සඳහා. කොත්මලේ මන්ත්‍රීතුමා කීවා, නම් ගොඩක් දමන්නේ නැතිව එක නමකින් වැඩ කරන්න ඕනෑය කියා. දැන් ග්‍රාමෝදය මණ්ඩල වැඩ පිළිවෙළ ඇති කර තිබෙන්නේ ඒ විධියට තමයි. ග්‍රාම සංවර්ධන සමිති, මරණාධාර සමිති, සමුපකාර සමිති, කෘෂිකර්ම සමිති ආදී වශයෙන් නොයෙකුත් නම්වලින් තිබෙන සමිති හැම එක කම වාගේ නියෝජිතයන් මේ ග්‍රාමෝදය මණ්ඩලයේ නියෝජිතයන් වශයෙන් පත් වී සිටිනවා. ඒ අය තමයි, 'Governors of the Board' නැත්නම් ඒ මණ්ඩලය පාලනය කරන අධිපතිවරුන් බවට පත් වී තිබෙන්නේ.

ඒ මණ්ඩලයේ කටයුතු ගෙන යන්න මුදල් ඕනෑ. එතෙම නැත්නම් ඒ නියෝජිතයන් අතර උදාසීනතමක් ඇති වෙනවා. දැන් ඒවා පිහිටුවා අවුරුද්දක් පමණ ගත වී තිබෙනවා. කමිකරුවන් නිදාගෙන ඉන්නවා. පාරවල වල් බිහි වෙගන එනවා. දැන් අවුරුද්දක පමණ ඉඳලා අප මේ ඔක්කොම බලාගෙන හිටියා. දැරූ ජුරතල් බලන්

නත් අවුරුද්දක් යන්න ඕනෑ. පියවර ඔසවා දෙවැනි අවුරුද්දේ අපි හදන්නේ දුටුන්න නොවෙයි, ඇමිදින්න ටයි. තුන් වැනි අවුරුද්දේ අපි දුටුන්නත් පටන් ගත් නවා. සමහරමට දෙවැනි අවුරුද්දේම දුටුන්න පුළුවන් වෙන්නත් ඉඩ තිබෙනවා. දැන් අපට මුදල් දුන්නාම ග්‍රාමෝදය මණ්ඩලවල නියෝජිතයන්ට පුළුවන් වෙනවා, ඉමදානගෙන් පාර කැපුවොත් තේත්තුව හදා ගන්නට. මිනි විවිධනිය සුද්ධ කර ගන්නට පුළුවන් වෙනවා. එපමණක් නොවෙයි, ගෙවල් හැදීම ආදී ගමේ තිබෙන සියලුම අඩුපාඩු සකස් කර ගන්නටත් පුළුවන් වෙනවා. උපන්දා සිට මැරෙන තුරු, ලදරුවාගේ සිට ගර්භනී මව දක්වා, කීරි සැපයීම. පෝෂණය සෞඛ්‍යය සදාචාරය කඩ පාලනය ආදී ඔක්කොම මෙයට අයිති වෙනවා. මන්ත්‍රී වරුන් වන අපි සියලු දෙනාම මෙයට උදව් වෙනවා. අපේ කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ග්‍රාම සංවර්ධන උපදේශක කාරක සභාවේදී මට දෙන උපදෙස් අනුව ගම්වලට කීරි එළඳෙනුත් දෙන්නට මම පටන් ගත්තා. එතුමාත් පළාත් පාලනය ගැන දන්නවා.

මෙය ඉතාම වැදගත් පනතක්. ග්‍රාමෝදය මණ්ඩලවලට පණ දීමට ශක්තිය දීමට, ගමේ ඉපදුණු ගමේ තරුණ තරුණියන්ට තමන්ගේ ගම තමන් විසින්ම දියුණු කර ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ ග්‍රාමෝදය මණ්ඩල මගින් මුදල් දීමට අවස්ථාවක් ඇති කර තිබෙනවා. හැම විටම ගමේ මිනිහට පමණක් ස්වේච්ඡා සාහයයි ස්වේච්ඡා සේව යයි කියන්නේ ඇයි; නගර සභා ප්‍රදේශවල භාමන නගර සභා ප්‍රදේශවල සියයට සියයක්ම පාරවල් හදන්නෙන් ලැබී දමන්නෙන් රජයෙන්. ගමේ දුප්පත් මිනිහට ලිදක් හදා ගන්නට නැත්නම් මිනි වළ හැරන තැන සුද්ධ කර ගන්නට ආදී හැම දේකටම ඉමදානය. ඒ මිනිහා බොහොම දුකෙන් ජීවත් වන්නේ. ඒ නිසා මේ මුදල් දෙන්නට යන ව්‍යාපාරයට ධනවතුන්ගේ හා ජාති විද්‍යාපිත්තේ උදව් ලබා ගනිමින් ග්‍රාම සංවර්ධන ඇමතිනිය වශයෙන් ග්‍රාමීය ජනතාවට මගේ සම්පූර්ණ සහයෝගයත් දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අතික් ගරු ඇමතිවරුන් තම තමන්ගේ ආධාරය දෙනවා ඇත කියා හිතනවා. අපට දෙන මුදල් එන අවුරුද්දේ සිට මේ සභාවලට දීමට කැබිනට් මණ්ඩලය අනු මැනිය දී තිබෙනවා.

කලින් තිබුණු ගම්සභාවලට පැවැති ලොකුම බාධකයක් තමයි පළාත් පාලන ඇමති එක් කෙතෙකුත් මහාමාර්ග ඇමති වෙත කෙතෙකුත් වීම. ඒ නිසා අවුරුද්දකට පැරවල් හැතැපීම කාලක්වත් රජයට හාර දෙන්නට ගම්සභාවලට පුළුවන් වුණේ නැහැ. එහෙත් ගම්සභා පාරවල් සියයට සියයක්ම තාර දමා සකස් කර දීමට ගරු අගමැතිතුමා මෙයට මාස දෙකකට කලින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. පාරවල් අබලන්වීම නිසා බස් නතර කරන්නට යන පාරවල ලැයිස්තුවක් මට එවා තිබුණා. පාරවල් හැදුවේ නැත්නම් වහාම බස් සේවය නතර කරනවාය කියා බස් පාරවල් 10 ක ලැයිස්තුවක් මට එවා තිබුණා. මමත් මගේ දිස්ත්‍රික්කයේ සකස් කළ යුතුව ඇති පාරවල ලැයිස්තුවක් ඉදිරි පත් කළා. පාරවල් නොසෑදීම නිසා වලවල් හැරී බස් ධාවනය කරන විට දුනු කැඩෙනවා. ඒ නිසා ලබන පාසල් වාරය පටන් ගන්නට කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසයට කලින් ඒවා හදා දෙනවාය කියා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය

කලානායකතුමනි, ගිය අවුරුද්දේ උත්පත්ති කළ අපේ රටක් වටිනා ග්‍රාමෝදය දැරුවාට දායාදය දීලා ඒ මගින් අපේ ගම්බද ජනතාවගේ දිළිඳු බව නැති කර ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් උසස් කිරීමට දරන මේ උත්සාහය සෑම අංශයකින්ම සඵල වේවා ඒ සඳහා සියලු දෙනාගේම ආශීර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසාන කරනවා.

අ. හා. 9.25

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා (කළුතර දිසා ඇමති තුමා)

(*திரு. இந்திரதாச ஹெற்றியாராச்சி—களுத்துறை மாவட்ட அமைச்சர்*)

(Mr. Indradasa Hettiarachchi—District Minister, Kalutara)

ගරු නියෝජ්‍ය කලානායකතුමනි, ග්‍රාමෝදය මණ්ඩල අරමුදල් පනත් කෙටුම්පත ඉතාමත්ම වැදගත් එකකි. කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) මේ ගැන අවබෝධයකින් කලා කළාය කියා මම හිතන්නේ නැහැ. මේ ග්‍රාමෝදය වැඩ පිළිවෙල ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කර තිබෙන්නේ ගම ගැන හොඳට දැනගෙන ගැමියන් ජීවත්වන තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ඇතිවයි. අපට මේ ග්‍රාමෝදය වැඩ පිළිවෙලින් පුළුවන්කම තිබෙනවා ගමේ ජනතාවගේ සිතූම් පැතුම් පවා වෙනස් කරන්නට, ගරු අගමැතිතුමා කල්පනා කරන විධියට, අත්තනගල්ලේ ගරු මන්ත්‍රී තුමාත් කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් කල්පනා කරන්නේ අවුරුදු 400 ක් පමණ අපි මේ රටේ යටත්ව සිටියදී තිබුණු සිතිවිලි අනුවමයි.

මේ අද අලුතෙන් ඇති කර තිබෙන ග්‍රාමෝදය වැඩ පිළිවෙල ගැන කල්පනා කරන කොට දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමේ අරමුණ අංග සම්පූර්ණ භාවයට පත් වෙන්නේ ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රදේශීය මණ්ඩල පිහිටු වීමෙන් පසුව බව මගේ හැඟීමයි. අපට වැඩිදුර යන්න වුවමනාවක් නැහැ. එක දිස්ත්‍රික්කයක් අරගෙන බලමු, මේ සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය. දැනට ග්‍රාමෝදය මණ්ඩල 252 ක් කළුතර දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබෙනව. ඒ සමගම ප්‍රාදේශීය සභා 10 ක් පිහිටු වීමෙන් දිස්ත්‍රික් සංවර්ධන සභා වැඩ පිළිවෙල සම්පූර්ණ වුණාය කියා කියන්නට පුළුවන් තත්ත්වයක් අපට ඇති වී තිබෙනව. මට පුදුමයි අපේ අත්තනගල්ලේ මන්ත්‍රී තුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කොත්මලේ මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) කලා කළ ආකාරය ගැන මොකද? පසුගිය රජය බලයේ සිටි කාලයේ ගම්සභාවලට මුහුණ පාන්න වුණු තත්ත්වය අප කාටත් අමතක වී නැති නිසයි. 1970 දී ඒ ආණ්ඩුව බලයට පත් වුණට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් ගම්කාර්ය සභා කීපයක් ඉතුරු කර අනිකුත් සියලුම ගම්කාර්ය සභා අහෝසි කර දැමූ ආකාරයත්, ඉතුරු කළ ඒවාට නැදෑ හිතවතුන් පත් කළ ආකාරයත් මේ රටේ ජනතාවට අමතක වී නැහැ. විශේෂයෙන්ම ගම්බද ජනතාවත් මේවා හොඳාකාරවම දන්නව. එදා ඒ විධියට

ක්‍රියා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අද කලා කරන්නේ ගම්කාර්ය සභා නියෝජිතයා ගැනයි. ගම්කාර්ය සභා වකට තිබුණු තත්ත්වය සහමුලින්ම අහෝසි කර දැමීමා නම් එසේ දැමීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව බව මතක් කර දෙන්න ඕනෑ. ඒ බව අත්තනගල්ලේ මන්ත්‍රීතුමා වුණත් පිළිගන්නවා ඇති. (බාධා කිරීමක්) අහක දැමීමේ නැතුවාට ගම්කාර්ය සභා සේරම අහෝසි කර දැමීමේ, එහි නියෝජිතයන් ඉවත් කර දැමීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු කාලයේදී බව මතක් කර දෙන්න ඕනෑ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

දිවුලපිටියේ මැතිවරණ කොට්ඨාශයේ ගම්කාර්ය සභා තුනක් තිබුණ. 1977 වනතුරුත්, මගේ ගමේ මෙමීබර් හෝ මම වෙනස් කළේ නැහැ. දිගටම හිටිය.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා

(*திரு. இந்திரதாச ஹெற்றியாராச்சி*)

(Mr. Indradasa Hettiarachchi)

තම පක්ෂයට හිතවත් ගම්කාර්ය සභාවක් නිසා ඒක විතරක් ඉතුරු වී තිබුණා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

මගේ ගමේ තිබුණු ගම්කාර්ය සභාවේ සභාපති හැටියට හිටියේ මගේ බාප්ප කෙනෙක් එයා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළේ.

මන්ත්‍රීවරයෙක්

(*அங்கத்தவர் ஒருவர்*)

(A Member)

බාප්ප හින්දු වෙන්න ඇති ඒක නොගත්තේ.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා

(*திரு. இந்திரதாச ஹெற்றியாராச்சி*)

(Mr. Indradasa Hettiarachchi)

ඒ ප්‍රතිපත්තියත් හරි. මම ඒක පිළිගන්නව. එයා යුඵන්පි වුණත් බාප්පනේ? ඒක හරි.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)

(Mr. Lakshman Jayakody)

එයා මගේ බාප්ප බව ඇත්ත. නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් නමුත් ගම්කාර්ය සභාව අහෝසි කළේ නැහැ. අල්ලපු ගම්කාර්ය සභාවෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයා සිටියත් ඒකත් අහෝසි කළේ නැහැ.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
 (සිං. இந்‍රதாச ஹெட்டியாரச்சி)
 (Mr. Indradasa Hettiarachchi)

එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියේ එතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් “කොමිෂන්” ලැබුණේ නැති නිසයි; ඒ බාප්පා ආපු නිසයි. (බාබාකිරිමක්) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ප්‍රතිපත්තිය හරියට හරි. ඒක තමයි පවුල් වාදය. බාප්පා කුඩාප්පලාගෙ, අක්ක නගෝලාගෙ පක්ෂයක් නිසා, අනුගමනය කළ ඒ ප්‍රතිපත්තිය හරියටම හරි. අපේ පළාත්වල තිබුණු ගම්කාර්ය සභා සියල්ලක්ම අහෝසි කර දමා, ඒ වෙනුවට ඒ තැන්වලට නැදෑ හිනාවතුන් පත් කළා. ගම්කාර්ය සභා නියෝජිතයන්ට තිබුණු තැන සහමුලින්ම නැති කර දැමීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා අපට ඕනෑම තැනකදී ඔප්පු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ තිබුණු පළාත් පාලන ක්‍රමය සහමුලින්ම නැති කර දැමීම.

ගරු කථානායකතුමනි, ඒ මන්ත්‍රීතුමන්ලා කිව්වා, ගම්බද ප්‍රදේශවල පාරවල්වල වළවල් හැරී තිබෙනවා, නමුත් ඒවා හදන්න ක්‍රමයක් නැත කියලා. මේවාට වගකිව යුත්තො කවුද? අවුරුදු හතක් තිස්සේ ගම්කාර්ය සභා මගින් කිසිම වැඩක් කළේ නැහැ. ගම්කාර්ය සභා වල් ඒ යුගයේ තිබුණේ කොයි තත්ත්වයෙන්ද? මමත් අවුරුදු විස්සක් ගම්කාර්ය සභාපතිවරයෙක් හැටියට කටයුතු කළ පුද්ගලයෙක් නිසා ඒ ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අවුරුදු හත තුළ ගම්කාර්ය සභා ආණ්ඩුවේ කාර්යාල බවට පත් කර තිබුණ. ඒ වාගේ තත්ත්වයක් තමයි සමුපකාරයටත් ඇති කළේ ගමේ සමුපකාරය ආණ්ඩුවේ කඩයක තත්ත්වයට පත් කළා.

ඒ ගෙල්ලන් කල්පනා කෙළේ මොකක්ද? ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ආණ්ඩුවේ තුන් හවුලත් කල්පනා කෙළේ මොකක්ද? ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ඉපදී, ආණ්ඩුවෙන් දෙන කිරී පොඩ්ඩ බීලා හැදිල වැඩිල ආණ්ඩුවේ තිබෙන පාසලකට ගිහින් ඉගෙනීම ලබා ආණ්ඩුවේ තිබෙන රක්ෂාවකටත් ගිහින්, ඊට පස්සේ ආණ්ඩුවෙන් දෙන පෝරුවේ කසාද බැඳලා, වයස්ගත වුණාම ආණ්ඩුවේ මහළු මඩමට ගිහින් එහි කලක් ඉඳලා මළාම ආණ්ඩුවේ ජීවි කාරෙකෙන් අණ්ඩුවේ සොහොන් පිට්ටනියටම ගිහින් වැළලෙන ක්‍රමයට තමයි එදා කටයුතු යොදන්න කල්පනා කෙළේ. [බාබා කිරීම්] ඔව්, ආණ්ඩුවේ ගානට ලමයිනුත් හම්බ වෙලා. [බාබා කිරීම්] ඒක මම දන්නෙ නැහැ. ඒ තත්ත්වය අනුව කල්පනා කර තමයි ගම්කාර්ය සභා සියල්ලක්ම නැති කර දැමීමේ. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. මම කතාගාවු වෙනවා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) මේ වෙලාවේ මෙහි නොසිට මෙතැනින් ගිය එක ගැන. කෙසේ වෙතත් අපි දැන් ඒක පැත්තක තබමු.

ග්‍රාමෝදය ගැන කල්පනා කර බලන විට, ග්‍රාමෝදය කියන්නේ එදා ගම්සභාව වාගේ නොව ඊට සිය ගුණයක් වැඩියෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයකටයි, නියෝජිතයන් සිටි ගම්සභාව කළ වැඩවලට වඩා සිය ගුණයක්

වැඩියෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයකටයි. අපි දන්නවා, මහජනයාට නැතිවම බැරී තරමට දක්ෂ ලෙස වැඩ කළ ගම්සභා නියෝජිතයන් එදා සිටි බව. නමුත් ඊටත් වඩා විශාල සේවයක් මේ ආයතනයෙන් කරන්න පුළුවන්.

මෙම ග්‍රාමෝදය සභාවට සම්බන්ධ වී සිටින්නේ කවුද? ණය දෙන සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, පුජා මණ්ඩලය, පන්සලේ දායක සභාව, පාසලේ සංවර්ධන සමිතිය. මරණාධාර සමිතිය හෙවත් අවමංගලාධාර සමිතිය ආදී ගම්වල ඇති සමිති සමාගම්. සමහර ගම්වල මෙවැනි සමිති 18ක් 20ක් තිබෙනවා. ඒ විධියේ සමිතිවල සභාපති වරුන් තමයි, මේ ග්‍රාමෝදය සභාවට එන්නේ. ඊළඟට ඒ සමිතිවල සභාපතිවරුන් එකතු වී ප්‍රාදේශීය මණ්ඩලවලට කෙනෙක් පත් කරගන්නවා. එතකොට ඒ අයට උපදිසාපති මට්ටමෙන් වැඩ කටයුතුවලට සහභාගි වෙන්නට පුළුවන් වෙනවා. ඒකයි මෙහි තිබෙන වැදගත්කම මේකෙන් ඇතිවන විපර්යාසය මොකක්ද? ගමේ තිබෙන සියලුම සමිති ඉතාමත්ම උසස් තත්ත්වයට නංවා ගන්න පුළුවන් තත්ත්වයක් ඒ මගින් ඇති වෙනවා.

අද මරණාධාර සමිතියක්—අවමංගලාධාර සමිතියක්—ගත්තත් ඒ සමිතිය හැම ගෙදරකම සම්බන්ධ කරගෙන හැම ගෙදරකටම ඒ අමාරු තත්ත්වය ඇතිවුණු අවස්ථාවේදී අවමංගලා කටයුතු සම්බන්ධයෙන් ඒ අයට උපකාරයක් කරන්න පුළුවන් විධියට ගම්වල අද වැඩ පිළිවෙලක් මෙයින් ඇතිවේගෙන යනවා. පන්සලේ දායක සභාව දියණු වෙනවා. පන්සල දියණු වෙනවා. ගමේ සිටින සියලු දෙනාම සම්බන්ධවීමෙන් පන්සල දායකයන් සංඛ්‍යාවක් ක්‍රමයෙන් වැඩි වෙනවා. අද ආගම ගැන කථා කරනවා. මෙම ග්‍රාමෝදය සභාවට පුළුවන් ගමේ තිබෙන පන්සල දියණු කරන්න. ඒක ඉතාමත් වැදගත් වැඩපිළිවෙලක් අද අපට ග්‍රාම සංවර්ධන සමිතිය දියණු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ මොකද? අර සමිතියට වඩා තම සමිතිය හොඳට වැඩ කරන්න ඕනෑය කියන විධියේ හැඟීමක් හා උනන්දුවක් ඇති වී තිබෙනවා ඒ අනුව අද ගමේ සෑම සමිතියකම විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා.

අපි කළුතර දිස්ත්‍රික්කයේ හැම ග්‍රාමෝදය මණ්ඩලයකටම රු. 5,000 ක් බැගින් දී තිබෙනවා. මම හිතනවා අත්තනලේලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) මේකට ඇහුණිකන් දුන්නොත් හොඳයි කියා. මොකද, මේක ඉතාමත් වැදගත්, ගමට බලපාන වැඩපිළිවෙලක්. අපි ඒ රු. 5,000 දෙන වෙලාවේ කිව්වා, ඒ ග්‍රාමෝදය මණ්ඩලය මගින් රු. 25,000ක වැඩ කරන්න ඕනෑය කියා. මේ මුදල අරගෙන කොත්තෑත් දීමක් නොවෙයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගමේ තිබෙන සම්පත් උපයෝගී කරගෙන පාලම් සෑදීම් කානු කැපීම් වැනි වැඩවලදී අවශ්‍යම දේවල් වන සිමෙන්ති ආදිය අරගෙන වැඩ කිරීමටයි එසේ මුදලක් දුන්නේ. මේ සඳහා ගමේ තිබෙන සම්පත් සියල්ල යොදවන්න බලාපොරොත්තු වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ එසේ රු. 5,000 බැගින් දී තිබෙන ග්‍රාමෝදය මණ්ඩල ඉතාම උසස් ලෙස වැඩ කර තිබෙන්නේ මේ ග්‍රාමෝදය මණ්ඩල වැඩ පිළිවෙල නිසාය කියා මම මතක් කරන්න කැමතියි සමහර ගම්වල රු. 75,000 වටිනා වැඩ කෙටිගෙන යනවා

රුපියල් ලක්ෂය වටිනා වැඩ කෙටිගෙන යන ප්‍රදේශන් නිබන්ධන. අද ඒ අනුව ගම්වල විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා.

අපේ අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් ඇති කර තිබෙන ගෙවල් තැනීමේ ව්‍යාපාරය මගින් දුප්පත් කෙනෙකුට, හොඳ පොළවක් මත හොඳ වහලක් යට පිටත්වෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති කළා වාගේම හැම ගම්කරුම පාරක් ලබාගන්නා පුළුවන් එකම මාර්ගය මේ ග්‍රාමෝදය වැඩ පිළිවෙලය කියා මම හඳුන්වා දෙන්න ඕනි. මේ ග්‍රාමෝදය මණ්ඩල නිසා අපේ ගම්වල හැම ගෙදරකටම යන්නට පුළුවන් පාරක් අද අපට හදා ගන්නට පුළුවන් වී තිබෙනවා. රජය වෙන් කර දෙන මේ රුපියල් පන්දහසින් පාරවල්ම හදන්නට ඕනිය කියා අපි කියන්නේ නැහැ. රුපියල් දෙදහස් පන්සියය ගණනේ වියදම් කරලා ඇස්බැස්ටෝස් තහඩු 14 ක් අර ගෙන දී, සිමෙන්ති කොට්ට 6 ක් අරගෙන දී එක ග්‍රාම සේවක කොටසකට ගෙවල් දෙක බැගින් හැදවෙන්න ඇති වෙන ටවිනාකම නියදි කියා කල්පනා කර බලන්න. මගේ ආසනයේ මම මෙය අත්හදා බලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙල මම අත්හදා බලා තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු 14 ක් අරගෙන දී, සිමෙන්ති කොට්ට 6කුත් අරගෙන දී ඒ වියදම ගෙවල් 60 ක් මගේ ආසනයේ අද හදා තිබෙනවා. ගරු අගමැතිතුමාගේ ගෙවල් හැදීමේ වැඩ පිළිවෙල යටතේ මගේ ආසනයේ පවුල් 60 කට අද හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබී තිබෙනවා.

ග්‍රාමෝදය මණ්ඩලයෙන් කරන්නට බැරි දෙයක් නැහැ. ඒකට විශාල බලයක් තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා කියන්නා වගේ වැඩ කරන්න වැඩි වැඩියෙන් බලය ලැබෙන කටයුත්තක් තමයි, මේ ග්‍රාමෝදය මණ්ඩල. ඒකේ තිබෙන වටිනාකම එයයි. ඒ වෙනුවෙන්ම කැප වුණු පුද්ගලයෝයි මේවාට ඉදිරිපත් වී තිබෙන්නේ. ඒවාට ඉන්නේ හැම සමිතියකම සභාපතිවරු. ඒ කැප වුණු පුද්ගලයන්ට උසස් තත්ත්වයක් ලබා දෙන්නට පුළුවන් එකම මාර්ගය හැටියට මේ ග්‍රාමෝදය මණ්ඩල වැඩ පිළිවෙල හඳුන්වන්නට පුළුවනි. අද ඒ උදවිය ගම් වල හොඳ සංතෝෂයෙන් කටයුතු කරනවා. යමෙක් මෙය අසාර්ථක වැඩ පිළිවෙලක් ය කියනවා නම් එය ඉතාමත් අසාධාරණ කතාවක් බව මම ප්‍රකාශ කරන්නට ඕනි.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
මෝඩ කතාවක්.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
(திரு. இந்ரதாச ஹெற்றிஆரச்சி)
(Mr. Indradasa Hettiarachchi)

මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ එය අසාධාරණ කතාවක් කියලයි. තවම මේ ග්‍රාමෝදය මණ්ඩල පටන් ගන්නා විතරයි. අපි 1980 දී ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය යටතේ ආහාර සහනාධාර ලබා දී මිනිස් දවස් දෙලක්ෂ පණස් දෙදහසක් පාවිච්චි කර අගලවන්න වැනි දුෂ්කර ආභවනවල පාරවල් සකස් කර තිබෙනවා. අද මහජනයා කිසිම ආධාරයක් නැතිව, ආහාර ආධාර නැතිව මේ ග්‍රාමෝදය මණ්ඩල තුළින් විශාල පේවයක් කරගෙන

යනවා. අපේ ආසනවල ගෙවල් නොතිබුණු ප්‍රදේශවල මේ ග්‍රාමෝදය මණ්ඩල යටතේ ගෙවල් හැදී තිබෙනවා. ඒ වාගේම ලෙඩක් හැදුණාම ඒ ලෙඩා ඔසවාගෙන කපේ තබාගෙන ගිලන්ගල කරා ගෙන ගිය ප්‍රදේශවල ග්‍රාමෝදය මණ්ඩල නිසා අද පාරවල් හැදීමේ වැඩ පිළිවෙලක් ඇති වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ හැම කෙනෙක්ම පාහේ මේ වැඩ පිළිවෙල ඉතා උසස් අත්දැකීම් පිළිගෙන තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ තැනී පිරිනැමීමේ ක්‍රමය අනුව හොඳ ග්‍රාමෝදය මණ්ඩලවලට දිස්ත්‍රික්ක මට්ටමෙන් රුපියල් පණස් දහසක තැනී ලබා දීමේ වැඩ පිළිවෙලක් අපිත් ඇති කරල තිබෙනවා. ඒ අනුව පළමුවන ස්ථානය ගන්නා, මණ්ඩලයට රුපියල් විසිපන්දහසකුත් දෙවන ස්ථානය ගන්නා, මණ්ඩලයට රුපියල් දහදහසකුත්, තුන්වන ස්ථානය ගන්නා මණ්ඩලයට රුපියල් පන්දහසකුත් තෘතී වශයෙන් දීමේ ක්‍රමයත් අපි දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. එය දිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.

එම නිසා මේ ග්‍රාමෝදය මණ්ඩල වැඩ පිළිවෙල ඉතා වැදගත් එකක්. මේ වැඩ පිළිවෙල නිසා ගම්වල සිටින මිනිසුන්ගේ සිතූම් පැතුම් පවා වෙනස් කරන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. අනුන්ගෙන් හැම දෙයක්ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනුයි මෙතෙක් බොහෝ දෙනෙක් ජීවත් වුණේ. ගරු අගමැතිතුමා කිව්වා වගේ 'අරයා නැත්තම් අපට බැරිය' කියන හැඟීමයි තිබුණේ එය නැති කරන්නට පුළුවන් එකම ක්‍රියා මාර්ගය මේ ග්‍රාමෝදය මණ්ඩල බව අපට කියන්නට පුළුවනි. තව කෙනෙක් නැතිවට අපේ ගම්වල සිටින ගැමියන්ට දියුණු වෙන්නට පුළුවන් ය කියන හැඟීම ඔවුන් තුළ ඇති කරන්නට පුළුවන් මාර්ගයක් තමයි, මේ ග්‍රාමෝදය මණ්ඩල ව්‍යාපාරය.

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළ යුතුය කියා මම හිතන්නේ නැහැ. මේ වැඩ පිළිවෙල ඉතාමත්ම සාර්ථක බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනි. ගම ගැන දැනගෙන ගමේ ජීවත් වෙන දුප්පත් අහිංසක ජනතාව ගැන අවබෝධයක් ඇතිව මේ වැඩ පිළිවෙල ඉදිරිපත් කිරීම ගැන ගරු අගමැතිතුමාට අපේ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමමින්, ග්‍රාමෝදය මණ්ඩල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

අ. හා. 9.40

ආර්. ප්‍රේමදාස මහතා, (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා, ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා, සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)
(திரு. ஆர். பிரேமதாச—பிரதம அமைச்சரும், உள்ளூர் ஈட்டி, வீடமைப்பு, தீர்மான அமைச்சரும், நெடுஞ்சாலைகள் அமைச்சரும், பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කළුතරායකතුමනි, මේ ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පිළිබඳව කතා කළ සියලුම මන්ත්‍රීවරුන්ට මම විශේෂයෙන් ස්තූතියක් වන්නවා. සමහර උදවිය

[ආර්. ප්‍රේමදාස මහතා]

මේ ක්‍රමය තේරුම් අරගෙන කතා කළා. සමහර උදවිය තේරුම් ගියත් නොතේරුණා වාගේ කපා කළා. ඒ දෙගොල්ලටම මා ස්තූතිවිත්ත වෙනවා.

මා කියන්නට කැමතියි, මේ රජය පළාත් පාලන ක්ෂේත්‍රයේ විශේෂ වෙනසක් කරගෙන යන බව. ඒක මා අවධාරණයෙන්ම ප්‍රකාශ කරන්නට කැමතියි. තමුත් තාත්තේ දන්නවා විවිධ කාලවලට ගැලපෙන විධියේ පළාත් පාලන ක්‍රමයක් ඒ ඒ රජයෙන් ඇති කරන්නට ඕනෑ බව. දීර්ඝ කාලයක් අපි එක ක්‍රමයකම පළාත් පාලන වැඩ පිළිවෙලකට හුරු පුරුදුව හිටියා. මැහදී පළාත් පාලන ක්ෂේත්‍රයේ විකාශනයක් ඇති වුණා. එක විකාශනයක් ඇති වුණ බණ්ඩාරනායක මහත්මයා පළාත් පාලන ඇමති හැටියට කටයුතු කළ කාලයේදී. එතුමා තමයි ගම් කායාර් සභා ක්‍රමය සහ සුළු නගර සභා ක්‍රමය මේ ඊටට හඳුන්වා දුන්නේ. පළාත් ආණ්ඩු සභා ක්‍රමය අර කලින් තිබුණු “සැතීටරි බෝඩ්ස්” කියන ක්‍රමයේ විකාශනයක්. අවුරුදු සිය ගණනකට කලින් යටත් විජිත යුගයේදී තමයි අපට නගර සභා ක්‍රමය ලැබුණේ. අපි ඇත ඉතිහාසයට ගියොත් මේ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමයටම නැකම් කියන ගම් සභා ක්‍රමයක් තිබුණා පණ්ඩුකාභය රජතුමාගේ කාලයේදී. මැහ ඉතිහාසය ගැන සඳහන් කරතොත් බණ්ඩාරනායක මහත්මයා උත්සාහ කළා විශේෂයෙන්ම ගම් සභා ක්‍රමය ගමට දෙන්නට. එය කාලයක් තිස්සේ අපි ක්‍රියාත්මක කර ගෙන ආවා. මේ අත්හදා බැලීම අනුවයි අපි මේ වෙනස ඇති කරන්නට කල්පනා කළේ.

අපේ ගරු ජනාධිපතිතුමාත් දේශපාලන සේවයට ඉදිරිපත් වුණේ පළාත් පාලනයෙන් ; කොළඹ නගර සභාවෙන්. මමත් ඒ මාර්ගයෙන් තමයි දේශපාලන කර ලියට ආවෙ. ඒ වාගේම 1965 ඉඳල මම විශේෂ උත්සාහ යක් ගන්නා අපේ ගැමි ආර්ථිකයත් සමාජ ජීවිතයත් ගැන හැඟීමක් ඇති කර ගන්නට. අපි මේ අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ අළුත් ක්‍රමය ඇතිකර තිබෙන්නේ. මේ ක්‍රමය සමහර අයට තවම වැටහෙන්නෙ නැහැ. ඒ අයට වික කාලයක් යයි මේක තේරෙන්න. පරණ ක්‍රමයේ පුරුද්ද බොහොම තදින්ම ඒ උදවියට බලපාන නිසා ඒ ගුණවෙන් එළියට එන්න යක්තියක් නැහැ. හරියට කියනවා නම් දීර්ඝ කාලයක් කුරුල්ලෙක් කුඩුවක දමල උඟට හොඳට කන්න බොන්න එහෙම දීල ඇති කර යම් දවසක මේ කුරුල්ලාට නිදහසේ පියා ඔන්නට ඒ කුඩුවේ දොර ඇරියත් ඒ කුරුල්ලා එළියට නොයනවා වගෙයි. ඒක ඇතුළෙම ඉන්න තමයි ඒ කුරුල්ලා කැමති. අතින් අරන් එළියෙන් තිබිබත් කුරුල්ලා යනවා ආපසු කුඩුවටම. එහේම කුරුල්ලො කිරිල්ලියො අපේ සමාජයේ තවමත් ඉන්නවා. කුඩුවේ දොරවල් ඇරල කම්බි කුරු එහෙම කබල දමල නිදහසේ පියාමීමේ පුරුද්දක් ඇති කරන්නට කලක් යයි. අපි කරන්නට යන්නේ ඒ පුරුද්ද ලබා දීම.

අපට 1948 දී දේශපාලන නිදහස ලැබුණා. නමුත් දීර්ඝ කාලයක් අපි වහල්ව හිටපු නිසා මානසික වශයෙන් වහල් භාවයෙන් මිදෙන්නට දැන් තමයි උත්සාහයක් අරන් තිබෙන්නේ. විශේෂයෙන්ම 1977 දී මේ පාර්ලිමේන්තුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්වභාවය දෙස බැලුවාම මට පෙනෙනවා ඒ නියම නිදහස්

මානසිකය ඇති කර ගන්නට විශාල උත්සාහයක් කරන බව. වැඩි දෙනෙකු නිදහස් අධ්‍යාපන ක්‍රමයේ මාර්ගයෙන් ගම්බද පාසල්වලින් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී වරු. එම නිසා නිතරම කල්පනා කරනවා මේ වහල් බන්ධනවලින් මිදෙන්නට. තවමත් අර පැරණි කුඩුවේ හිටපු අයට මේක වැටහෙන්නේ නැහැ. තව කලක් යයි ඒ අයට මේක වටහා ගන්නට.

අද මොකක්ද කියවුණේ විවේචනයක් හැටියට? මේ අර මුදල ගැන නොවෙයි කපා කළේ; පළාත් පාලන ක්‍රමය ගැනයි. මේ ආණ්ඩුව ඇති කර තිබෙන පළාත් පාලන ක්‍රමය වැරදියි, අපි ඊට සහභාගි නොවන්නේ ඒ නිසායි” එතුමන්ලා කියනවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) එත මහා මැතිවරණයේදී දෙන පොරොන්දුවකුත් දැන් ඊටට දෙනවා. “අපි බලයට ආවාම ගම්සභා ක්‍රමය සුළු නගරසභා ක්‍රමය නැවත ගෙනවා” යයි එතුමන් කියනවා. පරණ ක්‍රමය ගේනවා යයි එතුමා කියනවා. එතුමන්ලා එය කීව යුතුයි. පරණ ක්‍රමයට කැමතිද නැද්ද කියා අපි ජනතාවගෙන් අහනවා. පරණ ක්‍රමය හොඳ නැහැ, අලුත් ක්‍රමයක් හදනවා යයි අපි කියනවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ මුළු දේශපාලන ව්‍යාපාරයම ඇතුළත් වි තිබෙන්නේ ගම්සභා ක්‍රමය ගේනවාය, පරණ ක්‍රමය ගේනවාය කියන් සටන් පායය තුළයි. ඒ අය ආර්ථිකය ගැන මොකද කියන්නේ? “අපි බලයට අවොත් සලාක ක්‍රමය ගේනවා, කුපන් ක්‍රමය ගේනවා” යයි කිනවාල් ඒවා පරණ ක්‍රම. ඒ උදවිය ඒවාකියන්න ඕනෑ. පරණ ක්‍රම වෙනස් කරනවා යයි අපි කියනවා. අලුත් අවශ්‍යතාවන් සඳහා අපි අලුත් ක්‍රම ඇති කරනවා.

එක පාරටම සර්ව සම්පූර්ණ වශයෙන් ඒක කරන්නට අපට බැරි වෙයි. නමුත් අපි විවින් විට සංශෝධන ගෙන මින් ඒ ක්‍රම ඇති කරනවා. “හය්යෝ, අපේ ගමේ ගම් සභාව තිබුණා, ගම්සභාපතිවරයා සිටියා, ගමේ සහකයෝ හිටියා, දැන් ඒ සභාපති නැහැ, සහකයන් නැහැ, පාර අබලන් වී තිබෙනවා, කාණුවේ කුණු පිරී තිබෙනවා. වතුර බහින්නේ නැහැ, වතුර ගලන්නේ නැහැ, හපෝ මේ වෙච්ච වැඩේ” ආදී වශයෙන් මේ අය කිව්වා. එසේ කියන උදවියට කළුතර දිසා ඇමති හොරණ ගරු මන්ත්‍රීතුමා (ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා) හොඳ පාඩමක් ඉගැන් නුවා. පළාත් පාලන ඇමතිනම එතුමාට බාර දීම සුදුසු යයි මට හිතුණා මන්ද? මේ සංකල්පය එතුමා හරියට තේරුම් ගෙන තිබෙන නිසා. එතුමා මෙය නියම විධියට තේරුම් ගෙන තිබෙනවා.

මම මේ අයගෙන් එක් ප්‍රශ්නයක් අහනවා. ගම්සභා තිබුණු වේලාවේ, සුළු නගර සභා තිබුණු වේලාවේ රජයෙන් පළාත් පාලන ක්ෂේත්‍රයට දුන් මුදල යම් ප්‍රමාණ යක්ද?, අද සුළු නගර සභා හා ගම්සභා නැති මේ වේලාවේදී ඒ ක්ෂේත්‍රයට ඊට වැඩි මුදලක් ලැබී තිබෙනවා නේද? එහෙම නම් කොහේද මේ සල්ලි යන්නේ? එද වාගේම මේ මුදල් ගමේ මට්ටමට යොදා වැඩ නොකෙරෙන්නේ ඇයි? එසේ කීරීමට තිබෙන බාධාව මොකක්ද? ඒකට තිබෙන බාධාව හැටියට පෙන්වන්නේ ගම්සභාව, ගම්සහකයින් සහ ගම් සභාපති තැනිකමද? හැම මන්ත්‍රීවරයෙක්ම තම තමන්ගෙන් මේ ප්‍රශ්නය අහන්නට ඕනෑ.

ක්‍රමය එහෙමම තිබෙනවා. නමුත් යම් කොට්ඨාශයක එයින් වැඩක් නොකෙරෙනවා නම් ඒ කොට්ඨාශයේ ඒ වැඩේ නොකෙරීම පිළිබඳ වගකීම ඒ මන්ත්‍රීවරයා බර ගත යුතුයි. එහෙම බර නොගන්නා මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීකමට සුදුස්සෙක් නොවෙයි. “මේ මගේ කොට්ඨාශය; මම මේ පාර්ලිමේන්තුවේ සභාපති; මගේ කොට්ඨාශයේ පළාත් පාලන ආයතනය මගින් කෙරෙන්න ඕනෑ වැඩ මම කරවා ගන්න ඕනෑ” යන කරුණු මන්ත්‍රීවරයා දැනගත යුතුයි. මන්ත්‍රීවරයා නිල බලයෙන්ම සංවර්ධන සභාවට ඇතුළත් කළේ ඒ නිසයි.

මන්ත්‍රීවරයා එදා ගම්පහාවේ සිටියේ නැහැ, මන්ත්‍රීවරයා සුළු නගරසභාවේ සිටියේ නැහැ. අද මන්ත්‍රීවරයාට දී තිබෙනවා, විශේෂ බලයක්. මුළු දිස්ත්‍රික්කයේම සංවර්ධන සභාවේ එයා සිටිනවා. සුළු නගරසභා තිබෙන මට්ටමේ, ගම්පහා තිබෙන මට්ටමේ තිබෙන්නේ ඒ සංවර්ධන සභා උප කාර්යාලයි. ඒවාට මුදල් යන්නේ නැත් නම්, ඒවායින් වැඩක් සෙරෙන්නේ නැත්නම්, ඒවා ලබා ගැනීමේ, කරවා ගැනීමේ බලය අද මන්ත්‍රීවරයාට එදාට වඩා තිබෙනවා. වැඩ කෙරෙන්නේ නැත්නම් ඒ ගැන කතා කරන්න දිස්ත්‍රික්ක පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඒ නමුත් සංවර්ධන සභාව. මන්ත්‍රීවරයා එතැනට යන්න ඕනෑ.

සංවර්ධන සභා වර්ජනය කර සිටින මන්ත්‍රීවරයකු ගෙන් අපි සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද, නියෝජ්‍ය කථානායකතුමනි, කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා), අත් තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා), කලවානේ ගරු මන්ත්‍රීතුමාත් (සරත් මුත්තේව පුවෙගම මහතා) සංවර්ධන සභා වර්ජනය කර සිටිනවා. ඒ අය සංවර්ධන සභා මැතිවරණයන් වර්ජනය කළා, සහික ධුරයන් වර්ජනය කළා. නමුත් දැන් ඒ අය අපට කිව්වා, තිබෙන අඩුපාඩු මොකක්ද කියා; ගම් සහිකයෙක් නැහැ, ගම් සභාපතිවරයෙක් නැහැ කියා අපි මොකක්ද ඒකට දෙන පිළිතුර? අද ග්‍රාමෝදය මණ්ඩලවල 50,000 කට වැඩි නියෝජිතයින් විසින් ඉන්නවා. හැම ග්‍රාමෝදය මණ්ඩලයකම සභාපති කෙනෙක් ඉන්නවා. වෙන සක් ඇති වුණා නම් ඇති වුණේ ගම් මට්ටමේ දේශ පාලන හේදය නැති කිරීම පමණයි. ජන්දයක් පවත්වා ගම්සභාවක් තෝරුවා නම් මොකද වෙන්නේ? දේශ පාලන මට්ටමේ තෙවනේ ඇති වෙනවා. සහිකයන් පත් වෙනවා. සභාපති තෝරන්න ගියාම වෙන දේ තමුන් නාන්සේලා දන්නවා, නේ. මොකද වෙන්නේ?

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
උස්සන් යනවා.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

මම උස්සන් යනවා. ආපසු උස්සන් යන ක්‍රමයද ඇති කරන්න කියන්නේ? සීමාව තුඩා වූ ප්‍රමාණයට වාදය විශාලයි. සීමාව විශාල වූ ප්‍රමාණයට වාදය හේදය අඩුයි. මේවා අපේ අත් දැකීම් මේවා තෝරුම් ගන්න.

එපාය. හතර පස් දෙනෙකුගේ ගම් සභාවක් ඇති වෙනවා. දහ දෙනෙකුගේ දෙනෙකුගේ ගම් සභාවක් ඇති වෙනවා. ගම් සභාපති පදවියට සල්ලි වියදම් කරනවා සල්ලි වියදම් කර වන්දනා ගමන් එක්ක යනවා. මිනිසුන්ට වැඩිකිලිවල දමල වහනවා. උස්සන් යනවා. සභා පති වෙනවා මොකටද මෙයා සභාපති වෙන්නේ? තමුන් නාන්සේලා දන්නවානේ ව්‍යාපාරය. එහි අත් දැකීම් අපට තිබෙනවා. නමුත් අද ඇති වෙන සංවිධානය මොකක්ද? රටට වැඩ කරන්න ලැස්තියි. ඒ උදවිය තමයි ගම් සමිති සමාගම් පිහිටුවල තිබෙන්නේ.

ග්‍රාම සංවර්ධන සමිති තිබෙනවා; පාසැල් සංවර්ධන සමිති තිබෙනවා; අනෙකුත් ආධාර සමිති තිබෙනවා; සමාජ සේවක සමිති තිබෙනවා; දායක සභාවල තිබෙනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) මගෙන් අහනවා, මොනවාටද මේ තරම් සමිති කියා, මම නොවෙයි, ඒවා ඇති කළේ. එතුමා අහනවා එකක් තිබුණාම මදිද කියා. එහෙම නම් ඉන්නී මේකනේ තිබෙන්නම් ඕනෑ. ඇයි? මේකට තමයි, අතින් සමිතිවල නායකයන් ඔක්කොල එන්නේ. පාසැල් සංවර්ධන සමිතියේ අය ග්‍රාම සංවර්ධන සමිතියට යන්නේ නැහැ. සමුපකාර සමිතියේ අය ග්‍රාම සංවර්ධන සමිතියට යන්නේ නැහැ. පුජා මණ්ඩලයේ අය ග්‍රාම සංවර්ධන සමිතියට යන්නේ නැහැ. නමුත් ග්‍රාම සංවර්ධන සමිතියෙන් පුජා මණ්ඩලයෙන්, මරණාධාර සමිතියෙන්, අනෙකුත් ආධාර සමිතියෙන්, සමුපකාර සමිතියෙන්, ගොවි කරක සභාවෙන් සිය අ.දී හැම එකකම ඉන්න අයට එන්න පුළුවන් තැනක් තමයි, මේ ග්‍රාමෝදය මණ්ඩලය. මෙය තමයි ගම් පාර්ලිමේන්තුව අර කිව්ව සමිති නැති කරන්න වුවමනා නැහැ. ඒ සමිති ගම් උදවියම ඇති කරගන්න ඒවා. ඒ අයගේම සාම ජීය මුදලයි ඒවාට දන්නේ. ඒ අයගේ සමිතිවලට සභා පති කෙනෙක් තෝරුවා. ඒ සභාපති නිල බලයෙන්ම ග්‍රාමෝදය මණ්ඩලයට එනවා.

මෙය තවත් ග්‍රාම සංවර්ධන සමිතියක් නොවෙයි. මේ මගින් ගම් සංවිධානවල—ඒ ගම් නායකයන්ගේ—ඒකාබද්ධතාවයක් ඇති කරනවා. කවිද. ඒ ගම් නායකයන්? ඉස්සර වගේ දේශපාලන වශයෙන් තෝරා ගන්න නායකයන් නොවෙයි. ඒ ඒ ක්ෂේත්‍රවල වැඩ කරන උදවියයි. ගම් පත්සලේ වැඩ කරන සමිතියේ සභාපති. සමුපකාර සමිතියේ වැඩ කරන සභාපති. පාසැල් සංවර්ධන සමිතියේ සභාපති. අනෙකුත් ආධාර සමිතියේ සභාපති. කුලභන සමිතියේ සභාපති. තරුණ සේවා සමිතියේ සභාපති. මේ ගමෙන්ම ඒ ඒ අය විසින්ම තෝරා ගන්නා ලද සභාපතිවරුන්. මේ අමා අමාත්‍යාංශවලට අයත් ඔක්කොම ස්වේච්ඡා සංවිධාන වල සභාපතිවරුන් එක් කළ වේදිකාව තමයි, සංවිධානය තමයි ග්‍රාමෝදය මණ්ඩලය.

අපේ කොත්මලේ ගරු මන්ත්‍රීතුමා, මේ පොඩ්ඩ තෝරුම් ගන්නේ නැහැනේ, පුංචි ලදරුවෙක් වගේ. ඔස්සුව උරන ලදරුවෙක් වගේ මෙතන සභා කලා. මට ලොකු කනගාටුවක් ඇති වුණා. මේ විධියට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම විකෘති කරල මොකක්ද මේ කළ හැකව? මොකටද එතුමා මොහොට මන්ත්‍රීවරයෙක් හැටියට ආවේ? සල්ලි ඉල්ලනවා. සල්ලි තිබෙනවා නම් මන්ත්‍රීවරයෙක් මොකටද? තිබෙන සල්ලිවලින්

[ආර්. ප්‍රේමදාස මහතා]

උපරිම ප්‍රයෝජනයක් ගන්නවාද? නියෝජ්‍ය කථානායකතුමනි, අපි අපේ ජනතාවගේ සිතීමේ වෙනසක් ඇති නොකළොත්, මේ සංවර්ධන වැඩ වලට කොපමණ මුදල් යට කළත් වැඩක් නැහැ. ඒවායේ නියම ප්‍රයෝජනය ලබන්නට බැහැ. මම අහනවා, තමුත් නාන්සේලාගෙන්, මේ අවුරුදු පහේදී තරම් මුදල් කන් දරාවක් මේ රටේ පොදු දියුණුව සඳහා ආයෝජනය කළ අවධියක් තමුත්තාන්සේලා අහලා තිබෙනවාද කියා. කාටද කියන්න පුළුවන් එය එහෙම නොවෙයි කියා. නමුත් තමුත්තාන්සේලා හිතනවාද ඒ මුදලේ වටිනා කමට ප්‍රයෝජනය ලැබී තිබෙනවාය කියා. මම කියනවා නැහැ කියා. ඒ මුදල් වලින් නියම ප්‍රයෝජනයක් ලැබුණා නම් මිටත් වඩා උද්දීපනයක් ලැබෙනවා. ඒ වැය කරන මුදලින් සියයට 80 ක් සියයට 70 ක් තාක්ති වෙනවා. ඒ වැඩක් කොමිස් ගහනවා. හැම මට්ටමකදීම සියයට 10 ගහනවා. කොච්චර සල්ලි දැමීමත් වැඩක් නැහැ. ඉතින් කොහොමද මේක නැති කරන්නේ? මේක නැති කරන්න තමයි, මේ ක්‍රමය ගෙනාවේ. අපිත් ලැස් නිසි යමක් කරන්න. එවිට තමයි නියම උපරිම ප්‍රයෝජනය ලබන්න පුළුවන්.

එහෙම නැත්නම් ගම්සභා නීතිය යටතේ කොහොමද කරන්නේ? වෙන්ඩ් කැඳවනවා; කොට්ඨාස් කැඳවනවා; පාරකට රුපියල් 10,000 ක් දෙනවා. නමුත් 10,000 ක් යනවද පාරට? ගමේ උදවිය දන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. මේ වැඩපිළි වෙළු අපි ඇති කළේ ස්වේච්ඡා සංවිධාන වලින් නියෝජිතයන් සංවර්ධන සභාවට එක් කරන්නයි. මම අත්හදා බැලීමක් කළේ, මේ අවුරුද්දේ ඇතුළත. බලතල දෙන්නේ නැතුව බැලුවා, මේ ක්‍රමයේ මුල් බැසගන්නා තත්ත්වයක් තිබෙනවාද කියා. දැන් ඒ තත්ත්වය ඇවිත් තිබෙනවා. ලබන මාසයේ මම ගෙනෙනවා, සංශෝධන කිහිපයක්, ඒ යඳහා. ඒ අනුව සංවර්ධන සභාවට පුළුවන් වෙනවා බලතල පවරන්න. ඒ සංශෝධනය ආචාර්‍ය තමුත්තාන්සේලාට පෙනෙයි බලතල පවරන්න පුළුවන් බව. නමුත් දන් සමහර සංවර්ධන සභා සිය බලතල පහලට දීලා නැහැ. ඒ ගැන අපට දොස් කියා වැඩක් නැහැ. සංවර්ධන සභා කරන්න ඕනෑ ඒ වැඩේ. විධායක සභාවට කරන්න පුළුවන් එය. දැනටමත් එහෙම කරන සභාවල් ගිබෙනවා. සංවර්ධන සභා නිකමිම රැස්වෙලා එතැන විවේචනය කළාට මදි. නීතිය තේරුම් ගන්න ඕනෑ. සමහර උදවිය මේ නීතිය තේරුම් ගෙන නැහැ. සමහර දිස්ත්‍රික් ලේකම්වරුන් මේ නීතිය තේරුම් ගෙන නැහැ. වගු ලේඛ පිට වකු ලේඛ යවනවා; නමුත් ඒවා තේරුම් ගෙන නැහැ. කොහොම වුනත් පියවරෙන් පියවර තමයි. මේ බලතල පවරන්න ඕනෑ.

මම ලබන මාසයේ ගෙනෙනවා, සංශෝධන වගයක්. එයින් තවත් බලතල පවරන්න පුළුවන්. අවිස්සාවෙලුලේ ගරු මන්ත්‍රිතුමා එම්. ඩී. ප්‍රේමරත්න මහතා) දන්නවා පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා සභිකයෙක් හැටියට එහි කටයුතු ගැන. අපි මස්පතා රැස්වෙලා මේ ගැන සමාලෝචනයක් කරනවා. ඒ අනුව අපි වැඩ කරගෙන යනවා. මේක අළුත් පළාත් පාලන ක්‍රමයක්. පරණ ක්‍රමය නොවෙයි. ඒ පරණ ක්‍රමය අපි විනාශ කර තිබෙනවා. ඒක ආපහු ඕනෑ

නම් අපිව පරද්දන්න ඕනෑ. අරගෙල්ලන්ට ගෙන්වා ගන්න ඕනෑ. නමුත් මේ දන්නවා මේ ක්‍රමය යටතේ අපි පරදින්නේ නැහැ. මේ රටේ මහජනයාට අද හැගීමක් ඇතිවෙන යනවා, රාජ්‍ය බලය ක්‍රම:ක්‍රමව විහිදිගෙන යන බවට. විශේෂයෙන්ම ගමේ මට්ටමේ තිබෙන හේදය නැතිවෙන යනවා. අපට ඕනෑ කරන්නේ, ගමේ මට්ටමෙන් සංවිධානවල්. මහජනයා අතර සමගියක් සාමයන් ඇතිවෙන්න ඕනෑ. ඒ සමගිය සාමය ඇති කරන්න තමයි මේ ග්‍රාමෝදය මණ්ඩල පිහිටව්වේ.

බලන්න, මෙපමණ කාලයක් ගමන තිබුණු සමිති සමාගම්වල ඒකාබද්ධතාවයක් තිබුණාද? ඔක්කොම බෝ? ලාතෝ හිටියේ? ග්‍රාම සංවර්ධන සමිතිය එක පැත්තක් පුළු මණ්ඩලය වෙත පැත්තක්, පාසල් සංවර්ධන සමිතිය තවත් පැත්තක්. මේ ඔක්කොම ගමට සේවයක් කළා. නමුත් ඒවා අතර ඒකාබද්ධතාවයක් නැහැ. ගමේ නිලධාරීන් මොනවා කරනවාද කියා ගමේ උදවිය දන්නේ නැහැ. දැන් ඒ නිලධාරීන් අපි ග්‍රාමෝදය මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා.

විශේෂ සේවා නිලධාරී තමයි, නිල බලයෙන් එය ලේකම් වන්නේ. අර ස්වේච්ඡා සංවිධානවල සභාපති වරුන්ගෙන් යුත් මේ ග්‍රාමෝදය මණ්ඩලයේ නියෝජිතයන් තමන් අතුරින් කෙනෙක් සිය ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති වශයෙන් තෝරා පත් කර ගන්නවා. ඒ සභාපති යනවා ප්‍රාදේශීය මණ්ඩලයට. එය තමයි, මුල් පියවර. හැම සංවර්ධන සභාවකටම පුළුවන් මේ ආයතන දෙක—මණ්ඩල දෙක—තමන්ගේ වැඩ කටයුතු සඳහා පාවිච්චි කරන්න. ලබන මාසයේදී මා ගෙනෙන්න බලාපොරොත්තු වන සංශෝධන අනුව සංවර්ධන සභාවලට පුළු වන්නට ලැබෙනවා, තම බලතලත් මේ මණ්ඩලවලට පවරන්න. මෙය අපුත් ක්‍රමයක්. මේ ක්‍රමය තමයි, මේ රටේ අපි ක්‍රියාත්මක කරන්න ඕනෑ කරන්නේ. එහෙම නැත්නම් ජනතාව මේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නේ නැහැ.

මෙතෙක් සිදුවුණේ මොකක්ද? ගමේ පාරක් හදනවා. ගමේ මිනිසුන් බලාගෙන ඉන්නවා. කොහොමද. මේ පාර හැඳෙන්නේ? කොත්තූත්තුවක් දීලයි. කොත්තූත්තූ කාරයා කොහෙන් හරි ගල් කඩාගෙන එනවා; කොහෙන් හරි පස් ගෙනෙනවා; කොහෙන් හරි මිනිසුන් ටිකක් ගෙනෙනවා. මේ පාර හැදීම පරීක්ෂා කරන මිනිසුන්ට සියයට ගණනක් දෙනවා. පාර නිසි විධියට හැඳෙන්නේ නැහැ. ගමේ මිනිසුන් ඔක්කෝම මේවා බලාගෙන ඉන්නවා. ඒ අයට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ ක්‍රමය යටතේ යම්කිසි දෙයක් කරන්න ඒ අයට පුළුවන්කමක් නැහැ.

එහෙත් ගමේ උදවිය සම්බන්ධ වී තිබෙනවා, ග්‍රාමෝදය මණ්ඩලයට. එය ලොකු වෙනසක්. මේ ලොකු වෙනස. මෙහි අගය තේරෙන්නේ තව ටික කලක් ගියාට පස්සේයි. මෙතෙක් කාලයක් ගම්වැසියන් පුරුදු වී තිබුණේ මොකටද? 'කවුරු හෝ ඇවිත් අපේ ගමට මොනවා හෝ කරලා යයි' කියන හැඟීමෙනුයි. ඒ අය මෙතෙක් වැඩ කළේ. ඒ අතර ගමේ උදවිය මොකද, කළේ? ඒ අය කළේ අඩුපාඩුකම් කීම පමණයි 'කෝ, පාර හැදුවාට ඇතිවැඩක් නැහැනේ, ඔත්ත මේ එක වැස්සකටම හේදිලා ගියා' යනාදී වශයෙන් කීම පමණයි. ඒ අය

ගෙන් කෙරුණේ. වෙන මොනවා කරන්නද, ඒ මිනිස්සු? ඒ වැඩට ඒ මිනිසුන්ගේ සහායක් ගන්නෙ නැහැ. ඒ මිනිසුන්ට එතැන තැනක් තිබුණේ නැහැ. ශ්‍රාම සංවර්ධන සමිතී වෙනම තිබුණා, ප්‍රජා මණ්ඩල වෙනම තිබුණා. තවත් නොයෙකුත් සමිතී වෙනම තිබුණා. ඒ සමිතී හා මේ වැඩ අතරත් එම සමිති-සමාගම් අතරත් කිසි සම්බන්ධයක් තිබුණේ නැහැ.

නමුත් අපට වුවමනා කරන්නේ මොනවාද? ගමේ යම් වැඩක් කෙරෙනවාද එහිලා ගමේ උදවියගේ සහාපතිත්වය, සම්බන්ධය, සුපරීක්ෂාව ඇති කිරීමයි, අපේ පරමාර්ථය. ගරු මන්ත්‍රීවරුන් කීවා, විමර්ශන අයවැය යටතේ තමන්ගේ ඡන්ද කොට්ඨාශ වෙනුවෙන් රුපියල් විසිපන් ලක්ෂය බැගින් ලැබෙනවාය කියා. මෙතෙක් එතුමන්ලා කළේ මොකක්ද? ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතා ලැයිස්තු හදා ඒවා ක්‍රියාත්මක කරන ලෙස නියම කිරීමයි. මන්ත්‍රීවරයකුට පුළුවන්ද, ඒ හැම වැඩක්ම ගැන පරීක්ෂා කර බලන්න? මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම් වලට එන්න ඕනෑ. කාරක සභා රැස්වීම්වලට එන්න ඕනෑ, සංවර්ධන සභා රැස්වීම්වලට යන්න ඕනෑ, වෙනත් අවශ්‍යතාවන් ගැන සොයා බලන්න ඕනෑ. දැනුත් තිබුණා නම් ඡන්දයෙන් පත් වන ගම් සභා, ඡන්දයෙන් පත් වන සුළු නගර සභා මොකක්ද, සිදු වන්නේ? ඒවායේ තිබෙන දේශපාලන ස්වරූපය නිසා ඇතැම් ගම්සභා නැත්නම් සුළු නගර සභාවන් ඒ මන්ත්‍රීවරයාගේ අතර හැප්පීම් ඇති වෙනවා. මන්ත්‍රීවරයා කියනවා 'මගේ විමර්ශන අයවැයෙන් අසවල් ගම් සභා ප්‍රදේශයට මුදල් දෙන්නේ නැහැ, ඒ අය මට දේශපාලන විරුද්ධකම් කරන නිසා; මම මේ ගම් සභා ප්‍රදේශයට මුදල් දෙනවා, එය මට හිතවත් ගම් සභාවක් නිසා' කියා. ඒකයි, ගිය ආණ්ඩුවටත් චක්‍ර පිපත. එයින් අපි පාඩම් ඉගෙන ගත්තා.

දැන් තිබෙන මේ ක්‍රමයේ එහෙම එකක් නැහැ. දැන් මන්ත්‍රීතුමාට පුළුවන්කම තිබෙනවා, යම්කිසි ප්‍රදේශයක යම් වැඩක් කෙරෙනවා නම් 'මෙන්න මේ වැඩය වෙනුවෙන් මුදල් ප්‍රමාණය මා වෙන් කර තිබෙනවා' කියා අදාළ ග්‍රාමෝදය මණ්ඩලයට දැනුම් දෙන්න. එසේ දැනුම් දී ඒ වැඩය හරිහැටි ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන්නායැයි එම ග්‍රාමෝදය මණ්ඩලයට කියන්න, එහෙම නැත්නම් එම වැඩයට සම්බන්ධ වන්නායි ඒ අයගෙන් ඉල්ලන්න මන්ත්‍රීතුමාට පුළුවන්කම තිබෙනවා. 'මම මේ පාරට ගල් දමා, තාර දමා දෙන්නම්, ගමේ උදවියට බැරිද, එකතු වෙලා පාර දෙපැත්තේ කාණු දෙක කපන්නායි අහන්න මන්ත්‍රීතුමාට පුළුවන්කම තිබෙනවා. පාරක් හදල මොටද, කාණු නැතිව? [බාධා කිරීම්]

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)

කොළඹ හතේ ඔය තත්ත්වය නැහැ. කොළඹ හතේ අයටත් කියන්න ඇමින් පාරේ වැඩ කරන්නය කියා, එන කොට බලන්න පුළුවනි, එකෙක්වත් එනවද කියල.

ආර්. ප්‍රේමදාස මහතා
(*කි.ල. ඡුර්. පිරොමතාප*)
(Mr. R. Premadasa)

කොළඹ හතට ඕනෑ නැහැනේ, නගර සභාවක් තිබෙන නිසා?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)
ඒක තමයි, මාත් කියන්නේ.

ආර්. ප්‍රේමදාස මහතා
(*කි.ල. ඡුර්. පිරොමතාප*)
(Mr. R. Premadasa)

කොළඹ හතේ ඉන්න අය වරිපනම් ගෙවනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)

ඒක තමයි, මාත් කියන්නේ. ඒ මිනිස්සු වරිපනම් ගෙවනවා කියලා—[බාධා කිරීම්] ගමේ උදවිය ඒ වැඩ කරන්න ඕනෑ. නමුත් කොළඹ හතේ මිනිස්සු යන්නේ නැහැ, ඒ වගේ වැඩවලට.

ආර්. ප්‍රේමදාස මහතා
(*කි.ල. ඡුර්. පිරොමතාප*)
(Mr. R. Premadasa)

මේ මන්ත්‍රීතුමා, මොනවාද, කථා කරන්නේ? කොළඹ හතේ මිනිසුන් තරම් වරිපනම් ගෙවන්නේ නැහැ, වෙන කවුරුවත්.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)

ගම්බද මිනිස්සු පමණයි, වැඩ කරන්න ඕනෑ! ඒ අය කන්න හොයන්න ඕනෑ; ඒ වැඩ කරන්නත් ඕනෑ අගමැතිතුමා හැම වෙලාවේම නගරබද මිනිසුන්ට වාසිය දෙනවා. ඒ මනුස්සයට කියන්නේ නැහැ, ඇමින් පාරේ ඉස්සරහ සුද්ධ කරන්න කියා. නියම වෙලාවට නොකළොත් වැලිපිත් කර කියනවා කම්කරුවන් පාර සුද්ධ කළේ නැහැ කියා. මම මේ කැක්කුමකින් කියන්නේ. ඒකයි තිබෙන ප්‍රශ්නය.

ආර්. ප්‍රේමදාස මහතා
(*කි.ල. ඡුර්. පිරොමතාප*)
(Mr. R. Premadasa)

ගරු මන්ත්‍රීතුමා කියන ඒවා මම අහගෙන හිටියා. දැන් මම කියන එක අහගෙන ඉන්නකො.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)

නමුත් නාත්සේ කියන හැම එකක්ම මම අහගෙන හිටියා.

ආර්. ප්‍රේමදාස මහතා
(*කි.ල. ඡුර්. පිරොමතාප*)
(Mr. R. Premadasa)

දැන් ඉතින් උත්තරය අහගෙන ඉන්නකො.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*කි.ල. ලක්ෂ්මන් ඉගුප්පොදා*)
(Mr. Lakshman Jayakody)

ඔව්, මම අහගෙන ඉන්නේ.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 කුරුදුවත්තෙ පදිංචිකාරයෙක් වරිපනම් වශයෙන් කොච්චර ගෙවනවද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 ඒක තමයි කියන්නේ. ඒ මිනිහට දහ ගුණයක් වරි පනම් ගෙවන්න පුළුවන්.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 තමුත්තාත්තේ හිතනවාද කුරුදුවත්තේ ඉන්න කෙනෙකුට ඩිරනේප් බේරලා පාරක් කපන්න පුළුවන්ය කියා?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 නැහැ, නැහැ ඉස්සරහ සුද්ධ කරන්න උදල්ලක් කර ගහගෙන එන්න කියන්න, එනවද බලන්න. මිය නීතී තිබෙන්නේ ගමට පමණයි.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 පිස්සු කතාවලිනෙ මේ පුද්ගලයා කපා කරන්නේ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 පිස්සු නොවෙයි, මම මේ කැක්කුමකින් කපා කරන්නේ, මම දෙපැත්තෙම ජීවත් වන නිසා.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 මොනවද මේ කපා කරන්නේ? මම කියාගෙන ආවේ මොකක්ද?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 මේවා කොළඹට නැහැ. ඔක්කොම ගමට විතරයි.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 කොළඹ නගරයේ සිටින අය වතුරවලට බදු ගෙවනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 දහ ගමනක් ගෙවන්න බැරිය.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 කිප ආකාරයකින් සියයට 35 කට වඩා අයබදු ගෙවනවා.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 ඒ වගේ අය කොළඹත් සිටිනවා; ගම්වලත් සිටිනවා.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 පුස්තකයක් අහලා දොඩවන්න පටන්ගත්තා. අපි කියන එක අහගෙන ඉන්නේ නැහැ.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)
 (Mr. Lakshman Jayakody)
 නැහැ, නැහැ, එහෙම හිතන්න එපා.

ආර්. ප්‍රේමදාස මහතා
 (කි.රු. ඡූර්. පිරොමතාස)
 (Mr. R. Premadasa)
 ගරු නියෝජ්‍ය කපානායකතුමනි, ඒ ඒ ප්‍රදේශවලට බලපාන විධියට කරන්න පුළුවන්. අද පාරක් හදන්නාය කියා මුදල් වියදම් කරනවා. තමුත්තාත්තේ හිතනවාද තාණ නැතිව පාරක් හදන්න පුළුවන්ය කියා. කොළඹ තිබෙන්නේ ඩිරනේප් ක්‍රමයක්. එයත් අවුරුදු සිය ගණනක් පැරණි එකක්. කොළඹට වතුර ලැබෙන්නේ ලීදෙන් නොවෙයි, නලවලින්. අවුරුදු අතු ගණනක් පයිප්ප සුද්ධ කලේ නැහැ, මේ අයගේ ආණ්ඩුව. අපට ඒකත් කරන්න සිද්ධ වුණා. එය කොළඹ පදිංචි අයට කරන්න බැහැ. ඒක විශේෂයින් විසින් කළ යුතු දෙයක්. ගම්බදව එහෙම නොවෙයි. ගම්බද පාරක තත්ත්වය වෙනස්, කොළඹ පාරක තත්ත්වයක වඩා.

ගරු නියෝජ්‍ය කපානායකතුමනි, මා කියාගෙන ආවේ මෙයයි. බැරිද ගමේ පාර හදන්න ක්ලින් ගම්බදන් සම්බන්ධ කර ගෙන ඒ පාරට වුවමනා කරන දෙපැත්තෙ කාණු හදා ගන්න? අද මොකක්ද වෙලා තිබෙන්නේ? අද අපි පාරවල තත්ත්වය ගැන කපා කරනවා. මම හෙට උදේ ඒ ගැන ප්‍රකාශයක් කරනවා. එවිට තමුත්තාත්තේලාට පෙනෙයි මම විශේෂ මුදලක් කැබිනට් මණ්ඩලයෙන් ලබා ගෙන මේ පාරවල් හදහා වියදම් කරන්න යනවා කියා. එහෙත් මට තිබෙන සැකය ඒ දෙන්නට යන විශාල මුදල් කන්දරාව පාර සෑදීමට යයිද වෙන අයගේ සාක්කුවලට යයිද කියන එකයි.

මන්ත්‍රීවරයෙක්
 (අනුකූල්තවර් ඉරුවර්)
 (A Member)
 ඒකට තමුත්තාත්තේලා වගකියන්න ඕනෑ, ඔය ක්‍රමය ඇති කලාට.

කේෂ්මන් ජයකොඩි මහතා

(*ශ්‍රී* ශ්‍රී. ලක්ෂ්‍මන් ඉයාජ්‍යොද්.)
(Mr. Lakshman Jayakody)

දැන් අවුරුදු 5 ක් පාලනය කර තිබෙනවා. තමුන් තාත්තේට එවා හදාගන්න ඕනෑ.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී* ශ්‍රී. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

ගරු නියෝජ්‍ය කළානායකතුමනි, මම මේ කපා කරන්නේ පොදු කාරණයක් ගැනයි. මම ඉස්සරවෙලා ප්‍රශ්නයක් ඇසුවා. මේ රජය තරම් කිසිම රජයක් සංවර්ධනයට මුදල් යොදවා නැහැ. නමුත් නියම ජනතා සහ භාගිත්වයක් නැති නිසා නාස්තිය තිබෙනවා. නාස්තිය පෙන්වන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. නමුත් එයට පිළියම් යොදන්නේ නැහැ. අපි ඇති කරන්න ඕනෑ ගැහිමක්. මිනිසුන් අතර නියම සහභාගිත්වයක් ඇති කරන්නට ඕනෑ. මම රුපියල් ලක්ෂ 650 ක් එක් වරම බෙදා ගන්නවා, රට පුරා. ඊටත් වැඩි මුදලක් තරග සහා වලට සහ පලාත් සභාවලට දෙන්නවා. මම හෙට ඒ ප්‍රකාශය කළාම තමුන්තාත්තේලාට බලා ගන්න පුළුවන් මම විශේෂ ආයවනයක් කරනවා. මොකක්ද ඒ ආයවනය? අපේ රටේ ජනතාව තුළ ගැහිමක් ඇති කරන්න ඕනෑ. ඒ ගැහිම ඇති කරන්න නම් ඔවුන් මේවාට සම්බන්ධ කර ගන්න ඕනෑ. මේ ග්‍රාමෝදය මණ්ඩලවල උත්සාහය ඒකයි. අපි හිතට ගත්තොත් එය සාර්ථක කර ගන්න පුළුවන් අද ජනතාව දන්නේ නැහැ, මුදල් එන්නේ කොහෙන්ද කියා. ඒ ගැන ගැහිමක් ඇති කර නැහැ. මේ ඔවුන්ගේම මුදල් බවට ගැහිමක් ඇති වන්නට ඕනෑ. විකක් කල්පනා කර බලන්න එය ඇති කරන්නට මොන පිටියේ ක්‍රමයක් අවශ්‍යද කියා. අර පැරණි ගම්සහ ක්‍රමයෙන් එය කරන්න පුළුවන්ද? එතන දේශපාලනයට යනවා. ඡන්ද විමසීම් පටන් ගන්නවා, අපේ පක්ෂයේ එක්කෙනාට ඡන්දය දෙන්නය කියනවා, දිනා ගන්නා පක්ෂය එක දේශපාලන පක්ෂයක්, ඒ පක්ෂයට විරුද්ධව ඡන්දය දුන් ඔක්කොම ඒ කණ්ඩායමට විරුද්ධව සිටිනවා. ඒ ගොල්ලො ආණ්ඩුවෙන් දෙන සල්ලිත් වටි පනම් ගාස්තු අදියෙන් ලැබෙන සල්ලිත් ඒ අයගේ පක්ෂයෙන් පැමිණි නියෝජිතයින් නියෝජනය කරන පැතිවලට පමණක් වියදම් කරනවා. මේ ක්‍රමය යටතේ ඒ විධියේ දේවල් සිදු වෙන්නේ නැහැ. රුපියල් විසි පන් ලක්ෂය අපි මේ ගොල්ලන්ට දෙන්න. අන්තනගල්ලේ මන්ත්‍රිතුමා කිව්වත්, අපි නම් එහෙම වෙනසක් කරල නැහැ.

කේෂ්මන් ජයකොඩි මහතා

(*ශ්‍රී* ශ්‍රී. ලක්ෂ්‍මන් ඉයාජ්‍යොද්.)
(Mr. Lakshman Jayakody)

ඒක පෝල් පෙරේරා බඳාගෙන. අපේ කොට්ඨාශයට කියල රුපියල් විසි පන් ලක්ෂයක් දුන්නට, පෝල් පෙරේරා ඒක ගන්නේ. අපේ කොටස්වලට බෙදන්නේ නැහැ.

ආර්. ප්‍රේමදාස මහතා

(*ශ්‍රී* ශ්‍රී. ප්‍රේමදාස)
(Mr. R. Premadasa)

අද ග්‍රාමෝදය මණ්ඩලවල පනස් දහසක් පමණ පිරිසක් සිටිනවා. මේ ස්වේච්ඡා සංවිධානවලින් ආපු අයයි. දැන් දිස්ත්‍රික් ගණනාවකම සාර්ථක ලෙස මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනව. මම බොහොම සන්තෝෂ වෙනව, කළුතර දිසා, ඇමතිතුමා කළ ඒ කතාව ගැන. එතුමා පෙන්වා දුන්නා, වුවමනාවක් තිබෙනවා නම්, මේ කටයුතු සාපික කර ගන්න පුළුවන් ආකාරය. එහෙම නැතුව අර පරණ ක්‍රමය අනුව සල්ලි එව්වොත් තමයි මේවා කරවා ගන්නෙ කියා සිතුවොත් වැඩක් කෙරෙන්නේ නැහැ. එහෙම ගිතන අය සල්ලි ගෙනිගිල්ල නාස්ති කර දමනවා මිස හරියාකාර වැඩක් කරන්නෙ නැහැ. මම මේ වචන කියපය කිව්වේ, මූලා වෙලා එහෙම නැතිනම් මූලා කරන්නට ප්‍රකාශ වුණු සමහර අදහස්වලට පිළිතුරු වශයෙනුයි. මේ අරමුදල ඇති කරන්නේ උස්සහයෙන්, උනන්දුවෙන් වැඩ කරන ග්‍රාමෝදය මණ්ඩලවලට උදව් කරන්න කම්මාලිකමින්, නිකම් ඉදගෙන ගැම දෙයක්ම ලබා ගන්න බලාපොරොත්තු වන ග්‍රාමෝදය මණ්ඩලවලට උදව් කරන්නෙ නැති බව මම අද කියනවා. ඒක මේ ගරු මන්ත්‍රීවරුන්ටත් මම කියනවා. ඒ වාගේම ඒ ඒ ප්‍රදේශවල ග්‍රාමෝදය මණ්ඩලවලටත් අපි ඒ කාරණය දැනුම් දුන්න. අර දිසා ඇමතිතුමා කී ආකාරයට මහත් සි වී, උනන්දුවෙන් වැඩ කරන්න ඕනෑ.

කාටද මේ වැඩ කරන්නේ? වැඩ කරන්නෙ නමන්ටම තේද? තමන්ගේ ගමේ පාර හදා ගන්නව. එයින් තමන්ට, තමන්ගේ දැවැන්ට තමන්ගේ ගෙදරට පුයෝජනයක් වෙනව ගමේ තත්ත්වය නගා සිටුවා ගන්න උත්සහ කරනවා නම්, ඒ සදහා වැඩ කටයුතු කර ගන්නවා නම්, ඒ විධියේ කටයුතුවල යෙදෙන යම් ග්‍රාමෝදය මණ්ඩලයක් ඇත්නම් අපි එවැනි මණ්ඩලවලට උදව් කරන්න ලැගැස්තියි. කොටින්ම තමන්ට උදව් කර ගන්න ලැගැස්ති අයට මේ අරමුදලින් උදව් කරන්න ලැගැස්තියි.

ගරු කළානායකතුමනි, මේක අමතර දෙයක් බව මම මූලින්ම කිව්ව. ඒ හැර උදව් කර ගන්නන් නොගන්නන් ආණ්ඩුවේ අයවැයෙන් මුළු යටටම සල්ලි බෙදනව සංවර්ධන යෝජනා ක්‍රම මාර්ගයෙන්, දිදුලි බලය ලබා දෙන්න පාරවල් හදන්න, ගෙවල් හදන්න, ඉස්කෝල හදන්න, ඉස්පිරිනාල හදන්න, වාටිමාර්ග ක්‍රම සකස් සකස් කරන්න, ඒ මුදල් වියදම් කරනව. ඒ කොටියාල වල මන්ත්‍රීවරුන්ගේ මාර්ගයෙන් එක කොටියාලයකට අවුරුද්දකට රුපියල් විසිපන් ලක්ෂය බැගින් වියදම් කර ගෙන යනව. හැම අවුරුද්දේම පළාත් පාලන අමාත්‍යාංශයෙන් හැම මන්ත්‍රීවරුන්ටම මම වෙනමම රුපියල් දෙලක්ෂයක් මෙදනව. මේ ඔක්කොටම අමතරව තමයි මේ අරමුදලින් මුදල් ආධාර දෙන්න යන්නේ. දෙන්නෙ කාටද? උනන්දුවෙන් තමන්ගේ ගම හදා ගන්න උත්සාහ කරන, අර සුළු, ග්‍රාම සේවක කොටියාල මට්ටමේ මේ සංවිධානයට, කවුද මේ සංවිධානයේ ඉන්නේ? ඉන්නෙ ගමේ ඇති සියලුම සංවිධානවල නියෝජිතයෝ. මෙන්න මේකයි ක්‍රමය. නමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑ කරන්නේ මේ ආණ්ඩුව කරන හැම වැඩක්ම වැරදි වැඩක් හැටියට පෙන්වා දෙන්නටයි.

[ஈர். ப்ரேமடாச மலையா]

6 வன ஈபுரன் வனன்நிய.—(ஈரமூடலே பரமார்ப்பய.)

புதிய வாசகம் 6.—(நிதியத்தின் குறிக்கோள்)

NEW CLAUSE 6.—(Objects of the Fund)

“ஈரமூடலே பரமார்ப்பய.

6. 5 வன வனன்நியென் டிராமோடய மன்வல வன பவரநு லுந்நி வலவல கிசி வன் கியான்மக கிசிதே டீ யமி டிராமோடய மன்வலயக் விசிந் ஈரமீன கர்ந லட யமி வவன் னோ வலபாயினன் கர் னென யமி ஈடலா ஈ டிராமோடய மன்வலயமி டிரல ஈன ஈநெகந் ஈயிர ப்ரடயய கிசிம ஈரமூடலே பரமார்ப்பய வன் னே ய.”

ஊர்ப்பன் கர்ந லடவ, பலவல வர கியலா ஈமலன கர்ந லட. கொண்டு வரப்பட்டு முநன்முநற மதிப்பிடப்பெற்றது. Brought up and read the First time.

ஈர். ப்ரேமடாச மலையா (திரு. ஆர். பிரமதாச) (Mr. R. Premadasa)

“வனன்நிய டேவன வர் கியலிய டுது ய” டி, மம டேர்சனா கர்நவல.

புன்நய விமன லடீந், ஈலாஈமலே யி. வனன்நிய பனன் கெடுமேபன பவநு கல டுது, யன புன்நய விமன லடீந், ஈலாஈமலே யி. 6 வன ஈபுரன் வனன்நிய பனன் கெடுமேபன கெடுமன் ஈடுமமி கியமி டுதுயமி கியென் கர்ந லடீ.

வினா விடுக்கப்பட்டு ஈற்றுக்கொள்ளப்பட்டது. வாசகம் சட்டமூலத்தில் சேர்க்கப்பட வேண்டுமென வினா விடுக்கப்பட்டு ஈற்றுக்கொள்ளப்பட்டது.

6 ஆம் புதிய வாசகம் சட்டமூலத்தின் பகுதியாக டிருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

Question put, and agreed to. Question, that the Clause be added to the Bill, put, and agreed to. New Clause 6 ordered to stand part of the Bill.

ஈடுமேலியய அட்டவணை SCHEDULE

டன்சீமன் ப்ரமோடி மலையா (திரு. லக்ஷமன் ஜயக்கோடி) (Mr. Lakshman Jayakody)

Does this include higher education also ?

ஈர். ப்ரேமடாச மலையா (திரு. ஆர். பிரமதாச) (Mr. R. Premadasa)

No ; we can give powers only under the Development Councils Act. The same Schedule has been repeated here.

டன்சீமன் ப்ரமோடி மலையா (திரு. லக்ஷமன் ஜயக்கோடி) (Mr. Lakshman Jayakody)

I think the Hon. Prime Minister would know that there is the Pali Basha and Bauddha Act, the University Act, and these organizations are going to be carried out

in those temples in the village areas. So, because it is controlled by the Higher Education Ministry, will it be difficult for you to include that ? But I am not forcing you to do it overnight.

ஈர். ப்ரேமடாச மலையா (திரு. ஆர். பிரமதாச) (Mr. R. Premadasa)

No ; the Gramodaya Mandalayas are not expected to get involved in higher education. It is enough if they get involved in primary and secondary education.

டன்சீமன் ப்ரமோடி மலையா (திரு. லக்ஷமன் ஜயக்கோடி) (Mr. Lakshman Jayakody)

Because these temples are going to have in the villages—

ஈர். ப்ரேமடாச மலையா (திரு. ஆர். பிரமதாச) (Mr. R. Premadasa)

I know it. You can have it in the Pirivenas because they come under the normal education system.

ஈடுமேலியய, பனன் கெடுமேபன கெடுமன் ஈடுமமி கியமி டுதுயமி கியென் கர்ந லடீ. ஈடுமேலியய, பனன் கெடுமேபன கெடுமன் ஈடுமமி கியமி டுதுயமி கியென் கர்ந லடீ.

அட்டவணை சட்டமூலத்தின் பகுதியாயிருக்க வேண்டும் எனும் வினா விடுக்கப்பட்டு ஈற்றுக்கொள்ளப்பட்டது.

அட்டவணை, சட்டமூலத்தின் பகுதியாயிருக்க கட்டளையிடப்பட்டது.

Question, that the Schedule, stand part of the Bill, put, and agreed to. Schedule ordered to stand part of the Bill.

புடிசீநி வனன்நிய யன நாயே பனன் கெடுமேபன கெடுமன் ஈடுமமி கியமி டுதுயமி கியென் கர்ந லடீ.

பனன் கெடுமேபன, ஈடுமமி கியமி, வர்சனா கர்ந லடீ.

சட்டமாக வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக டிருக்க வேண்டுமென கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தங்களுடன் அறிக்கை டெய்யப்பட்டது. Enacting Clause and Title ordered to stand part of the Bill.

Bill reported with Amendments.

ஈர். ப்ரேமடாச மலையா (திரு. ஆர். பிரமதாச) (Mr. R. Premadasa)

I move,

“That the Bill, as amended, be now read the Third time”.

புன்நய விமன லடீந், ஈலாஈமலே யி.

பனன் கெடுமேபன, ஈடு ஈநுலல ஈடுமமி கியமி கியென் கர்ந லடீ.

வினா விடுக்கப்பட்டு, ஈற்றுக்கொள்ளப்பட்டது.

அதன்படி, சட்டமூலம் திருத்தப்பெற்றவாறு மூன்றாம் முறையாக மதிப்பிடப்பெற்று நிறைவேற்றப்பெற்றது.

Question put, and agreed to. Bill, as amended, accordingly read the Third time, and passed.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව : වාර්ෂික වාර්තාව
 இலங்கை அரசு பொறியியற் கூட்டுத்தாபனம் :
 ஆண்டறிக்கை

SRI LANKA STATE ENGINEERING CORPORATION :
 ANNUAL REPORT

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாச)
 (Mr. R. Premadasa)
 I move,

“That in terms of Section 14 (3) of the Finance Act, No. 38 of 1971, the Annual Report for 1980 of the Sri Lanka State Engineering Corporation, together with the Balance Sheet and the Auditor-General’s Report which was presented on 21st July, 1982, be approved.”

புள்ளியை விசாரிப்பது பற்றி வினா
 வினா எடுத்தியம்பப்பெற்றது.
 Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I wonder whether the Hon. Prime Minister noticed that there are 35 Audit queries for this particular year, and that is rather on the high side. The State Engineering Corporation during the year of 1980—

ආර්. ප්‍රේමදාස මහතා
 (திரு. ஆர். பிரேமதாச)
 (Mr. R. Premadasa)
 Are you going to debate this ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

I want to bring to the notice of the Hon. Prime Minister that at page 23 the Auditor-General has said that he is unable to express an opinion that the accounts can be adopted. He says :

“I am unable to express an opinion that the accounts presented have been satisfactorily prepared on the basis of generally accepted accounting principles in view of my comments in paragraph 2 (5) of this Report.”

I do not want to go through all these 35 audit queries, but it is the duty of the Chairman of the Corporation to answer all these queries and for the Minister in charge to be satisfied that the queries that have been raised have been properly answered and that the monies are quite safe in the hands of this group of directors. I find that Mr. Wijayadasa is the Chairman. He is a competent person, I am sure, having been Additional Secretary, and therefore as the Secretary he should be competent enough to be a Chief Accounting Officer. I am very sorry to state that some of the arguments that he has adduced in this Report cannot be taken as having been written down very seriously.

This is what he says at page 36 in regard to the comments made by the Auditor-General :

“While noting the Auditor-General’s repeated comment ‘I am unable to express an opinion whether the accounts have been

satisfactorily prepared on the basis of generally accepted accounting principles’ the Board feels that due consideration has not been given to a true evaluation of the performance of the corporation”.

In other words, here is a Board which tries to equate the performance with the expenditure that it has incurred. That is never done in accounting. The expenditure is one thing, and the performance is another. Therefore, if the Board puts that down in writing, I think something is radically wrong with it.

Then at page 37, 3.1. under ‘Financial Results’, he states :

“We disagree with the Auditor-General’s analysis relating to volume increase and profit, particularly with his comment that ‘increases in pricing rates as well as volume of work executed appear to have contributed to the above improved performance as revealed by accounting profits. The major factor appears to be the increase in prices rather than the increase in the volume of work’ ”

He goes on to state further :

“The Auditor-General’s attempt at explaining this result on the basis of irrelevant and incorrect factors is therefore regrettable ”.

My point is this, Sir. Here the Auditor-General says that he is unable to express an opinion whether the accounts have been satisfactorily prepared, and the Chairman quite correctly replied, and at the end of his reply he says the Auditor-General’s basis is “irrelevant and incorrect.”

Therefore, it is the duty of the Hon. Prime Minister to find out who has done the correct thing, because I do not think it is proper for things of this nature to be on record because one day or the other there should be someone to evaluate these statements, to find out the correctness of these statements. There is no one. Of course, the only person is the Minister, and after the Minister it is ourselves, that is this House. After us you have the good organization called the COPE. They can intervene and give a proper directive. I am sure the Hon. Prime Minister is competent enough to give a directive to see that these queries do not arise.

The other point which is a rather serious matter is about bad debts. In regard to bad debts, at page 30 the Report states :

“Bad debts totalling this amount has been written off during the year, for which no Board authority was available up to the date of audit.”

So Rs. 24 million has been written off ! While we were debating this now the Hon. Prime Minister said, “Wastage ! Wastage !”. Quite true. So we like to know what these bad debts are ? The debts have been written off without the decision of the Board and even without the Hon. Prime Minister’s knowledge. I am sure Mr. Wijayadasa would not do a thing like that and if you go through that entire page and also the next page, you will find under “Major Unsatisfactory Accounts”, that Profit in Suspense, is Rs. 12,705,736. Like that it goes on.

[கனம் பேரவைத் தலைவர் அவர்களே]

I am rather worried about bad debts. Ultimately what is the decision of the Board. You will find it at page 37 which reads—thus: “Covering Board approval was granted during 1981”. I would like the Hon. Prime Minister to explain to us—not now because I am sure you are not prepared to answer a query like that from me—whether he gave covering approval for this Rs. 24 million bad debts. Did the Hon. Prime Minister find out who owes money to the Corporation, how it happened and all other particulars? I think there are 35 audit queries, not just one or two.

Look at the Board. The Board consists of competent people. I was amazed when I read this. The Board members are Mr. K. H. J. Wijayadasa, Mr. Ajantha Wijesena, Mr. M. D. G. Jayawardena, Mr. K. C. Samaraweera and Mr. N. A. Corea. They are businessmen. They know how to carry out their work. They know their accounting systems but they have not even shown the Prime Minister that there had been some bad debts. So something wrong had taken place somewhere.

I do not want to go through all this at this ungodly hour and therefore, I would like the Hon. Prime Minister to look into this, ascertain what has taken place, and kindly pass his comments to the Committee on Public Enterprises who can look into it more clearly and thoroughly.

ஈ.பி. ப்ரேமடாசா அவர்கள்
(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

I want to assure the hon. Members that I have gone into the activities and the performance of the State Engineering Corporation and I am fully satisfied with its performance. The Auditor-General's Report was considered by me together with the answers given by the Board itself.

As you are aware, Sir, the State Engineering Corporation does work mainly for government departments. To a large extent the defaulters are government departments, and the Auditor-General does not find fault for writing off these debts but he says no Board authority was available up to the date of audit. Sometimes during that particular period you cannot get the authority of the Board because the state Engineering Corporation has to wait and see whether the departments are going to pay the amounts or not. The comment is as follows: “Bad debts totalling this amount has been written off during the year, for which no Board authority was available up to the date of audit”. If the Board authority was available, there was nothing wrong. That is the interpretation that I can give. Now what does the Board say?—“Covering Board approval was granted during 1981”.

In regard to the comment that the Auditor-General had made, the Board had said, “While noting the Auditor-General's repeated comments, ‘I am unable to express an opinion whether the accounts have been satisfactorily prepared on the basis of generally accepted accounting principles,’ the Board feels that due consideration has not been given to a true evaluation of the performance of the Corporation. In an organization of the magnitude of the SEC, with nearly fifty worksites and an enormous volume of transactions, such an evaluation can be made only by taking a wider view, emphasising the performance aspect. The Board regrets that due credit has not been given to the vast improvement in performance that is clearly visible in the year 1980.”

As Minister, I have to consider both views. The Audit goes into it critically. They are doing their job and the Board places before me any difficulties that they have been experiencing. I have to see whether their defence is justifiable. I have been going into all these cases and I have found that their defence is justifiable. In the process, what did I discover? I have a note which will be very revealing and I would like to place before this House, what I have discovered with regard to the performance of the State Engineering Coporation. When you listen to me you will not condemn the Chariman and the Members but you will commend them for their great efficiency. Therefore, I would like even at this late hour to convince the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody), so that he may not lose faith in Mr. Wijayadasa but that he will renew his confidence in him.

Now Sir, I would like to compare the performance between the period that you ran this Corporation and the period that I am running this Corporation. When I say “you”, I mean your party.

கனம் பேரவைத் தலைவர் அவர்களே
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
That is not the point here.

ஈ.பி. ப்ரேமடாசா அவர்கள்
(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

No. I told you I have gone into the activities—

கனம் பேரவைத் தலைவர் அவர்களே
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
It should be annually.

ஈ.பி. ப்ரேமடாசா அவர்கள்
(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

The hon. Member must not prevent me from trying to convince him.

கனம் பேரவைத் தலைவர் அவர்களே
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
No. No.

ஏ.பி. ப்ரேமடாசா
(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

Sir, it is my duty to show the performance in comparison to what it was. Now, Sir, let the hon. Member dispute me. I want to give an overview of Performance during the period 1977 to 1981 in relation to the period 1970 to 1977. It will be very revealing. You know who was the Minister who was handling this Corporation. You know the Minister who succeeded the earlier Minister, and you can gauge the performance of our administrators under our Government.

An analysis of the performance during the two periods 1970 to 1977 and 1978 to 1981 proves beyond any doubt that the Corporation has strengthened itself during the last 5 years. The following figures would indicate the progress achieved during the period 1978 to 1981.

Now, Sir, let us compare 1970-1977, eight years with 1978-1981, four years.

Gross Turnover for eight years under the SLFP Government was Rs. 565,897,773 ; for four years under us Rs. 885,800,000. Average Annual Turnover during the eight years of SLFP Rs. 70,732,222 ; during our four years Rs. 221,450,000. Average Annual Turnover per employee during their eight years Rs. 6,696 ; during our four years Rs. 28,861. Pre-tax profits for their period of eight years Rs. 14,233,689 ; during our four years Rs. 86,722,938. Average Annual Pre-tax profit during their eight years Rs. 1,779,211 ; during our four years Rs. 21,680,734. Return on capital during their eight years 2.5 per cent ; during our four years 31 per cent. This itself is very revealing

Here are the highlights of performance during 1980 :

Turnover : A total turnover of Rs. 372.5 million was achieved exceeding the target of Rs. 207.5 million and surpassing the turnover of all previous years.

Profits : A pre-tax profit of Rs. 36.5 million was recorded as against pre-tax profit of Rs. 8.1 million in 1979. After tax, the profit for 1980 remained at Rs. 29.3 million far exceeding the profit of all previous years.

It is very encouraging, and I was so impressed with the performance that gave a 40 per cent increase of salary to all the employees of the Corporation. So I am very proud of this Corporation, Sir.

I changed the composition of the State Engineering Corporation. You will see that I have appointed the heads of other organizations within my Ministry to serve on the Board, because they are clients of this Corporation. So, I thought that the heads of those corporations who pay them should be there to manage, to

see that they get the best out of it. Now, the Housing Development Authority gives on contract various construction works to the SEC. The Chairman of the Housing Development Authority is a Board Member here. So, in the same way, we have got the Chairman of the BMC on the Board.

லக்ஷ்மன் ஜயக்கொடி
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Now these are 1980 accounts. We are now in 1982. Have they recovered what is due from the other corporations ?

ஏ.பி. ப்ரேமடாசா
(திரு. ஆர். பிரேமதாசா)
(Mr. R. Premadasa)

They are being paid. All of them are corporations within the Government. Sir, these dues are being paid.

There is the Chairman of the BMC, the Chairman of the Housing Development Authority, the Director of Buildings and the Competent Authority of the Commercial Company on the Board which is headed by Mr. K. H. J. Wijayadasa, my Additional Secretary.

I would like to pay a tribute to these gentlemen, the staff and all the other employees of this Corporation for their excellent performance.

புனிதமையான டீன், எகாஸிஸ்டென்ட் சீ. வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put and agreed to.

கல் துளி

ஒத்திப்போடல்

ADJOURNMENT

உகலிசி லேரலி டி. லா. 8 பபகர திஜிசென் கலாநகரத்தி, பிசின புனிதமையான தோலெலா பாலிஸென்சுலி கல் தனல டீ.

பாலிஸென்சுலி டீல டிஜிஜலே டி. லா. 10.41 ட 1982 டிசென்சுலி 6 லெ டிஜிஜலே பூ. லா. 10 லெசென்சுலி கல் டிசென்சுலி.

அப்பலாபுரூ நேசம் பி. ப. 8 மணிக்குப் பித்திவிட்டமையால் சபாநாயகர் அவர்கள் வினாவின்றி பாராளுமன்றத்தை ஒத்திவைத்தார்கள்

இதன்படி பி. ப. 10.41 க்ரு, பாராளுமன்றம் 1982 ஒகஸ்ட் 6 ஆம் தேதி வெள்ளிக்கிழமை பூ. ப. 10 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

And it being past 8 p.m., MR. SPEAKER adjourned Parliament without question put.

Adjourned accordingly at 10.41 p.m. until 10 a.m. on Friday, 6th August, 1982.

පරිශීෂ්ටය

அனுபந்தம்

APPENDIX

දීප ව්‍යාප්ත ග්‍රාමෝදය මණ්ඩල තරඟය

(1982 සැප්තැම්බර් 1 සිට 1983 පෙබරවාරි 28 දක්වා)

(පළමුවන කොටස)

පළාත් පාලන, නීතිය හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් 1982 සැප්තැම්බර් 1 දින 1983 පෙබරවාරි 28 දක්වා ග්‍රාමෝදය මණ්ඩල අතර දීප ව්‍යාප්ත තරඟයක් පවත්වනු ලැබේ.

තරඟයේ ප්‍රධාන අරමුණ මෙහි දක්වන පරිදි වේ.

01. ග්‍රාමෝදය මණ්ඩලයක වැදගත්කම ගැන මහජනයාට අවබෝධයක් ලබා දීම.
02. ග්‍රාමෝදය මණ්ඩලයක වගකීම හා කාර්යභාරය ගැන එම මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට අවබෝධයක් ලබාදීම.
03. සංවර්ධන ප්‍රයත්නය සඳහා ජනතා සහභාගීත්වය තහවුරු කිරීම සහ සාමූහික ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ අවස්ථාව සැලසීම.
04. සංවර්ධන සැලසුම් සැකසීම විවිධ හේතු හිතනවිම් වලින් තොර ව ඉටුකර රැනීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැන හුරුවත් මහජන මහජනයාට ලබාදීම.
05. ග්‍රාමෝදය මණ්ඩල මගින් සේවාවන් කාර්යක්ෂමව හා කඩිනමට ඉටුකරවා ගැනීම.
06. මහජන උපයෝගී සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම.
07. ප්‍රජාවන්ගේ මූලික හා විශේෂ අවශ්‍යතා සංවර්ධන සභාවලට යොමුකරවීම.
08. ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතා ඒ ඒ ප්‍රදේශවලට යෝග්‍ය වන පරිදි සපුරා ගැනීමට මාර්ගයක් ඇති කිරීම.
09. ස්වෛරීත්වය, සාමූහික ක්‍රියාකිරීම, ප්‍රාදේශීය සම්පත් හා යෝග්‍ය තාක්ෂණය, පදනම් වූ සංවර්ධන ප්‍රයත්නයක් සඳහා ජන ශක්තිය පිබිදවීමට සමත් නායකත්වයක් ගම් මට්ටමින් බිහිකිරීම.
10. විවිධ පෙදෙස්වල සේවය කරන රාජ්‍ය සේවකයන් ද ඒ ඒ පෙදෙස්වල වාසය කරන මහජනතාව ද අතර විශ්වාසයක් හා කීටු සම්බන්ධයන් ඇති කර එම සහයෝගය තුළින් පොදු සංවර්ධන ප්‍රයත්නයක් ඇති කිරීම.
11. සංවර්ධන ප්‍රයත්නයට අධ්‍යාත්මික හා දියුණු සඳුචාර සාරධර්ම සම්බන්ධකර ගැනීමෙන් ශිතකර මානව වර්ධනයක් ඇති කිරීම.
12. ග්‍රාමෝදය මණ්ඩල මගින් දීප ව්‍යාප්ත ප්‍රබෝධයක් ඇති කිරීම.

තරඟය පවත්වන ආකාරය

1982 අගෝස්තු 15 හෝ ඊට පෙර පිහිටුවා ඇති සියලුම ග්‍රාමෝදය මණ්ඩල, තරඟයට ඇතුළත්වීම සඳහා සූදුසුකම් ලබයි.

තරඟය පියවරවල් තුනකින් සමන්විත වේ.

1 වන පියවර

ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමේ තරඟය

ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයන් ඇතුළත පිහිටි ග්‍රාමෝදය මණ්ඩල අතර පවත්වන තරඟය ග්‍රාමෝදය මණ්ඩල තරඟයේ පුළුල් පියවර වේ. තරඟයේ මෙම ප්‍රථම පියවරෙන් ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයේ හොඳම ග්‍රාමෝදය මණ්ඩලය තෝරාගනු ලැබේ. ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා ග්‍රාමෝදය මණ්ඩලය හොඳම ග්‍රාමෝදය මණ්ඩලය වශයෙන් සලකනු ලැබේ. මෙසේ තෝරාගන්නා ග්‍රාමෝදය මණ්ඩලයට මුදලින් රුපියල් 10,000ක් (දහදහක්) ප්‍රදානය කරනු ලැබේ.

තාගය හිමි කර ගන්නා ග්‍රාමෝදය මණ්ඩලය දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වනු ලබන තරඟයේ දෙවන පියවර සඳහා ඇතුළත් වීමට සූදුසුකම් ලබයි.

2 වන පියවර

පාලන දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වනු ලබන තරඟය

ග්‍රාමෝදය මණ්ඩල අතර තරඟයේ 2 වන පියවර වන්නේ උප දිසාපති කොට්ඨාශ මට්ටමින් ප්‍රමුඛස්ථානයට තෝරා ගනු ලබන ග්‍රාමෝදය මණ්ඩල අතර පවත්වන දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයයි. දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයෙන් වැඩිම ලකුණු ගණනක් ලබාගන්නා ග්‍රාමෝදය මණ්ඩලයට මුදලින් රුපියල් පන්දහක් (5,000) ප්‍රදානය කරනු ලැබේ.

පාලන දිස්ත්‍රික්ක මට්ටමේ තරඟයෙන් ප්‍රමුඛස්ථානයට තෝරා ගනු ලබන ග්‍රාමෝදය මණ්ඩලය තරඟයේ අධික වටය සඳහා ඇතුළත් වීමට සූදුසුකම් ලබයි.

3 වන පියවර

දීප ව්‍යාප්ත තරඟය

තරඟයේ අවසාන පියවර වන්නේ පාලන දිස්ත්‍රික්කවලින් පළමුවෙනි ස්ථානවලට තෝරා ගන්නා ග්‍රාමෝදය මණ්ඩල අතර තරඟයයි. මෙම අවසාන තරඟයෙන් වැඩිම ලකුණු ගණනක් ලබාගන්නා ග්‍රාමෝදය මණ්ඩලය හොඳම ග්‍රාමෝදය මණ්ඩලය වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ග්‍රාමෝදය මණ්ඩලයට මුදලින් රුපියල් දහලක්ෂයක් ප්‍රදානය කරනු ලැබේ.

දිවයිනේ හොඳම ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාට රුපියල් දහලක් ද එළුකම්වරයා ඇතුළු සියලු සාමාජිකයන්ට රුපියල් පන්දහ බැගින්ද මුදලින් තාග පුද්ගලිකව ප්‍රදානය කරනු ලැබේ. මෙම තාග පිරිනැමෙන්නේ ග්‍රාමෝදය මණ්ඩලයට හිමිවන රුපියල් දහලක්ෂයේ මුදලින් ය.

තරභයේදී ග්‍රාමෝදය මණ්ඩලවලින් ඉටුකරන කාර්ය භාරය විනිශ්චයට භාජනය කරන ආකාරය හා තරභයේ විෂය ක්ෂේත්‍රය

තරභයේ සෑම පියවරකදීම ග්‍රාමෝදය මණ්ඩල විසින් ඉටු කරන ලද මුළු මහත් කාර්ය භාරය විනිශ්චයට භාජනය කරනු ලැබේ. ලකුණුදීම සඳහා ග්‍රාමෝදය මණ්ඩලය විසින් ඉටුකර ඇති සෑම වැදගත් මෙහෙයක් ම පරීක්ෂාවට භාජනය කරනු ලැබේ.

ග්‍රාමෝදය මණ්ඩලයේ පළමු රැස්වීමේ සිට ඉටු කළ සේවාවලට ලකුණු ලැබේ. එසේම විශේෂ සැලකිල්ලක් දක්වනු ලබන්නේ තරභ කාල සීම තුළ දී ඉටුකරනු ලබන සේවාවන්, කාර්යයන් හා සුභසාධක කටයුතුවලටය. පහත දක්වන ක්ෂේත්‍රයෙහි ඉටු කරන ලද කාර්යය සාධනය වෙනුවෙන් ලකුණු දීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

01. ග්‍රාමෝදය මණ්ඩල රැස්වීම් පැවැත්වීම.
02. රැස්වීම් වාර්තා පිළියෙල කිරීම සහ අවශ්‍ය කාර්යාල පහසුකම් සපයා ගැනීම.
03. සේවාවන් ඉටු කිරීම සඳහා සමිති සහ ස්වේච්ඡා සංවිධාන ශක්තිමත් කිරීම.
04. රජයේ සහ පොදු උපයෝගී සේවා සම්බන්ධීකරණය.
05. සම්පත් ලේඛන පිළියෙල කිරීම.
06. සංඛ්‍යාලේඛන පිළියෙල කිරීම.
07. ප්‍රාදේශීය ප්‍රජා අවශ්‍යතා සපුරාලීම.
08. සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම.
09. සංවර්ධන මණ්ඩලයට සැලසුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම.
10. ජනතා සහභාගිත්වය ලබාගැනීම.
11. ස්වෛරීත්වයෙන් සහ ජනතා සහභාගිත්වයෙන් අවශ්‍යතා සපුරාලීම.
12. ග්‍රාමීය නායකයන් පුහුණු කරවීම.
13. විවිධ සේවාවන් ඉටු කිරීම සඳහා මහජන ආධාර ලබාගැනීම සහ මහජන සහභාගිත්වය ලබාගැනීම.
14. සංවර්ධන සභාවල උප කාර්යාලවලින් ඉටුකරන සේවා සහ කටයුතු ගැන විමසිලිමත්වීම සහ නිබන්ධන යම් අඩුපාඩු වීමට සංවර්ධන සභාව වෙත යොමු කිරීම.
15. සංවර්ධන සභාවේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ආදායම් මාර්ග යෝජනා කිරීම.
16. පොදු ප්‍රජා පහසුකම් ඇතිකිරීම.
17. මාර්ග පහසුකම් ඇති කිරීම, ඒදඩු, පාලම් , බෝක්කු ආදිය ඉදිකිරීම.
18. අවමංගලාධාර සැලසීම.
19. පොදු වෙළඳ පොලවල් සහ සති පොලවල් ඇති කොට අලෙවි සංවර්ධන කටයුතු දියුණු කිරීම.
20. ආහාර අපිරිසිදුවීම වැලැක්වීම.
21. සනීපාරක්ෂක සේවා ඇති කිරීම.
22. සෞඛ්‍ය සේවා පහසුකම් ඇති කිරීම.
23. ජල සම්පාදන, ජලාපවහන, මලාපහන සේවා ඇති කිරීම.
24. පාරිසරික සංවර්ධනය.
25. ආගමික දියුණුව, සභාවරය දියුණුව සඳහා ඉටුකර ඇති සේවය.
26. ප්‍රජා සමගීය ඇති කිරීම.
27. ගහඳ, ආරවුල් , වියවුල් සමරයකට පත්කිරීම හා පල්ලුවල සාමය ඇති කිරීම.
28. අපරාධ වැලැක්වීම.
29. නීති සහන සේවා ඇති කිරීම.
30. ළදරුවන්ගේ පෝෂණ හා අභිවෘද්ධි සේවා ඇති කිරීම.
31. දරුවන් රැකබලා ගැනීම හා දරක සෞඛ්‍ය සේවා ඇති කිරීම.
32. ගර්භනී මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සහ පහසුකම් ඇතිකිරීම.
33. පූර්ව පාඨශාලා අවශ්‍යතා ඉටුකිරීම.
34. අධ්‍යාපන පහසුකම් සැලසීම.
35. ක්‍රීඩා පහසුකම් හා පුස්තකාල පහසුකම් ඇති කිරීම.
36. ජන සංනිවේදන මාර්ග සහ ජන පොත භාවිතය සහ බුද්ධි වර්ධනය සඳහා පහසුකම් ඇති කිරීම.
37. කලා හවුල්, නාට්‍ය සංගම් ආදිය පිහිටුවීමෙන් උසස් රූපික වර්ධනය කිරීම.
38. වැඩිහිටි අධ්‍යාපන සේවා සැලසීම.
39. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපන පහසුකම් ඇති කිරීම.
40. රෝගීන්ට හා ආබාධිතයන්ට සේවා සැලසීම.
41. අනාථ දරුවන්ට, දිළින්දන්ට හා වැඩිහිටියන්ට සහන සැලසීම.
42. තරුණ සේවා ඇති කිරීම.
43. කාන්තා සේවා ඇති කිරීම.
44. පසු සංරක්ෂණය හා කොමිපෝස්ට් පොහොර භාවිතය ජනප්‍රිය කිරීම.
45. වන වගාව.

46. තෙවන වගාව.
47. පල සම්පත් සංවර්ධනය.
48. එළවළු, පලතුරු හා පලාධර්ම විශාකීර්ම ව්‍යාප්ත කිරීම.
49. බෝග නවත් ඇති කිරීම.
50. සත්ව පාලනය දියුණු කිරීම.
51. ගෘහ කර්මාන්ත සංවර්ධනය
52. ණය පහසුකම් සැලසීම හා ඉතිරි කිරීම් ව්‍යාප්ත කිරීම.
53. වැව් ප්‍රතිසංස්කරණය.
54. වාරිමාර්ග , ඇලවෙලි ඉදිකිරීම හා නඩත්තු කිරීම.
55. නවීන ක්‍රම භාවිතයෙන් ගොවිතැන් ව්‍යාප්ත කිරීම.
56. වැවිලි කර්මාන්තය දියුණු කිරීම.
57. නැවත වගාකිරීම් ජනප්‍රිය කිරීම.
58. පොහොර භාවිතය ක්‍රමවත් කිරීම.
59. ජීව වායු, සූර්ය බලශක්තිය වැනි විනල්ප බලශක්ති මාර්ග වැඩි දියුණු කිරීම.
60. රජයේ නොඩනැගිලි යන්ත්‍ර සුභ්‍ර අපතේ යාම වැළැක්වීම.
61. ආර්ථික වශයෙන් වැදගත් රැකියා නියුක්තිය ඇති කිරීම.
62. කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කිරීම.
63. දේශීය හා විදේශීය ඉතිරිකිරීම් උපයෝගී කරගෙන නිසි ආයෝජන ක්‍රම හුරුපුරුදු කිරීම.

විනිශ්චය මණ්ඩල පත් කිරීම

ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයේ හොඳම ග්‍රාමාදේශ මණ්ඩලය තෝරීම නිදහසකින් සම්පූර්ණ වන විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ. දිස්ත්‍රික් සංවර්ධන සභාවේ දිස්ත්‍රික් ලේකම් විසින් ප්‍රාදේශීය උප දිසාපති මට්ටමේ තරඟය විනිශ්චය කිරීම සඳහා මණ්ඩලික නිලධාරීන් නිදහසකින් පත් කර කරනු ලැබේ. ප්‍රාදේශීය උප දිසාපති වරයා මට්ටමේ තරඟය සංවිධානය කිරීම භාරව කටයුතු කරන නිසා විනිශ්චය මණ්ඩලයේ සේවය සඳහා තෝරා පත් කරනු ලැබීමට සුදුසුකම් තොලබයි.

පාලන දිස්ත්‍රික්කයේ හොඳම ග්‍රාමාදේශ මණ්ඩලය තෝරා ගැනීම සඳහා ද නිදහසකින් සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබේ. දිස්ත්‍රික් මට්ටමේ තරඟය විනිශ්චය කිරීම සඳහා සංවර්ධන සභාවේ දිස්ත්‍රික් ලේකම් විසින් පත්වීමේදී විධායක නිලධාරීන් නිදහසකින් පත් කරනු ලැබේ.

දිවයිනේ හොඳම ග්‍රාමාදේශ මණ්ඩලය තෝරා ගැනීම සඳහා නිදහසකින් සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පාලන, නිවාස හා ඉදිකිරීම් අධ්‍යක්ෂවරයාගේ ලේකම් විසින් පත් කරනු ලැබේ.

තරඟය සඳහා අයදුම්පත්

තරඟය පිළිබඳ විස්තර පත්‍රිකාවක් සමඟ මුද්‍රිත අයදුම් පත්‍ර බෙදා හරිනු ලැබේ. 1982 අගෝස්තු මස 16 වන දිනට ප්‍රථමයෙන් තම බල ප්‍රදේශයේ සියළුම ග්‍රාමාදේශ මණ්ඩල වලට මට්ටමේ තරඟය පිළිබඳ විස්තර පත්‍රිකා ව සහ අයදුම් පත්‍ර බෙදා හැරීම ප්‍රාදේශීය උප දිසාපති වරයාගේ වගකීම වේ.

අයදුම් පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය 1982 අගෝස්තු මස 16 වන දින වේ.

අයදුම් පත්‍ර ග්‍රාමාදේශ මණ්ඩල වලට බෙදා හැරීම සහ සම්පූර්ණ කළ අයදුම් පත් ග්‍රාමාදේශ මණ්ඩල වලින් භාර ගැනීම සඳහා ලේඛනායක් උප දිසාපති කාර්යාලයේ තබා ගැනීම.

ප්‍රාදේශීය උප දිසාපති වරයා විසින් තම කොට්ඨාශයේ ග්‍රාමාදේශ මණ්ඩල වලට අයදුම් පත්‍ර බෙදා හැරීම සඳහා ලේඛනායක් පවත්වා ගත යා යුතුය. අයදුම් පත්‍ර නිකුත් කොට ග්‍රාමාදේශ මණ්ඩලයේ සහායකී වරයාගේ පත් ලේකම් වරයාගේ අත්සන ලේඛනයේ සටහන් කර ගත යුතුය.

ග්‍රාමාදේශ මණ්ඩලයේ සහායකී වරයා සහ ලේකම් විසින් පුරවා ඇති ලේඛන අයදුම් පත්‍ර ලබා ගැනීම ද ලේඛනයේ සටහන් කර ගත යුතුය. සම්පූර්ණ කළ අයදුම් පත්‍ර භාර ගෙන එය සනාථ කිරීම සඳහා ග්‍රාමාදේශ මණ්ඩලයේ සහායකී වරයාගේ පත් ලේකම්වරයාගේ අත්සන ලේඛනයේ සටහන් කරවා ගත යුතුය.

තරඟය විනිශ්චය කිරීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රශ්න මාලාව

තරඟය විනිශ්චය කිරීම සඳහා ප්‍රශ්න මාලාව 1982 අගෝස්තු මාසයේ පසුව නිකුත් කරනු ලැබේ.

ප්‍රශ්න මාලාව නිකුත් කරනු ලබන්නේ නියමිත දිනට පෙර අයදුම් පත් ඉදිරිපත් කරන ග්‍රාමාදේශ මණ්ඩල වලට පමණි.

අයදුම් පත්‍ර බෙදා හැරීම, සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර භාර ගැනීම සහ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමේ තරඟය සංවිධානය කිරීම.

තරඟය සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීම ද, සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර භාර ගැනීම ද, ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමේ තරඟය සංවිධානය කිරීම ද, ප්‍රාදේශීය උප දිසාපති වරයාගේ වගකීම වේ.

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මෙහෙයවන

දීප ව්‍යාප්ත ග්‍රාමෝදය මණ්ඩල තරඟය සඳහා ඉල්ලුම් පත්‍රය

1982 සැප්තැම්බර් - 1983 පෙබරවාරි

**කාර්යාලයේ ප්‍රයෝජනය
සඳහා**

1. දිස්ත්‍රික්කයේ නම :
2. (අ) උප දිසාපති කොට්ඨාශයේ නම :
(ආ) උප දිසාපති කාර්යාලයේ ලිපිනය :
3. ග්‍රා. සේ. නි. කොට්ඨාශයේ අංකය හා නම :—
4. (අ) ග්‍රාමෝදය මණ්ඩලයේ නම :—
(ආ) ග්‍රාමෝදය මණ්ඩලයේ ලිපිනය :—
5. (අ) ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිතුමාගේ නම :—
(ආ) ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිතුමාගේ ලිපිනය :—
6. (අ) විශේෂ සේවා නිලධාරීගේ නම :—
(ආ) විශේෂ සේවා නිලධාරීගේ ලිපිනය :—
7. (අ) ග්‍රාමෝදය මණ්ඩලයේ ප්‍රථම රැස්වීම් පැවැත්වූ දිනය :—
(ආ) ප්‍රථම රැස්වීම් පැවැත් වූ ස්ථානය :—
(ඇ) දැනට ග්‍රාමෝදය මණ්ඩලයේ රැස්වීම් පැවැත්වෙන ස්ථානය :—

- | | | |
|---|--|--|
| 8. ප්‍රථම රැස්වීමට සහභාගි වූ ස්වේච්ඡා සංවිධාන | ස්වේච්ඡා සංවිධානය නියෝජනය කළ සභාපතිවරයාගේ නම | ස්වේච්ඡා සංවිධානයේ ඇති සාමාජික සංඛ්‍යාව (විස්තර තිබේ නම් පමණි) |
| (i) | | |
| (ii) | | |
| (iii) | | |
| (iv) | | |
| (v) | | |
| (vi) | | |
| (vii) | | |
| (viii) | | |
| (ix) | | |
| (x) | | |
| (xi) | | |
| (xii) | | |
| (xiii) | | |
| (xiv) | | |
| (xv) | | |

- | | | |
|--|--|--|
| 9. ප්‍රථම රැස්වීමෙන් පසු සාමාජිකත්වය සඳහා අලුතින් පිළිගත් ස්වේච්ඡා සංවිධාන | පිළිගැනීම සහතික කළ නිලධාරියාගේ නම හා තනතුර | ස්වේච්ඡා සංවිධානයේ ඇති සාමාජික සංඛ්‍යාව (විස්තර තිබේ නම් පමණි) |
| (i) | | |
| (ii) | | |
| (iii) | | |
| (iv) | | |
| (v) | | |
| (vi) | | |
| (vii) | | |
| (viii) | | |
| (ix) | | |
| (x) | | |
| (xi) | | |
| (xii) | | |
| (xiii) | | |
| (xiv) | | |
| (xv) | | |

10. 1982.08.01 දිනට ග්‍රාමෝදය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව :—

(අ) ස්වේච්ඡා සංවිධාන සභාපතිවරුන් :—

(ආ) රජයේ හා සංස්ථා නිලධාරීන් :—

11. ප්‍රථම රැස්වීම පැවැත් වූ දින සිට ඉල්ලුම් පත්‍රයේ දිනය දක්වා ග්‍රාමෝදය මණ්ඩලය විසින් ප්‍රදේශයේ උනන්දිය සඳහා කරන ලද හෝ සංවිධානය කරන ලද හෝ කාර්යයන් පිළිබඳ විස්තර :—

පිළිවෙල අංකය	කරන ලද කාර්යය කුමක් ද යන වග	එකී කාර්යය පැවැත්වූ දිනය හෝ දිනයන්	එකී කාර්යයට සහභාගීවූ පුද්ගලයන්ගේ ගණන	වටිනාකම රුපියල් (විස්තර නිවේ නම් පමණි)
1.				
2.				
3.				
4.				
5.				

ඉහතින් සඳහන් කරුණු සියල්ල නිවැරදි බවත්, සත්‍ය බවත්, සහස්ක කරමු. අසත්‍ය හෝ වැරදි කරුණු මෙම ඉල්ලුම් පත්‍රයේ සඳහන් වී ඇති බැව් ඔප්පු වුවහොත් මෙම ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප විය හැකි බව අවබෝධ කරගනිමු.

කරග විනිශ්චය සඳහා දිසා ලේකම් විසින් හෝ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් විසින් හෝ පත් කරනලද විනිශ්චය මණ්ඩලයේ තීරණයට එකඟ වෙන බව ද මෙයින් ප්‍රකාශ කරමු.

1. ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතියේ නම :—

අත්සන :—

2. ග්‍රාමෝදය මණ්ඩලයේ ලේකම්ගේ නම :—

අත්සන :—

දිනය :—

1982, செப்டம்பர் 1 ம் தேதி தொடக்கம் 1983, பெப்ரவரி 28 ம் தேதிவரை கிராமோதய

சபைகளுக்கிடையே நாடு பூராவும் நடாத்தப்படும் போட்டி

(பாகம் I)

உள்ளூராட்சி, வீடமைப்பு, நிருமாணத்துறை அமைச்சு 1982, செப்டம்பர் 1 ம் தேதி தொடக்கம், 1983 பெப்ரவரி 28ம் திகதி வரை கிராமோதய சபைகளுக்கிடையே நாடு பூராவும் ஒர் போட்டியை நடாத்துகின்றது.

போட்டியின் முக்கிய நோக்கங்களாவன :—

1. கிராமோதய சபையின் முக்கியத்துவத்தைப் போது மக்களிடையே தெரியப்படுத்துதல்.
2. சபையின் கடமைகளையும் பொதுப் பங்களியும் பற்றி கிராமோதய சபைகளின் உறுப்பினர்களுக்கு போதிய வி அறிவை அளித்தல்.
3. அபிவிருத்தி முயற்சியில் மக்கள் பங்குபற்றுவதை நிச்சயப்படுத்தி ஜனநாயகத் தீர்மானங்களைக் கூட்டாக எடுப்பதற்கு சத்தர்ப்பங்களை ஏற்படுத்துதல்.
4. அபிவிருத்தித் திட்டங்களைத் தயாரிக்கையில் அற்பயான வித்தியாசத்தை நீக்கி, அத்தகைய திட்டங்களைச் செயற்படுத்துகையில் மக்களிடையே ஒழுங்கமைத்தலை உண்டாக்குதல்.
5. கிராமோதய சபைகளின் சேவைகளை உடனுக்குடன் நிறமையாக நிறைவேற்றுவதில் ஊக்குவித்தல்.
6. பொதுப் பயன்படுசேவைகளைத் திறமையாக நிறைவேற்றுவதில் ஊக்குவித்தல்.
7. சமுதாயத்தின் அடிப்படையான, விசேட தேவைகளுக்கு அபிவிருத்திச் சபையின் கவனத்தை ஒருமுனைப்படுத்தல்.
8. உள்ளூர் நிலைமைகளை வைத்துக்கொண்டு ஒரு அமைவிடத்தின் தேவைகளைப் பூர்த்தி செய்வதற்கு வழிவகைகளை ஏற்பாடு செய்தல்.
9. தற்சார்பு, கூட்டு நடவடிக்கை, உள்ளூர் வளங்கள், தகுந்த தொழில் நுட்பவியல் முதலியவற்றை அடிப்படையாகக் கொண்டு ஒரு அபிவிருத்தி முயற்சிக்காக பெரும் ஆர்வத்தை ஊட்டக்கூடிய கிராம ரீதியில் தலைமைப் பதவியை உண்டாக்குதல்.
10. பல்வேறு அமைவிடங்களில் கடமையாற்றுகின்ற அரசாங்க அலுவலர்களுக்கும் அத்தகைய பிரதேசங்களின் மக்களுக்கும் இடையே உணர்வார்ந்த உறவையும், அறிவையும் கொண்டுவந்து ஒரு பொது அபிவிருத்தி முயற்சிக்காக அத்தகைய கூட்டுழைப்புக்களைப் பயன்படுத்துதல்.
11. நன்மைபயக்கும் மனித நடத்தைகளை ஊக்குவிப்பதற்கு அபிவிருத்தி முயற்சியில் நீதிநெறிக்குரிய நன்னெறிக்குரிய பெறுமதிகளைப் பயன்படுத்துதல்.
12. கிராமோதய சபைகள் மூலம் நாடு பூராவும் ஆர்வத்தையும், முயற்சியையும் ஊக்குவித்தல்.

போட்டி

1982, ஆகஸ்ட் 15 ம் தேதியன்று அல்லது அதற்கு முன்னதாக நிறுவப்பட்ட சகல கிராமோதய சபைகளும் போட்டியிடுவதற்குத் தகுதி வாய்ந்தன, போட்டி மூன்று கட்டங்களைக் கொண்டிருக்கும்.

உதவி அரசாங்க அதிபர் பிரிவு மட்டத்தில் போட்டியின் முதற்கட்டம்

போட்டியின் முதற் கட்டம் உதவி அரசாங்க அதிபர் பிரிவின் கிராமோதய சபைகளுக்கிடையே இருக்கின்ற போட்டியாகும். உதவி அரசாங்க அதிபர்கள் பிரிவில் மிகத்திறமான கிராமோதய சபை போட்டியின் முதற்கட்டத்தின் பின்னர் தெரிவு செய்யப்படும். உதவி அரசாங்க அதிபர்கள் பிரிவில் ஆகக்கூடிய புள்ளிகளைப் பெறும் கிராமோதய சபை இதுவாகும். அவ்வாறு தெரிவு செய்யப்பட்ட மிகத்திறமான கிராமோதய சபைகளுக்கு ரூபா 10,000/— காசுப் பரிசாகக் கொடுக்கப்படும்.

பரிசை வெற்றி பெறுகின்ற கிராமோதய சபை மாவட்ட ரீதியில் நடைபெறும் போட்டியின் அடுத்த கட்டத்தை அடைவதற்குத் தகுதியுடையதாகும்.

மாவட்ட ரீதியில் போட்டியின் இரண்டாம் கட்டம்

போட்டியின் இரண்டாம் கட்டம் ஒரு நிருவாக மாவட்டத்துக்குள்ளே ஒவ்வொரு உதவி அரசாங்க அதிபர் பிரிவில் முதலாவதாக வரும் கிராமோதய சபைகளுக்கிடையே நடைபெறுகின்ற போட்டியாகும். மாவட்ட ரீதியில் ஆகக் கூடுதலான புள்ளிகளைப் பெறும் கிராமோதய சபைகள் ரூபா 5,000/— காசுப் பரிசைப் பெறுவதற்குத் தகுதியுடையவையாகும்.

நிருவாக மாவட்டத்தில் முதலாவதாக வரும் கிராமோதய சபை அப்போட்டியின் இறுதிக் கட்டத்தை அடைவதற்குத் தகுதியுடையதாகும்.

அப்போட்டியின் மூன்றாம் கட்டம் (நாடு பூராவும் போட்டி)

ஒவ்வொரு நிருவாக மாவட்டத்திலும் முதலாவதாக இடம் பெற்றுள்ள கிராமோதய சபைகளுக்கிடையே நடைபெறுகின்ற போட்டி இதுவாகும். இக் கட்டத்தில் ஆகக் கூடிய புள்ளிகளைப் பெறுகின்ற கிராமோதய சபை இத்தலில் மிகத் திறமான கிராமோதய சபையாகப் பிரகடனப்படுத்தப்படும். அவ்வாறு தேர்ந்தெடுக்கப்பட்ட மிகத்திறமான கிராமோதய சபை பத்து இலட்சம் ரூபா காசுப் பரிசை பெற உரித்துடையதாகும். இப் பத்துலட்சம் ரூபாவுக்குள்ளே கிராமோதய சபைத் தலைவர் ரூபா 10,000/—காசுப் பரிசையும் செயலாளரும், வேறு உறுப்பினர்களும் ஒவ்வொருவராக ரூபா 5,000/— மும் பெறுவார்கள்.

போட்டியின் கோட்பாடும், கிராமோதய சபைகளின் நிறைவேற்றுகை தீர்மானிக்கப்படும் பிரதேசமும்

கிராமோதய சபையின் முழு நிறைவேற்றுகை அப்போட்டியின் ஒவ்வொரு கட்டத்திலும் பரிசீலனைக்கு அமையவிருக்கும், கிராமோதய சபையின் ஒவ்வொரு முக்கியமான முடிந்த செயல் புள்ளிகள் பதிர்ந்தளிப்பதற்காகப் பரிசீலனை செய்யப்படும். கிராமோதய சபைகளின் முத்தர் கூட்டத்திலிருந்து அளிக்கப்பட்ட சேவைகளுக்குப் புள்ளிகள் அளிக்கப்படும். எவ்வாறாயினும், விசேட முக்கியத்துவம் இப்போட்டி நடைபெறும் காலத்தில் நிறைவேற்றப்பட்ட சேவைகளுக்கும், நடவடிக்கைகளுக்கும், நன்மைக்கும் அளிக்கப்படும். கீழ்க்காணும், பகுதிகளில் நடைபெற்ற செயற்பாடுகள் புள்ளிகள் பதிர்ந்தளிப்பதற்காகக் கவனத்துக்கு எடுத்துக்கொள்ளப்படும்.

1. கூட்டங்களை நடாத்துதல்.
2. பதிவேடுகளையும், குறிப்புக்களையும் பேணுதலும், அலுவலக வசதிகளைப் பெறுதலும்.
3. சேவைகளைப் புரிவதற்காக சமுதாயங்களையும், தன்னிச்சையான நிறுவனங்களையும் ஊக்குவித்தல்.
4. அரசாங்க, உள்நாடு பயன்பாட்டுச் சேவைகளை இயைபுபடுத்தல்
5. வளப்பதிவேடுகளைத் தயாரித்தல்
6. புள்ளி விபரத் தரவைத் தயாரித்தல்
7. உள்நாடுச் சமுதாய தேவைகள் திருப்தி பெறச்செய்யப்பட்டவை.
8. அபிவிருத்தித் திட்டங்களைத் தயாரித்தல்
9. அபிவிருத்திச் சபைக்கு வரையடங்கலையும், சிபார்சையும் சமர்ப்பித்தல்
10. மக்கள் பங்குகொள்வதை ஊக்குவித்தல்
11. தற்சார்புக்கும், மக்கள் பங்கு கொள்வதற்கும் ஊடாகத் தேவைகளை நிறைவேற்றுதல்
12. கிராமத் தலைவர்களைப் பயிற்றுவித்தல்
13. பல்வேறு சேவைகளை நிறைவேற்றுவதற்காக அரசாங்க உதவு தொகைகளைச் சேகரித்தலும் மக்கள் பங்கு கொள்வதற்கு ஆட்களைத் திரட்டுதலும்.
14. அபிவிருத்திச் சபைகள் உப அலுவலகங்களால் ஏற்படுத்தப்பட்ட சேவைகளுக்கு மேலாக விழிப்பினைப் பிரயோகித்தலும், அபிவிருத்திச் சபைக்கு இருக்கின்ற எதேனும் குறைவுகளைச் சமர்ப்பித்தலும்
15. அபிவிருத்திச் சபையின் வருவாயின் தோற்றுவாய்களை அதிகரிப்பதற்காக புதிய வருவாய் உத்தேசங்களை ஊக்குவித்தல்
16. சமுதாய வசதிகளை ஏற்பாடு செய்தல்
17. விதிகள், மதகுகள், இடைநிறுத்தும் பாலங்கள் முதலியவற்றை அமைத்தல்
18. இறப்பு அன்பளிப்புக்களுக்கு உதவுதொகைகள்
19. பொதுச் சந்தைகளை நிறுவுவதன் மூலம் சந்தைப்படுத்தல் அபிவிருத்தியை ஊக்குவித்தல்
20. உணவுகள் கலப்படம் செய்வதைத் தடுத்தல்
21. சுகாதார சேவைகளுக்கு ஊக்கமளித்தல்
22. சௌக்கிய சேவைகளுக்கு ஊக்கமளித்தல்
23. நீர் வழங்கல், வடிகால், சாக்கடை திட்டங்களுக்கு ஏற்பாடு செய்தல்
24. குழல் அபிவிருத்திக் கு ஊக்கமளித்தல்
25. சமய, நீதிநெறிக்குரிய பெறுமதிகளை ஊக்குவிப்பதற்காக அளிக்கப்பட்ட சேவைகள்
26. சமுதாயங்களிடையே சமாதானத்தையும், நட்பையும் ஊக்குவித்தல்
27. குடும்பங்களில் குடும்பத்தார்க்கங்களையும், கருத்து வேறுபாடுகளையும் தீர்த்துவைத்தல்
28. குற்றத்தைத் தடுத்தல்.
29. சட்ட உதவிகளை ஏற்பாடு செய்தல்
30. குழந்தை நலன், உணவு ஊட்டுகின்ற சேவைகளை ஊக்குவித்தல்
31. குழந்தைப் பாரமரிப்பு குழந்தை சௌக்கிய சேவைகளை ஊக்குவித்தல்
32. கர்ப்பினிகளின் உணவுட்டும் தேவைகளையும், அவர்களுக்கான வேறு வசதிகளையும் ஊக்குவித்தல்
33. ஆரம்பப் பாடசாலை வசதிகளை ஊக்குவித்தல்
34. கல்வி வசதிகளை ஊக்குவித்தல்
35. விளையாட்டு, நூல் நிலைய வசதிகளை ஊக்குவித்தல்
36. பல மொழிகளால் அறிவை அதிகரிப்பதற்கும் புத்தகங்களையும், நாளேடுகளையும் உபயோகிப்பதற்கும் வசதிகளை ஏற்பாடு செய்தல்
37. கலாச்சார சங்கங்களையும் நாடகக் குழுக்களையும் நிறுவுவதனும் அழகுக் கலைக்குரிய அறிவை வளர்ப்பதற்காக வசதிகளை ஏற்பாடு செய்தல்
38. முதிர்ந்தோர் கல்வியை ஊக்குவித்தல்
39. தொழில் நுட்பக் கல்வியை ஊக்குவித்தல்
40. நோய்வாய்ப்பட்ட உடலுறுப்புக் குன்றிய ஆட்களுக்கு உதவியை ஏற்பாடு செய்தல்
41. சூணையற்ற பள்ளிகளுக்கும், வறியவர்களுக்கும், வயது போனவர்களுக்கும் உதவியை ஏற்பாடு செய்தல்
42. இளைஞர் சேவைகளை ஏற்பாடு செய்தல்
43. பெண்களுக்கான சேவைகளை ஏற்பாடு செய்தல்
44. மண் பாதுகாப்பை ஊக்குவித்தலும், கூட்டு உரமாக்கியை உபயோகித்தலும்.
45. மறுபடி காடாக்குதலை ஊக்குவித்தல்

46. வீட்டுத் தொட்டத்தை ஊக்குவித்தல்
47. விலங்கு வேளாண்மையை அபிவிருத்தி செய்தல்
48. மரக்கறிவகைகள், பழங்கள், இலை மரக்கறிவகைகள், போன்றவற்றைப் பயிரிடுவதற்கு செய்யப்படும் உதவுதொகைகள்
49. பயிர்களுக்கு நாற்றறுமேடைகளைத் தாமித்தல்
50. பண்ணை விலங்கு வேளாண்மைக்குச் செய்யப்படும் உதவு தொகை
51. குடிசைக் கைத்தொழில்களை ஊக்குவித்தல்
52. கடன் வசதிகளையும், சேமிப்பு வசதிகளையும் ஊக்குவித்தல்
53. நீர்ப்பாசனக் குளங்களை மறுசீரமைத்தல்
54. நீர்ப்பாசனக் கால்வாய்கள், அணைக்கட்டுகள் முதலியவற்றை அமைத்துப் பராமரித்தல்
55. நவீன முறைகளின் உபயோகத்தினால் கமத்தொழில் அபிவிருத்தியை ஊக்குவித்தல்
56. பெருந்தொட்டக் கைத்தொழில்களின் அபிவிருத்திக்கு உதவு தொகை
57. காசுப் பயிர்களை மறுபடி பயிரிடுதலின் பேரில் செய்யப்படும் உதவு தொகைகள்
58. உரத்தின் விஞ்ஞான முறையின் உபயோகத்தை ஊக்குவித்தல்
59. உயிர் வாயு, சூரிய சக்தி, பிறநொரு சக்தித் தோற்றுவாய்களையும் ஊக்குவித்தல்
60. அரசாங்கக் கட்டடங்கள், இயந்திரம் வீணாவதைத் தடுத்தல்
61. உபயோகமான தொழில் உண்டாக்குவதற்கு செய்யப்படும் உதவு தொகைகள்
62. கைத்தொழில்களையும், தாபனங்களையும் நிறுவுதல்
63. உள்நூர், வெளிநாட்டு உழைப்புக்களின் சரியான முதலீடை ஊக்குவித்தல்

நீதிபதிகள் குழாமைத் தெரிவுசெய்தல்

உதவி அரசாங்க அதிபர்கள் பிரிவில் திறமான கிராமோதய சபையைத் தெரிவு செய்வதற்கு மூன்று நீதிபதிகள் கொண்ட ஒரு குழாம் இருக்கும். அபிவிருத்திச் சபையின் மாவட்டச் செயலாளர் உதவி அரசாங்க அதிபர் பிரிவு மட்டத்தில் போட்டியைத் தீர்மானிப்பதற்கு மூன்று பதவித்தர உத்தியோகத்தர்களை நியமிப்பார். உதவி அரசாங்க அதிபர் அப்போட்டியின் கூட்டிணைப்புக்குப் பொறுப்பாக இருக்கின்றபடியால், நீதிபதிகள் குழாயின் ஒரு உறுப்பினராகக் கடமையாற்றத் தகுதியுடையவராகார்.

மாவட்டத்தில் திறமான கிராமோதய சபையைத் தெரிவு செய்வதற்கு மூன்று நீதிபதிகள் கொண்ட ஒரு குழாம் இருக்கும் மாவட்டச் செயலாளர் மாவட்டரீதியில் போட்டியில் தீர்மானிப்பதற்கு மூன்று சிரெட்ட அலுவலர்களை நியமிப்பார்.

மூன்று நீதிபதிகள் கொண்ட ஒரு குழாம் இக்கீவில் திறமான கிராமோதய சபையைத் தெரிவு செய்வதற்கு உள்ளூராட்சி, வீடமைப்பு, நிருமாணத்துறை அமைச்சின் செயலாளரால் நியமிக்கப்படுவர்.

விண்ணப்பப் படிவங்கள்

அச்சிடப்பட்ட விண்ணப்பப் படிவங்கள் இக்கீவில் இருக்கின்ற சகல கிராமோதய சபைகளுக்கும் தகவல் துண்டுப்பிரசுரத்துடன் விநியோகிக்கப்படும்.

இத் தகவல் துண்டுப் பிரசுரமும் விண்ணப்பப்படிவமும் 1982 ஆகஸ்ட், 16 ம் தேதிக்கு முன்னராக உதவி அரசாங்க அதிபர் பிரிவில் சகல கிராமோதய சபைகளுக்கும் விநியோகிக்கப்படுகின்றதை நிச்சயப்படுத்தல் உதவி அரசாங்க அதிபரின் பொறுப்பாகும்.

விண்ணப்பப்படிவங்களை விநியோகிக்கும் கடைசித்தேதி 1982, ஆகஸ்ட், 16 ம் தேதியாகும்.

பூர்த்திசெய்யப்பட்ட விண்ணப்படிவம் கிடைக்கப்பெறுவதற்கான கடைசித் தேதி 1982, ஆகஸ்ட், 16 ம் தேதியாகும்.

கிராமோதய சபைகளுக்கு விண்ணப்பப் படிவங்களை விநியோகிப்பதற்கும், பூர்த்திசெய்யப்பட்ட விண்ணப்பப் படிவங்களைப் பெறுதற்கும் உதவி அரசாங்க அதிபர் அலுவலகத்தில் ஒரு பதிவேட்டைப் பேணுதல்

உதவி அரசாங்க அதிபர் தன்னுடைய பிரிவில் விண்ணப்பப்படிவங்களை விநியோகிப்பதற்காக ஒரு பதிவேட்டைப் பேணும்படி கேட்டுக்கொள்ளப் படுகின்றார். அவர் விண்ணப்பப்படிவங்களை வழங்கும் பொழுது கிராமோதய சபையின் தலைவரின் கையொப்பத்தை அல்லது கிராமோதய சபையின் செயலாளரின் கையொப்பத்தைப் பெற எதிர்பார்க்கப்படுவர்.

அவர் கிராமோதய சபையின் தலைவரினால், செயலாளரால் கையளிக்கப்பட்ட பூர்த்திசெய்யப்பட்ட விண்ணப்பப்படிவங்களைப் பெறுவதற்கு பதிவேட்டில் பதிவுகளைச் செய்யுமாறு எதிர்பார்க்கப்படுகின்றார்.

அவர் பூர்த்திசெய்யப்பட்ட விண்ணப்பப்படிவத்தைப் பெறுவதை உறுதிப்படுத்துவதற்கு பதிவேட்டில் கிராமோதய சபையின் தலைவரின் அல்லது செயலாளரின் கையொப்பத்தைப் பெறுவதற்கு வேண்டப்படுகின்றார்.

போட்டியின்போது நீதிபதிகளால் உபயோகப்படவிருக்கும் கேள்விக்கொத்து

அப்போட்டியில் நீதிபதிகளால் உபயோகிக்கப்படவிருக்கும் கேள்விக்கொத்து 1982, ஆகஸ்ட் மாதத்துக்குப் பின்னர் வழங்கப்படும்.

கிராமோதய சபைகளுக்குப் புள்ளிகளைப் பகிர்ந்தளித்தல் இக் கேள்விக் கொத்துக்கமைய இருக்கும்.

* விதிக்கப்பட்ட தேதியன்று அல்லது அதற்கு முன்னராக விண்ணப்பப்படிவங்களைச் சமர்ப்பித்துள்ள கிராமோதய சபைகளுக்கு கேள்விக் கொத்து வழங்கப்படும்.

உதவி அரசாங்க அதிபர் பிரிவில் விண்ணப்பப் படிவங்களை வழங்குதலும், பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவங்களை பெறுதலும், போட்டியைக் கூட்டிணைத்தலும்

உதவி அரசாங்க அதிபர் அவருடைய பிரிவில் விண்ணப்பப்படிவங்களை வழங்குதற்கும், பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப்படிவங்களைப் பெறுவதற்கும், கிராமோதய சபைப் போட்டியைக் கூட்டிணைத்தற்கும் பொறுப்பாயிருப்பார்.

உள்ளூராட்சி, வீடமைப்பு, நிருமாணத்துறை அமைச்சினால் ஒழுங்கமைக்கப்பட்ட
கிராமமாதய சபைகளுக்கிடையே நாடு பூராவும் உள்ள போட்டிக்கு விண்ணப்பம்
1982 செப்டெம்பர்-1983 பெப்ரவரி

பாகம் II

அலுவலக உபயோகத்துக்கு மாத்திரம்

1. மாவட்டத்தின் பெயர் :
2. (அ) உ.அ.அ. பிரிவு
(ஆ) உ.அ.அ. பிரிவு அலுவலகத்தின் முகவரி :
3. கிராமசேவகர் பிரிவின் இலக்கமும் பெயரும் :
4. (அ) கிராமமாதய சபையின் பெயர் :
(ஆ) கிராமமாதய சபையின் முகவரி :
5. (அ) கிராமமாதய சபையின் தலைவரின் பெயர் :
(ஆ) கிராமமாதய சபையின் தலைவரின் முகவரி :
6. (அ) விசேட சேவை அலுவலரின் பெயர் :
(ஆ) விசேட சேவை அலுவலரின் முகவரி :
7. (அ) கிராமமாதய சபையின் முதல் கூட்டத்தின் தேதி :
(ஆ) முதல் கூட்டம் நடைபெற்ற இடம் :
(இ) கிராமமாதய சபையின் கூட்டங்கள் இப்பொழுது நடைபெறுகின்ற இடம் :
8. கிராமமாதய சபையின் முதற்கூட்டத்தில் பங்குபற்றிய தன்னிச்சையான நிறுவனங்கள் :

பெயர் தன்னிச்சையான நிறுவனத்தை பிரதிநிதித்துவம் தன்னிச்சையான
 விதித்த தலைவர்களின் பெயர் நிறுவனத்தின்
 உறுப்பினர்களின்
 எண்ணிக்கை

- 1.
- 2.
- 3.
- 4.
- 5.
- 6.
- 7.
- 8.
- 9.
- 10.
- 11.
- 12.
- 13.
- 14.
- 15.
- 16.

*தெரிந்தால் தரப்படல் வேண்டும்.

முதற் கூட்டத்தின் மினனர் உறுப்பினர் அளிக்கப்பட்ட தன்சிசையான நிறுவனங்கள்

அந்நிறுவனத்தை அத்தாட்சிப்படுத்தி உறுப்பினர்களுக்கு அதைச் சிபார்சு செய்த அலுவலரின் பெயரும் அந்தஸ்தும்

தன்சிசையான நிறுவனத்தின் உறுப்பினர்களின் எண்ணிக்கை

- 1.
 - 2.
 - 3.
 - 4.
 - 5.
 - 6.
 - 7.
 - 8.
 - 9.
 - 10.
 - 11.
 - 12.
 - 13.
 - 14.
 - 15.
10. 1982-08-01 ம் தேதியில் உள்ளபடி சிராமோதய சபையின் உறுப்பினரின் சேர்க்கை
- (அ) தன்சிசையான நிறுவனங்களின் தலைவர்கள்.
- (ஆ) அரசு, கூட்டுத்தாபன உத்தியோகத்தர்கள்.
11. முதற் கூட்டத்தின் தேதியிலிருந்து விண்ணப்பிப்படிவத் தேதிவரை அப்பகுதியின் முன்னெற்றத்தக்காகச் செய்யப்பட்ட அல்லது ஒழுங்கமைக்கப் பட்ட, செய்யப்படத் திட்டமிடப்பட்ட வேலையின் விவரங்கள் :—

காலவரை ஒழுங்குக்கு
எண்ணிக்கை

செய்யப்பட்ட வேலை
யின் தன்மை

வேலை செய்யப்பட்ட
காலம் அல்லது
தேதி

வேலை நிறைவேற்ற
நூலையில் பங்குபற்ற
நிய ஆட்களின் எண்
ணிக்கை

சிடையின், ரூபா
வில் பெறுமதி

- 1.
- 2.
- 3.
- 4.
- 5.

மேலே தரப்பட்ட விவரங்கள் உண்மையானவையும், சரியானவையும் என நாங்கள் இத்தால் அத்தாட்சிப்படுத்துகின்றோம். இந்த விண்ணப்பத்தில் இருக்கின்ற எவையேனும் விவரங்கள் பிழையானவை அல்லது சரியானவையல்ல என்று கண்டுபிடிக்கப்பட்டால், அவ்விண்ணப்பம் நிராகரிக்கப்படுதற்கு உரியதாகும் என்பதை தாங்கள் அறிவோம்.

இப்போட்டியை நிர்ணயிப்பதற்கு மாவட்டச் செயலாளரால் அல்லது உள்நாட்சி, விடமைப்பு, நிர்மாணத்துறை அமைச்சின் செயலாளரால் நியமிக்கப்பட்ட நீதிபதிகள் சபையினுள் தரப்பட்ட தீர்மானங்களை ஏற்றுக்கொள்ளுவதற்கு மேற்கொள்ளுகின்றோம் என நாங்கள் இத்தாற் பிரகடனப்படுத்துகின்றோம்.

1. சிராமோதய சபையின் தலைவர்

பெயர் :

கையொப்பம் :

2. சிராமோதய சபையின் செயலாளர்

பெயர் :

கையொப்பம் :

THE ISLAND-WIDE COMPETITION AMONG GRAMODAYA MANDALAYAS FROM 1st SEPTEMBER, 1982 TO 28th FEBRUARY, 1983

(PART ONE)

The Ministry of Local Government, Housing and Construction is conducting an Island-wide Competition among Gramodaya Mandalayas from the 1st September, 1982 to 28th February, 1983.

The main objectives of the competition are to :

- (1) Create an awareness among the general public about the importance of a Gramodaya Mandalaya.
- (2) Impart sufficient knowledge to the Members of Gramodaya Mandalayas, regarding the duties and responsibilities of the Mandalayas.
- (3) Ensure popular participation for development effort and provide opportunities for collective democratic decision-making.
- (4) Eliminate petty differences in the preparation of development plans and give an orientation to the people in the implementation of such plans.
- (5) Promote prompt and efficient performance of services by the Gramodaya Mandalayas.
- (6) Promote efficient performance of public utility services.
- (7) Focus the attention of Development Councils to the basic and special needs of the Community.
- (8) Provide a means to satisfy the needs of a locality in keeping with the local conditions.
- (9) Generate Village-level leadership capable of stimulating mass enthusiasm for a development effort based on self-reliance, collective action, local resources and appropriate technology.
- (10) Bring about a cordial relationship and understanding between Public Officers serving in various localities and the people of such areas and utilize such co-operation for a common development effort.
- (11) Utilize moral and ethical values in development effort to promote beneficial human behaviour.
- (12) Promote Island-wide enthusiasm and activity through the Gramodaya Mandalayas.

The Competition

All Gramodaya Mandalayas established on or before the 15th of August, 1982, are eligible to enter the Competition. The Competition will consist of three stages.

The First Stage of the Competition at Asst. Government Agents Division Level

The first stage of the Competition will be the Competition among the Gramodaya Mandalayas of the Asst. Government Agent Divisions. The best Gramodaya Mandalaya in each Asst. Government Agents Division will be selected after the first stage of the Competition. This will be the Gramodaya Mandalaya, which will be getting the highest number of marks in the Asst. Government Agents Division. The best Gramodaya Mandalaya so selected will be given a cash award of Rs. 10,000.

The award winning Gramodaya Mandalaya will be entitled to enter the next stage of the Competition at the District Level.

The Second Stage of the Competition of the District Level

The second stage of the competition will be the Competition among the Gramodaya Mandalayas which have come first in every Asst. Government Agents Division within an Administrative District. The Gramodaya Mandalaya which will score the highest number of marks in the District will be entitled to a cash award of Rs. 5,000.

The Gramodaya Mandalaya which comes first in the Administrative District will be eligible to enter the final stage of the Competition.

The Third Stage of the Competition (All-Island Competition)

This is the Competition to be held among the Gramodaya Mandalayas which have been placed first in each Administrative District. The Gramodaya Mandalaya which scores the highest number of marks at this stage will be declared the best Gramodaya Mandalaya in the Island. The best Gramodaya Mandalaya thus selected will be entitled to a cash award of one million rupees. The Chairman of this Gramodaya Mandalaya will get a personal cash award of Rs. 10,000, the Secretary and other members will get Rs. 5,000 each out of this one million rupees.

The manner in which the Performance of the Gramodaya Mandalaya will be judged and the area of the Competition

The overall performance of the Gramodaya Mandalaya will be subjected to scrutiny at every stage of the Competition. Every significant achievement of a Gramodaya Mandalaya will be examined for the allocation of marks. Marks will be given for services rendered from the first meeting of the Gramodaya Mandalayas. However, special emphasis will be given to services and activities performed during the period of the Competition. The performance in the following areas will be given due consideration for the allocation of marks :-

- (1) The conduct of Meetings.
- (2) The maintenance of records and minutes and the procurement of office facilities.
- (3) The strengthening of the societies and voluntary organizations for the discharge of services.
- (4) The Co-ordination of Government and local utility services.
- (5) The preparation of resource registers.
- (6) The preparation of statistical data.
- (7) The performance in the satisfaction of local community needs.
- (8) The preparation of development projects.
- (9) The submission of plans and recommendations to the Development council.
- (10) The promotion of people's participation.
- (11) Fulfilment of needs through self-reliance and people's participation.
- (12) Training of village leaders.
- (13) Collection of public contributions and enlisting of public participation, for the performance of various services.
- (14) The exercise of vigilance over services provided by the sub-offices of Development Councils and submission of any shortcomings to the Development Council.
- (15) The promotion of new revenue proposals to enhance the revenue sources of the Development Council.
- (16) The provision of community facilities.
- (17) The construction of roads, culverts, suspension bridges, etc.
- (18) Contributions to death donations.
- (19) The promotion of marketing development by the establishment of public markets and fairs.
- (20) The prevention of the adulteration of foods.
- (21) The promotion of sanitary services.
- (22) The promotion of health services.
- (23) The provision of Water Supply, Drainage and Sewage Schemes.
- (24) The promotion of environmental development.
- (25) Services rendered for the promotion of religious and moral values.
- (26) Promotion of peace and amity among communities.
- (27) Settlement of dissensions, disputes and strifes and the promotion of peace and harmony in families.
- (28) The prevention of crime.
- (29) The provision of legal assistance.
- (30) The promotion of infant welfare and nutritional services.
- (31) The promotion of child care and child health services.
- (32) The provision of nutritional needs of expecting mothers and other facilities for them.

- (33) The Promotion of pre-school facilities.
- (34) The Promotion of sports and library facilities.
- (35) The promotion of education facilities.
- (36) The provision of facilities for the enhancement of knowledge by mass media, and the use of books and journals.
- (37) The provision of facilities for the cultivation of aesthetic knowledge by the establishment of cultural societies and drama circles, etc.
- (38) The promotion of adult education.
- (39) The promotion of technical education.
- (40) The provision of assistance to the sick and physically handicapped persons.
- (41) The provision of assistance to destitute children, the poor and the aged.
- (42) The provision of youth services.
- (43) The provision of services for women.
- (44) The promotion of soil conservation and the use of compost fertilizer.
- (45) The promotion of reforestation.
- (46) The promotion of home gardening.
- (47) The development of animal husbandry.
- (48) Contributions made to the cultivation of vegetables, fruits and leafy vegetables.
- (49) The establishment of nurseries for crops.
- (50) Contribution made to livestock farming.
- (51) The promotion of cottage industries.
- (52) The promotion of loan facilities and savings facilities.
- (53) Reconstruction of irrigation tanks.
- (54) The construction and maintenance of irrigation canals, anicuts.
- (55) The promotion of agricultural development by the use of modern methods.
- (56) Contributions to the development of plantation industries.
- (57) Contributions made in the field of the replanting of cash crops.
- (58) The promotion of the scientific use of fertilizers.
- (59) The promotion of bio-gas, solar energy and alternative energy sources.
- (60) Prevention of the waste of Government buildings and machinery.
- (61) Contributions made for the generation of useful employment.
- (62) The establishment of industries and enterprises.
- (63) The promotion of proper investment of local and foreign earnings.

The Selection of the Panel of Judges

There will be a panel of three judges to select the best Gramodaya Mandalaya in the Assistant Government Agents Division. The District Secretary of the Development Council will nominate three Staff Grade Officers to judge the competition at the A.G.A. Division Level. The Assistant Government Agent will not be eligible to serve as a member of the panel of judges as he will be responsible for the co-ordination of the competition.

There will be a panel of three judges to select the best Gramodaya Mandalaya in the District. The District Secretary will nominate three Senior Staff Officers to judge the District Level Competition.

A panel of three judges will be nominated by the Secretary, Ministry of Local Government, Housing and Construction to select the best Gramodaya Mandalaya in the Island.

Application Forms

Printed application forms will be distributed along with the Information Leaflet to all the Gramodaya Mandalayas in the Island.

It will be the responsibility of the Asst. Government Agent to ensure that the Information Leaflets and the Application Forms are distributed to all the Gramodaya Mandalayas in his Division well before the 16th of August, 1982.

Last date for the receipt of the completed Application Form will be the 16th of August, 1982.

The maintenance of a Register at the Asst. Government Agent's Office for the distribution of Application Forms to the Gramodaya Mandalayas and for the receipt of the perfected Application Forms

The Asst. Government Agent is required to maintain a Register for the distribution of Application Forms to the Gramodaya Mandalayas in his Division. He should obtain the signature of the Chairman of the Gramodaya Mandalaya or the signature of the Secretary of the Gramodaya Mandalaya in the Register when he issues the Application Form.

He should make entries in the Register for the receipt of the perfected Application Forms handed over by the Chairmen and Secretaries of the Gramodaya Mandalayas. He is required to obtain the signature of the Chairman or the Secretary of the Gramodaya Mandalaya in the Register to confirm the receipt of the perfected Application Form.

The questionnaire to be used by the Judges during the Competition

The questionnaire to be used by the Judges during the Competition will be issued after the 16th August, 1982.

The questionnaire will be issued to the Gramodaya Mandalayas, which have submitted the Application Forms on or before the prescribed date.

The issue of the Application Forms, the receipt of perfected Application Forms and the co-ordination of the Competition at the Asst. Government Agent Divison Level

The Assistant Government Agent will be responsible for the issue of the application forms, the receipt of the perfected application forms and for the co-ordination of the Gramodaya Mandalaya Competition in his Division.

No. of members of the Voluntary Organization (if available)	Name of the Chairman who represented the voluntary organization	Name
---	---	------

- (i)
- (ii)
- (iii)
- (vi)
- (v)
- (iv)
- (iv)
- (vii)
- (ix)
- (x)
- (ix)
- (ix)
- (viii)
- (viii)
- (vix)
- (vix)

(PART TWO)

APPLICATION FOR THE ISLAND-WIDE COMPETITION AMONG GRAMODAYA MANDALAYAS ORGANISED BY THE MINISTRY OF LOCAL GOVERNMENT, HOUSING AND CONSTRUCTION

September 1982–February 1983

For office use only

1. Name of District :-
2. (a) Name of A.G.A. Divison :-
(b) Address of the Office of the A.G.A.:-
3. No. and name of the Gramaseva Niladhari Division :-
4. (a) Name of the Gramodaya Mandalaya :-
(b) Address of the Gramodaya Mandalaya :-
5. (a) Name of the Chairman of the Gramodaya Mandalaya :-
(b) Address of the Chairman of the Gramodaya Mandalaya :-
6. (a) Name of the special Services Officer :-
(b) Address of the Special Services Officer :-
7. (a) Date of the first meeting of the Gramodaya Gramodaya Mandalaya :-
(b) The Place where the first meeting was held :-
(c) The place where the meetings of the Gramodaya Mandalaya are now held :-
8. The Voluntary Organizations that participated in the first meeting of the Gramodaya Mandalaya.

<i>Name</i>	<i>Name of the Chairman who represented the voluntary organization</i>	<i>No. of members of the Voluntary Organization (if available)</i>
-------------	--	--

- (i)
- (ii)
- (iii)
- (iv)
- (v)
- (vi)
- (vii)
- (viii)
- (ix)
- (x)
- (xi)
- (xii)
- (xiii)
- (xiv)
- (xv)

9. *Voluntary Organization given membership after the first meeting* *Name and designation of the officer who certified the organization and recommended it for membership* *No. of members of the Voluntary Organization (if available)*

We also hereby declare that we undertake to accept the decisions given by the Board of Judges appointed by the District Secretary of the Ministry of Local Government, Housing and Construction, to judge the competition.

- (i) 1. Chairman of the Gramodaya Mandalaya
- (ii) Name :-
- (iii) Signature :-
- (iv) 2. Secretary of the Gramodaya Mandalaya
- (v) Name :-
- (vi) Signature :-
- (viii) Date :-
- (ix)
- (x)
- (xi)
- (xii)
- (xiii)
- (xiv)
- (xv)

10. Composition of the membership of the Gramodaya Mandalaya as on 01.08.1982 :-

- (a) Chairman of Voluntary Organization :
- (b) State and Corporation Officers :

11. Details of work done or organized and planned to be done for the progress of the area from the date of the first meeting up to the date of the Application Form :-

<i>No. according to chronological order</i>	<i>Nature of work done</i>	<i>Date on, or period during which the work was done</i>	<i>No. of persons that participated in the performance of the work</i>	<i>Value in Rupees (if available)</i>
---	----------------------------	--	--	---------------------------------------

- 1.
- 2.
- 3.
- 4.
- 5.

We hereby certify that the particulars given above are true and correct. We are aware that if any particulars contained in this Application are found to be false or incorrect it is liable to be rejected.

We also hereby declare that we undertake to accept the decisions given by the Board of Judges appointed by the District Secretary or the Secretary to the Ministry of Local Government, Housing and Construction, to judge the competition.

1. Chairman of the Gramodaya Mandalaya

Name :-

Signature :-

2. Secretary of the Gramodaya Mandalaya

Name :-

Signature :-

Date :-

- (i)
- (ii)
- (iii)
- (vi)
- (v)
- (iv)
- (iii)
- (ii)
- (i)
- (x)
- (xi)
- (xii)
- (xiii)
- (xiv)
- (xv)

10. Composition of the membership of the Gramodaya Mandalaya as on 01.08.1982 :-
 (a) Chairman of Voluntary Organization :
 (b) State and Corporation Officers :

11. Details of work done or organized and planned to be done for the progress of the area from the date of the first meeting up to the date of the Application Form :-

No according to chronological order	Nature of work done	Date on or period during which the work was done	No of persons that participated in the performance of the work	Cost in Rupees (if available)
-------------------------------------	---------------------	--	--	-------------------------------

- 1.
- 2.
- 3.
- 4.
- 5.

(සංකීර්ණ ප්‍රකාශනය)

(පෝස්ටරයේ ආකෘතිය)

ග්‍රාමෝදය මණ්ඩල

මහා තරගය

ග්‍රාමෝදය මණ්ඩලවලට රුපියල් තිස්පන් ලක්ෂ හත්තැදහක

රු. 35,70,000 ක තැගි

පළමුවැනි පියවර වන ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශයේ ග්‍රාමෝදය මණ්ඩල අතර පැවැත්වෙන තරගයේ

පළමුවැනි ස්ථානයට රුපියල් දහදහක තැගි

මෙම ස්ථානය ගන්නාවූ මණ්ඩල අතර දිස්ත්‍රික් මට්ටමෙන් තරගයේ දෙවැනි වටය පවත්වා පළමුවැනි ස්ථානයට

රුපියල් පන්දහක අතිරේක ත්‍යාගයක්

අවසාන මහා තරගයට සහභාගී විය හැක්කේ එක් එක් පාලන දිස්ත්‍රික්කයෙන් ප්‍රමුඛස්ථානයට තේරෙන ග්‍රාමෝදය මණ්ඩලවලට පමණකි

දිවයිනේ හොඳම ග්‍රාමෝදය මණ්ඩලයට රුපියල් දස ලක්ෂයක මුදලින් ත්‍යාගයක් ප්‍රදානය කරනු ලැබේ

එම මුදලින් රු. 10,000 ක් සභාපතිවරයාට පුද්ගලිකව පිරිනමනු ලැබේ. ලේකම්වරයාට සහ සෙසු සාමාජිකයන්ට

රු. 5000/- බැගින් පුද්ගලික ප්‍රදාන පිරිනමේ

තරගය පිළිබඳ විස්තර පත්‍රය ඔබගේ ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලයෙන්

1982 ජූලි මස 26 දින සිට ලබාගත හැක

තරගයට ඇතුල්වීම සඳහා ඉල්ලුම් පත්‍ර බාරගන්නා අවසාන දිනය

1982 අගෝස්තු මස 16 වැනිදා

මෙහෙයවීම :- පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

සංක්‍රාමයෙහි 31 වැනි වැනිදා 1982

ප්‍රධාන සභාපතිවරයාගේ කාර්යාලය, කොළඹ 05, ශ්‍රී ලංකාව

(சுவரொட்டி மாதிரிகள்)

கிராமோதய சபைகளுக்கிடையிலான

மாபெரும் போட்டி

ரூ. 35,70,000

பரிசுகள்

ஆரம்பக் கட்டத்தில், பிரதேச உதவி அரசாங்க அதிபர் பிரிவுகள் தோறும் போட்டி நடத்தப்பட்டு முதலாவதாகத் தெரிவுசெய்யப்படும் கிராமோதய சபைக்கு

ரூ. 10,000 பரிசாக வழங்கப்படும்.

இரண்டாவது கட்டத்தில், மாவட்ட ரீதியில் போட்டி நடத்தப்படும். உதவி அரசாங்க அதிபர் பிரிவுகளில் வெற்றிபெற்ற கிராமோதய சபைகள் இதில் கலந்துகொள்ளும். ஒவ்வொரு மாவட்டத்திலும் முதலிடத்தைப் பெறும் கிராமோதய சபைக்கு மேலும்

ரூ. 5,000 வழங்கப்படும்.

இறுதிப் போட்டி அகில இலங்கை ரீதியில் நடத்தப்படும். மாவட்ட ரீதியில் முதலிடம் பெற்ற கிராமோதய சபைகள் இதில் பங்குகொள்ளும்

அகில இலங்கை ரீதியில் மிகச் சிறந்ததாகத் தெரிவுசெய்யப்படும் கிராமோதய சபைக்குப் பரிசாக வழங்கப்பட இருக்கும் தொகை பத்து லட்சம் ரூபாவாகும். இத் தொகையில் ரூ. 10,000 சம்பந்தப்பட்ட கிராமோதய சபையின் தலைவருக்கு வழங்கப்படும். செயலாளரும் வீனைய உறுப்பினர்களும் தலா ரூபா 5,000 பெறுவார்கள்.

இந்தப் போட்டி தொடர்பான மேலதிக விபரங்களையும் விண்ணப்பப்படிவங்களையும் 1982 ஜூலை மாதம் 26 ம் திகதி தொடக்கம் பிரதேச உதவி அரசாங்க அதிபர் அலுவலகங்களில் பெற்றுக்கொள்ளலாம்.

இந்தப் போட்டியின் விண்ணப்ப முடிவு திகதி

1982 ஓகஸ்ட் மாதம் 16 ம் திகதியாகும்

உள்ளூராட்சி, வீமைப்பு, நிருமாணத்துறை அமைச்சினால் ஒழுங்கு செய்யப்பட்டது

(SPECIMEN POSTER)
 GRAMODAYA MANDALAYA
GRAND COMPETITION
 RUPEES THIRTYFIVE LAKHS SEVENTY THOUSAND
Rs. 35,70,000/-
 IN PRIZES TO THE
 GRAMODAYA MANDALAYAS

The first round of the competition is to be worked out amongst the Gramodaya Mandalas of the regional A.G.A. Divisions, with a cash prize of
Rs. 10,000/- TO THE WINNER

The second round will be worked out with these winners at District level with an additional
cash prize of Rs. 5,000/- TO THE WINNER

Only those leading Gramodaya Mandalas chosen from each District could enter the final Grand competition.

The best Gramodaya Mandalaya in the whole Island will receive a cash prize of

RUPEES TEN LAKHS Rs. 10,00,000/-

of this amount a sum of Rs. 10,000 will be personally awarded to the president

The secretary and the members will also receive Rs. 5,000/- each personally.

Details and Entry Forms could be obtained from your regional A.G.A.s' office from the 26th of July 1982.

Closing Date for entries will be 16th August 1982.

Organised by the Ministry of
 Local Government Housing
 & Construction.

(SPECIMEN POSTER)
GRAMODAYA MANDALAYA
GRAND COMPETITION
RUPEES THIRTYFIVE LAKHS SEVENTY THOUSAND
Rs. 35,70,000/-
IN PRIZES TO THE
GRAMODAYA MANDALAYS

The first round of the competition is to be worked out amongst the Gramodaya Mandalas of the regional A.G.A. Divisions, with a cash prize of

Rs. 10,000/- TO THE WINNER

The second round will be worked out with these winners at District level with an additional

cash prize of Rs. 5,000/- TO THE WINNER

Only those leading Gramodaya Mandalas chosen from each District could enter the final Grand competition.

The best Gramodaya Mandalaya in the whole Island will receive a cash prize of

RUPEES TEN LAKHS Rs. 10,00,000/-

of this amount a sum of Rs. 10,000 will be personally awarded to the president

The secretary and the members will also receive Rs. 5,000/- each personally.

Details and Entry Forms could be obtained from your regional A.G.A.'s office from the 26th of July 1982. Closing Date for entries will be 10th August 1982.

Organised by the Ministry of
Local Government Housing
& Construction.

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝධිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ශත 90 කි. කොළඹ 1. තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දිනට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

සந்தා : ඉන්සාඩ් අතිකාර අභිකෘතියේ වරුදාන්ත සந்தා ලුපා 200/- (තිරුත්තப்படாத பிரதிகள் ලுபා 175/-) ඉන්සාඩ් තනිපිටිලි ලුපා 2.50. තපාත් සෙලවු 90 சதம். வரூடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விவாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions: The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box 500, Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

NOTE

Corrections which Members suggest for the final Print should be clearly marked in this Report and the copy containing the corrections must reach the Editor of HANSARD

Not later than

November 30th Annual 1982